

සිතට ආහාර

දුෂ්ධා අවාහ් වා තිමියන්ගේ
“FOOD FOR THE MIND”
නමැති කෘතියේ අනුවාදය



අනුවාදක
චංචල් ප්‍රගතදක

සිතට ආහාර

ප්‍රජ්‍ය අවාන් වා තිමියන්ගේ

“FOOD FOR THE HEART”

නමැති ගුන්රියේ සිංහල අනුවාදය

For more Ajahn Chah books in Singhala:

<http://www.ajahnchah.org/singhala>

අනුවාදක
චිඛිලිවි. සුගතදාස

කලණ මිතුරු අංක: 26

බොඳ්ධ ගුන්රිපකාශන සමීක්‍ය
මහනුවර

2549
2005

ප්‍රථම මුද්‍රණය 2001
දෙවන මුද්‍රණය 2003
තෙවන මුද්‍රණය 2003
සංස්කරණය සිව්වන මුද්‍රණය 2005

බොඳු ගුරුප්‍රකාශන සම්බන්ධ
නැ.පෙ. 61,
54, සූයරුප මාවත,
මහනුවර.
වෙබ් අඩවිය www.bps.lk

අධිතිය: බොද්ධ ගුණෝපකාරන සම්බන්ධ

(ප්‍රකාශකයින්ගේ අවසරයක් නොමැතිව පොන නැවත මුද්‍රණය කිරීම හෝ එහි කොටස් උපට්‍ර ගැනීම සංපූර්ණයෙන්ම තහනම්)

ශ්‍රී ලංකා ජාතික ප්‍රස්ථානකාලය - ප්‍රකාශනගත සූචිකරණ දත්ත

ଅବ୍ୟାହ ଓ ହିମି

ଜିନିର ଅହୁର / ଅଳ୍ପାତ୍ମ ବା ନିମ; ଅନୁଵାଦୀ ବିବିଲିଵ. ଷ୍ଟଗନଭ୍ରାନ୍ତ-
ମହାନ୍ତିର: ବୋଲ୍ଡ ରୂପେଶ୍ବରାଚନ ସମିତି, 2005

පි. 212: සේ.ම්. 22

ISBN 955-24-0239-5

ISBN: 955-24-0239-5

පරිගණක අකුරුද් සැකසුම සහ කවර නිර්මාණය බොද්ධ ග්‍රහණප්‍රකාශන සම්බන්ධ

කවරයේ ජ්‍යාරිපය : ධම්ම වර්ල්බි සගරාවේ 32 වෙළුම 2005 අනුගතයෙනි.

കല്ലു മിച്ചർട്ട് അംഗഃ: 26

පෙරවදන

“සිතට ආහාර” තමින් ඉදිරිපත් වන මෙම කෘතිය හික්ෂුන් වහන්සේලා උදෙසා, විශේෂයෙන් විනය සම්බන්ධව, ඉගැන්වීම් කෙරෙන දේශනා මාලාවකි. මෙම දේශනා මාලාව පැවැත්වූ අවාන් වා හිමි විනය සම්බන්ධ ව කොපමණ ප්‍රායෝගික වූ හික්ෂුවක් වූයේ ද යන්න පැහැදිලි වන්නේ මෙය ධර්ම මාර්ගයේ ගමන් කරන නො කරන හිහි පැවැදි කාභවත් එක සේ ප්‍රයෝගන ලැබිය හැකි දේශනා මාලාවක් වී තිබේමෙති. විනය සම්බන්ධ ව උන්වහන්සේගේ ප්‍රධානතම හිද්ධාන්තය වී ඇත්තේ සති හෙවත් සිහියයි. මෙම දේශනාවන්හි සමඟ්තය වී ඇත්තේ විනය සඳහා සිහියත්, සිහිය සඳහා විනයත් යන්නයි. මෙහි දී විනය යනු ඩුදෙක් තීති රීති පද්ධතියක් නො ව ආධ්‍යාත්මික දියුණුවේ කොටසක් මෙන් ම එලයක් යන්න පැහැදිලි වේ.

අවාන් වා හිමියන් සිංහල පායකයින්ට හඳුන්වා දීමේ සුවිශේෂ කායුසීයේ තිරත වී සිටින බඩුලිව්. සුගතදස මහත්මා මෙම පරිවතීන කෘතිය තුළින් ඒ සුවිශේෂ කායුසීය ඉටුකොට ඇත. සුගතදස මහත්මාගේ පරිවතීන කායුසීය ව්‍යවමනාවෙන් හා ලැදියාවෙන් සිදු කරනු ලබන දෙයක් පමණක් නො ව, “වගකීමෙන්” යුතු ව සිදු කරනු ලබන්නකි. මෙහි එන සැම විවනයක් පිළිබඳ ව ම විශේෂ සැලකිල්ලක් දක්වා ඇති ඔහු ඒ පිළිබඳ ව සැම අයුරකින් විමසා බැලීමක් ද සිදු කරනු ලැබ ඇත. ධම් කරුණු පිළිබඳ ව විශේෂයෙන් ම සැලකිලිමත් වී ඇති අතර සැම විට ම ඒ පිළිබඳ ව විමසා තම පරිවතීන කායුසීය ඉටු කර ඇත. එය ධම් ගුන්ථයක් පරිවතීනය කරන පරිවතීකයකු තුළ තිනිය යුතු සුවිශේෂ ගණයකි. මෙම සත් කායුසීය සත්ත්වයාගේ විමුක්තිය සඳහා ම හේතු වේවා!

පුරුෂ අවාන් වා හිමියන් ලෝ පුහතල හික්ෂුවක් වූයේ මහාච්ඡාරයක හෝ නිකායක හෝ නායකත්වය දුරු නිසා හෝ සංවිධානයක තනතුරක් දුරු නිසා හෝ නො වේ. එමෙන් ම උන්වහන්සේ ගුරුවරයකු ලෙස ප්‍රකට වූයේ, උපාධිරයකු හෝ පොන් පත් කට පාඩම් කර ගත් වියතකු වූ නිසා නො වේ. උන්වහන්සේ

ලොවට වැදගත් වූයේ සැඟු ධම්බායිසිවරයකු වෙත තිබිය යුතු ප්‍රායෝගික අවබෝධය උන් වහන්සේ තුළ තිබු නිසාය.

අවාන් වා නිමියන්ට ගුරුවරයකු හෝ දේශකයකු හෝ ලෙස ලෝකය ඉදිරියේ පෙනී සිටිමේ වුවමනාවක් නො තිබිණි. උන්වහන්සේට අවශ්‍ය වූයේ සැඟු හික්ෂුවක ලෙස මිනිසුන් අතර කළුණ මිතුයකු වන්නටය. එවිට ලෝකයාට අවශ්‍ය දෙය උන්වහන්සේ වෙතින් ලබා ගත හැකි විය. උන්වහන්සේ විසින් තමන් වහන්සේ ගැන හඳුන්වා දෙනු ලැබුයේ “කැලේ ගසක්” ලෙසය.

මා මේ කැලැව තුළ දක්නට ලැබෙන ගසක් වැනිය. මෙම ගස වෙත කුරුල්ලෝ පියඹා අවුත් අතු මත වාචි වී එහි ඇති ගෙවි කති. එම කුරුල්ලන්ට නම් එම ගෙවි රසවත් හෝ ඇශ්‍රීල් හෝ වෙනත් ආකාරයකින් හෝ තිබෙනවා විය හැකියි. නමුත් ගස ඒ කිසිවක් නො දති. එවායේ රසවත් බව හෝ ඇශ්‍රීල් බව හෝ පවසන්නේ අර කුරුල්ලන් මය. නමුත් ගස පැත්තෙන් බලන විට එය මවුන්ගේ කිවිවියක් පමණි.

පූජ්‍ය වත්තේගම ධම්මාවාස නායක ස්ථිරිර

හු සුබෝධාරාම බොද්ධ මධ්‍යස්ථානය,
පේරාදෙණිය, 2000.11.03.

අනුවාදකගෙන්.....

බුදුන් වහන්සේ විසින් අවබෝධ කරගනු ලැබූ ඒ ශ්‍රී සඳ්ධමිය උන්වහන්සේ විසින් ලෝක සත්ත්වයන් උදෙසා දේශනා කරනු ලැබූයේ මෙලොවහි දින්, පරලොවහි දින් සැනසිලි සුවයෙන් පසුවීමේ කුමය ඔවුනට කියා දීම සඳහාය. උන්වහන්සේගේ දහම තුළ එයට අදාළ කුමය පවතී. එම ධමිය ගැන පොතපතින් ඉගෙනීමෙන් හෝ එයට සවන් දීම තුළින් පමණක් අපේක්ෂිත පරමාරිය ඉටු කර ගත නො භැකි වේය. ප්‍රායෝගික පුහුණුවක් ද ඒ සඳහා අතිවායීයෙන් ම අවශ්‍ය වේය. එසේ නොවුව හොත් එය රෝගයට පිළියම් වශයෙන් වෙදාවරයා විසින් ලියා දෙනු ලබන බෙහෙත් වට්ටෝරුව කියවමින් නියම කරන ලද මාශය වහි නොගෙන සිටීමට සමානය. එම මාශය නොගෙන සිටීමෙන් රෝගය සුව වනු ඇතැයි පැවසීම මුසාවක් මෙන් ම මුලාවකි.

එම කරුණ පැහැදිලි ආකාරයෙන් ම වටහා ගනු ලැබූ තායිලන්තසේ පුරුෂ අවාන් වා නිමියන් කළේ වසර ගණනාවක් තිස්සේ බුතාංග පිළිවෙත් පුරුණ්, බුදුන් වහන්සේ හෙළි කර දුන් ධම් මාශිය සැබැවින් ම අත්හදා බැලීමයි. අපේක්ෂිත පරමාරිය ඉටු කරගත් උන්වහන්සේ ඒ තුළින් සැනසිලි සුවය උදකර ගත්ත. එපමණක් නො ව ප්‍රායෝගික වශයෙන් අත්හදා බලා අවබෝධකර ගත් එම ධමිය උන්වහන්සේ විසින් අනායන්ගේ ද යහපත උදෙසා දේශනා කරන ලදී. උන්වහන්සේ විසින් එය දේශනා කරන ලද්දේ උන්වහන්සේගේ ජන්ම හාජාවන් වූ තායි හා ලාං හාජාවලිනි. ඒවා පසු කළක දී පොත් වශයෙන් ඉංග්‍රීසි බසින් පළ කෙරුණි.

මා විසින් මිට පෙර සිංහලට පරිවතිනය කරන ලද එම පොත්වලින් කිහිපයක් ප්‍රේරාදෙණිය, ශ්‍රී සුබෝධාරාම ගාසන සේවා සම්තිය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබේණි. සිංහල පාඨකයාගේ ධම් ණානය දියුණු කර ගැනීමට හැකි වන ආකාරයෙන් පරිවතිනය කරනු ලැබූ එම පොත් සැදැහැතියන්ගේ ඉමහත් ප්‍රසාදයට හේතු විය. ඒවා තුළින් ලැබූ යහපත් ප්‍රතිචාරය නිසා මට ඉහත සඳහන් ඉංග්‍රීසි පොත් පෙලේ තවත් පොතක් පරිවතිනය කිරීමේ හාගාය උද විය. මෙම පොත

එහි ප්‍රතිඵලයයි. මෙම සන් කායීය වෙනුවෙන් අවස්ථාවක් සැලසා දුන් පේරාදෙණිය, ශ්‍රී සුබෝධාරාමාධිපති අති ගෞරවාහි වත්තේගම ධම්මාවාස නාහිමිපාණන් වහන්සේට මාගේ ගෞරව තමස්කාරය පූජා වේවා!

මෙම පොත ගැන සඳහන් කළ යුතු විශේෂ කරුණක් නම් ඒ තුළ අන්තර්ගතව ඇති දේශනාවන් ප්‍රධාන වශයෙන් දේශනා කරණු ලැබ ඇත්තේ සෙනසුන් වැසි හික්ෂුන් වහන්සේලා වෙනුවෙනි. එසේ වුවත්, භාවනා පුහුණුව ගැන විනිවිද දකීමට තරම් හැකි ගැඹුරු දැනීම් සම්භාරයක් ඒවා තුළින් ලබා ගත හැකි බව සඳහන් කළ යුතු ව ඇත.

තවද, මෙය මෙම කායීය සඩා කර ගැනීම සඳහා නත් අයුරින් උපදෙස් දී නොමද සහායක් ලබා දුන් පූජා පණ්ඩිත මිස්යික කම්ලසිර හිමියන්ට මෙන් ම පූජා පණ්ඩිත උචිගම ධම්මයින හිමියන්ට මාගේ කෘතභාතා පූජා ස්ත්‍රීය ගෞරවයෙන් පූද කර සිටිමි.

“සියලු සත්ත්වයෝ සැනසිලි සුවයෙන් සුවපත් වෙන්වා.”

චඩලිවි. සුගතදාස

හඳුන්වීම

හික්ෂු ගාසනය ගැනත්, පුහුණුවේ ප්‍රචාරකයක් වශයෙන් එහි ඇති ප්‍රයෝගනය ගැනත් අවධාරණයෙන් පවතා සිටීම පූර්ණ අවාන් වා හිමියන්ගේ ඉගැන්වීම්වල විභිජ්ට ලක්ෂණයකි. මේ තුළින් සාමාන්‍ය ගාවියාගේ සිට විශ්ට විද්‍යාල මහාචාර්යීවරයා දක්වා සමාජයේ විවිධ කරාතිරම්වල මිනිසුන් සමග අදහස් භුවමාරු කර ගැනීමට හැකි වන පරිදි ශිජ් පුද්ගලයන්ට ඉගැන්වීම සඳහා උන්වහන්සේ තුළ පැවැති සුවිශේෂ හැකියාව බැහැර කරුම්ක් අදහස් නො කෙරේ. තායිලන්තය මෙන් ම ඉන්පසු එංගලන්තය, ඕස්ට්‍රොලිඩ්‍යාව, පුරෝගසය ආදි රටවල පවතා උන්වහන්සේ වටා ගාඛ තැගැනු සෙනසුනවලින් අවාන් වා හිමියන්ගේ ඉගැන්වීම්වලත්, සංස සමාජ පිහිටුවේමේන් ප්‍රතිඵල මොනවට දිස්වෙයි. දීසි කාලීන ප්‍රතිඵල ලැබීම සඳහා හික්ෂු ගාසනය බවහිර රටවල පිහිටුවේමේ අවශ්‍යතාවය උන්වහන්සේ කළ තියා ම දැන සිරි සේක.

මෙම පොත තායිලන්තයේ සෙනසුන් ගත ව සිරි පිරිස් සඳහා උන්වහන්සේ විසින් පවත් වනු ලැබූ දේශනාවන්ගේ එකතුවකින් සැදුම් ලද්දකි. එම දේශනාවන්ට ඇතුළත් වී ඇත්තේ තමන් වහන්සේගේ ම සෙනසුන වූ වට්‍යා පොං අරණෙහි හා ඊට අයත් ගාබාවලත් වැඩ සිරි හික්ෂුන් සඳහා දෙන ලද අවවාද සහ අනුගාසනාවන්ය. එම කරුණ මෙම පොත කියවන ශිජ් පාඨකයාගේ සිතෙහි තබා ගත යුත්තකි. බුදු දහම ගැන හෝ හාවනා පුහුණුව ගැන හැඳින්වීමක් ලබා දී ම මෙම දේශනා පැවැත්වීම තුළින් අදහස් නො කෙරේ. ඇත්ත වශයෙන් එය එසේ විය නො හැක. සෙනසුන් දිවිය ගැනත් ඒ තුළින් එක් එක් අවස්ථාවේ පැන තැං ගැවලු ගැනත් ප්‍රධාන වශයෙන් සඳහන් කරුම්න් පවත් වන ලද මෙම දේශනාවන් සෙනසුන් දෙසුම් විය. මේවාට සවන් දෙන්නවුන් තුළ බුදු දහම සම්බන්ධයෙන් මූලික දැනීමක් තිබීම අපේක්ෂා කරුණි. අනුකූලතාවය ගැනත්, නෙශ්කුම්ඩය ගැනත් අවධාරණය කෙරෙම්න් පවත්වන ලද මෙම දේශනයන්ගෙන් බොහෝමයක් ශිජ් පාඨකයන්ට අමුත් ආකාරයේ දේවල් ලෙස පෙනීමට ඉඩ ඇත. එසේ ම ඒවා තමන් තුළ පසුබැමක් ඇතිකර විය හැකි දේවල් වශයෙන් ද පෙනීමට ඉඩ ඇත.

එසේ වූව භොත් වා හිමියන් විසින් මෙම දේශනයන් පවත්වනු ලැබූ පරිසරය ගැන ගිහි පායකයා තම මතකයට නාවා ගැනීම අවශ්‍ය වේයි. මෙම දේශනාවන් පවත්වනු ලැබූයේ තායිලන්තයේ හාවනාවායීවරුන් රාජියක් මෙන් ම අරණු සම්ප්‍රදයයේ හික්ෂුන් මුළුමින් ම වාගේ බිජි වූ ඉතාමන් කකීෂ වූත්, දුෂ්කර වූත්, දුරි බවින් ගහණ පෙදෙස්වලින් යුතු ර්සාන දිග තායිලන්තයේ පැවැති පරිසරයක් තුළ ජීවත් වෙමිනි. අරණු හික්ෂු ජීවිතයක් ගතකිරීමට භැකි පුදුස්සන් බවට පත් වීම සඳහා රඳ වාම බවකින් සහ සියුම් ඉවසීමේ ගුණයකින්, ර්සාන දිග පෙදෙස්වල වෙසෙන ජ්‍යායා එම පෙදෙස්වල පවත්නා පරිසරය තුළින් පදම් වී ඇත. මේ වැනි පරිසරයක් තුළ තෙල් පහනකින් නිකුත් වන එළියෙන් මදක් ආලෝකමත් වූ කුඩා ගාලාවක් තුළ අවාන් වා හිමි හික්ෂුන් වහන්සේලා පිරිවරමින් උන්වහන්සේලාට ධමිය ඉගැන්වුහ.

නියමයක් වශයෙන් සති දෙකකට වරක් පැවති ප්‍රාතිමෝසක්ම දේශනාව අවසානයේ අවාන් වා හිමියන්ගේ මෙම අනුගාසනාවන් පැවැත්වුණි. ඒවාට ඇතුළත් විය යුතු කරුණු තීරණය වූයේ එම අවස්ථාවේ පැවැති තත්ත්වයන්ට අනුවය. එනම් පුහුණුව සම්බන්ධයෙන් පවතින පසුබැම, විනය නීති සම්බන්ධයෙන් පවත්නා අපැහැදිලි බව, නොඳේ නම් තතිකර අනවබෝධය වැනි කරුණු මුල් කර ගනිමිනි. වාම බව හා ස්වල්පයකින් සැහීමකට පත් වීම වැනි ජීවන රටාවක් තුළ උදෙසීනත්වය පෙරට යාමේ නැඹුරුවක් පවතින හෙයින් නො පසුබට උන්සාහය ඇති කර වන අනුගාසනා පැවැත්වීම පුහෙව දක්නට ලැබූ දිනියක් විය.

බවහිර වාසීන් බොහෝ දෙනකු දන්නා පරිදි මෙම දේශනාවන්ට ඇතුළත් වූයේ කුමානුකුලට ගොනු කරන ලද ඉගැන්වීම්වලට වඩා නිතුතින් ම පුකාඟ වූ අදහස් හා අනුගාසනාවන්ය. ඒවාට සවන් දෙන්නවුන්ගෙන් අපේක්ෂා කරනු ලැබූයේ ඒවා කට පාචම් කිරීමට හෝ තර්කානුකුලට විශ්‍ය කිරීමට වඩා තම අවධානය එම මොහොතේ ම ඒවා වෙත යොමු කර තමන්ගේ පුහුණුව ගැන ආවර්ණනය කර බැඳීමය. ඒ අන්දමට තමන්ගේ ගුරුවරයා විසින් උගන්වා දෙනු ලැබූ දක්ෂතම උපාය මාර්ගයන් ගැනත්, ඒවා ක්‍රියාවට නැංවීම සඳහා තමන් තුළ

පැවැති අඩුපාඩුකම් ගැනත් දැක ගනීමෙන් ඔවුනට ඉගෙනීමෙහි යෙදීමට හැකි විය.

මෙම දේශනාවන් ප්‍රධාන වශයෙන් හික්ෂණී හා සාම්පෝර යන සෙනසුන් වාසී පිරිස් සඳහා දේශනා කර ඇති තමුන්, ඒ ගැන උනන්දුවක් දක්වන ගිහි පාඨකයකුට වූව ද, නිසුක වශයෙන් ම මෙම පොත කියවීම තුළින් බොද්ධ ප්‍රතිපදව ගැන ගැමුරු ජාතයක් ලබා ගැනීමට හැකි වෙයි. අඩු තරමීන් ගත නොත් මෙම පොත තුළ අවාන් වා හිමියන්ගේ පුහුණුව සම්බන්ධ ව විවිධ තොරතුරු බහුල වශයෙන් ඇති බව දැකීමට පිළිවන. ඒවා පුදෙක් ජීවන වරිතයක විස්තර වශයෙන් හෝ සිත දියුණු කිරීමේ කායනීය සඳහා හෝ දෙන ලද උපදෙස් වශයෙන් ද ගෙන කිය විය හැකිය.

මෙම පොතට ඇතුළන් වී ඇති කරුණුවලට අනු ව, සිත පුහුණු කිරීම යන්න බොහෝ අය සිතන පරිදි දැඩ් පියවා ගනීමෙන් වාචීවී හිදීම හෝ හාවනා ක්‍රමයක් අනුගමනය කිරීම හෝ නො ව අවාන් වා හිමියන්ට අනුව එය මහා අභිනිෂ්කුමණයකි.

ඉංග්‍රීසි පරිවර්තක

මෙම සංස්කරණය ගැන

සිතට ආහාර තමින් පළවන මෙම කෘතිය මුලින්ම ප්‍රකාශයට පමුණුවන ලද්දේ පේරාදෙශීයේ ශ්‍රී පුබෝධාරාම ගාසන සේවා සම්තිය මගිනි. මෙය පුරුෂ අවාන් වා හිමියන්ගේ "Food for the Heart" නමැති ඉංග්‍රීසි ප්‍රකාශනයේ අනුවාදයකි. "අවාන් වා හිමියන් සිංහල පායකයින්ට භදුන්වාදීමේ සුවිශේෂ කාසීයේ නිරත වී සිටින බලිලිවි. සුගතදාය මහත්මා" එම කායීය වගකීමෙන් යුතුව සිදු කරනු ලබන බව ප්‍රථම මුද්‍රණයට පෙරවදනක් සපයමින් පුරුෂ වත්තේගම ධම්මාවාස නායක ස්ථාවරයන් වහන්සේ පවසනි. ඉංග්‍රීසි කෘතිය හා සඩදා බලන කළ එහි ඇතුළත් අවන් වා හිමියන්ගේ දේශන කීපයක් අනුවාදයට ඇතුළත් වී නොමැති බව පෙනී ගියත් ජ්‍යා ඇතුළත් කිරීමේ කායීෂ පසුවට තබන ලද්දේ මෙම කෘතිය සලකා පායක ජනතාව කර ඇති ඉල්ලුම හැකි කඩිනමින් සපුරාලීමේ අවශ්‍යති. කෘතියේ ප්‍රකාශන අයිතිය ගෞද්ධ ගුන්ප්‍රකාශන සම්තිය වෙත පැවරීමෙන් පසුව කෙරෙන මෙම සංස්කරණය මෙම කෘතියේ සිවුවන මුද්‍රණය හැරියට එහි දකී. මෙම සංස්කරණයේ වැකිවල දකින්නට ලැබුණු ඇතුම් උගනතා ඉවත් කිරීම, නොපැහැදිලි තැන් පැහැදිලි කිරීම, අක්ෂර විනාශයේ ඇතුම් අඩුප්‍රහාඩිකම් සකසාලීම හැරෙන්නට විශේෂයෙන් සංස්කරණයක් නොකරන ලද බව පවසන්නේ අනුවාදකයන් මුළු කෘතියේදී ම ගෙන ඇති ආයාසය බෙහෙවින් සාර්ථක වී ඇති බව ප්‍රගාසනාත්මකව සඳහන් කරමිනි.

බර්මි ලියනමාන
සංස්කරක

පටුන

| | |
|--|-----|
| 01. පෙර්වදන | III |
| 02. අනුවාදකගෙන් | V |
| 03. හඳුන්වීම | VII |
| 04. මෙම සිස්කර්ත්‍ය ගැන | X |
| 05. ධර්ම යුද්ධය | 13 |
| 06. විනය තේරුම් ගැනීම | 21 |
| 07. නියමිත මට්ටම පවත්වා ගැනීම | 39 |
| 08. නිවැරදි පුහුණුව - ස්ථාවර පුහුණුවයි | 55 |
| 09. සම්මා සමාධිය-මානසික ක්‍රියාකාරීත්වය තුළ නොඅඳු සිටීම | 77 |
| 10. කාම ප්‍රවාහය | 97 |
| 11. බිජිසුණු රෝගක් | 113 |
| 12. ඉන්දීය ස්පෑංය - පුහුණුවේ උල්පතයි | 143 |
| 13. ආයුෂී පුද්ගලයන්ගේ මට්ටම ගැන සැකයක් | 167 |
| 14. යථාර්ථය දැකීම | 189 |

ධර්ම යුද්ධය

ලෝහය සමගත් සටන් කරන්න, ද්වේශය සමගත් සටන් කරන්න, මෝහය සමගත් සටන් කරන්න....මෙවා තමා ඔබේ සතුරන්. බුදුන් වහන්සේගේ මාගිය වූ බුදු දහම ප්‍රගුණ කිරීමේ දී ඉවසිලිමත් ලෙස විද දරා ගනිමින් අප සටන් කරන්නේ ධමිය තුළිනි. එම සටන අප කරන්නේ සිත තුළ සීමාවක් නොමැතිව පවතින අප්‍රමාණ ගති ලක්ෂණයන්ට එරෙහි කටයුතු කිරීම තුළිනි.

ධමිය හා ලෝකය එකිනෙක හා බැඳී පවතී. දමිය පවතින්නේ කොතුනක ද, ලෝකයන් එතැන ම පවතී. ලෝකය පවතින්නේ කොතුනක ද, දමියන් එතැන ම පවතී. කෙලෙපුන් පවතින්නේ කොතුනක ද, ඒවාට විරුද්ධව සටන්කර ඒවා ජයගත්තා පුද්ගලයේ ද සිරිති. මෙය ඇතුළතින් සටන් කිරීම යනුවත් හැඳින්වයි. මිනිසුන් පිටතින් සටන් වැදීම සඳහා තමන්ගේ අත්වලට ගනනේ දාමා ගැසීමට බෝම්බන්, වෙඩි තැබීමට තුවක්කුත්ය. ඒ තුළින් ජය මෙන් ම පරාජයන් අත්වයි. අනුත් යටත් කර ගැනීම ලෝකයේ පවත්තා ස්වභාවයයි. දමිය ප්‍රගුණ කිරීමට යැමේ ද අපට අනුත් සිමග සටනක් තැත. ඒ වෙනුවට අප කරන්නේ අපේ හැම මනේ හාවයක් ම ඉවසිලිමත් ව විද දරා ගනිමින් හා ඒවාට බාධා පමුණුවමින් අපේ සිත් ජය ගැනීමයි.

ධමිය ප්‍රගුණ කිරීම ගැන කථා කරන විට, අපි අප තුළ වෙරයක් හෝ ද්වේශයක් හෝ පවත්වා නො ගනිමු. ඒ වෙනුවට අපේ සිතුවිලි හා ක්‍රියාවන් තුළින් පැන නගින ඊෂියාව, ද්වේශය හා අමනාපය වැනි සියලු ම ආකාරයේ තපුරු ගති අත්හැර දමුමු. වෙරය ජයගත හැකි වන්නේ අපේ සිත් යට ද්වේශය හා පළිගැනීමේ වෙනතාව තබා ගැනීම තුළින් නො වේ.

සිත් රිදවන ආකාරයේ ක්‍රියාවන් හා පළිගැනීම් අතර වෙනසක් පැවැතිය ද ඒවා තුළ සම්පූර්ණ සම්බන්ධතාවයක් ද පවතී. වරක් වූ සිදුවීමක් එයින් අවසන් වනු ඇත. එයට වෙරයෙන් හා පළිගැනීමෙන් පිළිතුරු දිය යුතු තැත. මෙය, ක්‍රියාව හෙවත් කමිය යනුවත් පැවසේ. වෙරය යනු “මල ඒක කළ නිසා මා ඔබ අල්ලා ගනනම්” වැනි සිතිවිලිවලින් යුතු ව එම ක්‍රියාව තවත් ඉදිරියට ගෙන යැමයි. මෙහි කෙළවරක් දැකීමට නො හැකිය.

ප්‍රභූතීමට දිගින් දිගට මාන බලන නිසා වෙරය අත්හැර දැමීම කිසි ම දිනක සිදු නො වෙයි. මෙම ක්‍රියාදාමය අප මේ ආකාරයෙන් කටයුතු කරන තාක් කළේ නොවෙනස් ව පවතී. එයට කෙළවරක් නො පවතී. අප කොතැනැකට හියත් මෙම හබය තව තවත් දිග්ගැස්සේයි.

අපගේ එම ග්‍රේෂ්‍ය ගාස්ත්‍යන් වහන්සේ ලෝකයට කරුණු එළිදරවි කර දුන් යේක. උන්වහන්සේ තුළ සියලු සත්ත්වයන් කෙරෙහි පතල මහා කරුණාවක් විය. නමුත් ඒ ගැන සැලකිල්ලක් නොදක්වන ලෝකය පවතින්නේ ඉහත ක් ආකාරයෙනි. ප්‍රභූතන්තයන් මේ ගැන සිතා බැලිය යුතු අතර මුවන් සැබු වටිනාකමින් යුතු දේවල් තෝරා ගත යුතුය. බුදුන්වහන්සේ රජ කුමරකු ලෙස දිවි ගෙවු අවදියේ නොයෙක් යුද්ධේස්ථම ප්‍රගණ කළ නමුත් ඒවායින් සැබු ප්‍රයෝගනයක් අන් නොවන බව දනගත් යේක. එසේ ම ලෝකයේ පවතින සටන් හා ආක්‍රමණයන් මෙම ලෝකයට පමණක් සීමා වන බව දනගත් යේක.

එම නිසා ලෝකය අත්හැර දැමුවන් ලෙස සිටින අප, දන් මේ කරමින් සිටින ප්‍රහුණුව තුළින් සියලු ආකාරයේ පාප ක්‍රියාවන් අත්හැර දැමීමටත්, වෙරයට හේතු වන සියලු ආකාරයේ දේවල් අත්හැර දැමීමටත් ඉගෙන ගත යුතුය. අප කරන්නේ අප ම යටත් කර ගැනීම මිස අනුන් යටත් කර ගැනීමට උත්සාහ කිරීම නො වේ. අපි සටන් කරමු. නමුත් ඒ අපේ කෙලෙසුන් සමග පමණි. ලෝහය ඇති ව්‍යව හොත් අපි ඒ හා සටන් කරමු. ද්වේශය ඇති ව්‍යව හොත් ඒ සමගන් සටන් කරමු. මෝහය ඇත්තම් එය තුරන් කර දැමීමට උත්සාහ කරමු.

අපේ මෙම ක්‍රියාව "දම් යුද්ධය" නමින් හැඳින්වේය. හදවතට හා සිතට අයත් මෙම සටන සැබුවින් ම දුෂ්කර එකකි. ඇත්ත වගයෙන් කිව හොත් එය අන් හැම දෙයකටත් වචා දුෂ්කරය. අප හික්ෂාවයට පත් වන්නේ මේ ගැන මෙහෙහි කර බැලිමටත් එසේ ම ලෝහය, ද්වේශය හා මෝහය සමග සටන් වැදිමේ ක්‍රමය ඉගෙනීමටත්ය. අපේ ප්‍රධානතම වගකීම මෙයයි.

මෙම සටන අපේ ඇතුළතින් කෙරෙන සටනකි. කෙලෙසුන් සමග කෙරෙන සටනකි. එසේ ව්‍යවත්, මේ ආකාරයට සටන් කරන අය ඉතාමත් ම සුළු පිරිසක් සටන් කරන්නේ

වෙනත් දේවල් සමගය. ඔවුන් කෙලෙසුන් සමඟ සටන් කරන්නේ එහෙමත් කලාතුරකිනි. ඒවා දකින්නේ පවා කලාතුරකිනි.

බුදුන්වහන්සේ අපට උගන්වා වදාලේ සියලු ආකාරයේ පාප ත්‍රියාවන් අත් හැර දමා දැනුම් බව වැඩි දියුණු කර ගන්නා ලෙසය. අප යා යුතු තියම මාර්ගය මෙයයි. මේ ආකාරයෙන් කරන ලද ඉගෙන්වීම කොයි ආකාරයේ එකක් ද කිව හොත් එය බුදුන්වහන්සේ අප කැදාවාගෙන ගොස් මාර්ගය ආරම්භ වන තැනට හැරලිම බදාය. මාර්ගය වෙත ලං වූ පසු ඒ තුළ ගමන් කිරීම හොත් තොකිරීම හෝ අපට අයත් කායුවීයකි. බුදුන්වහන්සේගෙන් ඉටුවිය යුතු දෙය ඉටු වී ඇත. උත්වහන්සේ කරන්නේ හර දෙය කුමක් ද, වැරදි දෙය කුමක් ද, යනුවෙන් මාගිය පෙන්වා දී ම පමණය. අපට එය ඒ තරමින් ප්‍රමාණවත් වෙයි. ඉතිරිය හාර වන්නේ අපට මය.

දැන් ඉතින්, මාර්ගය වෙත ලංවූ පසු අපි ඒ ගැන කිසිවක් තවමත් හො දතිමු. කිසිවක් දකෙන ද හො සිටිමු. එම නිසා අප ඒ ගැන ඉගෙන ගත යුතුය. එය ඉගෙනීම සඳහා අප මේ ලෝකයේ සිටින ශිෂ්‍යයන් මෙන් දුෂ්කරතාවයන් විද දරා ගැනීමට යුදනම් විය යුතුය. එම ශිෂ්‍යයන්ට රැකියාවන්වල නිරත වීම සඳහා අවශ්‍ය දනුම මෙන් ම ඉගෙනුම ලබා ගැනීම සිංහෙන තරම් දුෂ්කර කායුවීයකි. ඒ සඳහා විද දරා ගැනීමක් සිදු කළ යුතුය. උපාධියක් හෝ රැකියාවක් හෝ ලබා ගැනීමට මත්තෙන් ඔවුන් තුළ වැරදි ආකාරයේ සිතිවිලි ඇති වූව හොත් එසේ ම එපා වීමක් හෝ කම්මුලිකමක් හෝ ඇති වූවහොත් ඒවා මග නරවා ගැනීමට ඔවුන් උත්සාහවත්තක විය යුතුය. හික්ෂුවකගේ ප්‍රහුණුවත් එබදාය. ප්‍රහුණුවේ යෙදී මට හා මෙනෙහි කර බැලීමට තරයේ ම අදිටන් කර ගත හොත් අපි යායුතු මාගිය තිසුක වශයෙන් ම දැක ගනීමු.

“දිවියීමානය” අතර්ථකාරිය. “දිවියී” යනු “දැකීම” හෙවත් “මතය”යි. හොඳ දෙය නරක දෙයක් වශයෙන් දැකීම, නරක දෙය හොඳ දෙයක් වශයෙන් දැකීම වැනි සියලු ආකාරයේ දැකීමක් ම “දිවියී” යනුවෙන් හැඳින්වයි. එය කුමන ආකාරයේ එකක් වූවත් අප කරන්නේ දේවල් දැකීමයි. ප්‍රග්‍රන්‍යය එය හො වේ. ප්‍රග්‍රන්‍යය පවතින්නේ මානය යනුවෙන් හැඳින්වෙන එම දැකීම් සත්‍ය ලෙස

හාර ගනීමෙන් ඒවා තදින් අල්ලා ගැනීම තුළය. මෙය නිමාවක් නැති ඉපදීම හා මරණය වටා කරකුවෙමින් සිටීම සඳහා අප රගෙන යයි. එයට හේතු වන්නේ එම අල්ලා ගෙන සිටීමයි. එම නිසා බුදුන්වහන්සේ මෙම දූෂ්චින් හෙවත් දැකීම් අත්හැර දමන මෙන් අපට උගන්වා සිටී යේක.

දැන් මෙහි සිටින මේ අප මේ ආකාරයට විශාල පිරිසක් වශයෙන් එකට ජීවත් වූවත් අපේ දැකීම්වල එකමුතුකමක් ඇත්තම් අපට කරදරයකින් තොර ව පුහුණුවේ යෙදීමට හැකිවයි. තමන්ගේ දැකීම් අයහපත් නම් ඒවා තුළ එකමුතු බවක් නොතිබේ නම් හික්ෂුන් දෙනුන් නමක් අතර වූවත් යම් දූෂ්චරතාවයන් ඇති විමට පිළිවන. නිහතමානී බව ඇති කර ගනීමින් අපතුළ ඇති දූෂ්චින් අත හැර දුමුව හොත් විශාල පිරිසක් ලෙස සිටියන් අපට බුද්ධ, ධම්ම හා සාස යන රත්තනුය සමග එක්වීමට පිළිවන.

විශාල පිරිසක් වශයෙන් සිටින නිසා ම අප තුළ එක මුතු බවක් නොතිබේ යයි කීම සත්‍යයෙන් තොර කියමනකි. පුදෙක් සහගුපාදියකු (හැකරල්ලකු) දෙස බලන්න. සහගුපාදියකුට පාද විශාල ප්‍රමාණයක් ඇත. එය එහෙම තෝද? ඔබ උං දෙස පුදෙක් තිකමට මෙන් බලා සිටිය හොත් “උංට ඇවිදීමේ අපහසුවක් තිබිය හැකිය” යනුවෙන් කළුපනා කිරීමට පිළිවන. තමුත් උංට එවැනි අපහසුතාවයක් ඇත්ත වශයෙන් ම නැත. උංට ම ආවේනික වූ කුමයක් හා රිද්මයක් ඇත. අපේ පුහුණුව තුළත් පවතින්නේ එවැන්නකි. අපත් බුදුන්වහන්සේගේ ආයී සාස රත්තය පුහුණුවේ යෙදී සිටී ආකාරයට ම පුහුණු වූව හොත් එය පහසු කායුයික් වනු ඇත. “සුපටිපන්නො” යනු එයයි. එනම් යහපත් ආකාරයෙන් පුහුණුවන්ත්වූන් යන්නයි. “දුෂ්චරිපන්නො” කියන්නේ සංස් ලෙස පුහුණුවන අයටයි. “ඇඟපටිපන්නො” නම් දුක ජය ගැනීම සඳහා පුහුණුවන්ත්වූන්ය. “සාම්බි පටිපන්නො” යනු තිවැරදි ආකාරයෙන් පුහුණු වන අයයි. මේ සතර ආකාරයේ ගණයන් අප තුළ පිහිටුවා ගනු ලැබුව හොත් ඒ තුළින් අපි සාස සමාජයේ සැබු සාමාජිකයන් බවට පත් වෙමු. අපේ සංඛ්‍යාව සිය ගණනක් වූවත් දහස් ගණනක් වූවත් අප සියලු දෙනා ම ගමන් කරන්නේ එක ම මාර්ගයක් ඔස්සේය. විවිධ පරිසරවල සිට මෙහි පැමිණියන් අප සියල්ල එක සමානය. දැකීම් තුළ යම් වෙනස්කම් තිබුණන් අප තිවැරදි ආකාරයට පුහුණු වූවහොත් අප අතර මත ගැටුමක් නොතිබෙනු

ඇත. එයන් හරියට අර සාගරය කරු ගලන ගංගාවන්ටත් ඇල දොලවලටත් සමානය. සාගරය හා එක්වූ පසු ඒවායේ පාට හා රස එකක් බවට පත්වේ. මිනිසුන් ගෙන බැවුවත් එය එසේය. ධම් ප්‍රවාහය හා එක්වූ පසු ඔවුන් එක් වී සිටින්නේ එක ම ධමියක් සමගය. විවිධ පෙදෙස්වල සිට පැමිණියන් ඔවුනු එක මුතු හාවයට පත්වී එකට මිශ්‍ර වෙති.

එසේ වුවත් සියලු මතහේද ඇති වීමටත් ගැටුම් ඇති වීමටත්, හේතු වන පරිදි කල්පනා කිරීම “දිව්‍යමානය”යි. බුදුන් වහන්සේ අපට සියලු ම ද්‍රූතීන් අත්හැර දමන මෙන් උගන්වා වදාලේ ඒ නිසාය. ද්‍රූතීන්ට අදල දෙය තෝරුම් ගැනීම මිසි ඒවායේ එල්ලී ගැනීම සඳහා මානයට ඉඩ නො දෙන්න.

අප තුළ නිරතුරු ව පැවැතිය යුතු සතියේ අගය ගැන බුදුන් වහන්සේ දේශනා කර ඇත. අප සිටගනිමින් සිටින, ඇවිදිමින් සිටින, වාචිවෙමින් හෝ දිගා වෙමින් සිටින කොතුනක දී වුවත් මෙම සතියේ බලය අප තුළ පැවැතිය යුතුය. සතිය පවතින විට අපි අප ගැන දකිමු. අපේ සිත් ගැන ද දකිමු. “සිරුර තුළ සිරුර” දකිමු, “මනය තුළ මනය” දකිමු. සතිය නො පැවැතියහොත් අපි ඒ කිසි දෙයක් නො දකිමු. සිදුවෙමින් පවතින්නේ කුමක් ද කියා නො දතිමු.

එම නිසා මෙම සතිය ඉතාමත් වැදගත් දෙයකි. අපි නිරතුරු ව ම පවත්නා සතියෙන් යුතු ව සිටිමු නම්, බුදුන් වහන්සේගේ ධමියට නිරතුරු ව සවන් දෙමින් සිටිමු. එසේ වන්නේ ඇපෙන් රුපයක් දැකීම තුළ ධමිය ඇති හෙයිනි. කණට ගැනීයක් ඇසීම තුළ ධමිය ඇති හෙයිනි, දිවට රස දැනීම තුළ ධමිය ඇති හෙයිනි. සිරුරට ස්ථානය දැනීම තුළ ධමිය ඇති හෙයිනි. එම නිසා නිරතුරු ව ම තමන් තුළ සතිය පවතින අයකුට නිරතුරු ව ම ඇපෙන්නේ බුදුන්වහන්සේගේ ධමියයි. ධර්මය නිරතුරු ව පවත්නා දෙයකි. ඒ කෙසේද? අප තුළ සතිය පවත්නා හෙයින් ඒ ගැන දැනීමට ලැබෙන නිසාය.

සතිය යනු සිහියයි. සම්පර්ජ්ජා යනු සිහි නුවනයයි. මේ සිහි නුවන යනු නියම බුදුන් වහන්සේ හෙවත් බුද්ධ ස්වභාවයයි. සතිසම්පර්ජ්ජා පවතින විට අවබෝධය ඒ පසු පස එයි. සිදු වන්නේ කුමක් ද කියා අපි දැනීමෙන් යුතු ව සිටිමු. ඇය රුප

සමග ගැවෙන විට එය සිදු වන්නේ සුදුසු ආකාරයට ද? තුපුදුසු ආකාරයට ද? කණ ගබා සමග ගැවෙන විට එය සිදු වන්නේ යෝගා ලෙසටද? අයෝගා ලෙසටද? එය අනර්ථකාරීද? හරද? වැරදිද? අපි මේ ආකාරයට හැම දෙයක් ගැන ම දැනීමෙන් යුතු ව සිටිමු. වැටහිම ඇති වන විට බුදුන් වහන්සේගේ ධමිය අපට නිතර ම ඇසෙයි.

එම නිසා දැන් මේ පවත්නා මොහාත තුළත් අප ඉගෙන ගනිමින් සිටින්නේ ධමිය තුළ බව වටහා ගත යුතුය. අප ඉදිරියට ගමන් කළත්, ආපස්සට ගමන් කළත් අපට හමු වන්නේ බුදුන් වහන්සේගේ ධමියයි. අප තුළ සතිය පවතින විට ඒ සියල්ල ධමිය බවට පත්වේයි. කුලැව් තුළ එහාට මොහාට දුවන සතුන් දකින විට පවා ඒ හැම සතකු ම අප හා සමාන බව දකිමින් අපට මෙනෙහි කිරීමේ කායීයෙහි යේදීමට පිළිවන. මිනිසුන් කරන ආකාරයට ම ඒ සතුන් කරන්නේත් දුකෙන් පැන යමින් සතුට සොයා යැමයි. තමන් අකුලුති කුමකට ද මුළු එයින් බේරි සිටිනි. මිනිසුන් මෙන් උන් වුව ද සිටින්නේ මරණයට බියෙන්ය. මේ ගැන මෙනෙහි කර බලන විට ලේකයේ සිටින සියලු ම මිනිසුන් තුළත් සතුන් තුළත් ඇත්තේ එක ම ආකාරයක ලැදියාවන් බව දැක ගත හැකිවේයි. හාවනාව යනු මේ ආකාරයෙන් මෙනෙහි කර බැලීමයි. එනම්, සියලු ම සත්ත්වයන් උත්පත්තියෙන්, මහඹ බවෙන්, රෝගී බවෙන්, මරණයෙන් සගයින් බව සත්‍යයට අනුරූපව දැකිමයි. තිරිසන් සතුනුත් මිනිසුන් වගේමය, එසේ ම මිනිසුන්ත් තිරිසන් සතුන් වගේමය කියා දැකිමයි. අප විසින් දේවල්වල පවත්නා යට්‍ය ස්වභාවය වටහා ගනු ලැබුව හොත් අපේ මනස ඒවා කෙරෙහි ඇති වන ඇලීම අන්හැර දමයි.

අප තුළ සතිය පැවැතිය යුතුයි කියන්නේ මෙන්න මේ නිසාය. එය පවතී නම් අපේ මනසෙහි ස්වභාවය, අපට ම දැක ගැනීමට හැකිවේයි. අප කළුපනා කරමින් සිටින්නේ කුමක් ද, අප තුළ පවතින්නේ කුමන ස්වභාවයේ හැකිමක් ද යන්න ගැන අප දැන සිටිය යුතුය. බුද්ධේර් තැන හොත් බුද්ධ, එනම් දන්නාවූ තැනැත්තා, ඉතාමත් මැනවීන් දන්නා පුද්ගලයා, පැහැදිලිව හා මුළුමතින් ම දන්නා පුද්ගලයා වගයෙන් හැඳින්වනුයේ මෙම දැනීමයි. අපට නිවැරදි සුහුණුව හමු වන්නේ මනස සම්පූජ්‍යෙන් වගයෙන් ම දනිමින් සිටින විටය.

එම නිසා සතියෙන් යුතු ව සිටීම පුහුණුවට අයන් සංඝ්‍ර මාජීයයි. සතියෙන් තොර ව සිටින විනාඩි පහක කාල සිමාවක් තුළ වුවත්, ඔබ සිටින්නේ උමතුවෙනි, එසේ ම අනවධානයෙනි. සතිය අඩුව පවතින කොයි මොඨොතක දී වුව ද ඔබ සිටින්නේ උමතුවෙනි. සතිය අවශ්‍ය ම දෙයකි. සතියෙන් යුතු ව සිටීම යනු ඔබ ඔබ ගැන ම දැනුමෙන් සිටින බවයි. එනම්, ඔබේ මනසේ ස්ථිහාවයන්, ජීවිතයේ ස්ථිහාවයන් දතිමින් සිටින බවයි. මෙයින් අදහස් වන්නේ නිරතුරු ව ධමියට සවන්දීම සඳහා ඔබ තුළ වටහා ගැනීම හා සියුම් තුවණ පවතින බවයි. ගුරුවරයාගේ දේශනයට සවන් දී ආපසු ගිය විත් ඔබට ඇසෙන්නේ ධමියයි, එසේ වන්නේ ධමිය හැමතැනක ම ඇති නිසාය.

එම නිසා, ඔබ හැම දෙනෙක් ම ඔබේ පුහුණුව දිනපතා සිදු කිරීමට අමතක නො කරන්න. අලසකමක් දැනුනත්, අනලස් බවක් දැනුනත්, ඒ කිසිවක් ගැන නොතකා පුහුණුවේ යෙදෙන්න. ධමී පුහුණුව ඔබේ හැඟීම්වලට අනුව යමින් කළ පුත්තක් නො වේ. ඔබේ හැඟීම්වලට අනුව යමින් පුහුණු වන දෙය ධමිය නො වේ. මනස සාමකාමීව පැවැතියන් තැනත් ඒ ගැන වෙනසක් නොතකා තුදෙක් පුහුණුවේ යෙදෙන්න.

එයන් හරියට අර අකුරු ලිවීමට ඉගෙන ගන්නා ලමයකුගේ ක්‍රියාවට සිමානය. ඔහු මූල දී ලියන්නේ ලස්සනට නො වේ. ලියන අකුරු ලොකුවටත් එසේ ම ඇදවත්, වළුල හා දම්වැල් ආකාරයටත් ලියයි. ඔහු ලියන්නේ ලමයකු සාමාන්‍යයෙන් ලියන ආකාරයටයි. රික කළක් පුහුණු වූ පසු මහුගේ ලිවීම දියුණු වෙයි. ධමිය පුහුණුවීමත් මේ වැනිය. මූලින් ඒ සඳහා දක්ෂකමක් පවතී...සමහර වේලාවක සාමාධිය පවතින අතර එය සමහර වේලාවක නො පවතියි. සිදුවන්නේ කුමක් ද කියා ඔබ ඇත්ත වශයෙන් ම නො දන්නෙහිය. සමහරුන් අදෙදෙයීයට පත්වන්නේ මේ නිසාය. පසුබට නොවන්න, ඔබේ පුහුණුව නොනවන්වා කර ගෙන යන්න. අර පාසල් දරුවා මෙන් වැයම් කරමින් සිටින්න. එම දරුවා වයසෙන් වැඩෙන විට වැඩි වැඩියෙන් ලස්සනට ලියයි. ඔහු ලස්සනට ලිවීම ඉගෙන ගත්තේ කුතට ලිවීම තුළිනි. එසේ වන්නේ ඔහු කුඩා කළ සිට ලිවීමට පුහුණු වූ නිසාය.

අපේ පුහුණුව ද එ වැනිය. ඔබ සිටගෙන සිටින විටත්, ඇවිදින විටත්, වාචිවී සිටින විටත් එපේ ම හාන්සිවී සිටින විටත් සිහියෙන් සිටිමට වැයම් කරන්න. කළ යුතු තොයෙකුන් කටයුතු කලබලයකින් තොර ව හොඳින් කළ පසු අපේ සිත තුළ සැනසීම පහළ වෙයි. සැනසිලි බව පවතින විට හාවනාව සාමකාමීව පවත්වා ගැනීමට හැකිවෙයි. ඒ දෙක පවතින්නේ එකට අත්වැල් බැඳ ගෙනය. එම නිසා වැයම් කරන්න. පුහුණුව දිගින් දිගට කර ගෙන යැම සඳහා හැම අයෙක් ම වියීය කළ යුතුය. පුහුණුව යනුවෙන් හඳුන් වනු ලෙන්නේ මෙයයි.

විනය තේරුම් ගැනීම.

අපේ මෙම පූහුණුව අපහසු කායීයකි. අප ඒ ගැන යම් දේවල් දන සිටියත්, අප තවමත් නොදන්නා දේවල් එමට තිබේ. “සිරුර ගැන දැන ගන්න, තැවතත් සිරුර තුළින් සිරුර දැනගන්න, නොලේස්නම්, මනස ගැන දන ගන්න, තැවතත් මනස තුළින් මනස දැනගන්න” වැනි ඉගැන්වීම් අපන්නට ලැබීම මෙයට උදාහරණයක් ලෙස ගන්න. අප තවමත් මෙම ඉගැන්වීම්වලට අනු ව පූහුණුවේ යෙදී නොමැති නම් ඒවා අපේ සවනට වැටෙන විට අපි අන්දන්-කුන්දන් බවට පත්වෙමු. අපේ විනය සම්බන්ධයෙන් පවතින්නේන් එ වැනි තත්ත්වයකි. මා මේ කලිනුත් ගුරුවරයකු ලෙස කටයුතු කර තිබේ, නමුත් ඒ “ප්‍රං්ඩ්” ගුරුවරයකු ලෙස මිස “ලොකු” ගුරුවරයකු ලෙසින් නො වේ. ඒ “ප්‍රං්ඩ්” ගුරුවරයකු ලෙසින්ය කියා මා කියන්නේ මක්නියාද? එසේ කියන්නේ මා පූහුණුවේ නොයෙන කෙනකු වූ තිසාය. මම විනය ඉගැන්වී තමුත් එය පූහුණු නො කෙලෙමි. මා “ප්‍රං්ඩ් ගුරුවරයා” නැත්තම් පහත් මට්ටමේ ගුරුවරයා කියා හඳුනවනුයේ මේ වැනි අයයි. පහත් මට්ටමේ ගුරුවරයකු කියා හඳුනවා ගනු ලැබූයේ පූහුණුව අතින් සලකා බලන විට මා තවමත් අපම්පූණුවේ සිටි තිසාය. මගේ පූහුණුවේ වැඩි කොටසක් ත්‍යායයෙන් බොහෝ දුරට ඇත් වූයේ පූහුණුව සම්බන්ධ ව කිසිම ඉගෙනීමක් නොකළ කෙනකුගේ ආකාරයෙනි.

එ කෙසේ වූව ද, ප්‍රායෝගික වශයෙන් ගන්නා විට විනය ගැන සම්පූණී දැනීමක් ලැබීම අසීරුය කියා මම පවසම්. මක්නිසාද, සමහර දේවල් ගැන දන සිටියත්, නොදන සිටියත් ඒවා වරදවල් වන හෙයිනි. මෙය අපැහැදිලි තැනකි. එසේ වූවත් යම් තීතියක් හෝ ඉගැන්වීමක් නො තවමත් අපැහැදිලි නම් එය උනන්දුවෙන් නා ගෞරව හක්තියෙන් යුතු ව ඉගෙන ගත යුතු බව අවධාරණ ලෙස පවසා දී තිබේ. අපි ඒ ගැන නොදනීමු නම් එය ඉගෙනීම සඳහා උත්සාහවත් විය යුතුය, එසේ නොකර සිටිය නොත් එය වරදකි.

නිදසුනක් වශයෙන් මබ තිසුක වශයෙන් ම නොදන්නා අවස්ථාවක් ගන්න...යම් ජ්‍යෙෂ්ඨක් සිටිය කියා සිටින්න්, සිටින්න්

ස්ත්‍රීයක් ද පුරුෂයෙක් ද කියා නොදුන ඔබ එම අය ස්පෑඩි කරන්නේහිය....එසේ වුවත් එය වරදකි. එය වරදක් වන්නේ කෙසේද කියා මම කල්පනා කළමි. තමුත් පුහුණුව අතින් සලකා බැඳී විට හාටනා යෝගියකු සතියෙන් සිටිය යුතු බවත්, සිහි පරීක්ෂාවෙන් කටයුතු කිරීමේ ගණයෙන් යුතු ව සිටිය යුතු බවත් මට අවබෝධ විය. කඩා කිරීමේ දී වුව ද, ස්පෑඩි කිරීමේ දී හෝ දේවල් ඇල්ලීමේ දී වුව ද, මහු මූලින් ම කළ යුතු වන්නේ ඒ ගැන නොදින් සිතා බැඳීමිය. මෙහි දී වරද සිදුවුයේ සතිය නොතිබේමත්, නොඑසේ නම් සතිය උණ වශයෙන් පැවතීමත්, එසේන් නොමැති නම් සැලකිලිමත් හාටයේ අඩවිමත් නිසාය.

තවත් නිදසුනක් ගන්න : වේලාව පෙරවරු එකාළහට පමණ ඇත. තමුත් අහස තවමත් ව්‍යාකුලින් බරව ඇති නිසා අපට සුයීයා නොපෙනයි. වේලාව දක බලා ගැනීම සඳහා මර්ලෝසුවක් ද නැත. අපි දැන් එම වේලාව පස්වරුව ලෙස ගණන් ගනිමුය සිතන්න....අපට ඇත්ත වශයෙන් ම දැනෙන්නේ එය පස්වරුව බවයි....එහෙත් අපි යම් දෙයක් අනුහව කිරීමට පටන් ගනිමු. දැන් අහසේ තුළු ව්‍යාකුල් පහවී ගොස් සුයීයා දැකිනය වෙයි. අපට සුයීයාගේ පිහිටීමට අනු ව පෙනෙන්නේ වේලාව ඒ වන විට පෙරවරු එකාළහ පසුව් විනාඩි තිහක් පමණ වන බවය. එසේ තමුත් මෙහි දී වරදක් සිදුව් ඇත. මට මේ ගැන මවිතයක් ඇති විය. “හා! මධ්‍යස්ථානය තවමත් පසුව් නැති නම් මෙය වරදක් වන්නේ කෙසේද” යන්නයි.

මෙහි දී වරදක් සිදුව් ඇත්තේ පැහැර හැරීමක් හා නොසැලකිලිමත් බවක් තිබේ ඇති නිසාය. නොදින් සලකා බැඳීමක් ද සිදු වී නැත, සංචර හාටයේ අඩවික් ද තිබේ ඇති නිසාය, යැක සහිත බවක් තිබෙන තමුත් ඒ මත හිඳ ගෙන කටයුතු කිරීම නිසා “දුක්කට” නම් ඇවත සිදුවෙයි, එසේ වන්නේ සැකයක් තිබිය දී ඒ මත හිඳ ක්‍රියා කරන නිසාය. එය පස්වරුවය කියා අප කල්පනා කරන තමුත් ඇත්ත වශයෙන් පස්වරුව නො වේ. මෙහි දී අනුහව කිරීම වරදක් නොවුවත්, වරදක් සිදුවුයේ ගණන් නොගැනීමත් ප්‍රවේෂමිකාරී නොවීමත් නිසාය. එය සැබැවීන් ම පස්වරුව වී එය එසේ නො වේ කියා සිතුවේ නම් වචාත් බලවත් වූ “පාවිත්‍ය” වරදට හසුවෙයි. කරන ක්‍රියාව වැරදි වුවත් නොවුවත්,

සැකයකින් යුතු ව කරනු ලැබුව හොත් එය වරදකි. ක්‍රියාව වැරදී නොවුව හොත් වරද බලගතු නො වේ. ක්‍රියාව වැරදී නම් වඩාත් බලගතු වරදකට හසුවෙයි. එම නිසා මෙම විනය තරමක් අවුල් සහගත එකක් වීමට පිළිවන.

මම එක් වතාවක පූර්ණ අවාන් මන් හිමි බැහැදුකීමට ගියෙමි. ඒ මගේ පූහුණුව ආරම්භ කළ අලුත ම වය. ප්‍රබැහිසිබ ග්‍රන්ථය පවා කියවා තුව මට එය තරමක් හොඳින් තෝරුම් ගැනීමටත් හැකිවි තිබුණි. ඉන්පසු මම ශිල නිද්දේශය, සමාධි නිද්දේශය, ප්‍රජා නිද්දේශය ඇතුළත් ව ලියාවේ ඇති විපුද්ධි මගින් පොත ද කියවීමි....මට දැනී ගියේ මගේ හිස පැලෙන්නට යන බවය. එම පොත කියවීමෙන් පසු මෙම පූහුණුව මිනිසකුගේ හැකියාවනට එහායින් පවතින්නක් සේ දනිණි. තමුන් කල්පනා කර බැඳු විට මට හැඟී ගියේ මිනිසුන්ට කළ නොහැකි දෙයක් බුදුන් වහන්සේ දේශනා නොකරන බවය. එය කරන්නට අපහසු කායුසීයක් වූයේ තම් උන්වහන්සේ එය උගන්වා නොදෙනු පමණක් නො ව ප්‍රකාශ නොකර සිටිනු ද ඇත, කුමක් නිසා ද? එසේ කළේ නම් එය උන්වහන්සේට පමණක් නො ව අනුයත්වන් ප්‍රයෝගනවන් නොවන නිසාය. ශිල නිද්දේශය අතිශයින් ප්‍රවේෂමිකාරී තිවැරදී හාවයෙන් යුක්තය, සමාධි නිද්දේශය ර්වත් වඩා ප්‍රවේෂමිකාරී තිවැරදී හාවයෙන් යුක්තය, ප්‍රජා නිද්දේශය ඒ දෙකටමත් වඩා අතිශයින් ප්‍රවේෂමිකාරී තිවැරදී හාවයෙන් යුක්තය. මම පසෙකට වී කල්පනා කෙළුම්. “දැන් ඉතින් මට තවත් දුර යැමට නොහැක, යැමට මාගියක් නැත. මා පැමිණ සිටියේ ප්‍රපාතයකින් අවසන් වූ මාගියක කෙළවරය.”

මේ අවස්ථාවේ මා සිටියේ මගේ පූහුණුව සමඟ පොර බදුමිනි. - මම අතරම් වී සිටියෙමි. මට මේ අවස්ථාවේ පූර්ණ අවාන් මන් හිමි වෙත ගොස් උන්වහන්සේ බැහැදුකීමට හැකි වූයේ අහම්බෙන් මෙති. උන්වහන්සේ ඇමතු මම මෙසේ ඇසුවෙම් “පූර්ණ ආචාර්යී තිමියනි, මා කළ යුතු දෙය කුමක් ද? මා මගේ පූහුණුව ඉතා මැතක දී ආරම්භ කළ අයෙකි. තමුන් එය නිසි අයුරින් කළ යුතු ආකාරය ගැන මම තවමත් නො දනිමි. සැකයට තුවදෙන කරුණු බොහෝමයක් ඇති නිසා මට පූහුණුවේ අඩ්තාලම කිහිපේන් ම සොයා ගත නො හැකිය.”

එත්ව උත්ත්වන්සේ “මොකක්ද මලේ ප්‍රය්‍යනය?” යනුවෙන් මගෙන් විමසුහ.

මා එයට පිළිතුරු දුන්නේ “ස්වාමීනි, මම මගේ පුහුණුවේ දී විසුද්ධි මාගිය පොත ගෙන කියවුවෙමි. රීට අයන් ශීල නිද්දේශය, සමාධි නිද්දේශය හා ප්‍රජා නිද්දේශය යන කොටස්වල අන්තර්ගත කරුණු මූලමනින් ම වාගේ ප්‍රායෝගික තොවන බව පෙනෙයි. ඒවා ක්‍රියාවට තැවිය හැකි කෙනෙක් මේ ලෝකයේ කොතුනක හෝ සිරිති ක්‍රියා මම නම් කළුපනා තො කරමි. ඒවා එතරම් ම සංකීර්ණ බවින් යුක්තය, අතිගය වශයෙන් ප්‍රවේසම්කාරී හා නිවුරදි බවින් යුක්තය, ඒ හැමෙකක් මතක තබා ගැනීම කිසිසේත් කළ තො හැකිය, එය මගේ හැකියාවට එහායින් පවතින්නකි.” යනුවෙනි.

මෙයට සවන් දෙමින් සිටි උත්ත්වන්සේ මට මෙසේ පැවසුහ:

“අුවුත්ති, ඒ තුළ එතරම් විස්තර ප්‍රමාණයක් තිබීම ඇත්තකි, නමුත් ඇත්ත වශයෙන් නම් ඒ තුළ ඇත්තේ සූර් ප්‍රමාණයක් පමණි. ශීල නිද්දේශය තුළ දක්නට ලැබෙන හැම විනය තීතියක් ම සැළකිල්ලට ගැනීමට ගිය තොත් එය දුෂ්කර කායීයකි....එය ඇත්තකි....නමුත් ඇත්ත වශයෙන් කිව තොත් ශීල නිද්දේශය යනුවෙන් හඳුන්වා දෙනු ලබන දෙය විකාශනය වී ඇත්තේ මිනිස් මතස තුළිනි. එබැවින් වැරදි වැඩ කිරීමට ලැර්ජාවක් හා බියක් තිබීම සඳහා මෙම මනස පුහුණු කරුණු ලැබුව තොත් ඒ තුළින් අපට සංවර බවින් හා සැළකිලිමත් බවින් සිටීමට හැකිවෙයි.

“මේ තුළින් අප අඩු බලාපාරෝත්තුවලින් යුතු ව, ස්වල්පයකින් සැහීමට පත්වීම සඳහා හැඩ ගසවනු ලබයි. මක් නිසාද, ඒවා විශාල ප්‍රමාණයක් ගැන සැළකිලිමත් වීම අපහසු වීම නිසාය. එසේ වූ විට අපේ සතිය ප්‍රබල වෙයි. එය නිතර පවත්වා ගැනීමට ද හැකි වෙයි. අපි කොහො යතත් සතිය සම්පූර්ණ ලෙසින් පවත්වා ගැනීමට උත්සාහ කරමු. ප්‍රවේසම්කාරී වීම වධිනය කර ගනීමු, සැක සහිත කුමක් හෝ තො කියමු. එ වැනි දේවල් කිරීමෙන් ද වළකීමු. ඔබට තොවුවහෙන යමක් තිබේ නම් ඔබේ ගුරුවරයා විමසිය යුතුය. හැම විනය තීතියකට ම අනුව කටයුතු කිරීම ඉසිලිමට තරම් තොහැකි බරකි. නමුත් අප අපගේ වැරදි පිළිගැනීමට සුදානම් ද තැද්ද යන්න ගැන පරික්ෂා කර බැලිය යුතුය. අපි ඒවා වැරදි බව පිළිගනිමුද?”

මෙම ඉගුන්වීම බොහෝ සේයින් වැදගත්ය. අපි මෙම මනස් පූභාණු කරන්නේ කෙසේ ද කියා දන සිටිමු නම්, හැම විනය නීතියක් ගැන ම දැන සිටිය යුතුය යන්න එතරම් දෙයක් තො වේ.

“එබ ඒ කියවමින් සිටි ලටපට සියල්ල ම මතු වන්නේ මනස් තුළිනි. එබ ඔබේ මනසට සියුම් ලෙස හැඳෙන ලෙසත්, පැහැදිලිව පෙනෙන ලෙසත් එය පූභාණු කර තොමැති නම් එබ නීතර ම සැක කරමින් සිටින්නෙහිය. එබ බුදුන් වහන්සේගේ ධමිය ඔබේ මනස තුළට ඇතුලත් කිරීමට උත්සාහ කළ යුතුය. සංඩුන මනසකින් යුතු ව සිටින්න. සැකයකට තුවු දෙන යමක් පහළ වුවහොත් එය පූදෙක් අත්හැර දමන්න. සැකයකින් තොර ව සැබවින් ම තොදන්නා දෙයක් ඇත්නම් එය කිමෙන් මෙන් ම කිරීමෙන් ද වළකින්න. නිදුෂුනක් ලෙස මෙය හරදී? වැරදිද? යනුවෙන් වීමතියක් ඇතිවුව හොත් එනම්, සත්‍යය ඉදුරාම තොදන්නෙහි නම්, ඒ ගැන කරා තො කරන්න. ඒ අනුව කටයුතු තො කරන්න. සංවර්හාවය තැනි තොකර ගන්න.”

මා සාවධානයෙන් වාඩි වී සිටි විට මට කළේපනා වූයේ මෙම ඉගුන්වීම, බුදුන් වහන්සේගේ සැබැඳු ධමිය ගැන මැන බැලීම සඳහා ඇති කුම අටට අනුකූල වන බවය. දුකෙන් අත් මිදෙන ක්ලේග ප්‍රහාණය ගැනත්, පස්කම් සැපත අත්හැරෙන තෙන්ම්කම්මාය ගැනත්, ස්වල්ප දෙයකින් සැහීමට පත්වීම ගැනත්, නිහතමානීත්වය ගැන හා තරාතිරම් තොතැකීම ගැනත්, සමාජය හා තොඅැලී පූදෙකලාවේ විසිම ගැනත්, අනාලස් වියීය හා පහසුවෙන් දිවි පැවැත්ම ගෙන යැම ගැනත් යම් ඉගුන්වීමක් ඇත්නම් එය මේ අවාකාර ගුණයන් ම පවත්නා බුදුන් වහන්සේගේ ධම් විනය දේශනයයි.

“අප ඇත්ත වශයෙන් ම අවංක නම්, වැරදි කිරීම සඳහා අප තුළ ලේඛාවක් හා බියක් ඇතිවෙයි. අප තුළ සැකයක් පවතින විට ඒ බව දැන ගනීමින් අපි ඒ අනුව කරා කිරීමෙන් හෝ ක්‍රියා කිරීමෙන් වළකිමු. ශීල නිද්දේශ යනු වචන සමුහයකි. නිදුෂුනක් වශයෙන් පොත්වල දක්වෙන හිර ඔත්තප්පය එක් දෙයකි, තමුත් එය අපේ මනස තුළ තවත් දෙයකි.”

අවාන් මන් හිමි සමඟ විනය අධ්‍යයනය කළ විට මම බොහෝ දේවල් ගැන ඉගෙන ගතිම්. මා වාචිවී උන්වහන්සේට සවන් දෙමින් සිටි විට එම වැටහිම ඇති විය.

දැන් විනය ගැන කථා කරන විට මා එය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉගෙන ගෙන තිබේ. වස් කාලයේ සමහර දිනවල මම පස්වරු හයේ සිට පසු ව ද පහන් වන තෙක් විනය ඉගෙනීම කළම්. ඒ නිසා මට දන් ඒ ගැන සැහෙන තරමක අවබෝධයක් තිබේ. මම පුබිබිසිඩ ගුන්පයේ ආවරණය වන ආපත්ති පිළිබඳ සියලු ම කරුණු පොතක සටහන් කර ගතිමින් එය මගේ මලොගුවෙහි ලා ගත්තෙම්. ඒ ගැන සැබු පරිග්‍රාමයක් යෙදූ නමුත් පසු කළක දී එය අත්හැර දැමුවෙම්. එය ඒ තරමට ම විශාල එකක් විය. එහි හරය කුමක් ද, එසේ ම ඒ වටා දව්‍යී තිබූ සැරසිලි මොනවාද යන්න ගැන මට වැටහිමක් නො තිබූණි. කරුණු හොඳින් අවබෝධ වුවාට පසු මා එය ඇත්හැර දැමුයේ එය සැහෙන තරමේ බරක් වූ නිසාය. මම මගේ මනස ගැන ම පූදෙක් සාවධානාත්මක ව සිටිමින් ගුන්ප පරිකිලනය රිකෙන් වික අත් හැර දැමුයෙමේ.

කෙසේ වුවත්, මෙහි සිටින හික්ෂුන් වහන්සේලාට ඉගැන්වීමෙහි යෙදෙන විට ප්‍රම්තිය සඳහා අත්පොතක් වශයෙන් මා තවමත් යොද ගත්තේ මෙම පුබිබිසිඩ ගුන්පයයි. පෝය කිරීමේ දිනවල දී එම ගුන්පය මෙම වට් බා පොං ආගුමයෙහි වැඩ සිටින හික්ෂුන් වහන්සේලාට දනට වසර ගණනාවක් තිස්සේ කියවා දෙනු ලැබුයේන් මා විසින් මය. ධම්පනයට තැගෙන එම දිනවල මම අඩු තරමින් රාත්‍රී එකාළහ හෝ මැදියම් රය වෙන තෙක්, එසේ ම සමහර දිනවල පාන්දර එක හෝ දෙක වන තෙක් එම කායීයෙහි යෙදී සිටියෙමි. අපි ඒ ගැන උනන්දුවක් දක්වූයෙමු. එයින් ඉගෙනීමක් ලැබූ වෙමු. එම ප්‍රාතිමෝක්ෂ දේශනයට සවන් දීමෙන් පසු එතැනින් සිටවි යන අපේ සවනට වැටුන දේවල් ගැන මෙහෙහි කිරීමේ යෙදුනෙමු. විනය සම්බන්ධ දේශනයට පූදෙක් සවන් දීම තුළින් පමණක් වැටහිමක් ඇති කර ගත නො හැක. සවන් දීමෙන් පසු ඒ ගැන පරීක්ෂා කර බලා ඒ තුළට තව දුරටත් කිමිදි බැලිය යුතුය.

මා වසර ගණනාවක් තිස්සේ මෙම දේවල් ගැන ඉගෙනීමේ යෙදී සිටි නමුත්, ඒවා සම්බන්ධයෙන් මගේ දනුම තවමත් අසම්පූජ්‍ය විය. එයට හේතුව අවබෝධයට අපහසු කැන් ගුන්ල තුළ එමට යෙදී තුළු නිසාය. මෙම පොත් කියවා දතට සැහෙන තරම් කාලයක් ගෙවී ඇති නිසා ඒවායේ ඇති විවිධ නීති මගේ මතකයෙන් පවා ඇත්තේ තිබේ. නමුත් මගේ මනස තුළ ඒවා සම්බන්ධයෙන් කිසිම අඩුපාඩුවක් දක්නට නැත. ඒ තුළ ඒවාට අදාළ නිශ්චිත මට්ටම පවතී. මනස තුළ ඒවා ගැන කිසිම සැකයක් නොපවතින අතර අවබෝධයක් පවතී. මම පොත් ඉවත දමා මගේ ම මනස දිසුණු කිරීමට සිත යොමු කෙලෙමි. දත් මොනයම් හෝ විනය නීතියක් ගැන මට කිසිම සැකයක් නැත. මනස තුළ ශිලය ගැන අගය කිරීමක් පවතී. මොන ම ආකාරයක හෝ වැරදි දෙයක් ප්‍රසිද්ධියේ හෝ නොර රහස්‍ය හෝ කිරීමට ඒ තුළින් පෙළඳවීමක් ඇති නො වේ. මම කුඩා සත්‍ය පමණක් නො ව කිසිම සත්‍ය නො මරමි. යමකු බාත් දහසක් දෙන බව පොරොන්දුවේ, කුහුණියකු හෝ වෛයකු සිතා මතාම මරණ ලෙස හෝ අත තබා පොඩි කරන ලෙස කිව නොත් මට එය කළ නො හැකිය. කුහුණිවාගේ ජීවිතය වුවත් මට මහත් වට්නාකමක් ඇති දෙයකි.

ඒ කෙසේ වෙතත් මගේ අතින් ඒ වැනි සත්‍ය යැමට ප්‍රාථමික. එසේ වන්නේ යම් දෙයක් මගේ කකුල දිගේ ඉහළට ඇදෙන විට එය පිස දැමීමට යැම නිසාය. එසේ කිරීමේ දී උන්ගෙන් එකෙකු මිය යැමට පිළිවන. නමුත් මගේ මනස තුළට එක් බැඳු විට ඒ තුළ මා වරදක් කළ බවට හැඳිමක් දක්නට නැත. ඒ ගැන කිසිම දෙගිධියාවක් හෝ සැකයක් ද නැත. මක්නිසා ද මා තුළ ඒ ගැන වෙතනාවක් නිනි නොමැති නිසාය. “සිල් වදාම් හික්බලේ වෙතනාහ.” ශිලයේ හරය වෙතනාවයි. එය මේ ආකාරයට අනු ව දක ගත් විට මා තුළ මැරීමේ වෙතනාවක් නොතිබු බව දක්නට හැකි විය. මා ඇවිදිම්න් සිටි සමහර අවස්ථාවල කුඩා ප්‍රාණීයකුගේ ඇඟ මත පා තැබීම නිසා උගේ මරණය පවා සිදු විය. සැබෑ ලෙසින් තේරුම් නොගෙන සිටි පසුගිය කාලයේ නම් එ වැනි දේවල් නිසා මගේ සිතට යම් වෙදනාවක් ඇති විය. ඒ මා වරදක් කර ඇති බව මට සිතුන නිසයි.

“මය ඇත්තමද? වේතනාවක් තිබුණේම නැදද? ඔව්, වේතනාවක් නම් තිබුණේම නැහැ. එහෙත් මා ප්‍රවේෂම් වූවා නම් මදියි”. මම රීට පෙර නම් මේ ආකාරයේ දේවල් ගැන නොරේස්සුම් භාවයෙන් භා කණස්සුල්ලෙන් කාලය ගත කෙලෙමි.

එඛැවින් මෙම විනය, ධම්ය පුහුණු වන්තවුන්ගේ සිත් සසල කරවීමට හේතු විය නැකි දෙයකි, නමුත් ආචාර්යීවරුන්ගේ කීමට අනුව එහි යම් විටනාකමක් ද තිබේ. එම ආචාර්යීවරුන් කියා සිටින්නේ “මල තවමත් නොදැන්නා යම් විනය තීතියක් ඇත්තම් එය ඉගෙන ගන්න, දැනීමක් තැනොත් ඒ ගැන දන්නා අයකුගෙන් අසා දැන ගන්න” යනුවෙනි. මවුහු මෙය අවධාරණයෙන් ම පවසා සිටිති.

ඉතින් මෙම විනය තීති ගැන දනුවත් ව නොසිටුම් නම් ජ්‍යායේ කඩවීමක් සිදු වන විට අපි ඒ බව නො දනිමු. මේ සඳහා උදහරණයක් වශයෙන් අතිතයේ ලොජ්බුරු ප්‍රාන්තයේ, නෝ වොං ගොට් ආරාමයේ වැඩිහිෂු ආචාර්යී පෝ හිමි ගෙන බලන්න. එක් දිනක් උන්වහන්සේ සමග උන්වහන්සේගේ ම වැඩිමහල් ගිෂා තෙර තමක් එකට වාචිවි සිටි විට එතැනට පැමිණී කාන්තා පිරිසක් එම පෝ හිමිගෙන් මෙසේ වෘත්තුහ:

“හිමිපාණන් වහන්ස, ඔබ වහන්සේට වාරිකාවක් යැම සඳහා ආරාධනයක් කිරීමට අවශ්‍යයයි. ඔබ වහන්සේ වැඩිම කරන්නෙහිදී?”

පෝ හිමි එයට පිළිතුරු නො දී සියෙහ. තමන් වහන්සේ සම්පූර්ණ වාචි වි සිටි තෙර නම සිතුයේ ආචාර්යී පෝ හිමිට එය නැසුන බවය. එම නිසා උන්වහන්සේ මෙසේ පැවතුහ:

“ආචාර්යී හිමියනි, ආචාර්යී හිමියනි, ඔබ වහන්සේට එය ඇසුන්ද? මෙම කාන්තාවන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන් සමඟ වාරිකාවක් යැමට එන ලෙසයි.”

පෝ හිමි එයට පිළිතුරු දුන්නේ “මිටි ඒක මට ඇසුනා” යනුවෙනි.

කාන්තා පිරිස නැවත වතාවක් “ආචාර්යී පෝ හිමියනි, ඔබ වහන්සේ ව්‍යුහන්නෙහිදී? නොව්‍යන්නෙහි දී?” කියා ඇසු විට උන්වහන්සේ එයට පිළිතුරු නොදී ඔහේ නිකම් වාචි වී පුන්හ.

එම නිසා එම ආරාධනයෙන් පලක් නො වුති. කාන්තා පිරිස පිටවී ගිය පසු ඒ තෙර නම ආචාර්යී පෝ හිමියන්ගෙන් මෙසේ විමුණුහ:

“ආචාර්යී හිමිතුමනි, ඔබ වහන්සේ ඒ කාන්තා පිරිසට පිළිතුරක් තුදුන්නේ මක්නිසාද?”

එවිට පෝ හිමි එයට මෙසේ පිළිතුරු දින්හ: “තෙරණුවනි, ඔබ ඒ විනය තීතිය ගැන කිහිවක් නොදන්නෙහිද? දන් මෙහි සිටි ඒ පිරිසේ සියල්ල ම කාන්තාවන්ය. කාන්තාවන් හා එකට එක්වී ගමනක් යැම සඳහා ඔවුන්ගෙන් ම ආරාධනයක් ලැබුණ නොත් ඔබ එයට එකඟ නොවිය යුතුය. එම ගමන සඳහා ඔවුන් විසින් ම කටයුතු සංවිධානය කරනු ලැබුව නොත් එය නොදය. ඒවාට හවුල් නොවූ නිසා යැමට කුමැති නම් යා හැකියි.”

තෙරනම වාචීවී සිටි ගමන් ම “අනේ අපොයි, මා මෝඩියකු බවට පත්වුයේ මා විසින් ම දි” යනුවෙන් කළේපනා කෙලේය.

ගමනක් යැම සඳහා කටයුතු සූදනම් කර ගනිමින් ජෝඩ්වක් වශයෙන් තුවුවත් ස්ථීරින් සමහ එකට එක්වී ගමන් යැම පාවිත්‍ය කළීයට හසු වන වරදක් බව විනයෙහි සඳහන් වෙයි. දන් උදහරණයක් ලෙස මේට වෙනස් ආකාරයේ අවස්ථාවක් ගෙන බලමු. ගිහි අය ආචාර්යී පෝ හිමිට පූජා කිරීම සඳහා බන්දේසියක් මත තබා මුදල් රැගෙන එති. ආචාර්යී පෝ හිමියේ පූජා පිළිගැනීමට යොද ගන්තා රේදී කඩ එක් කොණකින් අල්ලා ගන්තා අතර අතික් කොණ ගිහියන් වෙත දික් කරති. තමුන් ඔවුන් එම රේදී කඩ මත තමන් ගෙන ආ බන්දේසිය තැබීමට සූදනම් වනවාන් සමහ ම ආචාර්යී පෝ හිමි තමන්ගේ අත ඉවතට ගනී. රේට පසු උන්වහන්සේ එම මුදල් තිබූ ගැන ම තිබීමට ඉඩ හැර සිටිති. එම මුදල් එහි ඇති බව දන්තා තමුන් උන්වහන්සේ ඒවා කෙරෙහි ඇළීමක් ඇති කර නොගෙන එතනින් ඉවත් වී යති. එසේ කරන්නේ තමන් තුළ මුදල් කෙරෙහි ආගාවක් නොමැති නම් ඒවා පූජා කිරීම ගැන ගිහි අයට තහංචි පැනවීමක් අවශ්‍ය නොවන බව විනයෙහි දක්වන නිසාය. උන්වහන්සේ තුළ ඒවා ගැන කුමැත්තක් තිබූයේ නම්, “ගසස්ථාපය, මෙය හික්ෂුවකට අකුපය” යි කියා කිමට සිදුවෙයි. ඔවුනට එය කිව යුතු වෙයි. අකුප දෙයක් ගැන ඔවුනට තහංචි පැනවීය යුත්තේ ඒ ගැන ඔබ තුළ ආගාවක්

තිබුවහොත් පමණි. කෙසේ වූවත් ඔබ තුළ ඇත්ත වශයෙන් ම ආගාවක් නොතිබුවහොත් එසේ කිරීම අවශ්‍ය නැත. ඔබ කරන්නේ ඒවා එසේ තිබීමට ඉඩ හැර එතැනින් ඉවත් වී යුමයි. ආවායී පෝ හිමිගේ ශිෂ්‍යයේ උන්වහන්සේ සමග විසර ගණනාවක් එකට ජීවත් වූවත් උන්වහන්සේගේ පුහුණුව ගැන නොදුන සිටියන. මෙම තත්ත්වය අපතුවුද්‍යකය. මා නම් කළේ උන්වහන්සේගේ පුහුණුවේ සියුම් තුන් බොහෝමයක් තුළට රංගා ගතිමින් ඒවා ගැන මෙනෙහි කර බැලීමයි.

මෙම විනය සමහර පුද්ගලයින්ට සිවුරු හැර යුමට පවා හේතුවක් විය හැකිය. ඒ ගැන ඉගෙන ගන්නා විට මුවත් තුළ සැක ඇති වෙයි. එ වැනි සැක කෙළින් ම අතිතය කරා දිව යයි. “මා පැවිදි බව ලබන විට එය හරි භාරී සිදු වුනිද? මගේ උපාධ්‍යායන් වහන්සේ සිල්වත් අයෙක්ද? මගේ ප්‍රච්‍රිත්‍යා කම්මිය සිදුකරන විට එතැන සිටි හික්ෂුන් වහන්සේලා විනය ගැන කිසිවක් දැන සිටියාහු ද? උන්වහන්සේලා වාචිටි සිටියේ තිසි දුර ප්‍රමාණයට අනු ව ද? ගාරා සෑක්ඩායනය කළේ තිසි ආකාරයට ද?” මේ වැනි සැක එක පිට එක මතුවේ එයි. “මා පැවිදි කිරීම සඳහා යොදාගතු ලැබූ ගාලාව රේට පුදුසු එකක්ද? එය එතරම් කුඩා එකක් විය.” ඔහු මේ හැමෙකක් ගැන ම සැක කරමින් අපා ගත වෙයි.

එම නිසා ඔබ ඔබේ මනස පුහුණු කර ගන්නා තෙක් මෙම විනය ඇත්ත වශයෙන් ම දුෂ්කර කායීයකි. ඔබ ඔබේ මනස තදින් ම නිශ්චලව තබා ගත යුතුය. දේවල් ගැන නිගමනයන්ට බැඳීම එකවර ම සිදු නොකළ යුතුය. ඒවා ගැන විමසිලිමන් නොවී සිටිමට තරම් නිශ්චලව සිටිමත් වැරදිය. එය එතරම් අවුල් සහගත දෙයක් වූ හෙයින් මා සිවුරු හැර යන තත්ත්වයකට පවා ඇද වැටුණි. මක්නිසා ද, මගේ පුහුණුව තුළන්, සමහර ගුරුවරුන්ගේ පුහුණුව තුළන්, බොහෝ වැරදි තුළු බව මා දක්නට වූ හෙයිනි. මම ගිනි ගතිමින් දැවෙන කෙනකු මෙන් සිටියෙමි. මා තුළ තිබු එම සැක තිසා මට මගේ තින්ද පවා අනිම් විය.

මට සැක වැඩි වූ තරමට මම වැඩි වැඩියෙන් හාවනා කෙළෙම්. වැඩි වැඩියෙන් පුහුණුවේ යෙදුනෙම්. සැකයක් මත වූයේ යම් තැනකින් ද මම මගේ පුහුණුව එතැනට යොමු කළෙම්. ප්‍රජාව උදවන්නට

වුයේ එවිටය. දේවල් වෙනස් වන්නට විය. සිද්ධි වෙනස විස්තර කිරීමට පවා නො හැකිය. මනස තුළ තව දුරටත් සැකයක් නොපවත්නා තැනට ලං වන තෙක් එය වෙනස් විය. එය වෙනස්වූ ආකාරය ගැන මම නො දැනීම්. මේ ගැන යම්කුට කිවි හොත් ඔවුනු නොඅනුමාන ව ම එය තේරුම් නොගනු ඇත.

එම නිසා මම “පවිච්චන්ත. වේදිතබිබෝ විස්සුස්හීති” ප්‍රජාවන්තයින් විසින් ම අවබෝධකර ගත යුතුය යන එම දේශනා පායිය ගැන මෙහෙහි කෙලෙමි. එම අවබෝධය කෙළින් ම අත්දැකීම තුළින් ඇති වූ එකක් විය යුතුය. ධම්ම විනය ගැන ඉගෙනීම ඇත්ත් වශයෙන් ම නිවැරදිය. නමුත් ඉගෙනීමට පමණක් සීමා කළ හොත් එය තවමත් අපම්පූණීය. ඔබ ඔබේ පුහුණුව සැබැ ආකාරයෙන් සිදු කිරීමට යන විට සුම දෙයක් ගැන ම සැක කරන්නට පටන් ගන්නෙහිය. මම මගේ පුහුණුව පටන් ගැනීමට පෙර සුළු වරදවල් ගැන තැකීමක් නො කෙලෙමි. නමුත් එය පටන් ගැනීමත් සමග ම මට දුක්කට වරදවල් වුව ද පාරාජීකා වරදවල් තරමට වැදගත් විය. දුක්කට වැරදී මට කෙළින් තම් පෙනුනේ වැදගම්කට තැනි සුළු දේවල් වශයෙනි. ඒවා ගැන මා දැනුගත්තේ ඒ ආකාරයටයි. ස්වස් කාලයේ පාපොච්චාරණයක් කළ පසු ඒවා එතැනින් අහෝසි වෙයි. ඉන් පසු ඒවා නැවතත් ඒ ආකාරයෙන් ම කවකිරීමට හැකි වෙයි. මේ ආකාරයේ පාවාච්චාරණ තුළ කිසි පිරිසිදු බවක් තැනු. මකනිසා ද ඔබ එම වරදවලින් නොවැළකි සිටින නිසාය. වෙනස්වීමක් ඇති කර ගැනීමට අධිෂ්ථානයක් නොකර සිටින නිසාය. ඔබ ශිලයෙහි නොපිහිටා එම වරද නැවත තැවතත් කරමින් සිටින්නෙහිය. ඔබ තුළ සත්‍යයේ දැකීමක් හෝ නොක්බම් ගුණයක් හෝ තැනු.

පරමාර්ථ සත්‍යයට අනු ව වරදවල් පාපොච්චාරණය කිරීමෙහි සාමාන්‍ය ක්‍රියා පිළිවෙත අනුගමනය කිරීම ඇත්ත වශයෙන් ම අවශ්‍ය තැනු. අපේ මනස පිරිසිදු බවට පත්වී ඒ තුළ සැකයේ සේයා මානුයක් හෝ නොමැති බව දකිමු තම් ඒ තුළින් වරදවල් ඉවත් වෙයි. අප මෙතෙක් පිරිසිදු බවින් නොසිටින්නේ තවමත් සැක කරන නිසාත්, අවිනිශ්චිතව සිටින නිසාත්ය. මනස තවමත් ඇත්ත වශයෙන් ම පිරිසිදු තැනි නිසා අපට දේවල් අතහැර දැමීමට නොහැකි වී ඇත. ඒසේ වීමට හේතුව අප අප දෙස ම

නොබලන නිසාය. මෙම විනය අප වරදවලින් ආරක්ෂා කර ගැනීම සඳහා අප වටා ඉදි කරන ලද වැටක් බදුය. එම නිසා ඒ ගැන සාචධානාත්මක ව සිටීම අවශ්‍ය ම දෙයකි.

එබ විනයෙහි ඇති සැබැං වටිනාකම නොදකින්නෙහි නම් ඔබට එය පිළිපැදිමට ද නො තැක. මා මෙම වට් බා පො.. අරම වෙත පැමිණීමට වසර ගණනාවකට පළමු මුදල් භාවිතය අත්හැර දුම්ම සඳහා තීරණයක් ගෙන තිබුණි. එක් වස් කාලයක් තුළ මා මගේ කාලය වැඩි වශයෙන් ම ගත කළේ මේ ගැන කළේ මේ ගැන කළේපනා කිරීමටය. අවසානයේ මම මගේ මුදල් පසුම්බියන් රැගෙන අප සමග ම ජීවත් වූ එක් තෙර තමක් වෙත ගියෙමි. එසේ ගිය මම මගේ මුදල් පසුම්බිය එම තෙර තම ඉදිරියේ තබමින් මෙසේ පැවසුවෙමි. “තෙරණුවනි, මෙන්න මේ මුදල් එබ භාර ගන්න, හික්ෂුවක් වශයෙන් ජීවත්ව සිටින තාක් කළේ මම අද පටන් මුදල් භාර ගැනීමක් හෝ තබා ගැනීමක් හෝ නො කරමි. මේ සඳහා සාක්ෂිකරු වනුයේ එබ වහන්සේය.” එවිට එම තෙර තම: “ස්වාමීන් වහන්සේ, මෙය එබ වහන්සේ ම තබා ගන්න. මෙය එබ වහන්සේගේ ඉගෙනීම් කටයුතු සඳහා අවශ්‍ය වනු ඇත.” යනුවෙන් පැවසුහ. මුදල් භාර ගැනීමට කුමැත්තක් නොතිබු නිසා එම තෙර තමට යම් අසීරුතාවයක් ඇුතිවිය. එම නිසා උන්වහන්සේ නැවතත් ඔබ වහන්සේ මෙතරම් මුදලක් විසිකර දමන්නේ මක් නිසාද? යනුවෙන් ඇසුහ. “එබ මා ගැන කරදර නො වන්න. මා එම තීරණය ගෙන අවසන්. එය ගනු ලැබුවේ ඊයේ රාත්‍රියේ මයි.” යනුවෙන් මම පැවසුවෙමි.

මා දුන් එම මුදල් උන්වහන්සේ භාර ගත් දින සිට අප දෙදෙනා අතර යම් පරතරයක් ඇුතිවුවාක් මෙන් විය. අපට තව දුරටත් එකිනෙකා තෝරුම් ගැනීමට අපහසු විය. මේ අද දිනවත් මගේ සාක්ෂිකරු උන්වහන්සේයි. මම එද සිට අද දක්වා මුදල් භාවිතයක් සිදු නොකළ අතර මේ ගැනීමෙහි හෝ විකිණීමෙහි හෝ නො යෙදුනෙමි. මම මුදල් සම්බන්ධයෙන් සැම අතින් ම ප්‍රවේශම් වූයෙමි. වරදක් සිදුවන කිසිවක් නොකළන්, වැරදි සිදුවීම ගැන තීරතුරු සෙවිල්ලන් සිටියෙමි. මගේ භාවනා පුහුණුව මගේ අභ්‍යන්තරය තුළින් පවත්වා ගතිමින් සිටියෙමි. ධනය මට තව දුරටත් අවශ්‍ය නො විණි. මා විසින් එය දැක ගනු ලැබුයේ වසක්

විසක් වශයෙනි. මිනිසකුට සුනඛයකුට හෝ වෙනත් අයකුට හෝ වසක් විසක් දුන හොත් එය නොඅනුමාන ව ම ඒ හැම කෙනකුගේ ම මරණයට හෝ දුකට හේතු වෙයි. මේ ආකාරයට පැහැදිලි ලෙස වටහා ගනු ලැබුව හොත් අපි තිරතුරු ව ම එම වස විස ගැනීමෙන් වැළකී සිටීමට පරිස්සම් වෙමු. ඒ තුළ ඇති අන්තරාය පැහැදිලි ලෙස දැක ගනු ලැබුව හොත් එයින් වැළකී සිටීමේ අපහසුවක් තැත.

පිළිගැන්වීම සඳහා ගෙන එනු ලබන දන මානාදිය සම්බන්ධයෙන් වූවත් යම් සැකයක් ඇතිවූනොත් මම ඒවා පිළිගැනීමෙන් වැළකී සිටීම්. එම දන මාන කෙතරම් ප්‍රශ්නීත වූවත්, පිරිසිදු ලෙස සකස් කර තිබුණත් මම ඒවා ප්‍රතික්ෂේප කරමි. සුද්ධ උදහරණයක් වශයෙන් නොපිසු මාල් අවචාරු ගන්න. කැලුවේ වාසය කරමින්, පිණ්ඩපාත වාරිකාවේ යෙදෙමින් සිටින විට ඔබේ දනය සඳහා ඔබට බත් සමග කොළවල එතු මාල් අවචාරු පමණක් ලැබුණේය කියා සිතන්න. ඔබ ආපසු ඔබේ වාසස්ථානයට පැමිණ කොළවල එතු දෙය පරික්ෂා කර බලන විට ඒ තුළ ඇත්තේ නොපිසු මාල් අවචාරු බව දුටු සැනින් එය ඉවතට විසි කරන්නේය. සිල් පද කඩ කිරීමට වඩා තනිකර බත් වැළඳීම සුදුසුය. විනය ගැන තිසි අන්දමේ වැටහිමක් තිබේය කියා කීමට පළමුව ඔබ තුළ මේ වැනි අවබෝධයක් තිබිය යුතුය. විනය රෙක ගැනීම පහසු කායියෙක් වනුයේ එවිටය.

මට පාත්තරයක්, දැම් පිහියක් හෝ වෙනත් ආකාරයක පිරිකරක් පිළිගැන්වීමට අනෙකුත් හික්ෂුන්ට අවශ්‍ය වූවහොත් ඔවුනුන් මා භා සමාන ව ම විනය රෙක ගනිමින්, පුහුණුවේ යෙදෙමින් සිටින බව දන ගන්නා තොක් ඔවුන්ගේ එම පිරිකර මම ප්‍රතික්ෂේප කරමි. මා ඒවා එසේ ප්‍රතික්ෂේප කරන්නේ මක්නිසාද? සංවර හාවයෙහි නොපිහිටි අය විශ්වාස කරන්නේ කෙසේද? ඔවුන් නොයෙකුත් ආකාරයේ අකවයුතුකම් සිදුකර තිබීමට පිළිවන. එම දේවල් ලබා ගැනීම සඳහා නොයෙකුත් අකවයුතුකම් කර තිබීමට පිළිවන. මම මේවා ගැන මේ තරමට ප්‍රවේෂම වූයෙම්.

මෙහි ප්‍රතිඵලය වූයේ මා භා එකට විසු සමහර හික්ෂුන් මා දෙස වපර ඇසකින් බැලීමයි. ඔවුනු “මහු සමාජ ආගුරයක් නො කරයි. අනික් අය භා එක් නො වෙයි.” යනුවෙන් පැව්සුහ. මේ

ගැන කලබල වූයේ මා නම් නො වේ. “හා ඒක නම් හරියට හරි, මරණීන් පසු ව නම් අප සැමට එකට එක් විය හැකියි. අපි හැම කෙනකු ම මරණයේ දී එක සමාන වෙමු.” මා සිතුයේ ඒ ආකාරයෙනි. මෙ ඉවසීමෙන් යුතු ව ඒවත් වූයෙමි. ස්විල්පයක් කරා කරන කෙනකු වීමි. අනායන් මගේ පුහුණුව ගැන විවේචනය කළ නොත් මම එයින් කලබල නො වූයෙමි. මක් නිසා ද කරුණු විවහා දෙනු ලැබුවත් ඔවුන් ඒවා තෝරුම් නොගන්නා නිසාය. ඔවුහු පුහුණුව ගැන කිසිවක් නොදා සිටියන. එයට උදහරණයක් වශයෙන් ඒ කාලයේ ආදහන උත්සවවල පැවති තත්ත්වය සමාන කළ හැක. මා ඒ වැනි උත්සවයක් සඳහා ආරාධනයක් ලැබ එහි ගිය විට යම් අයකු පවසා සිටියේ “උත්වහන්සේට ඇඟුම්කන් දෙන්ට එපා! ඔය මුදල් උත්වහන්සේගේ පසුම්බිය තුළට දමා ඒ ගැන කිසිවක් කරා නොකර සිටින්න. ඒ බවක් උත්වහන්සේට නො හගවන්න.” යනුවෙනි. මා එවිට ඔවුනට පැවසුවේ “ඔබලා සිතන්නේ මා මැරිලා නැත්තම් මට වෙන දෙයක් වෙලා කියලද? කෙනකු මදාසාරය සුවදයි කියා කිවු පමණින් එය සුවද නොවන බව ඔබ දන්නව නේද? ඔබ වැනි අය ඉදිරිපත් වන්නේ මදාසාරය සුවදය කියා එය පානය කිරීමටය. ඔබලා නම් සිටිනුයේ උමතුවෙන් ම විය යුතුය” යනුවෙනි.

එහෙම නම් දැන් මෙම විනය අපහසු දෙයක් විමට පිළිවන. ඔබට ස්විල්පයකින් සැහීමකට පත්ව සිටීමටත්, තනි පංගලමේ සිටීමටත් සිදුවෙයි. ඔබ තුළ දැකීම පැවතිය යුතුයි. එය නිවැරදි ද විය යුතුය. වරක් සරාබුරි තුවර පසුකරමින් ගමන් කළ අපේ කණ්ඩායමට නැවති සිටීම සඳහා අසළ ගමක පිහිටි පන්සලකට යැමට සිදුවේය. එම පන්සලේ පුදාන හිමිනම මගේ වැඩිහිටිමට ම සමාන වැඩිහිටි කමක් තුළු හිමිනමක් වූහ. අපි සැවාම පාන්දර ම අවධිව පිළිච්චාතයේ වැඩියෙමු. තැවත ආපසු පැමිණ අපේ පාත්තරා පසෙකින් තබමු. තව රික වේලාවකට පසු ගිහි පිරිස ආහාර බදුන් රැගෙන විත් ඒවාත් ගාලාව තුළ තබනි. ඉන්පසු හික්ෂු පිරිස පැමිණ ගිහියන් ගෙනවිත් තුළු එම ආහාර බදුන් විවෘත කර බලා ඒවා වාරෝතානුකූලව පිළිගැන්වීම සඳහා පෙළට තබනි. එක් හික්ෂුවක් පමණක් එම බදුන් ජේලියේ අවසන් බදුන මත තම ඇහිල්ල තබන අතර ජේලියෙහි අනික් කෙළවරෙහි ඇති බදුන මත ගිහියෙක් තම ඇහිල්ල තබයි. දැන් ඒ සියල්ල

එයින් ම අවසන්! ඒ සමග ම හික්ෂු පිරිස පැමිණ බදුන් තුළ වූ දේවල් වැළඳීම සඳහා ඒවා තම තමන් අතර බෙදා ගතිති. ඒ අවස්ථාවේ මා සමග පැමිණ සිටි පිරිස පස් තමක් පමණ වූහ. තමුන් එයින් එක් තමක් හෝ වූව ද එම දානය ඇල්ලුයේ වත් නැත. අපේ පිණ්ඩාත වාරිකාවේ දී අපට ලැබේ තිබුණේ බත් පමණක් වූවත් අනික් අය හා එකට වාච්චී අපි ඒවා වැළදුවමු. අර යටකී බදුන්වල තුළ දානය වැළඳීමට තරම් එක්තරකමක් අපට තම් නො තිබුණී.

අපේ මෙම ක්‍රියාව නිසා එම පන්සලේ ප්‍රධාන හිමිපාණන් කළබලයට පත්වූ බව මා ඉවත් මෙන් දැන ගන්නා තෙක් එය දින කිහිපයක් තිස්සේ එක දිගට ම සිදුවීණි. එකත්-එකට ම එම ප්‍රධාන හිමිපාණන්ගේ ගෝලයන්ගෙන් කෙනකු උන්වහන්සේ වෙත ගොස් මෙසේ පවසන්නට ඇත. එනම්, "ඒ ආගන්තුක ස්වාමීන් වහන්සේලා මෙහි ඇති දාන කිසිවක් නො වළඳති. උන්වහන්සේලා මේ කරන්නට හදන්නේ කුමක් ද කියා අපට තම් නො වැටුහෙයි." යනුවෙන් පවසන්නට ඇත.

මට තව දින කිහිපයක් එම ස්ථානයේ ම රඳී සිටීමට අවශ්‍යවී තිබුණී. එම නිසා එම ප්‍රධාන ස්වාමීන් වහන්සේට කරුණු පැහැදිලි කර දීම සඳහා මම උන්වහන්සේ වෙත ගියෙමි. එහි ගිය මම උන්වහන්සේට මෙසේ පැවසුවෙමි. "ගරු ස්වාමීන් වහන්ස, කරුණාකර ගරු ඔබ වහන්සේ මට මොනොතකට අවසර දෙන්නෙහිද? මේ දිනවල යම්කිසි කටයුත්තක යේදීමට සිදුවී ඇති හෙයින් මට දින කිහිපයක් ඔබ වහන්සේගේ ආගන්තුක සත්කාර ලබා ගැනීමට සිදුවී ඇත. එසේ කිරීමේ දී ගරු ඔබ වහන්සේට හා අනෙකුත් හික්ෂුන් වහන්සේලාට ගැවෙළවක් විය හැකි කරුණක් හෝ දෙකක් තිබීමට පිළිවන කියා මා තුළ සැකයක් පවතී. එයින් මා අදහස් කරන්නේ ගිහි පිරිස විසින් පිරිනමනු ලබන දනය අප නොවළදා සිටීම ගැනය. මම මේ ගැන ගරු ඔබ වහන්සේ සමග කරුණු පැහැදිලි කර ගැනීමට කුමති වෙමි. ඇත්ත වශයෙන් කිව හොත් එය එතරම් දෙයක් නො වෙයි. එය පූජාවන් පිළිගැනීම ගැන මගේ පුහුණුව තුළින් පුදෙක් මා ඉගෙනගත් ආකාරය සම්බන්ධ දෙයකි. ගරු ස්වාමීන්වහන්ස, ගිහි පිරිස දානය ගෙන ආ පසු හික්ෂුන් වහන්සේලා එම දාන බදුන් විවෘත කර බලා ඒවා තෝරා වෙන් කර විධීමක් ලෙස පිරිනැමීම මෙය වැරදි

ක්‍රමයකි, එයින් දුක්කට නම් ඇවැත සිදුවේයි. නියමාකාරයෙන් ම පැවුණුව හොත් හික්ෂුන් වහන්සේ කෙනකු අතට වාරිත්‍රානුකූලව නොහිලිගැනීවූ දානය ඇල්ලීම තුළින් හෝ අත ගැසීම තුළින් හෝ පවා එම දානය අකුප බවට පත්වේයි. විනයට අනු ව එම දානය වළඳන කුමන හික්ෂුවක් හෝ වූව ද ඇවැතක් සිදු කර ගනියි.

“ස්වාමීන් වහන්ස, මට කිමට ඇත්තේ ඩුදෙක් මේ එක ම එක් කාරණය ගැන පමණයි - මා මේ කරන්නේ යම් කිසිවකු විවේචනය කිරීම නො වේ. එය ඔබ වහන්සේගේ හික්ෂුන් වහන්සේලා ප්‍රතිපත්ති පුරුන ආකාරය නැවැත්වීම සඳහා කෙරෙන බල කිරීමක් ද නො වේ. එය කිසිසේත් එ වැන්නක් නො වේ. මට ඩුදෙක් ම අවශ්‍ය වූයේ මා තුළ පවතින යහපත් වේතනාවන් පෙනවා දීම පමණය. තවත් දින කිහිපයක් මෙහි රදී සිටීමට සිදුවන නිසා මට මෙසේ කිරීමට සිදුවිය.”

එම විහාරාධිපති හිමිපාණන් වහන්සේ තමන්ගේ දැන් ඇදිලි බැඳ සාධුකාරයක් දුන්හ. “මා කිසි දිනක මෙම සරාඛුර් පුදේශය තුළ කුඩා සිල් පද රකින හික්ෂුවක් තාමත් දැක නැත. මේ කාලයේ එවැනි හික්ෂුවක් සොයා ගැනීමට පවා අපහසුයි. එවැනි කිසිවෙක් සිටිත්තම් ඒ මෙම සරාඛුර් පෙදෙසට බොහෝ දුරින් ම විය හැකියි. ඔබ වහන්සේට ප්‍රශ්නයා වේවා! ඔබ වහන්සේ කළේ ඉතාමත් ම හොඳ දෙයකි. ඒ ගැන මා තුළ කිසි ම ආකාරයක විරුද්ධත්වයක් තැත” යනුවෙන් පැවුණුහ.

පසු දිනයේ උදෑසන පිණ්ඩාත වාරිකාවේ ගොස් ආපසු පැමිණී විට එම හික්ෂුන් වහන්සේලාගෙන් එක් නමක් හෝ ගිහි පිරිස ගෙන ආ දාන බෙදුන් ස්මේපයටටත් නො ගියහ. ඒවා එම ශිහි පිරිස විසින් ම තෝරා බෙරා පිළිගන්වන ලදී. මුළුන් එසේ කළේ හික්ෂුන් වහන්සේලා තමන් ගෙන ආ දානය නොවළදා සිටිතියි කියා බියක් ඇතිවූ නිසාය. එදින සිට එහි සිටි එම සාම්බෝරයන් වහන්සේලා ඇතුළ හික්ෂු පිරිස නොඉවසිලිමත් බවින් සිටින ආකාරයක් දක්නට ලැබුණි. මම උන්වහන්සේලා සැනකීම සඳහා කරුණු පැහැදිලි කිරීමට උන්සාහ කළම්. උන්වහන්සේලා ඩුදෙක් තම තමන්ගේ කාමරවලට ම ගොස් ඒවායේ දොර ජනෙල් වසා දමා තුළ්ණීමෙන් ව උන්හ.

එම හික්ෂුන් වහන්සේලා එතරම් ලේඛාචකට පත් ව සිටිනිසා මම දින දෙක තුනක් උන්වහන්සේලා අස් වැසිමට වැයම් කළේම්. උන්වහන්සේලාට මා සමඟ තරහම්මට තරම් දෙයක් මා ඇත්ත වශයෙන් ම කර නො තිබුණි. “දානය ප්‍රමාණවත් තැනු. නො එසේ නම් අරක ගේන්න, තැන්නම් මෙක ගේන්න” වැනි කිසිවක් මා කියා නො තිබුණි. මෙහි දී වූවත් තනිකර බත් පමණක් වැළදු තමුන් මා එයින් නොමැරෙන බව මම දැන සිටියෙම්. මට මෙසේ කිරීමට ගක්තියක් ලැබුණේ මගේ ප්‍රහුණුව තුළිනි. එසේ ම ඉගෙනීමේ යෙදීමෙන් පසු ඒ අනු ව ප්‍රහුණු වීම තුළිනි.

මා මගේ ආදර්ශය වශයෙන් ගෙන තිබුයේ බුදුන් වහන්සේය. මම කොතුනකට ගියන් අනික් අයගේ කටයුතු සමග පැවැලීමට නො ගියෙම්. මා මගේ කාලය මුළුමතින්ම වාගේ ගත කළේ ප්‍රහුණුව වෙනුවෙනි. මක්තිසාද, මගේ ප්‍රහුණුව ගැනත් මා ගැනත් මා සැළකිලිමත් වූ නිසාය.

විනය නො පිළිපදින, එසේ ම හාවනා නොකරන අයට, ප්‍රතිපදාවන් රකින අය සමග එකට ජීවත් වීමට නො හැකිය. එසේ වනුයේ ඔවුන් එකිනෙකට වෙනස් වූ මාත්‍රිවල යා යුතු වන හෙයිනි. පසුගිය කාලයේ දී මා වූව ද මේ ගැන තෝරුම් ගෙන නො තිබුණි. මම ගුරුවරයකු වශයෙන් අනායන්ට ඉගැන්වීමේ යෙදුනු තමුන් ප්‍රහුණුවේ නො යෙදුනෙම්. මේ ගැන සලකා බැලු විට එය ඇත්ත වශයෙන් ම අයහපත් වූ තත්ත්වයකි. මේ ගැන ගැමුරින් සිතා බලන විට මගේ දැනුම හා ප්‍රහුණුව අහස හා පොලොව මෙන් දුරස්ථාව ව තිබුණි.

එම නිසා කැලැ තුළ හාවනා ප්‍රහුණු මධ්‍යස්ථාන පටන්ගැනීමට යන අය එයින් වැළකි සිටින්න. ඒ ගැන නිසි දැනුමක් නොමැති නම් එයින් වළකින්න. එසේ නොකළ භාත් ඒ තුළින් ඔබ අවුල් ජාලයකට වැටෙනු ඇත. සමහර හික්ෂුන් කළුපනා කරන්නේ කැලැවක් තුළ ජීවත් වීම තුළින් සැනසිලි පුවය ලබා ගත හැකි බවය. එසේ වූව ද ඔවුනු ප්‍රහුණුවට අදාළ මූලික කරුණු තවමත් නො දනිති. ඔවුන් තණ කොළ කැළීම පවා සිදුකරනු ලබන්නේ තමන් විසින් මය. හැම දෙයක් කරනු ලබන්නේ තමන් විසින් මය. ප්‍රහුණුව ගැන තියම අවබෝධයක් ඇති අය එ

වැනි තුන්වලට අකුමුත්තක් දක්වති. ඒ වැනි තුන්වල විසිමෙන් දියුණුවක් ලබා ගත නො හැකිය.

කැලුවේ ජීවත්වන බුතාංග හික්ෂුන් දක අර යට කි අයත් ඒ ආකාරයට ජීවත් විමට යති. නමුත් ඔවුන්ගේ කුමය ඒ බුතාංග හික්ෂුන්ගේ කුමයට වෙනස්ය. ඔවුන්ගේ විවර වෙනස්ය. වැළදීමේ වාරිතු වාරිතු වෙනස්ය. හැම දෙයක් ම පාහේ වෙනස්ය. නම වශයෙන් කිව හොත් ඔවුහු හික්මීමෙහි නො යෙදෙති. පූහුණුවේ ද නො යෙදෙති. ඔවුන් නිසි ආකාරයට කටයුතු නොකරන හෙයින් එම ස්ථාන පාලවට යයි. ඒ තුන්වල කටයුතු සිදු වුව ද ඒවා සිදු වන්නේ වෛද්‍ය පුදර්ගන හෝ ප්‍රවාරක මධ්‍යස්ථානයන් ලෙසිනි. එය රේත් වඩා එහාට වුව ද යයි. ස්වල්පයක් පූහුණුවේ අනුනට ඉගැන්වීමට යන අය පරිණත හාවයට පත් වූ අය නො වේති. ඔවුන් තුළ සැබැඳු වැටුහීමක් නැත. එම නිසා ඔවුහු රික කළකින් එය අත්හැර දමති. එවිට ඒ සියල්ල කඩා හැලේයි. ඒ තුළින් නුදේක් කරදර ඇතිවයි.

එම නිසා අප කළ යුතු ව ඇත්තේ යම්කිසි ප්‍රමාණයකට ඉගෙන ගැනීමයි. “නවකෝච්චදය” ගෙන එය කියවන්න. ඒ තුළින් පැවසෙන්නේ කුමක් ද තියා වැටහෙන තෙක් එය ඉගෙන ගන්න. එය මතකයේ ද තබා ගන්න. ඔබට නොවැටහෙන සියුම් තුන් ගැන ඔබේ ගුරුවරයාගෙන් විමසන්න. ඔහු විසින් ඒවා පැහැදිලි කර දෙනු ලබනු ඇත. විනය ගැන සැබැඳු අවබෝධයක් ලැබෙන තෙක් ඔබ මේ ආකාරයෙන් ඉගෙන ගන්න.

නියමිත මට්ටම පවත්වා ගැනීම.

වාර්ෂිකව පැවැත්වෙන දහම් පරික්ෂණ අවසාන වූ පසු හැම වසරක දී ම කරන ආකාරයට අපි අද දිනත් මේ අන්දමට එක්ර ස් වී සිටිමු. දැන් මේ කාලයීමාව තුළ ඔබ කළ යුතු ව තිබෙන්නේ මෙම ආරාමය වෙනුවෙනුත්, ඔබේ ආචාර්යීයන් වහන්සේ වෙනුවෙනුත්, අතිතුත් ගුරුවරුන් වෙනුවෙනුත්, ඔබ අතින් ඉටුවිය යුතු නොයෙක් යුතුකම් ගැන තැවත සිතා බැඳීමයි. එකමුතුකමින් හා සමගියෙන් සිවත්වීමට හැකිවත පරිදි අප එක ම පිරිසක් ලෙස එකට බැඳ තබන්නේ මේ වැනි ක්‍රියාකාරකම් මහිනි. අපේ මෙම සංස සමාජයට යහපතක් අත් විය හැකි පරිදි අප එකිනෙකා කෙරෙහි ගරු සැලකිලි දැක්වීමට මහ පෙන්වා දෙනු ලබන්නේන් මේවායිනි.

බ්‍යුද්‍යන් වහන්සේගේ කාලයේ සිට මෙම වත්මානය දක්වා පැවතුන හෝ පවතින කුමන ආකාරයේ ජන සමාජයක් තුළ වුවද, එහි සාමාජිකයන් අතර එකිනෙකා කෙරෙහි ගරුසැලකිලි දැක්වීමක් නො තිබුව හොත් ඔවුනු පිරිහිමට පත්වෙති. ගිහි සමාජයන් තුළ හෝ වෛවා සංස සමාජයන් තුළ හෝ වෛවා ඒවායේ සාමාජිකයන් අතර එකිනෙකා කෙරෙහි ගරු සැලකිලි දැක්වීමක් නො තිබුව හොත් එම සමාජයන් තුළ ඒකමතික හාවයක් නො පවතියි. එකිනෙකා කෙරෙහි ගරු සැලකිලි නොදැක්වීම තිසා සංස සමාජය තුළට නොසැලකිල්ල රිංගා ගැනීමේ හේතුවෙන් ප්‍රතිපදා පුහුණුව පිරිහිමට පත්වෙයි.

ධමීය පුහුණුවන්නවුන්ගෙන් සැදුම් ලත් මෙහි ඇති අපේ මෙම සමාජය ගක්තිමත් ලෙස වධිනය වී එය දැනට වසර විසි පහක පමණ ආසු කාලයක් ගෙවා ඇති නමුත් එහි පිරිහිමක් ඇතිවීමට ඉඩ තිබේ. මෙම කාරණය අප තෝරුම් ගත යුතු ව ඇත. මේ බව සැලකිල්ලට ගනිමින් අප සියලු දෙනා එකිනෙකා කෙරෙහි ගරු සැලකිලි දක්වීම්න් මෙම ප්‍රතිපදා පුහුණුවට තියමිත මට්ටම් රෙකගතහාත් අපේ එක මූතුකම ගක්තිමත් වන බවට මා තුළ හැඳීමක් පවතී. අප පිරිසක් ලෙස සිටිමින් සිදු කෙරෙන මෙම පුහුණුව ඉදිරි අනාගතය තුළ එළඹීමට ඇති දීසි කාලයක් මූල්‍යලේඛ බුදු දහම වධිනයවීම සඳහා හේතු වනු ඇත.

දැන් අපේ මෙම ඉගෙනීමත්, පුහුණුවත් ගැන සඳහා බලන විට ඒ දෙක ම එක් යුගලයක් ලෙස සැලකිය හැකිවයි. මේ වත්මානය තෙක් බුදු දහමෙහි වධිනය හා පැතිරිම සිදුවි ඇත්තේ ඉගෙනීම හා පුහුණුව යන දෙක ම එකට ඇත්වැල් බැඳ ගෙන ගිය නිසාය. පිටක පොත් නිකම් ම නිකම් අප්‍රවේසම් ආකාරයට ඉගෙනීමට ගිය භෞත් ඒ තුළින් පිරිහිමක් ඇතිවයි. ඒ සඳහා මෙම උදාහරණය ගෙන බලමු. මෙම ආරාමය බිජිවූ පළමු වසර තුළ ම එළඹි වස් කාලය සඳහා හික්ෂුහු සත් තමක් මෙහි වස් විසුහ.

ඒ කාලයේ මා සිටියේ මේ වැනි සිතිවල්ලකින් යුතු වය. එනම්, "හික්ෂුන් දහම් විහාග සඳහා තම ඉගෙනීම ආරම්භ කරන්නේ යම් දිනක ද ඔවුන්ගේ පුහුණුව එදින සිට පිරිහෙයි" යනුවති. මම මේ ගැන මගේ සැලකිල්ල යොමු කරමින් එයට හේතුව සොයා ගැනීමට උත්සාහ කෙළෙමි. මම ඒ අනු ව එම වස් කාලය තුළ මෙහි නැවතී සිටි හික්ෂුන් සත් නමට ම ඉගෙන්වීම ආරම්භ කෙළෙමි. දානය වැළදීමෙන් පසු, දින 40ක පමණ කාලයක් දිනපතා සවස හය පමණ වන තෙක් මම ඉගෙන්වීමේ යෝදුනෙමි. ඉන්පසු එම හික්ෂුන් විහාග සඳහා පෙනී සිටි පසු මගේ ඉගෙන්වීම තුළින් සාර්ථක ප්‍රතිඵල අත්වූ බව දක්නට ලැබුණේ ඒ හික්ෂුන් සත් නම ම සමත්වී සිටි නිසාය.

එය ඒ තරම් වීම භෞත් දෙයකි, නමුන් සිහි පරික්ෂාකාරී බව අසුවූ අය සම්බන්ධයෙන් යම් ගැලුම්කාරී තත්ත්වයක් උදාවිය. ඉගෙනීම සඳහා කියවීම මෙන් ම කට පාඩම් කිරීම බොහෝ ප්‍රමාණයකින් අවශ්‍ය වෙයි. සංවර බව හා තැන්පත් බව මත තොපිහිටා සිටි අය හාවනා පුහුණුව ලිස්සා හැරමේ තැක්කුරුවක් වර්ධනය කරගත් අතර ඔවුන්ගේ කාලය මුළුමනින් ම වාගේ ගත වූයේ ඉගෙනීමටත්, කටපාඩම් කිරීමට හා මතකයේ තබා ගැනීමටත්ය. මෙය ඔවුන් හාවනාව සම්බන්ධයෙන් කළින් ඇතිකර ගෙන තිබූ දියුණුව හා හාවනාව අදාළ නියමිත මට්ටම් විසිකර දැමීමට හේතුවක් විය. මෙය බොහෝ විට සිදුවන්නකි.

හික්ෂුන්ගේ හැසිරීම් තුළ යම් වෙනසක් ඇති වී තිබෙන බැවි දක්නට ලැබුණේ තමන්ගේ ඉගෙනීම අවසන් කර ඔවුන් විහාගවලට පෙනී සිටි පසුය. ඔවුන් සක්මන් හාවනාවේ යෝදෙන බවක් දක්නට තො ලැබුණි. වාචිවී කරන හාවනාව වූව ද කළේ සූජ්

වගයෙන් බව දක්නට ලැබුණි. ඒ අතර සමාජ ආගුයේ වැඩිවිමක් තිබූ බවක් ද දක්නට ලැබුණි. සංචර හාවයේ හා තැන්පත් හාවයේ අඩුවක් ද ඇති බව පෙනෙන්නට තිබුණි.

ඇත්ත්වගයෙන් නම් අපේ මෙම පුහුණුවේ දී සක්මන් හාවනාවේ යෙදෙන විට එය සැබු වගයෙන් සිදු කිරීමට අප අදිවන් කර ගත යුතුය. වාචිවී හාවනා කරන විටත් භුදෙක් එය ම පමණක් කිරීමට සිත යොමු කළ යුතුය. සිටගනිමින් සිටියත්, ඇවිධිමින් සිටියත්, වාචිවෙමින් හෝ හාන්සිවෙමින් හෝ සිටියත් ඔබ වැයම් කළ යුතු වන්නේ ගාන්ත හාවයෙන් හා තැන්පත් බවින් යුතු ව සිටීමටය, නමුත් බහුල ලෙස ඉගෙනීමෙහි යෙදෙන පුද්ගලයින්ගේ මනස වචනවලින් බර වෙයි. ඔවුනු පොත්වලට වහල්වී තමා කවරක් ද යන බව පවා අමතක කරනි. ඔවුන්ගේ සිත් ඇදී යන්නේ බාහිර දේවල්වලටය. මෙයේ වන්නේ සංචර හාවයට නොපැමිණි, සතිය පුබල නොවූ, ප්‍රජාවෙන් අඩු පුද්ගලයින්ටය. මේ වැනි පුද්ගලයින්ට ඉගෙනීමෙහි තිරත වී සිටීම පිරිහිම සඳහා හේතුවක් විමට පුළුවන. එ වැනි අය වාචිවී කරන හාවනාව හෝ සක්මන් කරීමින් කරන හාවනාව වැනි කිසි ම හාවනාවක් නොකරන අතර තමන්ගේ සංචර හාවය වුව ද විකෙන් රික අඩුකර ගෙනිති. ඔවුන්ගේ සිත් වැඩි වැඩියෙන් වික්මිපත් හාවයට පත්වෙයි. ඔවුන්ගේ දෙනික වයසීවට අරමුණක් නැති වල්පල් කරා, සංචර බවේ අඩුකම හා සමාජ ආගුය වැනි දේවල් ඇතුළත් වෙයි. පුහුණුවේ පිරිහිම සඳහා හේතු වන්නේ මෙයයි. එය සිදු වන්නේ ඉගෙනීමේ යෙදී ම තිසා ම නො වේ. සමහර අය පුහුණුව ගැන වැයමක් නොකර තමන් ගැන අමතක කර දමන තිසාය.

සැබු වගයෙන් කිව හොත් පිටක ගුන්ථ යනු මාගිය දිගේ සවිකර ඇති දිකා දැඩිකයන්ය. පුහුණුව කුමක් ද කියා සැබුවින් ම වචනා ගත හොත් කියවීම හා ඉගෙනුම හාවනාවට ම අයත් පැතිකව දෙකක් බවට පත්වෙයි. නමුත් අප ඉගෙනීමෙහි යෙදෙන අතර අප ගැන අමතක කර දැමුව හොත් ඒ තුළින් බොහෝ වගයෙන් කතාබහේ යෙදීමක්, තිෂ්ඨල කායීයන්හි යෙදීමක් සිදුවේයි. මේ වැනි අයට හාවනාව අතහැර දමා ඉක්මනින් සිවුරු භාර යැමට අවශ්‍යවේයි. ඉගෙනීමෙහි යෙදී සිට එසින් සාමාර්ථයක්

නොලැබූ බොහෝ අය ඉක්මනින් සිවුරු හැර යති. එසේ වන්නේ ඉගෙනීම නොද නොවන නිසාවන්, පුහුණුව හරි නොවන නිසාවන් නො වේ. එසේ වන්නේ තමන් ගැන ම පරික්ෂා කර බැඳීමට ඔවුන් අස්ථිත් වන නිසාය.

මෙම කරුණ වටහා ගත් මම දෙවන වස් අවුරුද්දේ සිට පිටක පොත් ඉගැන්වීම තවත්වා දැමීම. මෙයට අවුරුදු බොහෝ ගණනකට පසු පැවිදි බව ලැබීම සඳහා වැඩි වැඩියෙන් තරුණ පිරිස් මෙහි එන්නට වූහ. ඔවුන්ගෙන් සමහරක් ධම්ම විනය ගැන කිසිවක් නොදත් අතර ඔවුනට පොත්වල දැනීමක් ද නො තිබුණි. එම නිසා එයට පිළියමක් වශයෙන් ඒ වන විට ඉගෙනීමක් ලබා සිටි වැඩිහිටි හික්ෂුන් සමහරකු ලවා ඔවුනට ඉගැන්වීමට තීරණය කළේමි. ඒ අනු ව එම හික්ෂුන් මේ අද වන තෙක් ම එම කායීයෙහි යෙදී සිටිති. මේ ආරාමයේ ඉගැන්වීම් ආරම්භ වූයේ ඒ ආකාරයෙනි.

ඒ කෙසේ වෙතත් විහාර අවසන් කරන හැම අවුරුද්දක් පාසා ම මා හැම හික්ෂුවකට ම කියන්නේ හාවනා පුහුණුව තැවතත් ආරම්භ කරන ලෙසය. මා ඔවුනට තවදුරටත් කියන්නේ හාවනා පුහුණුවට සපුළුව ම සම්බන්ධ නොවී පවතින ඒ හැම පිටක පොතක් ම අල්මාරය තුළ තබන්න, තැවතත් පුහුණුවෙහි පිහිටින් පුපුරුදු පරිදි ඇති කර ගන්නා ලද නියමිත මට්ටම තුළට තැවතත් පිවිසෙන්න යනුවෙති. එසේ ම දිනපතා සිදු කෙරෙන සංශෝධනා කිරීම වැනි හික්ෂු පිළිවෙත් මත තැවතත් පිහිටන්න යනුවෙති. අපට නියමිත ව ඇති මට්ටම මෙයයි. ඔබ ඔබේ කම්මුළිකම දුරුකර ගැනීම සඳහාවන් එය කරන්න. එය ඔබේ උත්සාහය වැඩිවීම සඳහා හේතුවනු ඇත.

ස්වල්පයක් වැළදීම, ස්වල්පයක් කරා කිරීම, ස්වල්පයක් නිද ගැනීම, සාචර බවින් හා තුන්පත් බවින් යුතු ව සිටීම, බුදෙකලාවේ සිටීම, සක්මන් කරමින් හා වාචීවි කරන හාවනාවන් නොවරදා කිරීම, නියමිත වේලාවන්හි නොවරදාවා එකට රස්වී සිටීම වැනි මූලික පුහුණු පිළිවෙත් අත් නො හරින්න. එක් අයකු හෝ අත් නොහැර ඔබ හැම කෙනෙක් ම මොවා ගැන උත්සුදුවක් දක්වන්න. ඔබට ලැබී ඇති මෙම මාහැහි අවස්ථාව අපනේ යැම්ව ඉඩ නො හරින්න. ඔබේ මෙම පුහුණුව කර ගෙන යන්න. පුහුණුවීම සඳහා

මලට මේ වැනි වාසනාවක් උදාවී ඇත්තේ මලගේ ගුරුවරයාණන් යටතේ මල ජීවත්වන නිසාය. යම් මට්ටමක සිටින උන්වහන්සේ මල ආරක්ෂා කර ගනියි. එම නිසා මල සැමගේ මූල්‍ය කාලය පුහුණුව වෙනුවෙන් මේඩු කරන්න. මල මේ කලිනුත් සකමත් හාවනාව කර ඇත. එය දැනුත් කරන්න. මල මේ කලිනුත් වාච්චී හාවනා කර ඇත. එය දැනුත් කරන්න. මල මේ කලින් එකට එක්වී සිංක්කායනා කෙළෙහිය, එසේ කිරීමට දැනුත් උනන්දු වන්න. සිවුරට මුවා වී කාලය නිකම්ම නිකම් කා දමන අප තුළ කිසි ගක්තියක් තොමැති බව වටහා ගත යුතුය.

වැනෙන පුදු, නිතර ම ගෙදර ගැන සිතන, අවුල් සිත් ඇති අයත් මෙහි සිටින බව මල දකින්නෙහි ද? පුහුණුව ගැන තමන්ගේ සිත් යොමු තොකරන්නේ මෙවැනි අයයි. මහුව කරන්නට වැඩක් නැත. අපට මෙහි ඔහේ නිකම් සිටීමට පුළුවන්කමක් නැත. බොඳේ හික්ෂුවක් හෝ සාම්ඝේර නමක් හෝ වශයෙන් සිටින මල කා බේ හොඳින් ජීවත් වන්නෙහිය. නමුත් එය සත්‍ය දෙයක් ලෙස හාර ගැනීමට තො යන්න. කාමසුබල්ලිකානු යෝගය හයානක දෙයකි. තමන්ගේ පුහුණුව ගැන යොයා බැලීමට වැයම් කරන්න. පුහුණුව වැඩි කරන්න. අධික ලෙස වැයම් කරන්න. වැරදි යයි පෙනෙන යමක් දුටු විට එය නිවැරදි කර ගැනීම සඳහා කටයුතු කරන්න. බාහිර දේවල්වලට මැදිහත් වෙමින් මුලාවේ තො වැවෙන්න.

තමන් තුළ උදෙශ්‍යය ඇති කෙනෙක් සකමත් හාවනාව හෝ වාච් වී කරන හාවනාව කිසි දිනක අතපසු තො කරනි. සංවර බව හා තුන්පත් බව අඩු කර තො ගනිති. මේ සම්බන්ධයෙන් මෙහි සිටින හික්ෂුන් ගැන පුදෙක් සිතා බලන්න. දානය වැළදීමෙන් පසු, කරන්නට තිබෙන වෙනත් කායීයන් ද තීම කර, තම සිවුර පසේක එල්ලා තබා සකමනේ යෙදෙන යම් හික්ෂුවක් වෙතොත් මහුගේ කුටිය පසුකරමින් යන අපට හොඳින් ගෙවී ගිය මහුගේ සකමත් මෙවැනි දක්නට ලැබේයි. මෙය නිතර ම පාන් දක්නට ලැබෙන දෙයකි. හාවනාව එපා තොවු හික්ෂුවක් වෙතොත් මහු මේ වැනි හික්ෂුවකි. මෙම හික්ෂුව තුළ උදෙශ්‍ය බවක් වියීයකුත් පවතී.

මෙහි නැමකෙනකු ම හාවනා පුහුණුව මේ ආකාරයට සිදු කළ හොත් අපට එතරම් ප්‍රශ්න ඇති තොවනු ඇත. සකමත්

භාවනාව හා වාචී කරන භාවනාවන් තුළ නිරත නොවී සිටිය නොත් පුදෙක් එහේ මෙහේ සංචාරයේ යෙදෙනු විනා රේට වඩා කළ යුතු වෙන යමක් නැත. මෙම ස්ථානයට අකුමැති වී ඔබ වෙනත් තැනකට යන්නෙහිය. එතැනත් එපා වී තැවතත් මෙහි එන්නෙහිය. ඔබ කරන සියල්ල එපමණකි. එනම්, හැමතුනක දී ම තමන්ගේ කැමැත්තට ඉඩ හැර සිටිමයි. මේ වැනි පුද්ගලයන් තුළ නොපසුබට උත්සාහය දක්නට නැත, එය යූහෙන තරමකින් හෝ යහපත් තත්ත්වයක් නො වේ. ඔබ බොහෝ වශයෙන් එහේ මෙහේ සංචාරය කළ යුතු නො වේ. පුදෙක් මෙහි ම තැවත් පුහුණුවේ යෙදෙන්න, ඒ ගැන විස්තරාත්මක ව ඉගෙන ගන්න. එහාට මෙහාට සංචාරය කිරීම එතරම් අපහසු දෙයක් නො වේ, එය පසුවට කරන කෙක් තවත්වා දුම්මට හැකිවෙයි. හැමකෙනකු ම කළ යුතු වන්නේ වැයම් කිරීමයි.

දියුණුව හා පිරිනීම රඳා පවතින්නේ මේ මතය. දේවල් නිසියාකාර ව ඉටුකිරීම සඳහා ඔබ තුළ කැමැත්තක් පවත් තම ඉගෙනීම හා පුහුණුව සමබර ව කරන්න. ඒ දෙක එකට ම කරන්න. ඒ තුළ තිබිය යුත්තේ ගැරිරය හා මනස වැනි ආකාරයකි. මනස සුවපහසුවෙන් හා ගැරිරය ලෙඩ රෝගවලින් මිදි සෞඛ්‍ය සම්පත්තව තැබුවහොත් මනස පවතින්නේ තැන්පත් බවිනි. ගැරිරය සවිබලයෙන් යුතු වී මනස අසහනකාරී බවින් යුතු නම් ඒ තුළින් ගැරිරය අත් දකින අපහසුතාවය පසෙක තිබිය දී, දුෂ්කරතා මතුවෙයි.

භාවනාව ගැන ඉගෙනීම යනු මනස දියුණු කිරීම හා අත්හැර දුම්ම ගැන ඉගෙනීමයි. මා මෙහි දී ඉගෙනීම යන්නෙන් අදහස් කරන්නේ මෙන්න මේ වැනි දෙයකි. එනම්, මනස සිතිවිල්ලක් අත්දකින විට අප තවමත් කරන්නේ එහි එල්ලී ගැනීමද? එය මූල්කර ගනීමත් අප තවමත් කරන්නේ ප්‍රශ්න හද ගැනීමද? අප තවමත් කරන්නේ ඒ තුළින් සතුවක් හෝ ද්වේගයක් සාද ගැනීමද? තවත් සරල ආකාරයකින් කිව නොත් අප තවමත් කරන්නේ සිතිවිලී තුළ මෘලාවී සිටීමද? මව්! අප කරන්නේ එයයි. යමකට අකුමැත්තක් ඇති වුව නොත් අප එයට ප්‍රතිචාර දක් වන්නේ ද්වේගය තුළිනි. කැමැත්තක් ඇති වුව නොත් එයට ප්‍රතිචාර දක්වන්නේ සතුව තුළිනි. එසේ වූ විට අපේ මනස කෙලෙස්වලින් බරවී අපිරිසිදු බවට පත්වෙයි. එහි ස්වභාවය එය නම්, අප තුළ තවමත්

වැරදි පවත්නා බව දක ගත යුතුය. අප තවමත් අසම්පූණීය. අප කළ යුතු දැ තවත් තිබේ. අප දැනට වඩා අත්හැර දැමීමෙහි යෙදිය යුතුය. මතස දියුණු කිරීම දැනට වඩා නො කඩවා සිදු කළ යුතුය. මා ඉගෙනීම යන්නෙන් අදහස් කරන්නේ අන්න එයයි. යමක් තුළ හිරවී සිටින බව දැක ගත හොත් අපි එසේ සිරවී සිටින බව හඳුනා ගනිමු. අප ඒ සිටින්නේ කුමන තත්ත්වයක් යටතේ ද කියා දැන ගනිමින්, එය තිවරදි කර ගැනීම සඳහා කටයුතු කරමු.

ගුරුවරයාගෙන් වෙන් ව හෝ ගුරුවරයා සමඟ එකට හෝ විසිමේ දින් එය ඒ ආකාරයෙන් ම සිදුවිය යුතුය. සමහරුන් තුළ පවතින්නේ එක්තරා ආකාරයේ බියකි. තමන් සක්මන් හාවනාව තොකරන්නේ නම් ගුරුවරයා තමන්ට අවලාද කීමට හෝ බැඹු වැදීමට හෝ පුළුවන කියා මුවුන් තුළ බියක් පවතී. මෙය එක් ආකාරයකින් හොඳ දෙයක් වන තමුන් පුහුණුව සැබු ආකාරයෙන් පවතින විට ඔබ තවත් කෙනකුට බිය විය යුතු හො වේ. ඔබ භුදේක් ඔබේ ම ත්‍රියාවන් තුළින් මෙන් ම කථාව හෝ සිතිවිලි තුළින් හෝ සිදුවන වැරදි ගැන පරික්ෂාකාර වන්න. ඔබේ ත්‍රියාවන් තුළ, කථාව හෝ සිතිවිලි තුළ වැරදි ඇති බව දුටුව හොත් එම දේවල්වලින් ප්‍රවේෂම් විම සඳහා වග බලා ගත යුතුය. “අත්තනා වෝදයක්කානා” මෙයින් අදහස් වන්නේ ඔබ ඔබට ම අවවාද කරගත යුතු බවය. එය අනුන් විසින් කරනු ලැබීමට ඉඩ නො හරින්න. අප ඉක්මනින් අප විසින් ම දියුණුවේ අප විසින් ම දැනගත යුතුය. ඉගෙනීම යනුවෙන් අදහස් කරනු ලබන්නේ පුහුණුව දියුණු කිරීමත්, අත්හැර දැමීමත් යන දෙකය. මෙය පැහැදිලිව ම දකිනතෙක් විමර්ශනයේ යෙදෙන්න.

අපි මේ ආකාරයට ජීවත්වෙමින් විද දරා ගැනීම කෙරෙහි විශ්වාසය තබමු. සියලු ම කෙලෙසුන් ඉදිරියේ නොපසුබට වියසියෙන් යුතු ව කටයුතු කරමු. මෙය හොඳ දෙයක් වන තමුන් අප තවමත් සිටින්නේ “ධමිය නොදක එය යුහුණු වන” මට්ටමේය. ධමිය පුගණ කිරීම තුළින් ම ධමිය දක තිබේ නම් අප මේ වන විටන් වැරදිය සි කියන කුමක් හෝ වුව ද අත්හැර දමා තිබෙනු ඇත. ප්‍රයෝග්‍රනවන් වන කුමක් වුවන් දියුණු කර තිබෙනු ඇත. මෙම තත්ත්වය අප තුළ පවතියි යන දතීම නිසා අපේ තත්ත්වය දැන් යහපත්ය යන හැඳිම ඇතිවයි.

අනුන් ඒ ගැන කුමක් පැවුඩුවන් අපේ අපේ මනස ගැන දන්නා තිසා එයින් සයල නො වෙමු. එවිට අප කොතුනාක සිටියන් අපට සැනපිලි යුවයෙන් විසිමට හැකි වෙයි.

පුහුණු විම මැතක දී පටන් ගත් සමහර හික්ෂුන් හා සාම්බෝරවරුන් මේ වැඩිහිටි ආචාර්යී හිමියන් නම් එතරම් සක්මන් කිරීමක් හෝ වාච්චී භාවනා කිරීමක් හෝ කරන බවක් දක්නට නො ලැබේ, යනුවෙන් කළුපනා කිරීමට පිළිවන. ඔබ මේ කාරණයේ දී ඔබේ ආචාර්යී හිමියන් අනුකරණය නොකළ යුතුය. ඔබ වඩා හොඳින් කරනු වනා අනුකරණය කිරීමට නො යන්න. වඩා හොඳින් කිරීම එක් දෙයක් වන අතර අනුකරණය කිරීම තවත් දෙයකි. මේ සම්බන්ධයෙන් පවතින නියම තත්ත්වය නම්, වැඩිහිටි ආචාර්යී හිමියන් තමන්ට ම විශේෂිත එක්තරා ආකාරයක ගාන්ත යුවදයක මානසික තලයක පසුවන බවය. පුහුණුව පිටතින් දක්නට නොලැබූණ ද උත්වහන්සේ විසින් එය ඇතුළතින් සිදු කරනු ලබයි. උත්වහන්සේගේ මනස තුළ පවතින තත්ත්වය කුමක් ද කියා ඇසින් දකිය නො හැකිය. ධමිය පුහුණුවිම මනසින් සිදුකරනු ලබන්නකි. උත්වහන්සේගේ පුහුණුව ක්‍රියාවන් තුළින් හෝ කරාව තුළින් දශාමාන විය හැකි නොවුවත් උත්වහන්සේගේ මනසේ ආකාරය ර්ව වඩා වෙනස්ය.

මේ අනුව දීසි කාලයක් පුහුණුවේ යෙදෙමින් ඒ තුළින් ප්‍රවීනත්වයට පත් යම් ආචාර්යීවරයකු ව්‍යවහාර් ඔහු ඔහුගේ ක්‍රියාවන් හා කරාව අත්හැර දමා ඇති බවක් පෙනෙන්න් තමන්ගේ මනස රෙකගනිමින් සිටියි. ඔහුගේ මනස සංඛීදී ඇත. පිටතින් කරනු ලබන ක්‍රියාවන් දෙස බලමින් ඔබ ඔහු අනුකරණය කිරීම සඳහා උත්සාහ කිරීමට පිළිවන. ඔබ අත්හැර දැමීමෙහි යෙදෙමින්, කියන්නට ඇති කුමක් හෝ පවසමින් ඔහු අනුකරණය කිරීම සඳහා උත්සාහ කිරීමට පිළිවන. නමුත් ඔබ ඒ කරන්නේ එම ආචාර්යීවරයා කරන දෙයම නො වේ. ඔබ සිටින්නේ ගුරුවරයා සිටින තත්ත්වයට සමාන තත්ත්වයකින් ද නො වේ. මේ ගැන සිතා බලන්න.

දැන් මෙහි ඇති සැබුදු වෙනස මෙයයි. ඔබ කටයුතු කරන්නේ වෙනත් ආකාරයක මට්ටම්වල රැඳෙමිනි. ආචාර්යීවරයා ඔහේ නිකම ම නිකම වාච්චී සිටින බවක් දක්නට ලැබූණත්, ඔහු සිටින්නේ

අනවධානයෙන් නො වේ. ධමිකාවයන් අතර ජීවත්තුවත් මහු මහුගේ මනස අවුල් කර නො ගනියි. ඔබට එය නොපෙනීමට හේතුව මහුගේ මනස තුළ පවතින්නේ කුමක් ද කියා නොපෙනෙන නිසාය. පුදෙක් බාහිරින් පමණක් දකින දේවල් මත රඳෙමින් විනිශ්චය කිරීමට නො යන්න. වැදගත් වන්නේ මනසයි. අප කථා කරන විට එය අපේ මනස අනුගමනය කරයි. අප කුමත ක්‍රියාවක් කළත් එය අනුගමනය කරන්නේ අපේ මනසයි. තමුත් දැනවමත් තම පුහුණුව අවසන් කර ඇති අයකු නම් තම මනස අනුගමනය නොකරන දේවල් ම කීමටත්, කිරීමටත් පිළිවන, එසේ වන්නේ මහුගේ මනස ධමි විනය යන දෙක තුළ පිහිටා ඇති හෙයිනි. උදාහරණයක් වශයෙන් ගත නොත් සමහර අවස්ථාවල ඔබේ ආචාර්යී හිමියන් උන්වහන්සේගේ ශිෂ්‍යන්ට තදින් සිටීමට පිළිවන. මහුගේ කථාව තද පරුෂ හා පුළුවෙසම්කාරී එකක් බව ද දක්නට පිළිවන. මහුගේ ක්‍රියාවන් ද සැඩු පරුෂ බව දක්නට පිළිවන. මෙය දකින අපට ඒ දකින්නට ලැබෙන සියල්ල මහුගේ කායික හා වාචික ක්‍රියාවන් පමණකි. තමුත් ධමි විනය තුළ පිහිටා ඇති මහුගේ මනස දැකීමට නො හැකිය. මේ සඳහා බුදුන් වහන්සේ විසින් ලබා දෙන ලද එම උපදෙස මත තදින් පිහිටන්න. “අනවධානයෙන් නො සිටීන්න. අමර්තීයන්වයේ මහ සාචධානයෙන් සිටීමයි, අනවධානය යනු මරණය” සි මෙන්ත මෙය සැලුකිල්ලට ගන්න. අනුත් කරන දෙය ඔබට වැදගත් තැත, ඔබ ගැන ඔබ අනවධානයෙන් නොසිටිය යුතුය, වැදගත් වන්නේ එයයි.

මේ වන විට විහාග අවසන් කර සිටින ඔබට දැන් එහේ මෙහේ යැමැටත්, බොහෝ දේවල් කිරීමටත් අවස්ථාවක් ඇත. එම නිසා ඔබට දෙන අවචාදයක් වශයෙන් මම මේ හැම දෙයක් ම පැවුසුයේමි.

ඔබ හැම කෙනකු ම ධමිය පුගුණ කරන බව අමතක නො කරන්න. ධමිය පුගුණ කරන්නකු නම්, ඔබ සංස්ක්‍රිතියෙන් ද, සාචර බ්ලින් හා සිහිපරීක්ෂාවෙන් ද ක්‍රිය කරන අයකු විය යුතුය.

“හික්ෂුව යනු පිඩු සිභා යන කෙනෙකි” යන ඉගැන්වීම ගැන සිතා බලන්න. මේ ආකාරයට විග්‍රහ කළ නොත් අපේ පුහුණුව එක්තරා ආකාරයක ගොරෝසු ස්වරුපයක් ගනී. තමුත් මෙම වචනය බුදුන් වහන්සේ විසින් ම විග්‍රහ කරනු ලැබූ පැහැදිලි

ආකාරයට “සංසාරයේ හය දැකින්නා” යනුවෙන් තෝරුම් ගත හොත් එය වචාත් ගැමුරින් අර්ථාන්විත වනු ඇත.

සංසාරයේ හය දැකින්නා නම් මේ ලෝකය තුළින් අපට උරුම වී ඇති දේවල්වල වරදවල් දැකින්නා යන්නයි. මේ ලෝකය තුළ පවතින්නේ විශාල අන්තරායකි, තමුත් බොහෝ අය එය නො දැකිති. මවුන් දැකින්නේ ඒ තුළ ඇති ප්‍රිතිය හා සතුවයි. එම නිසා බුදුන් වහන්සේ දේශනා කරන්නේ හික්ෂුව යනු සංසාරයේ හය දැකින්නා යනුවෙනි. මේ සංසාරය යනු කුමක් ද? එය මූල්‍යත්වාන් ම දුකෙන් පිරි පවතින්නකි. එය ඉවහිමට නොහැකි තරමේ දුකකි. සතුව ඇත්තේ ද සංසාරය තුළ මය. බුදුන් වහන්සේ දේශනා කලේ ඒ දෙකෙහි ම නොඳුල්ලෙන ලෙසය. සංසාරය තුළ පවතින දුක තුළුවටහොත් අප කරන්නේ සතුවක් ඇතිව් සැකින් දුක අමතක කර එම සතුවෙහි එල්ලීමයි. හින්දර යනු කුමක් ද කියා නොදන්නා දරුවෙකු මෙන් අපි එහි ස්වභාවය නො දැනීමින් සිටිමු.

දම් පුහුණුව යනු කුමක් ද කියන මේ ආකාරයට අනු ව එනම්, “හික්ෂුව යනු සංසාර හය දැකින්නෙකි” යනුවෙන් වටහා ගෙන, එම වැටහිම අප තුළ පැවතිය හොත් එසේ ම අප තුළට එය කා වැශ්‍යන හොත්, ඇවිධිමින්, සිටගනිමින්, භාන්සිවෙමින් සිටීම වැනි කුමන ඉරියවිවකින් සිටියන්, අප තුළ ආභා විරහිත හාවය ඇතිවයි. අප තුළ අවධානය ඇති හෙයින් අපි අප ගැන ම මෙනෙහි කරමින් සිටිමු. අප පුව පහසුවට වාචීවී සිටියන් අප සිටින්නේ ඒ ආකාරයටයි. අපි කුමක් කළත් මෙහි ඇති හයානකකම ගැන දනිමු. එම නිසා අපේ මනසේ ස්වභාවය වෙනස් ආකාරයකට පවතී. මේ ආකාරයට කරනු ලබන පුහුණුව සංසාර බිය දකිමින් සිටින්නකුගේ පුහුණුව යයි කිව හැකිය.

සංසාර බිය දකින තැනැත්තා සංසාරය තුළ ම ජීවත් වූවත් මහු ඒ තුළ ජීවත් නොවන්නකු වශයෙන් සිටියි. එයින් අදහස් වන්නේ මහු සංකල්ප තෝරුම් ගනිමින් ඒවා අහිඛවා යැම ගැන තෝරුම් ගන්නා බවය. එ වැනි පුද්ගලයකු කළා කරන කුමක් හෝ වූවත් එය සාමාන්‍ය පුද්ගලයකු කරන ආකාරයේ කළාවක් නො වේ. ඔහු කරන දෙයත් එ වැන්නකි. මහු ජීවත්වන ආකාරය බොහෝ සෙයින් ප්‍රජාවන්තය.

“වඩා හොඳින් කරනු මිසක අනුකරණය නො කරන්න.” යනුවෙන් කියා දී තිබෙන්නේ ඒ නිසාය. වඩා හොඳින් කිරීම හා අනුකරණය කිරීම යනු කුම දෙකකි. අදාන පුද්ගලයා කරන්නේ හැම දෙයක් ම තදින් අල්ලා ගැනීමය. ඔබ එය තම් තොකළ යුතුය! ඔබ, ඔබ ගැන අමතක නො කරන්න.

මා ගැන සලකා බලන විට මේ ව්‍යුහයේ මගේ යෝජා තත්ත්වය එතරම් යහපත් තැත. සමහර දේවල් ගැන වගකීම, මට කරන උපකාරයක් වශයෙන් හාරගෙන ඒ අනු ව කටයුතු කිරීම මම අතික් හික්ෂුන්ටත්, සාම්ඝීර හිමිවරුන්ටත් පවරම්. සමහරවිට මා විවිධයක් ගැනීමට ඉඩ ඇත. ඒ වැනි තත්ත්වයන් අනාදීමත් කාලයන්හි පවා තිබා ඇත. අදත් එය ඒ ආකාරයෙන් පවතී. පියා සහ මට හොඳින් ජීවත්ව සිටින තෙක් දරුවෝ අගහිභකම්විලින් තොර ව හොඳින් ජීවත්වති. දෙමාපියන් මිය ගිය විට ඔවුනු එකිනෙකාගෙන් වෙන්වති. ධනවත් ව සිටි ඔවුනු දුක්පත් වති. මෙම තත්ත්වය සාමාන්‍ය වශයෙන් හිහි ජීවිතය තුළ දක්නට ඇති තමුත් කෙනකුට එය මෙහි දී වුවත් දක ගත හැකිය. උදාහරණයක් වශයෙන් ගත හොත් ඔබේ ආචාර්යී හිමියන් තවමත් ජීවත්ව සිටින විට ඔබ හැම දෙනෙක් යහතින් මෙන් ම අගහිභකම්විලින් තොර ව ජීවත් වති. ආචාර්යී හිමියන් අපවත්වූ වහාම පිරිහිමේ ආරම්භය එළඹුයි. එය එසේ වන්නේ මක් නිසාද? එසේ වන්නේ ආචාර්යී හිමියන් තවමත් ජීවත්වම්න් සිටින විට හැමකෙනකු තෘප්තිමත්ව සිටිමින් තම තමන් ගැන අමතක කර දමන හෙයිනි. ඔවුනු තමන්ගේ ඉගෙනීම ගැනවත් පුහුණුව ගැනවත් සැඟැලනන්දුවක් නො දක්වති. හිහි ජීවිතයේ දී සිදුවන ආකාරයට තම් මට සහ පියා ජීවතුන් අතර තවමත් සිටින් තම් දරුවන් කරන්නේ හැම දෙයක් ඔවුනට හාර කිරීමයි. ඔවුනු තම දෙමාපියන්ට හේත්තු වී සිටි නිසා තමන් රැකෙන ආකාරය තොදුන සිටිති. දෙමාපියන් මිය ගිය පසු ඔවුනු යාවක බවට පත්වති. මේ පැවැදි ජීවිතය තුළ වුවත් එය එසේ වෙයි. ආචාර්යී හිමියන් මෙම ස්ථානයෙන් පිට වී ගිය විට හෝ මිය ගිය විට හික්ෂුනු හැම විවෙක ම ප්‍රිය සංගම් පැවැත්වීමත්, කණ්ඩායම්වලට බෙදී වෙන්වී සිටීමත් ඒ තුළින් පිරිහිම කරා ගමන් කිරීමටත් තැපුරු වති.

එය එසේ වන්නේ මක්නිසා ද? එසේ වන්නේ, ඔවුන් තමන් ගැන අමතක කරන නිසාය. ගුරුවරයාගේ පිනෙන් ජීවත් වන විට

භූම දෙයක් ම නොදින් සිදුවේයි. ගුරුවරයා මියගිය නොත් සිහායේ කොටස්වලට බේදී යාමේ තැපුරුවකට හාජනය වේති. එවිට ඔවුන් තුළ මත ගැටුම් හට ගනියි. වැරදි ආකාරයට කළුපනා කරන පිරිස එක්තැනක ජීවත්වන අතර හරියාකාර ලෙස කළුපනා කරන පිරිස තවත් තැනක ජීවත්වේති. අපහසුතාවයන්ට මුහුණ පැමුව සිදුවන අය තම පැරණි සියායන් අතහැර දමා අලුත් තැන් පිහිටුවා ගනිමින් හා තමන්ගේ ම ශිෂ්‍ය කණ්ඩායම් තෝරා ගනිමින් අලුත් පරම්පරාවල් බේහි කිරීමට පටන් ගනිති. එය මිට ඉහත කාලවලදීන් සිදුවී ඇත්තේ ඒ ආකාරයටයි. මෙසේ විමේ වරද පවතින්නේ අප අත්මය. ආචාර්යී හිමියන් තවමත් ජීවත්ව සිරියදීත් අපි වැරදි කරමින් සිරීමු. අනවධානයෙන් ජීවත්වෙමු. අපි ගුරුවරයා විසින් පෙන්වා දෙනු ලබන පුහුණුවේ මට්ටම පිළිගෙන ඒවා අපේ හදවත් තුළ පිහිටුවා නො ගනිමු. අපි අපේ ආචාර්යී හිමියන්ගේ පා සළකුණු මස්සේ සැබැවින් ම නො යමු.

එය බුදුන් වහන්සේගේ කාලයේත් මෙසේ විය. බණ පොන මතකද? ඒ මහඹ හික්ෂුව, මොකක් ද උන්වහන්සේගේ නම....? ආ “පුහදේ හික්ෂුව,” කාශාප මහරහතන් වහන්සේ පාවා තුවරින් ආපසු ව්‍යුතින් සිරි විට අතරමග දී මුණ ගැසුත එක පැවිද්දකුගෙන් උන්වහන්සේ මෙසේ ඇසුහ. එනම්, “බුදුන් වහන්සේගේ සුව දුක් කෙසේද” යනුවෙන් ඇසුහ. ර්ට එම පැවිද්දා දුන් පිළිතුර “බුදුන් වහන්සේ පිරිනිවන් පා අදට ද්වස් පහක් ගතවී ඇත” යන්නය.

අවබෝධන්වයට පත් නොවී සිරි හික්ෂු මේ පුවත නිසා හඩා වැළැඳී ගෝකයට පත්වූහ. අවබෝධන්වයට පත්ව සිරි හික්ෂුන් තම තමන් තුළින් මෙනෙහි කලේ “හා! එහෙම නම්, බුදුන් වහන්සේගේ පිරිනිවන් පා වදාල සේක. උන්වහන්සේගේ ගමන උන්වහන්සේ විසින් නිමකරනු ලැබ ඇත” යනුවෙති. තමුන් පුහදේ වැනි කෙළෙස් සහිත අය පැවුසුවේ ඔබලා මේ වැළපෙන්නේ කුමකටද? බුදුන් වහන්සේ දැන් පිරිනිවන් පා තිබේ. එය කෙතරම් නොද දෙයක් ද? අපට දැන් කරදරයකින් නොර ව ජීවත් විය භාකියි. බුදුන් වහන්සේ ජීවත්ව සිරි විට අපට මොකක් හෝ නීතියක් පනවමින් නිතර ම පාහේ කරදර කළ සේක. අප ඒක හෝ මේක කරන විට උන්වහන්සේ එය වළකවා ලු සේක. ඒනිසා උන්වහන්සේ පිරිනිවන් පැ එක නොදය. දැන් අපට වුවමනා දෙයක් ක්මෙටන්, උවමනා දෙයක්

කිරීමටත් පිළිවනි...එශ්චිසා මේ ඔබ හැම හඩා වැළපෙන්නේ කුමකටද” යනුවෙනි.

එය ඒ කාලයේ සිට මේ දක්වා ම එසේ පැවති ඇත. ඒ කෙසේවත් යමක් සම්පූණී වශයෙන් ආරක්ෂා කර ගැනීමට නොහැකි වුවත් ඒ ගැන මෙන්න මේ ආකාරයට සිතා බලන්න....අප සතුව ඇති, වතුර බොන විදුරුව ප්‍රවේෂම් කර ගැනීමට අපි වග බලා ගත්තෙමුයි සිතන්න. පාවිචියට ගත් හැම අවස්ථාවක ම එය නොදින් පිරිසිදු කර ආරක්ෂා සහිත තැනක තැබුවෙම් යයි සිතන්න. ප්‍රවේෂම් කළ නිසා අපට එය බොහෝ කාලයක් පාවිචියි කළ හැකිවෙයි. අපේ පාවිචියෙන් පසු තවත් අයටත් පාවිචි කළ හැකි වෙයි. දන් ඉතින්, ප්‍රවේෂමකින් තොර ව විදුරු හැම දිනකම කඩා බිඳ දුම්ම හෝ එක් විදුරුවක් පමණක් ගෙන එය බිඳෙන්නට මත්තෙන් අවුරුදු දහයක් පාවිචි කිරීම යන මේ දෙකෙන් වඩා නොද කොයි එකද?

අපේ පුහුණුවත් මේ වැනි ආකාරයේ දෙයකි. උදාහරණයක් වශයෙන් මෙහි සිටින මේ සියලු දෙනා අතුරින් දහ දෙනකු පමණක්වත් ස්ථාවර පුහුණුවක් ලබා ගත නොත් මේ වට් බා පො.. අරම දියුණුවට යනු ඇත. ගම්වලට අදාල තත්ත්වයත් මෙබදුය. ගෙවල් සියයක් තිබෙන ගමක නොද මිනිසුන් පනහක් පමණ සිටියත් එම ගම දියුණුවට පත්වෙයි. එ වැනි අය දහයක් වුවත් සොයා ගැනීම ඇත්ත වශයෙන් ම අපහසුය. එසේ නොමැතිව අපේ මෙම ආරාමය වැනි ආරාමයක් ගෙන බලන්න. සැබැං කුපවීමකින් යුතු ව කටයුතු කරන, තමන්ගේ ප්‍රතිපදාව සැබැවින් ම රකින හික්ෂුන් පහක් හයක් වත් සොයා ගැනීම පහසු තැත.

එ කෙසේ වුවත්, අපට දන් තිබෙන්නේ නොදින් පුහුණුවේමේ කායුසීහාරය හැර රීට වැඩි යමක් නො වේ. මේ ගැන කළුපනා කර බලන්න. අපට මෙම ස්ථානයේ අපේය කියා තිබෙන්නේ කුමක් ද? අපට දහය තැත, දේපල වස්තුව තැත, පවුල් යයි කියනු ලබන කිසිවක් තවදුරටත් තැත. අප ආහාර වුවත් ගන්නේ ද්වීයකට එක් වතාවක් පමණි. සමහරවිට අප මේ දැනුන් මේවාවත් වඩා නොද දේවල් බොහෝමයක් අත්හැර දමා තිබේ. අපි හික්ෂුන් හා සාම්බෝරිටරුන් වශයෙන් හැම දෙයක් ම අත්හැර දමා සිටිමු.

අප සතුව අපට කියා කිහිවක් තැන. ක්‍රීතිවීම සඳහා මිනිසුන් හැඳු ලෙසින් භ්‍කත් විදින ඒ හැම දෙයක් අප අත්හැරදා තිබේ. අප බොද්ධ හික්ෂණ් ලෙස පැවිදි බිමට ඇතුල් වූයේ ප්‍රතිපදා පුහුණුව සඳහාය. එසේ නම් ලෝහයේ, ද්වේශයේ හා මෝහයේ ගැලී අප වෙනත් දේවල්වලට ආගා කරන්නේ මක්තිසාද? වෙනත් දේවල් ගැන අපේ සිත් යොමුකිරීම තවදුරටත් යෝගා වන දෙයක් නො වේ.

අප පැවිච්චිවූයේ කුමක් සඳහා ද? අප මෙම හාවනාවත්, ප්‍රතිපදාවත් පුහුණුවේමින් සිටින්නේ කුමක් සඳහා ද? මේ ගැන සලකා බලන්න. අප පැවිදි වූයේ හාවනා හා ප්‍රතිපදාවත් පුහුණුවේම සඳහාය. එය නොකරන්නේ නම් එයින් කෙරෙන්නේ පුදෙක් කාලය කා දැමීමකි. අපි පුහුණුවේ නොයෙදෙන්නේ නම් කරන්නට වෙන කිහිවක් තැනි නියා අපි ගිහි මිනිසුන් සිටින තත්ත්වයටත් වඩා තරක තත්ත්වයකට ඇද වැවෙමු. අපට අයිති වගකීම් හාරය ගැන නොපලකා හැරිය නොත් එයින් කරන්නේ අපේ පැවිදි දිවිය අපනේ යැවීමකි. එසේ කිරීම පැවිදි දිවියක් තුළ පැවතිය යුතු පරමාර්ථවලට පටහැනිව කටයුතු කිරීමකි.

තත්ත්වය මෙසේ වූවහොත් අපි අවධානයෙන් තොර ව සිටින පුද්ගලයන් බවට පත්වෙමු. අවධානයකින් තොර ව සිටිම යනු මරණයට පත්වී සිටිම හා සමානය. මේ අන්දමින් මරණයට පත්වූවහොත් හාවනා කිරීම සඳහා කාලයක් තිබේද කියා මිඛ ඔබෙන් ම විමසන්න. මිඛ නිතර ම ඔබෙන් ඇසිය යුත්නේ “මා මරණයට පත් වන්නේ කොයී මොහොන්ද?” යන්නයි. මේ ආකාරයට මෙනෙහි කළ නොත් අපේ මනස හැම තත්පරයක් තුළ ම අවදියෙන් පවතී, ඒ තුළ නිතර ම අවධානය පවතී. අනවධානය නොපවතින විට සිදුවෙමින් පවතින්නේ කුමක් ද යන දැනීම හෙවත් සතිය තිතැනින් ම වාගේ ගලා ගෙන එයි. එවට දේවල් තුළ පවත්නා යථාප්‍රවාහාවය පැහැදිලිව ම දැක ගනිමින් ප්‍රජාව පැහැදිලි ආකාරයෙන් පවතී. ඉන්දියන් තුළින් ර දහවල් ජනිත වන හැඳිම තොරා ගෙන සතිය විසින් මනස රක ගනු ලබයි. සතිය පැවතීම යනු මෙයයි. සංසිදුන ස්වභාවයෙන් සිටිම යනු අවධානයෙන් සිටිමයි. යම් කිහිවක් අවධානයෙන් යුතු ව සිටිය නොත් මහු තිබුරදි ආකාරයට පුහුණු වන අයකු වෙයි. අපට අයත් නියමිත වගකීම වනුයේ ද මෙයයි.

ඉතින් මම මේ අද දින ඔබ සැම වෙත මෙම කරුණු ඉදිරිපත් කිරීමට කුමැත්තෙමි. ඔබ නුදුරු අනාගතයේ දී මෙම ආගුමයෙන් පිටත ඇති වෙනත් ආගුමයකට හෝ අන්තුත්කට හෝ ගියත් ඔබ ඔබ ගැන අමතක නොකළ යුතුය. එයට හේතුව ඔබ තවමත් අඩුපාඩුකම් නැති තත්ත්වයකට හෝ පූෂීත්වයට හෝ පත්වී නැති නිසාය. කළයුතු වැඩ රාජියක් හා දරාගත යුතු වගකීම් රාජියක් ඔබට තවමත් ඉතිරිවී තිබේ. ඒවා නම් හාවනා පුහුණුව දියුණුකර ගැනීම හා අත්හැර දැමීමෙහි යෙදීමයි. ඔබ හැම දෙනා සැලකිලිමත් විය යුත්තේ මෙන්න මෙවා ගැනය. ඔබ මෙහි විසුවත්, ගාබා ආගුමයක විසුවත් පුහුණුවට අදාළ නියමිත මට්ටම් රකගන්න. මේ කාලයේ නම් අපි බොහෝ ගණනක් මෙහි වෙසෙමු. ගාබා ආගුමයන් වැඩියෙන් තිබේ. සියලු ම ගාබා ආගුමයන්ගේ ආරම්භයට මූල මෙම වට්ටා පො.. ආගුමයයි. එම නිසා ඒවා අයත් වන්නේ මෙම ආගුමයයි. එම ගාබා ආගුමයන් සියල්ලටම ආදර්ශය වනුයේ වට් බා පො.. ආගුමයයි. එම නිසා එය “දේමාපියා”, එයේ ම “ගුරුවරයා” යනුවෙන් හැඳින්විය හැකිය. එබැවින් පුහුණුවේම හා ගුමණ ජීවිතයේ වගකීම් දිගින් දිගට පවත්වා ගෙන යැමට දක්ෂකාචාර්යක් ඇතිකර ගනිමින්, ඒ තුළින් අනික්‍රීත ගාබා ආගුමයන්ගේ නියම්වා බවට පත්වී, ඒවාට ආදර්ශයක් වීමට මෙහි සිටින ආවායීවරුන්, හික්ෂුන් හා සාම්ඝීරවරුන් විශේෂ උත්සාහයක් දුරිය යුතු බව සඳහන් කරමි.

නිවරදී පුනරුව ස්ථාවර පුනරුවයි

මෙම “වන පොතියාන” ආරාමය ඇත්ත වගයෙන් ම නිශ්චලංක තැනකි. තමුත් අපේ මනස සංස්ක්‍රිත බවට පත් නොවූනහාත් එම නිශ්චලංක බව තේරුමකට තැනි දෙයකි. හැම තැනක් ම පාහේ නිශ්චලංක ගතියෙන් යුතුක්තය, ඒවා කලබල සහිත තැන් බවට පත්වන්නේ අපේ මෙම මනස නිසාය. එසේ වුව ද යම් නිශ්චලංක තැනක් වුවහාත් එය අපේ මනස සංස්ක්‍රිතකර ගැනීමට උපකාරයක් වනු ඇත. එය එහි ඇති සංස්ක්‍රිත බව සමඟ අනුකූලත්වයට පත්වීම සඳහා මනස පුහුණු කිරීමට අවස්ථාවක් ලබා දෙනු ඇත.

මෙම පුහුණුව දුෂ්කර එකක් බව මබ සැමගේ සිත් තුළ ධාරණය කර ගත යුතුය. වෙනත් දේවල් පුහුණු කිරීම දුෂ්කර නැත. එය පහසුය. තමුත් මිනිස් මනස පුහුණු කිරීම දුෂ්කරය. ලොවිතුරා බුදුන් වහන්සේ තම තමන් වහන්සේගේ මනස පුහුණුකර ගත් සේක. වැදගත් ම දෙය වනුයේ මෙම මනසයි. මෙම කායික හා මානසික පද්ධතිය තුළ ඇති හැම දෙයක් ම යොමු වන්නේ මේ මනස වෙතය. ඇසි, කන, තාසය, දිව හා ගර්රය යන මේ සියල්ල සංවේදන ලබමින් ඒවා අතික් හැම ඉන්දියක ම පාලකයා වන මනස වෙතට යොමු කරයි. එම නිසා මෙම මනස පුහුණු කිරීම වැදගත්ය. එය මැනවින් පුහුණු කරනු ලැබුව හොත් හැම ප්‍රශ්නයක් ම අවසන් වේය. ප්‍රශ්න තවමත් ඇතොත් එයට හේතුව මනස තවමත් සැකයෙන් යුතුව පවතින නිසා එය සත්‍යයට අනුරූපව දැන නොගන්නා හෙයිනි. ප්‍රශ්න පවතින්නේ ඒ නිසාය.

එම නිසා දැන් මේ හැම කෙනකු ම හොඳින් සුදානම්වී මෙහි පැමිණ සිරින්නේ ධ්‍යාමියට අනු ව පුහුණු වීමටය. කියා මතක තබා ගන්න. ඔබ කොතැනක කොහොම සිටියන් - සිට ගනීමින්, ඇවිදිමින්, වාචිවෙමින් හෝ දිගාවෙමින් සිටියන් - ඔබේ පුහුණුව සඳහා අවශ්‍ය මෙවලම් ඔබට හොඳින් ලැබේ තිබේ. පුදෙක් ධ්‍යාම පවතින ආකාරයට ම ඒවාත් පවතී. ධ්‍යාම යනු හැම තැනක ම බහුල වගයෙන් දක්නට ඇති දෙයකි. කෙළින් ම මෙතැනත්, ගොඩිමේ මෙන් ම ජලයේන්... ඒ කොහේ තමුත්... ධ්‍යාම නිතර ම පවතී. එය නිර්දේශය, එසේ ම පරිපුණීය. එසේ වුවත් තවමත් පරිපුණී නොවී ඇත්තේ අපේ පුහුණුවයි.

ධමීය අවබෝධකර ගැනීම සඳහා පුහුණු විය හැකි ක්‍රමයක් පුණී අවබෝධන්වය ලබා සිටි අපගේ බුදුන් වහන්සේ අපට උගන්වා වදාල සේක. එය එතරම් ලොකු දෙයක් නො ව පුළු දෙයකි. තමුන් එය තිවුරදිය. උදාහරණයක් වගයෙන් හිසකේස් දෙස බලන්න. එවායින් එක් ගසක් ගැන හෝ දැනගත හොත් අපි අනික් හැම කෙසේ ගසක් ගැන ම දැන ගනිමු.

එසේන් නොමැති නම් මිනිසුන් ගැන සලකා බලන්න. අපේ ම අහාන්තරය තුළ ඇති සංස්කාරයන්ගේ සැබු ස්වභාවය දැනගත හොත් ලෝකයේ සිටින අනික් සියලු ම මිනිසුන් ගැනත් අපි දැන ගනිමු. එසේ වන්නේ මිනිසුන් සියල්ලන් ම එකාකාර වන තිසාය. ධමියේ ස්වභාවය මේ වැනිය. එය පුළු දෙයක් වුව ද විශාලය. එහි අදහස්, එක් සංස්කාර ස්වභාවයක ඇති සත්‍යය දැකීම ඒවා සියල්ලෙහි ම ඇති සත්‍යය දැකීමට සමානය. සත්‍යය පවතින ආකාරයෙන් ම ඒ ගැන දැන ගත් විට සියලු ප්‍රශ්න අවසන් වෙයි.

එහෙන් පුහුණුව අපහසු කායීයකි. එය අපහසු ක්‍රමක් තිසාද? ආගාව හෙවත් තැජ්ණාව තිසා එය අපහසු වෙයි. පුහුණුව ගැන ආගාවක් නොතිබෙන විට, ඔබ පුහුණු නො වන්නෙහිය. එහෙන් ආගාව තුළින් පුහුණු ව්‍යවහාර දමීය දැක ගැනීමට නො ලැබෙයි. ඔබ හැම කෙනෙක් ම මේ ගැන කළේපනා කර බලන්න. පුහුණුවේම සඳහා ආගාවක් නොමැති නම් ඔබ පුහුණු නො වන්නෙහිය. පුහුණුව ඇත්තට ම සිදු කිරීමට නම් මුළින් ම ඒ ගැන ආගාවක් තිබිය යුතුය. ඔබ ඉදිරියට ගියන්, ආපස්සට ගියන් ඔබට හමු වන්නේ ම ආගාවයි. අතිනයේ විසු දමීය පුහුණුවන්නන් මෙම පුහුණුව ඉතාමත් අසිරු කායීයක් බව පවසා ඇත්තේ ඒ තිසාය.

ඔබ දමීය නො දකින්නේ ඒ ගැන ඔබ තුළ ඇති ආගාව තිසාය. ආගාව තදින් ම පවතින සමහර අවස්ථාවල ඔබට දමීය වහා ම දැකීමට අවශ්‍ය වෙයි. තමුන් මනස තවමත් දමීය තුළවත්, දමීය තවමත් මනස තුළවත් පිහිටා නැත. මනස එක් දෙයක් වගයෙනුත් දමීය තවත් දෙයක් වගයෙනුත් පවතී. දමීයෙහි ස්වභාවය වනුයේ ඔබ කැමැති දෙය දමීය වීම හෝ අකැමැති දෙය දමීය නොවීම හෝ නො වේ.

ඇත්ත වශයෙන් නම් මෙම මතස කුලයේ ඇති ගසක් මෙන් ස්වභාව දර්මයාගේ ම සැකසුමකි. ඔබට ලැඳ්ලක් හෝ පරාලයක් හෝ අවශ්‍ය නම් එවා ලබා ගත යුතු වන්නේ ගසකින් මය. නමුත් ගස තවමත් පවතින්නේ ගසක් වශයෙන් ම පමණි. එය තවමත් ලැඳ්ලක් හෝ පරාලයක් බවට පත්වී තුළ. යම් ගසක් සැබැවින් ම ප්‍රයෝග්‍රහවත් වීමට නම් මුලින් ම එය ඉරා ලැඳී හා පරාල බවට පත් කර ගත යුතුය. ගස එම කළින් පැවති ගස ම වූවත් දන් එය වෙනත් දෙයකට පරිවර්තනය වෙයි. ඇත්තවශයෙන් නම්, ස්වභාව දර්මයාගේ ම සැකසුමක් වන එය නෙසර්ගික වශයෙන් පුදෙක් ම ගසකි. නමුත් එය සකස්කර නොගෙන මුලින් පැවති තත්ත්වයෙන් ම පැවතුණ හොත් එයින් එතරම් ප්‍රයෝග්‍රහයක් නොලැබෙනු ඇත. අපේ මේ මතස ද එ වැනි එකකි. එයත් ස්වභාව දර්මයාගේ ම සැකසුමකි, එසේවන එය සිතිවිලි දැන ගනියි, ලක්ෂණ හා අවලක්ෂණ අංදී වශයෙන් වෙනස්කම් ඇතිකර ගනියි.

මෙම මතස තව යුරටත් පුහුණු කළ යුතු වෙයි. එය පුදෙක් නිකම් ම නිකම් තිබීමට ඉඩ ද සිටිය නො හැකිය. එය ස්වභාව දර්මයාගේ ම සැකසුමකි, ඒ බව එයට ම වැටහීම සඳහා එය පුහුණු කරන්න. ස්වභාව දර්මයා අපේ අවශ්‍යතාවය වන දර්මයට සරිලන පරිදි වඩාත් යහපත් බවට පත් කරන්න. ධමිය යනු පුහුණුවක් ලබමින් අපේ අභ්‍යන්තරය තුළට කුදාවා ගෙන ආයුතු දෙයකි.

මිල පුහුණුවේ නො යෙදුන හොත් ධමිය ගැන දන නො ගන්නෙහිය. නොවලහා කිව හොත් පුදෙක් කියවීම තුළින් වන් ඉගෙනීම තුළින් වත් ධමිය දක ගත නො හැකිය. අප ඒ ගැන දන සිටිය ද එම දැනීම තවමත් සාවද්‍යය. උදහරණයක් ලෙස මෙහි ඇති මේ පැඩික්කම ගැන බලන්න. එය පැඩික්කමක් බව හැම කෙනෙක් ම දනිති, නමුත් මුවහු පැඩික්කම කුමක් ද යන්න සම්පූෂ්ණීයෙන් නො දනිති. මා මෙම පැඩික්කමට සාස්පානයයි කිව හොත් ඔබ ඒ ගැන කියන්නේ කුමක් ද? එය ඉල්ලා සිටින සැම අවස්ථාවක ම “කරුණාකර යිය සාස්පාන මෙහාට ගෙනෙන්න” කියා කිව හොත් ඔබට එයින් පැවලිල්ලක් ඇතිවෙයි. එසේ වන්නේ මක්නිසාද? එය එසේ වන්නේ පැඩික්කම කුමක් ද යන්න ඔබ සම්පූෂ්ණීයෙන් ම නොදන්නා නිසාය. ඔබ ඒ ආකාරයට දැන ගෙන සිටියෙහි නම් ප්‍රශ්නයක් ඇති නොවනු ඇත. එය එසේ වූයේ

නම් ඔබ නිකම් ම නිකම් එය ගෙනවුන් මට දෙන්නේහිය. මක්නිසාද, පැඩික්කම කියා දෙයක් ඇත්තට ම තොපවතින නිසාය. දැන්වත් වැටහුනාද? එය පැඩික්කමක් බවට පත්වූයේ සම්මුතිය නිසාය. මුළු රට පුරාම එම සම්මුතිය පිළිගෙන තිබෙන බැවින් එය පැඩික්කමකි, නමුත් සැබු වශයෙන් නම් පැඩික්කමක් කියා දෙයක් නැත. යමුව එය සාස්පානක්ය කියා කීමට අවශ්‍ය නම් එය සාස්පානක් වෙයි. එය කුමන තමකින් හැඳින්වනු ලැබුවද එයට ඒ තමින් පෙනී සිටිමට හැකි වෙයි. මෙය හැඳින්වනුයේ සම්මුතිය යන තමිනි. පැඩික්කම කුමක් ද යන්න ගැන සම්පූණීයෙන් දැන ගෙන සිටින්නේ නම් යමෙකු එයට සාස්පාන කියා කිවිද එයින් ප්‍රශ්නයක් ඇති තො වේ. අත්‍යයන් එය කුමන තමකින් හැඳින්වුව ද අප ඒ ගැන කළබල තොවී සිටින්නේ එහි ඇති සත්‍යතාවය තොදැකීමට තරම් අප අන්ධ තොවන නිසාය. ධමිය දන්නා පුද්ගලයා නම් මොහුය.

දැන් ඉතින් අපි තැවතත් අප ගැන ම කළ්පනාවට බසිමු. මෙහි දී උදාහරණයක් ලෙස යම් අයෙක් “මෙට පිස්සු” තැන්තම් “මෙ අමතයි” යනුවෙන් පැවැතුහුණ්සී සිතන්න. එය ඇත්තක් විය තොහැකි තමුත් ඔබට ඒ ගැන එතරම් සතුවක් ඇති තො වෙයි. හැමෙකක් දුෂ්කර දෙයක් බවට පත් වන්නේ ලැබීම ගැනත්, අත්කර ගැනීම ගැනත් අප තුළ ඇති ආගාව නිසාය. අප තුළ තස්තිමත් හාවයක් තොපවතින්නේ ලබා ගැනීමටත්, අත්කර ගැනීමටත් ඇති ආගාව නිසා හා සත්‍යයට අනු ව තොදන්නා නිසාත්ය. අපි සත්‍යය ගැන දිනිමු නම් එසේ ම ධර්මාලෝකය ලබා ගෙන සිටිමු නම්, ලෝහය, ද්වේශය හා මෝහය අතුරුදහන් වී යනු ඇත. දේවල්වැල පවත්නා යථා ස්වභාවය ගැන දැන ගෙන සිටිමු නම්, ජ්වාට රදි සිටීම සඳහා තැනක් තො තිබේයි.

මෙම පුහුණුව එතරම් අපහසු එසේ ම වෙහෙස ගෙන දෙන එකක් වන්නේ මක්නිසාද? එසේ වන්නේ අප තුළ ඇති ආගාවන් නිසාය. හාවනාවට වාචි වූ සැණින් අපට අවශ්‍ය වන්නේ අපේ සිත සාමකාමී බවට පත් වීමයි. සාමකාමී බව දැකීමට අවශ්‍යතාවක් තොතිබූයේ නම් ඒ සඳහා අප වාචි තොවනු ඇත, පුහුණුවේ ද තොයදෙනු ඇත. හාවනාවට වාචිවූ සැණින් ම අපට සාමකාමී බව තිබීම අවශ්‍යවයි. නමුත් මතස නිශ්චල කිරීමට ආගාවක් ඇතිවිට එය කළබලයට පත්වෙයි. ඒ තුළ අසහනකාරී බවක් ඇති

බව ද දැනෙයි. එය සිදු වන්නේ ඒ ආකාරයෙනි. “තෘප්ත්‍යාචාවෙන් යුතු ව කඩා නොකරන්න, තෘප්ත්‍යාචාවෙන් යුතු ව වාචි නොවන්න, තෘප්ත්‍යාචාවෙන් යුතු ව සක්මන් නොකරන්න, ඔබ කුමක් කළ ද එය තෘප්ත්‍යාචාවෙන් යුතු ව නොකරන්න” යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කළේ ඒ නිසාය. තෘප්ත්‍යාචාව යනු ආගාවයි. යමක් කිරීමට ආගාචක් නැත්තම් ඔබ එය නො කරන්නෙහිය. අපේ පුහුණුව මේ වැනි තත්ත්වයකට පත්වන විට අපි තරමක් දුර්මුඛ වෙමු. එය එසේ වූ විට අපට මෙම පුහුණුව සිදු කිරීමට හැකි වන්නේ කෙසේද? පුහුණුවට වාචිවූ සැකින් මනස තුළ දකින්නට ලැබෙන්නේ තෘප්ත්‍යාචාවයි.

මෙම ගේරය හා මනස නිර්ක්ෂණය කිරීමට අපහසු වන්නේ ඒ නිසාය. මෙම ගේරය හා මනස තුළ “මා” යන්නකු නැත්තම් “මා” යන්නකුට ඒවායේ අයිතියකුන් හෝ නැත්තම් ඒවා අයිති වන්නේ කාහවද? එම කරුණ විසඳා ගැනීම අපහසුය. එම නිසා එය විසඳා ගැනීම පිළිස අප අපේ ප්‍රජාව කෙරෙහි විශ්වාසය තැබිය යුතුය. බුදුන් වහන්සේ දේශනා කළේ අප අත්හැර දැමීමෙන් යුතු ව හාවනා කළ යුතු බවය. මෙම අත්හැර දැමීමෙන් යුතු ව කරනු ලබන හාවනාව කුමක් ද කියා වටහා ගැනීම සැබැවින් ම අසිරිය. එය එසේ නොවේද? අපි අත්හැර දැමීමක් සිදුකළ හොත් භූදෙක් මෙම පුහුණුවද නො කරන්නෙමු. එය හරද? මා එසේ කියන්නේ මක්තිසාද? එසේ කියන්නේ අප එය ද අත්හැර දමන නිසාය.

අප වෙළද පලට ගොස් පොල් ගෙඩි කිහිපයක් ගෙන ඒවා ගෙදර ගෙන එමින් සිරින විට, මහ දී සමුවු කෙනකු අපෙන් ඇසුවේ මෙන්න මෙසේය කියා සිතන්න, එනම්:

ප්‍ර: එය පොල් ඔබ මිල දී ගත්තේ කුමකටද?

පි: ඒවා මිලට ගත්තේ කුම සඳහාය.

ප්‍ර: ඔබ පොල් කටුත් කන්නෙහිද?

පි: නැත

මට ඔබ විශ්වාස කළ නො හැකියි. පොල් කන තමුත් කටු නො කන්නෙහි නම් ඒවායේ කටුත් එක්කම එම පොල් මිලදී ගත්තේ ඇයි?

හොඳයි, දැන් මේ ගුන ඔබ කියන්නේ කුමක් ද? මෙම ප්‍රග්නයට ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද? අප පුහුණු වන්නේ ආභාවක් ඇතිවය. ආභාවක් තොතිතුවෙන් නම් එසේ පුහුණු තොවනු ඇත. ආභාවන් යුතු ව පුහුණුවේම තෘප්තාවකි. මේ ආකාරයට මෙහෙහි කිරීම තුළින් ප්‍රජාව පහළ විය හැකි බව දැන ගන්න. එයට උදාහරණයක් වශයෙන් අර පොල්කටු ගෙන බලමු. ඔබ පොල් මෙන් ම පොල් කටුත් කන්නේහිද? ඇත්තෙන් ම නැත. එසේනම් ඒවා ගෙදර ගෙන යන්නේ මක්නිසාද? ඒවා ගෙන යන්නේ ඒවා විසිකර දැමීමට කාලය තවමත් එළඹී නැති නිසාය. පොල් කටුවක ඇති ප්‍රයෝගනය ගෙවිය තුළ ඇති මදයට ආවරණයක් ලබා දීමයි. අපි මදය කැමට ගත් පසු කටුව විසිකර දමමු. එහි ඇති කිහි ප්‍රග්නයක් නැත.

අපේ පුහුණුවත් ඒ ආකාරයේ දෙයකි. බුදුන් වනන්සේ දේශනා කලේ “තෘප්තාවන් යුතු ව කටයුතු තොකරන්න, තෘප්තාවන් යුතු ව කථා තොකරන්න, මොනයම් දෙයක් හෝ කරමින් සියියන් එය තෘප්තාවන් යුතු ව තො ව මධ්‍යස්ථා හාවයෙන් යුතු ව කරන්න” යනුවෙනි. එයත් ඩරියට අර වෙළඳ පොල් තිබෙන පොල් කටු මිලට ගැනීම මෙනි. අපි පොල් කටු තො කමු. තමුන් ඒවා විසිකර දැමීමට සුදුසු කාලය තවමත් එළඹී නැත. අපි මූල දී ඒවා තබා ගනිමු. අපේ පුහුණුව සිදු කෙරෙන්නේ මේ ආකාරයටය. සම්මුතිය හා විමුක්තිය අර පොල් ගෙවිය මෙන් එකට ම පවතී. පොල් මදය, පොල් ලෙල්ල හෝ පොල් කටුව පවතින්නේත් එකට මය. පොල් ගෙවියක් මිලට ගන්නා විට අප කරන්නේ ඒ සියල්ලක් ම මිල දී ගැනීමයි. යමුණු අප පොල්කටු කන බවට වෝදනා කළ තොත් එය ඔවුන්ගේ වැඩකි. අප කරන්නේ කුමක් ද කියා අපි දනිමු.

ප්‍රජාව යනු අප එකිනෙකා විසින් ම දැක ගතයුතු වූවකි. එය දැකීම සඳහා අප වේගයෙන් හෝ හිමිහිට හෝ තොයා යුතුය. වේගයෙන් හෝ හිමිහිට හෝ යැම තීයම කුමය තො වේ. එසේනම්, අප කළයුතු වන්නේ කුමක් ද? අප වේගයෙන් යැමකුත්, හිමිහිට යැමකුත් තොපවතින තත්ත්වයකට පත් විය යුතුය. වේගයෙන් යැමන්, හිමිහිට යැමන් යන දෙකම තීයම කුමය තො වේ.

නමුත් අප තුළ ඉච්චීමක් තැන, ඇත්තේ හදියියකි. පුහුණුව ආරම්භ කරන සැකින් ම වාගේ අපට අවශ්‍ය වන්නේ එහි අවසානය තෙක් වෙගයෙන් යුමය. අතික් අයට වඩා පස්සෙන් සිටීමට අප තුළ කැමුත්තක් තැන. අපට අවශ්‍ය ජයග්‍රහණයයි. හාවනා අරමුණක් මත සිත පිහිටුවා ගැනීමට යන විට සමහර අය ඒ ගැන වුවමනාවට වඩා සිතට ගනිති. ඔවුනු හදුන්කරු දැල්වමින්, බේම දිගාවෙමින් ප්‍රතිඵ්‍යාචන් දෙති. “මෙම හදුන්කර සම්පූණීයෙන් දැවැන් ඉවර වන තෙක් මම මගේ හාවනාව අත්හැර දමා මෙතැනින් නො නැගිරිමි, ක්ලාන්තව බේම ඇද ගෙන වැටුනත් කමක් තැන. මිය යන්නේ නම් මම වාඩිවී සිටීමින් ම මිය යම්.” මේ වැනි ප්‍රතිඵ්‍යාචනක් දෙන ඔවුනු වාඩිවී හාවනා කිරීමට පටන් ගනිති. එයට වාඩි වූ වේලාවේ සිට ම මාර සෙනහ දස අත සිට මුවන් කරා පැමිණෙති. තමන් වාඩිවී සිටියේ සුළ මොහොතක් පමණක් වුවත්, ඔවුන් කළේපනා කරන්නේ හදුන්කර ඒ වන විටත් දැවැන් අවසන් බවය. ඒ දෙස සුළ බැල්මක් හෙළීම සඳහා ඔවුනු තමන්ගේ දැස් මදක් විවෘත කරති. එසේ කරමින් “අනේ අපොයි, එය අවසන් වීමට තවත් බොහෝ කාලයක් තිබේ” යනුවෙන් පවසති.

මුවන් හිමින් සිරුවේ දෙනුන් වතාවක් ම එකිනෙකු කර බලන නමුත් එය තවමත් දැවැන් ඉවර තැන. එම නිසා ඔවුන් කරන්නේ හාවනා කිරීම නවත්වා දමා තමන් ගැන ම අප්‍රසාදය පළකර ගනිමින් ඔහේ නිකම් වාඩිවී සිටීමයි. ඔවුනු “මා ඒ තරමට අමතයි, මට කිසි දෙයක් කළ නො හැකියි” යනුවෙන් සිතා ගනිති. තමන් ගැනම අප්‍රසාදයක් පළ කර ගනිමින් ඔවුන් මෙසේ වාඩිවී සිටීන්නේ තමන්ට කිසි දෙයක් කිරීමට නොහැකිය යන හැකිමෙන් යුතු වය. මේ තුළින් බලාපොරාත්තු කඩ්පීමක් මෙන් ම නීවරණයන්ගේ පහළවීමක් ද සිදු වෙයි. මෙය හදුන්වනු ලබන්නේ ව්‍යාපාදය යනුවෙති. අනුත්ව දොස් පැවරීමට නොහැකි නිසා ඔවුනු තමන්ට ම දොස් පවරා ගනිති. එසේ වන්නේ මක්නිසාද? එසේ වන්නේ තමන් තුළ පවතින ආංශාව නිසාය.

ඇත්ත වශයෙන් නම් එ වැනි කිසිවක් කිරීම අවශ්‍ය තැන. සිත එකඟ කිරීම ඇලිමකින් තොර ව සිදු කරනු ලබන්නක් විය යුතුය, එසේ නොමැතිව එය තමන්ට ම ගැටලු ඇති වන ආකාරයට කෙරෙන්නක් නොවිය යුතුය.

සමහර විට ඔබ බුදුන් වහන්සේගේ ජීවිතය ගැන බණ පොත්වලින් කියවා තිබීමට පූජාවන. බෝධී විභක්ෂය යට වාචීවී හිඳිමින් උත්වහන්සේ විසින් කරන ලද අධිජ්‍යානය ගැනත් කියවා තිබීමට පිළිවන.

“මගේ ඇගෙහි ලේ ධාතුව සිදි ගියත් බුදු බව බළා ගන්නා නොක් මම මෙතැනින් නො තැගිටීම්”

පොත්වලින් කියවා දැන ගත් ආකාරයට ඔබ විසිනුත් එය අත්හදා බැලීමට කළුපනා කරනවා විය හැකිය. බුදුන් වහන්සේ කළ ආකාරයට ඔබ ද එය කරනු ඇතු. නමුත් ඔබේ මෝටර් රථය කුඩා එකක් බව ඔබ කළුපනා කර බලා නැතු. බුදුන් වහන්සේගේ මෝටර් රථය සැඟැ වශයෙන් ම ලොකු එකකි, එම තිසා උත්වහන්සේට ඒ සියල්ල එක ගමනකින් ම ගෙන ගොස් අවසන් කිරීමට හැකි විය, සේල්ලම් කාරයක් වැනි ඔබේ ඔය කුඩා රථයෙන් එය එක්වරට ම කරන්නේ කෙසේද? එය මුළුමනින් ම වෙනත් ආකාරයේ කළාවකි.

අප ඒ ආකාරයෙන් කළුපනා කරන්නේ මක්නිසාද? එය එයේවුයේ අප තවමත් අන්තවාදී වන තිසාය. අපේ වේගය සමහර විවෙක ඉතාමත් බාලය සමහර විවෙක ඉතාමත් ඉහළය සම මට්ටමක් පවත්වා ගැනීම ඉතාමත් අසිරුය.

මා දැන් මේ කළා කරන්නේ අත්දැකීම් තුළින් ම පමණි. පුහුගිය කාලයේ මගේ පුහුණුවන් මේ ආකාරයේ එකක් විය, එනම්: ආගාවන් නොමැති ව සිටිමට පුහුණුවීමයි.....නමුත් ආගාවක් නොමැතිව පුහුණුවිය හැකිද? එම ආගාවන් යුතු ව මම මගේ පුහුණුවීම තුළ සිරවී සිටියෙමි. නමුත් එසේ කිරීම දුකට හේතුවන්නකි. කළ යුත්තේ කුමක් ද යන්න ගැන මට දැනීමක් නො තිබූණි. එය ප්‍රහේලිකාවක් විය. මට ඉන්පසු අවබෝධ වූයේ පුහුණුව ස්ථාවර එකක් වීම වැදගත් වන බවය. කෙනකු ඒ සඳහා කළ යුතු වන්නේ සමබර ලෙස පුහුණු වීමයි. මෙය හඳුන්වා දෙනු ලැබ ඇත්තේ “සියලු ඉරියට සමබර ලෙස” පවත්වා ගැනීමේ පුහුණුව වශයෙනි. ඔබේ පුහුණුව වඩාත් යහපත් තත්ත්වයේ එකක් බවට පත් කර ගනීමින් සිටින්න, එය විනාශකාරී එකක් බවට පත්කර නො ගන්න. පුහුණුව එක් දෙයකි, විනාශය වෙනත් දෙයකි. සාමාන්‍ය වශයෙන් නම් බොහෝ අය කරන්නේ විනාශය දියුණු කිරීමයි.

මමුහු කම්මුලි ගතියක් දැනෙන විට ප්‍රහුණු නො වෙති. ප්‍රධාන්ධමන් ගතියක් දැනුන හොත් පමණක් ප්‍රහුණු වෙති. මාත් නැඹුරුවී සිටියේ එය ඒ ආකාරයෙන් කිරීමටය.

දැන් ඔබ සියලු දෙනා මෙය හරද? කියා මබෙන් ම අසන්න. ප්‍රහුණුව ගැන කුමැත්තක් ඇතිවන විට එය කිරීම, කුමැත්තක් නැති විට එය නොකිරීම - මෙය ධමියට එකඟ දෙයක් ද? එසේ ම නිවුරදි දෙයක් ද? මෙය බුදුන් වහන්සේගේ ධමියට අනුකූල දෙයක් ද? එය එසේ නො වන්නේ නම්, ඔබේ ප්‍රහුණුව සම්බර එකක් නොවනු ඇත.

ප්‍රහුණුවීමට කුමැත්තක් ඇතිවුවත් නැතත් තුදෙක් එහි ම යෙදෙන්න. බුදුන් වහන්සේ දේශනාකර තිබෙන්නේ ඒ ආකාරයටය. සිමහර අය ප්‍රහුණුවේ යෙදීමට පෙර ඒ සඳහා සිතක් පහළවන තෙක් බලා සිටිත. කුමැත්තක් ඇති නොවුන හොත් ප්‍රහුණුව ගැන කරදර නො වෙති. මවුන් යන දුර මෙතෙකි. ඒ ගැන කිව යුතු ව තිබෙන්නේ එය විනාශය මිස ප්‍රහුණුව නොවන බවය. සැබු ආකාරයෙන් කරනු ලබන ප්‍රහුණුවේ දී ඔබ සතුටින් සිරියන්, දේමිනසින් සිරියන් ප්‍රහුණුවේ යෙදෙන්නෙහිය, පහසුවුවත්, ද්‍ර්ජකර වුවත් ඔබ එය කරන්නෙහිය, ග්‍රීඩම ගතියක්, ගිත ගතියක් පැවැතිය ද ඔබ එය කරන්නෙහිය. එය මේ ආකාරයේ සංඝ එකකි. සැබු වශයෙන් කෙරෙන ප්‍රහුණුව තුළ, ඔබ සිටගෙන සිටියන්, හාන්සිවෙමින් සිටියන්, ඇවිදිමින් සිටියන්, වාච්චි සිටියන් ඒ හැම ඉරියවික් තුළ ම සතිය සම්බරව පවත්වා ගතිමින්, ප්‍රහුණුවේ ස්ථාවරභාවය දිගින් දිගට පවත්වා ගැනීම සඳහා ඔබ තුළ වේතනාවක් තිබිය යුතුය.

බැඳු බැල්මට අනු ව නම් මෙය පෙනෙන්නේ ඔබ ඇවිදින තරමට ම සිටගෙන සිටිය යුතු බවත්, වාච්චි සිටින තරමට ම ඇවිදිමින් සිටිය යුතු බවත්, හාන්සිවී සිටින තරමට ම වාච්චි සිටිය යුතු බවත්ය. එසේ කිරීමට මා ද උත්සාහ කළ තමුන් මට එය කළ නොහැකි විය. හාවනා යෝගියකු තමන්ගේ සිටගෙන සිටීම, ඇවිදිම, වාච්චි සිටීම හා හාන්සි වී සිටීම යන මේවා සම්බරව සිදු කිරීමට ගිය හොත් ඔහුට කෙතරම් ද්‍රව්‍යක් එය කළ හැකිද? විනාඩි පහක් සිටගෙන සිටීම, විනාඩි පහක් වාච්චි සිටීම, විනාඩි පහක් හාන්සි වී සිටීම....මට නම් එය එතරම් දිග

කාලයක් කිරීමට නොහැකි විය. එබැවින් මම වාච්චී සිටින ගමන් ඒ ගැන තව දුරටත් කළේපනා කර බැඳුවෙමි. “මෙයින් අදහස් වන ඒ සියල්ල කුමක් ද? මේ ලෝකයේ සිටින මිනිසුන්ට නම් මේ ආකාරයේ පුහුණුවක් සිදු කළ නො හැකිය.”

මට ඉන්පසු ඒ ගැන එක්තරා ආකාරයක අවබෝධයක් පහළ විය. එය මෙසේය, “එක නම් කරන්නට බැරි දෙයක්, සිටගෙන සිටීම, ඇවිදීම, වාච්චී සිටීම, භාන්සි වී සිටීම යන සියල්ල සමබරව කිරීම-මෙය කරන්නේ කෙසේද? පොත්වල දක්වා ඇති ආකාරයට අනු ව නම් ඉරියවි සමබර ව පවත්වා ගැනීම කිසිසේන් ම කළ නොහැකි දෙයකි”

නමුත් එය කරන්නට තරම් අපහසු දෙයක් ද නො වේ: ඔබේ මනස්...පුදෙක් ඒ මනස ගැන සලකා බලන්න. ඒ තුළ සතිය, සතිසම්පර්ණයෙකු හා ප්‍රජාව පවත්වා ගැනීම-මෙට එය කළ හැකිය. මේවා වෙනුවෙන් කෙරෙන පුහුණුවේම තුළ සැඛැ වටිනාකමක් ඇත. මෙයින් අදහස් වන්නේ අප සිටගෙන සිටින විට එය සතියෙන් යුතු ව කළ යුතු බවය, ඇවිදින විට, සතියෙන් යුතු ව ඇවිදිය යුතු බවය, වාච්චී සිටින විට සතියෙන් යුතු ව වාච්චී සිටිය යුතු බවය - එය සමබර ලෙස කළ යුතු බවය. අපට මෙය නම් කළ හැකිය. සිටගෙන සිටීම, ඇවිදීම, වාච්චී සිටීම හා භාන්සිවී සිටීම යන මේ හැම ඉරියවිවක් වෙත ම අපේ අපේ අවබානය යොමු කරමු.

මනස මේ ආකාරයට පුහුණු කළ පසු එයට නීතර ම මතක් වන්නේ බුද්ධ, බුද්ධ, බුද්ධ....එනම්, අවබෝධනවාය යන්නයි. අවබෝධ වූයේ කුමක් ද?, අවබෝධ වූයේ හරි දෙය කුමක් ද?, වැරදි දෙය කුමක් ද? යන්න ගැන හැම වේලාවක් තුළ ම අවබෝධයෙන් සිටීමයි. ඔව්, මෙන්න මෙය නම් කළ හැකි දෙයකි. සැඛැ ආකාරයෙන් පුහුණුවේම යනු මෙයයි. මෙය ඔබ සිටගෙන සිටියන්, ඇවිදීමින් සිටියන්, වාච්චී හෝ භාන්සිවී සිටියන් සතිය සමබරව පවත්වා ගනීමින් සිටින බවයි.

එවිට ඔබ අන්හැර දැමිය යුතු වන්නේන්, දියුණුකර ගත යුතු වන්නේන් කුමන දේවල් ද කියා දැන ගනු ඇත. ඔබ සතුව හා අසතුව ගැන දැන ගත් විට මෙවුම මනස පවතින්නේ ඒ දෙකෙන් ම නිදහස් වූ තලයක් තුළය. සතුව යනු කාමසුබල්ලිකානුයෝගය නම් පහසු මාගියයි. අසතුව යනු අන්තකිලමලානුයෝගය නම් කකිෂ

මාගියයි. අපි මෙම අන්ත දෙක ගැන දැනගෙන සිටිමු නම් මනස මේවායින් එකකට හෝ අතිකට නැඹුරුවන විට එය ආපස්සට ඇද ගනිමු. මනස යම් සතුවක් වෙත හෝ අසතුවක් වෙත හෝ නැඹුරුවන විට ඒ බව දැන ගන්නා අපි එය ආපස්සට ඇද ගනිමු. ඒවා වෙත හේත්තුවේම සඳහා අපි අපේ මනසට ඉඩ නො දේමු. අප තුළ පවතින්නේ මේ වැනි ආකාරයක අවධානයකි. අප අවතිණී වන්නේ එක ම මාගියකටය, එක ම ධම්තාවයකටය. අපි අපේ මනසේ කුමැත්තට අතු ව ක්‍රියා කිරීමට ඉඩ නො දී සතියෙන් යුතු ව සිටිමු.

නමුත් ඔබේ පුහුණුව තුළ ඒ ආකාරයේ නැමියාවක් නැත, ඒ තුළ එවුන්නක් තිබේද? ඔබ කරන්නේ ඔබේ ම සිතුහියාවන් පසුපස යුමයි. එය එහෙම නොදු? වැඩක නොයෙදෙන හේතුව තිසා කරදරයක් නැති කෙනකු මෙන් සිටින ඔබට ඔබේ එම සුවපහසුව, දුක සඳහා හේතුවේදී. වැඩක යොදීමට වුවමනාවක් නැති කෙනකු බලන්නේ සුවපහසුවන් සිටීමටය, නමුත් බඩිගිනි දැනී කැම අවශ්‍යවූ විට ඔහුට ඒ සඳහා කිසිම දෙයක් නැත. එය සිදු වන්නේ ඒ ආකාරයටයි.

ඉතින් මම මේ ආකාරයට බුදුන් වහන්සේගේ ධමිය හා සම්බන්ධ නොයෙකුත් පැති ගැන තකි කරමින් සිටියෙමි. නමුත් උන්වහන්සේ පැරදිවීමට මට ඇත්ත වශයෙන් ම නොහැකි වය. මම දන් නම් උන්වහන්සේ පවසා ඇති දේවල් පිළිගනිමි. මම බුදුන් වහන්සේ විසින් උගෙන්වා දෙන ලද එම ඉගැන්වීම් සියලුලක් ම උන්වහන්සේ තුළින් සෘජුව ම ගලාගෙන ආ ඒවා බව පිළිගනිමි. එම තිසා මම ඒ ඉගැන්වීම් ගෙන ඒවා මගේ පුහුණුව සඳහා මෙන් ම අනික් අයගේ පුහුණුව සඳහාත් යොදා ගතිමි.

පුහුණුව සම්බන්ධ ව වඩාත් ම වැදගත් අංගය වනුයේ පරිපදාවයි. පරිපදාව යනු කුමක් ද? එයට පුදෙක් ම අයත් වන්නේ අපගේ නොයෙකුත් ක්‍රියාවන් වන සිටෙනා සිටීම, ඇවිදීම, වාච්‍යී සිටීම, හාන්සිවී සිටීම වැනි සියලු ම දේවල්ය. අපේ කයට අදාළ වන පරිපදාව මෙය වෙයි. මේලහට ඇත්තේ මනසට අදාළ පරිපදාවයි. අද දිනය තුළ දී ඔබේ සිත දුක්මුසු බවට පත් වාර ගණන කීයද? උදේශීමන්හාවය දැනුන් කී වතාවක්ද? ඔබ තුළ සැලකිල්ලට ගතයුතු තරමේ හැඟීම් කිසිවක් තිබුණේද? අප අප ගැන ම දැනීමෙන් සිටිය යුතු වන්නේ මේ ආකාරයෙනි. පහළවූ හැඟීම්

දැක ගැනීමෙන් පසු ඒවා අත්හැර දැමීය නොහැකිද? අත්හැර දැමීමට නොහැකි යමක් තුවුව හොත් අප කියාත්මක විය යුත්තේ අන්න ඒවා ගැනය. අත්හැර දැමීය නොහැකි යම් හැඳීමක් වුවහොත් එය වෙන්කර ගෙන ප්‍රජාව යොදා ගතිමින් එය පරීක්ෂාවට භාජනය කළ යුතුය. ඒ ගැන කරුණු සෙවිය යුතුය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කළ යුතුය.

උදාහරණයක් වශයෙන් උදෙසාගිමත් හාවයක් දැනෙන විට වුව ද ප්‍රහුණුවේ යෙදෙන්න. ඉන්පසු කම්මුලිකමක් දැනෙන විට වුව ද ප්‍රහුණුව දිගට ම කර ගෙන යුමට උත්සාහ කරන්න. “හැකි තරම් වෙශයෙන්” නොහැකිනම් අඩුතරමින් එය අඩක් පමණකින් වත් කරන්න. ප්‍රදෙක් කම්මුලිකම නිසා ප්‍රහුණුවේ නොයෙදෙමින් කාලය ගෙවා දැමීමට නො යන්න. එසේ කළ හොත් ඔබ ඒ යමින් සිටින්නේ විනාශය කරාය. බවුන් වචන්නකුගේ කුමය එය නො වේ.

ඉතින්, මට ම ඇයෙන්නට වූ ආකාරයට සමහරුන් පවසන්නේ මෙසේය:

“අනෝ, මේ අවුරුද්දේ නම් මගේ තත්ත්වය ඒ තරම් ම නරකයි”

“ඒ මක්නිසාද?”

“මුළු අවුරුද්ද තුළ ම මා සිටියේ අසනීපෙන්, ඒ නිසා මට කොහොමට වත් හාවනා කරන්ට බැරිලනා.”

අනෝ අපොයි, තමන්ගේ මරණය අත ලැඟට ම අවුත් තිබියදීත් ඔවුන් හාවනා නොකරන්නේ නම් ඔවුන් එය කරන්නේ කවදාද? ඔවුහු සනීපෙන් සිටින විට පවා එය කරති’යි කියා ඔබ සිතන්නෙහිද? නැත. ඔවුන් එවිට සිටිනු ඇත්තේ සතුට හා ප්‍රීතිය තුළ මෘලාවී ගෙනය. ඔවුහු දුකෙන් සිටින විටන් හාවනා නො කරති. ඒ තුළන් අතරම් වි සිටිති. ඔවුන් හාවනා කිරීමට යන්නේ කවදා ද කියා මම නම් නො දනිමි. තමන් අසනීපෙන් සිටින බව එසේ ම උණ නිසා මිය යුමට පවා ආසන්න තත්ත්වයකට පත්වී ඇති බව ඔවුහු දකිනි...ඇත්තා...හරි, එතරම් අපහසු තත්ත්වයකට පත්ව සිටීම හාවනාව පවතින්නේ එතැනය. උනන්දුව ඇතිකර

ගන්න. සතුටේන් සිටින මිනිසුන්ගේ හිස් ගෙඩී තුළට එම සතුට රිංගා ගනියි. එවිට ඔවුනු පුහු ආචම්බරයක් ආරුඩ් කර ගනිති.

අප අපේ හාවනාව දියුණු කරගත යුතුය. එහි අදහස ඔබට සතුටක් ඇති ව්‍යවත්, අසතුටක් ඇති ව්‍යවත් පුහුණුව එක සමානව ම සිදු කළයුතු බවය. ඔබ සුවෙන් සිටින බව දැනෙන විට ද හාවනා කළ යුතුය. අපනීප ගතියකින් සිටින බව දැනෙන විටත් හාවනා කළයුතුය. “හාවනා කිරීම මේ අවුරුද්දේ නම් කොහොමවත් කළේ නෑ. මුළු අවුරුද්ද ම සිටියේ අසනීපෙන්” යනුවෙන් කල්පනා කරන අය හොඳ සනීපෙන් සිටින විට කරන්නේ සිංදු කියමින් භුදෙක් එහාට මෙහාට යැමයි. ඔවුන්ගේ එම කල්පනාව වැරදි ආකාරයේ එකකි. එය තිවැරදි කල්පනාවක් නම් නො වේ. ඉස්සර කාලවල සිටි යෝගාවචරයින් තමන්ගේ සිතු පුහුණු කිරීම ස්ථාවර ලෙසට ප්‍රචාරණ ගතිමින් සිටියේ ඒ නිසාය. ගරීරය සම්බන්ධ යම් ආබාධයක් ඇතිව්‍යව හොත් එය ගරීරයට පමණක් සීමා කර ගන්න, එය මනස තුළට වැද්ද නො ගන්න.

මා මගේ පුහුණුව පටන් ගෙන පස් අවුරුද්දක් ගත වූ පසු මට අනුත් හා එකට විසිම කරදරයක් බව හැඳි ගිය එක් අවස්ථාවක් විය. කුරිය තුළට වී හාවනා කිරීමට උත්සාහ කරන විට වෙනත් අය පැමිණ මා කරාවකට පටලවා ගතිමින් මට කරදර කරන්නට වුහු. එවිට මා එතැනින් පැන ගියේ මගේ පාඩුවේ ජ්‍යෙෂ්ඨවීමටය. මා තුළ වූ අදහස මට හාවනා කිරීමට නොහැකි වූයේ අර පිරිසගේ කරදරය නිසාය යන්නය. එතැන විසිම එපාවු මම අසළ ගමක පිහිටි අත්හැර දමා තිබු කුටියක පදිංචියට ගියෙමි. කරාකිරීමට පවා වෙනත් කෙනකු නොසිටි හෙයින් මම කිසිම කරාවක් නොකර ඩුදකළාවේ ම සිටියෙමි.

දින පහලොවක් පමණ එහි සිටි පසු මට මේ වැනි සිතිවිල්ලක් පහළ විය. “හම්, සාමණේර නමක් හෝ උපස්ථායකයකුවත් මා සමහ සිටිය හොත් හොඳයි, එ වැනි අයට මගේ සුළු වැඩ්වලට හෝ උපකාරී වීමට හැකි වේයි” යන සිතිවිල්ල පහළ විය. මේ වැනි සිතිවිල්ලක් පහළ වීමට ඉඩ තුවු බව, මම කළීන් ම දන සිටියෙමි. එය ඒ ආකාරයෙන් ම සිදුවිය! එම සිතිවිල්ල තවදුරටත් මෙසේ ද පැවසීය “මේ බලන්න ඔබ නම් නියම ජාතියේ කෙනෙක්! ඔබ කියමින් සිටියේ ඔබේ මිතුයෝත්, අනිඛත් හික්ෂුන් වහන්සේලා

සහ සාමණේර හිමිවරුනුත් එපා වූ බවය. ඔබ මය දැන් කියන්නේ කුමක් ද?"

එයට මගේ සිතිවිල්ල මෙසේ පිළිතුරු දුනි. "එය එ වැනි දෙයක් නො වෙයි. මට අවශ්‍ය හොඳ සාමණේර තමක්" එම සිතිවිල්ල මට තැවතන් පැවසුවේ: "ඉතින් ඔබ මය හොඳයි කියන අය සිටින්නේ කොහේද? එවැන්නකු ඔබට සෞයා ගත හැකිද? ඔබ මීට කළින් තැවති සිටි එම ආරාමයේ ඔබට සිටියේ හොඳ නැති අය පමණයි. ඔබ මෙහි පැන ඒමට හේතුව එහි සිටි එක ම හොඳ පුද්ගලයා ඔබ පමණක් ම තිසා විය යුතුයි" යනුවෙනි.

මෙ වැනි සිතිවිලි පහළවන විට ඔබ ඒවා ඔස්සේ යායුතු වන්නේ අන්ත එ ආකාරයටය. දැකීම ඇතිවන තෙක් ඒවා ඔස්සේ අන්ත එ ආකාරයට යා යුතුය.

"හම්, වැදගත් ම කරුණ තම් මෙයයි. එනම් සෞයා ගැනීම යදහා හොඳ අයකු සිටින්නේ කොහේද? යන්තයි. හොඳයි කිව හැකි මිනිසුන් කිසිවෙක් නැත. හොඳ පුද්ගලයා සෞයාගත යුත්නේ ඔබ තුළින් මය."

මේ දිනවල මා මගේ ශිෂ්‍යයන්ට වුව ද තවමත් උගන්වා දෙන්නේ එ ආකාරයටයි. හොඳ බව කොතුනකින්වන් සෞයා ගත නො හැකිය. එ යදහා ඔබ ඔබේ ඇතුළත ම බැලිය යුතුයි යනුවෙන් මම ඔවුනට උගන්වා දෙමි. ඔබ ඔබේ ඇතුළතින් හොඳ තම් ඔබ කොතුනකට ගියත් එතුන යහපත් වෙයි. අනුන් ඔබ ගැන විවේචනය කළත් හෝ නොකළත් හෝ ඔබ සිටින්නේ හොඳ බවින් යුතු වය. ඔබ තුළ එම හොඳ බව නොමැති තම් අනුන් ඔබ ගැන විවේචනය කරන විට ඔබ කිපෙන්නෙහිය. ප්‍රශ්නයා කරන විට සතුවු වන්නෙහිය.

මා එ කාලයේ මෙනෙහිකර බැඳු එය මේ අද දක්වා ම ඇත්තක් බවට පත්වී ඇති බව දකින්නට පිළිවන. යහපත් බව හෙවත් හොඳ බව සෞයා ගතයුතු වන්නේ තමන් තුළින් මය. මෙම තත්ත්වය වටහා ගත් සැණින් පැනයැම යදහා මා තුළ ඇතිවන එම හැඟීම් තුරන්විය. එයට පසු කාලවල එවැනි ආගාවක් ඇතිවූ හැම අවස්ථාවක ම මම එය අත් හැර දැමීමි. එම අදහස පහළ වූ හැම අවස්ථාවේ ම එ බව දැනගනීමින් මම මගේ අවධානය එ වෙත යොමුකරමින් සිටියෙමි. මා තුළ මේ ආකාරයේ ගක්තිමත්

අඩ්‍යතාලමක් ගොඩනැහි තිබුණි. මා කොතුනක ඒවත්වුවන්, මේනිසුන් මා හෙළා දකිමින් කරාකළත්, මා ගැන කුමක් පැවසුවන්, ප්‍රධාන කාරණය විය යුත්තේ එම දෙය හොඳ ද නැත්තම් නරක ද යන්න තොවන බව මට කළුපනා විය. හොඳ හෝ නරක හෝ දැකගත යුත්තේ අප තුළ මය. අනුන් කොහොම සිටියන් එය ඔවුන්ගේ වැඩකි.

“අපොයි, අද හරිම සිතලයි” නැත්තම් “අද හරිම රස්නෙයි” එසේත් නැත්තම් “අද මේ වගෙයි, නැත්තම් ඒ වගෙයි” යනුවෙන් කළුපනා කරමින් තො සිටින්න. දච්ච කොයිවගේ එකක් වුවත් පුදෙක් එහි ස්වභාවය එයයි. ඇත්ත වශයෙන් ඔබ කරන්නේ ඔබ තුළ පවතින කම්මුලිකම නිසා කාලගුණය වෙත දොස් පවරමින් සිටීමයි. අප ධමිය දැකිය යුත්තේ අප තුළ මය. වඩාත් විශ්වාසදායක සැනසිලි සුවයක් දැක ගැනීමට ලැබෙන්නේ එවිටය.

එම නිසා හාවනාව සඳහා වික දිනකට වුවත් මෙහි පැමිණ සිටින ඔබ හැම දෙනා තුළ ම පහළවීමට ඉඩ ඇති බොහෝ දේවල් තවමත් තිබීමට පිළිවන. ඔබ තොදන්නා බොහෝ දේවල් වුව ද පහළවීමට පූර්වන. මේ පුහුණුව දුෂ්කර එකක් බව මා පවතින්නේ ඒ නිසාය.

වාඩි වී හාවනා කරමින් සිටින අතර වාරයේ සිත තුළින් සාමය අත්දකින විට ඔබ ඔබට ම ප්‍රශ්නය කර ගැනීමට ඉක්මන් තො වන්න. එසේ ම කුළුණිලි ස්වභාවය අත්දකින විට වුවත් ඔබ ඔබට ම දොස් පවරා තො ගන්න. මනසෙහි පහළ වන සිතිවිලි තොඳ එවා බව දක්නට ඇතොත් එවා තුළින් සතුවක් ලැබීමටත් තො යන්න. එසේ ම හොඳ තොවන එවා බව දක්නට ඇතොත් එවා කෙරෙහි දාමිනස් බවක් දැක්වීමටත් තොයන්න. එවා සියල්ලක් දෙස පුදෙක් බලන්න. දැනට එළඹි ඇත්තේ කුමක් ද කියාත් දකින්න. පුදෙක් එය දකිනු විනා ඒ ගැන විනිශ්චය කිරීමට තො යන්න. හොඳ දෙයක් වුව ද එය තදින් අල්ලා තො ගන්න. නරක දෙයක් වුව ද එහි එල්ලී තො ගන්න. හොඳ හා නරක යන දෙකම ඔබට ද්‍රීම කිරීමට පිළිවන. එම නිසා එවා තදින් අල්ලා තො ගන්න.

පුහුණුව තුළින් කෙරෙන්නේ පුදෙක් වාඩිවි සිටීමත්, වාඩිවි හැම දෙයක් දෙස ම බලා සිටීමත්ය. හොඳ මතොශාවයන් මෙන් ම නරක මතොශාවයනුත් එවාට ම අයත් ස්වභාවයට අනු ව

ඩේලකේමින් අතුරුදුන් වී යයි. ඔබ එවිට මතසට ප්‍රගාසා කිරීම පමණක් හෝ එය හෙළා දැකීම පමණක් හෝ නො කරන්න. ඒ සඳහා සුදුසු වේලාව කුමක් ද කියා දැන ගෙන සිටින්න. ප්‍රගාසා කිරීමට වේලාව ආ විට එසේ කරන්න. තමුන් ස්වල්පයකින් මිස ප්‍රමාණයට වැඩියෙන් නො වේ. එයත් හරියට අර ලමයකුට ඉගැන්වීම කරන ආකාරය මෙති. සමහර විට කෝටුවක් ගෙන මූල්‍යට රිකක් තැකීමට සිදුවෙයි. සමහර විට අපේ පුහුණුවේදීන් අපට ම දඩුවම් කර ගැනීමට සිදුවෙයි. තමුන් ඒ නිතර ම නො වේ. නිතර ම දඩුවම් කර ගැනීමට ගිය හොත් පුහුණුව රික කළකින් ම එපාවී ඔබ එය අත්හැර දමන්නෙහිය. එසේ වුවහොත් ඔබට හොඳ කාලයක් ලබා දීමට හෝ එය පහසුවෙන් ගතකිරීමට හෝ ඔබට නොහැකි වනු ඇත. අප අපේ පුහුණුව සිදුකළ යුතු ක්‍රමය එය නො වේ. අප පුහුණු විය යුත්තේ මධ්‍යම ප්‍රතිපදාවට අනුවය. එම මධ්‍යම ප්‍රතිපදාව යනු කුමක් ද? එය අනුගමනය කිරීම අපහසු දෙයකි, එසේ වන්නේ අපේ මනෝහාවයන් භා ආභාවන් කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකි නිසාය.

පුහුණුව යන්නෙන් අදහස් වන්නේ ඇස් දෙක ඔහෝ නිකම් පියවා ගතිමේන් වාචිවී සිමීම පමණකි කියා නො සිතන්න. ඔබ කළේපනා කරන්නේ ඒ ආකාරයට නම් ඔබේ එම අදහස වහා ම වෙනස් කරගන්න! ස්ථාවර පුහුණුව වශයෙන් සැළකෙන්නේ ඇවිදින විටන්, වාචිවී සිටින විටන්, සිටගෙන සිටින විටන්, හාන්සිවී සිටින විටන්, පුහුණුවට අදාළ ආකළේපයෙන් යුතු ව සිටීමයි. වාචිවී කරන හාවනාව අවසන් වූ පසු ඔබේ හාවනාව අවසන් වූ බව නො සිතන්න. ඔබ කළේ ඩුදෙක් ඔබේ ඉරියට මාරුකිරීම පමණකි කියා සිතන්න. සැනසිලි සුවය ලැබෙන්නේ මේ ආකාරයෙන් කළේපනා කිරීම තුළිනි. එවිට ඔබ කොතුනක සිටියත් පුහුණුවට අදාළ ආකළේපය ඔබ තුළ නිරන්තරයෙන් පවතී. ඔබේ අහාන්තරය තුළ නොසේල්වන ආකාරයෙන් සතිය පවතී.

සැන්දු ජාමය තුළ දී වාචිවී කරනු ලබන හාවනාව අවසන් කර, මතසට අවසා තැනකට යුමට ඉඩ හරිමින්, ඩුදෙක් තමන්ගේ මනෝහාවයන් සිත් සේ පිනවමින් සිටින ඔබෙන් සමහර කෙනෙක් අරමුණක් නොමැතිව දවස මූල්ලේ ඇතිකර ගත් කළේපනාවන් නිසා පසු දින සැන්දු ජාමයේ හාවනාව සඳහා වාචිවූ සැකීන් තමන්ට ලැබේ ඇත්තේ තරක ආදිතවයන් පමණක් බව දැක ගතිති.

මුවින් තුළ සමරියේ අඩ්තිකාලම පමණක් වන් නොතිබෙන්නේ මුළු ද්‍රව්‍ය ම තමන්ගේ පිරිහිම සඳහා ඉඩහැර සිටිතිසාය. මේ ආකාරයට සිදු කෙරෙන පුහුණුව නිසා ඔබේ මනස කුමයෙන් පුහුණුවෙන් තව තවත් ඇත් වෙයි. මගේ සම්හර ශිෂ්‍යන්ගෙන්, “ඔබේ පුහුණුවේ තත්ත්වය කෙසේද” කියා මා ප්‍රශ්න කරන විට මුවින් පිළිතුරු දෙන්නේ “ආ, දැන් ඒ සියල්ල අවසන්” යනුවෙති. දැන් ප්‍රේනවා තේද? මුවිනට එය පවත්වා ගැනීමට හැකි වන්නේ මාසියක් හෝ දෙකක් පමණය, ඉන්පසු සියල්ල අවසන් වෙයි.

එය එසේ වන්නේ මක්නිසාද? එසේ වන්නේ භාවනාවට අවශ්‍ය කරන දෙය මුවින් නොකරන නිසාය. මුවුනු භාවනාව අවසන් කළ සැෂීන් තමන්ගේ සමාධිය අත්හැර දමති. මුවුනු භාවනාව සඳහා කෙටි එසේ ම රේටන් විඩා කෙටි කාලයක් වාචි වෙති. අවසානයේ සිදු වන්නේ වාචිවූ සැෂීන් එය අවසන් කිරීමට මුවින්ට අවශ්‍ය වීමයි. එහි ප්‍රතිථියයක් වශයෙන් අවසානයේ දී මුවුනු වාචි වීමට පවා නො යති. මුවින් බුදු පිළිමයට වැදිම සිදුකරන්නේත් මේ ආකාරයටය. මුවුනු හැම රාත්‍රියක ම තින්දට යැමට පෙර බුදු පිළිමය ඉදිරියේ බිම දිගාවෙමින් එයට වැද තමස්කාර කිරීමට වැයම් කරති. තමුත් වික වේලාවකට පසු මුවින්ගේ සිත් ඉඩාගාන් යැමට පටන් ගනියි. මුවුනු වැඩි කළක් යැමට මත්තෙන් බිම දිගා වීම සඳහා කොහොත් ම කරදර නොවී තුදෙක් තමන්ගේ හිස පමණක් සලමින් ආවාර කරති. අවසානයේ ඒ සියල්ල අත්හැර දමති. මුවුනු තමන්ගේ පුහුණුව මුළුමතින් ම අත්හැර දමති.

එම නිසා ඔබ සතියේ ඇති වටිනාකම ගැන වටහා ගත යුතුය. නිරකුරු පුහුණුවේ යෙදෙන්න. තිවැරදි පුහුණුව යනු ස්ථාවර පුහුණුවයි. ඔබ සිට ගෙන සිටියත්, ඇවිදිමින් සිටියත්, වාචිවෙමින් හෝ භාන්සිවෙමින් හෝ සිටියත් පුහුණුව දිගින් දිගට ම පැවතිය යුතුය. මෙයින් අදහස් වන්නේ පුහුණුව සිදු කළ යුත්තේ මනස තුළින් මිස සිරුර තුළින් නොවන බවය. මනස තුළ උදෙස්ගය පවතින විට හර දැකීම ඇතිවී එය ප්‍රබල බවට පත්වෙයි. එවිට ඒ තුළ සතිය ඇති වෙයි. වැදගත් ම දෙය මෙම මනසයි. අප කරන හැම දෙයක් ම පරීක්ෂා කරනු ලබන්නේ එය විසිනි.

අපි නිවැරදි ආකාරයට වටහා ගනු ලැබුවහොත් නිවැරදි ආකාරයට පුහුණුවම්. නිවැරදි ආකාරයට පුහුණු වූව හොත් වැරදි මගක් ඔස්සේ නො යම්. අප ස්වල්පයක් පමණක් පුහුණු වූවත් එය වූව ද සැකෙහි. උදාහරණයක් වශයෙන් ගත හොත් වාච්චී කරන භාවනාව අවසන් වූ පසු භාවනාව ඇත්ත වශයෙන් අවසන් නොකළ බවත්, අප පුදෙකක් ම කළේ ඉරියව් වෙනස් කිරීම පමණක් බවත් සිහිකර ගන්න. ඔබේ මනස තවමත් පවතින්නේ ගාන්ත ස්වභාවයෙනි. සිටගෙන සිටියන්, ඇවිදිමින් සිටියන්, වාච්චෙමින් හෝ දිගාචී ගෙන සිටියන් ඔබ තුළ සතිය පවතී. මේ ආකාරයේ දැනීමක් පවතින විට ඔබේ පුහුණුව ඔබේ අහාන්තරය තුළින් පවත්වාගෙන යුමට ඔබට හැකිවෙයි. තැවත වතාවක් සැන්දැ ජාමයේ භාවනාව සඳහා වාච්චු විට පුහුණුව බාධාවකින් නොර ව දිගට ම කියාත්මක වෙයි. මනස නිශ්චල භාවයට පත්කිරීමට ඔබ කරන වැයම නොකැඩී පවතියි.

ස්ථාවර පුහුණුව ලෙස හඳුන්වනු ලබන්නේ මේම පුහුණුවයි. ඇවිදිමින් හෝ වෙනත් දෙයක් කරමින් හෝ සිටියන් පුහුණුව නොකැඩී පවත්වා ගැනීම සඳහා අප වැයම් කළ යුතුය. අපේ මනස තුළ සතිය භා සතිසම්පර්කස්සය දිගින් දිගට ම පැවැතිය හොත් අපේ පුහුණුව ඉටුවෙට ම වාගේ දියුණුවට පත්වෙයි. ඒ සියල්ල කුමයෙන් එකට එක්වෙයි. මනසට සැනසිලි පුවය හමුවෙයි. මක්නිසාද හරි දෙය කුමක් ද, වැරදි දෙය කුමක් ද කියා එය දන්නා නිසාය. අප තුළ සිද්ධාවෙමින් පවතින්නේ කුමක් ද යන්න ගැන දැනගතිමින් එය සැනසිලි පුවය අවබෝධ කර ගනියි.

හිළය හෝ සමාධිය හෝ වැඩිම සඳහා අප තුළ මුළුන් ම පැවතිය යුත්තේ ප්‍රඥාවයි. සමහරු එක් අවුරුද්දක් හිළය වැඩිමටත්, ර්ලහ අවුරුද්දේ සමාධිය වැඩිමටත්, ඉන් පසුවට එළඹෙන අවුරුද්දේ ප්‍රඥාව වැඩිමටත් කළුපනා කරති. ඔවුන් කළුපනා කරන්නේ මේ තුන එකිනෙකින් වෙන් වූ දේවල් ලෙසය. ඔවුහු මේ අවුරුද්දේ හිළය වැඩිමට කළුපනා කරති. තමුන් මනස තුළ එකඟ බව (සමාධිය) තැන්නම් ඔවුන් එය කරන්නේ කෙසේද? සමාධිය හෝ ප්‍රඥාව නොමැති විට හිළය අපිලිවෙළින් යුක්ත පුස්සක් බවට පත්වෙයි.

ඇත්ත වශයෙන් කිව හොත් මේ තුන ම එකට එක්වී එක ම තැනක පවතී. අප තුළ ශිලය පවතින විට සමාධියන් පවතී. සමාධිය පවතින විට ප්‍රජාවත් පවතී. අභිගේවියක ජ්වහාවය මෙන් ඒ සියල්ල ම එකකි. අභිගේවිය කුඩාවට තුළුවන්, ලොකුවට තුළුවන් එය එක ම ගෙවියකි. ඉදුණ්න් ඉදෙන්නේ ඒ එක ම ගෙවියයි. මේ අන්දමින් සරල ආකාරයකට අනු ව කළුපනා කළ හොත් එය ව්‍යාන් පහසුවෙන් තෝරුම ගැනීමට හැකිවෙයි. අපට කරුණු බොහෝමයක් ඉගෙනීමට තැන. අප කළ යුතු වන්නේ පුදෙක් මෙම දේවල ගැන දන ගැනීමත්, පුහුණුව ගැන දන ගැනීමත්ය.

හාවනාව ගැන බලන විට තමන්ට අවශ්‍ය වන දියුණුව බොහෝ අයට හො ලැබේයි. එබූවින් තමන්ට ඒ සඳහා තවමන් කුසල් තැනි බව පවසමින් මුවුනු එය අත්හැර දමති. මුවනට වැරදි දේවල කිරීමට නම් පුළුවන. මුවන් තුළ එ වැනි කුගලනාවයක් නම් තිබේ. තමුන් හොඳ දේවල කිරීම සඳහා කුගලනාවයක් තැන. මුවුනු හාවනාව සඳහා තමන් තුළ හොඳ අව්‍යාලමක් හොමැති බව පවසමින් එය අත්හැර දමති. මිනිසුන්ගේ හැටි මෙහෙමය. මුවන් බර වන්නේ කෙලෙස් පැන්තට මය.

දැන් හාවනා පුහුණුව සඳහා මේ වැනි අවස්ථාවක් ලැබේ ඇති ඔබ වටහා ගත යුත්නේ සමාධිය වැඩීම පහසු හෝ අපහසු කායීයක් හෝ වුවත් එය මුළුමනින් ම ඔබට අයිති කායීයක් මිය සමාධියට අයන් කායීයක් හොවන බවය. එය අපහසු කායීයක් නම් එය එසේ වන්නේ ඔබ වැරදි ආකාරයට පුහුණු වන නිසාය. අපේ මෙම පුහුණුව තුළ නිවැරදි දැකීම හෙවත් “සම්මා දිවියි” පැවතිය යුතුය. අපේ දැකීම නිවැරදි එකක් නම් අනික් හැම දෙයක් ම නිවැරදි වෙයි. සම්මා දිවියි, සම්මා සංක්ෂේප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජිව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙවා ආයීසි මාගියට අයිතිය. සම්මා දිවියි පවතින විට අනික් ධම් ඒ අනු ව පහළ වෙයි.

කුමක් සිදුවුවන් ඔබේ මනසට මාගියෙන් පිට පැනීමට ඉඩ හො දෙන්න. ඔබේ ඇතුළතින් ම දැක ගත හොත් ඔබ පැහැදිලිව දකින්නෙහිය. මා දකින ආකාරයට අප කරන පුහුණුව හොඳ ම පුහුණුව බවට පත්වීම සඳහා පොත් රාජීයක් කියවීම අවශ්‍ය

නැත. හැම පොතක් ම ගෙන ඒවා යතුරු ලා කබන්න. පුදෙක් ඔබේ මතස ම කියවන්න. ඔබේ ඉගෙනීම සඳහා ඔබ හැම කෙනෙක් ම පාසලකට ඇතුළත්වූ දින සිට පොත්වලට ම යට්ටී සිටියහ. දැන් ඔබට මේ වැනි කාලයක් හා අවස්ථාවක් උදාවී ඇති නිසා මට සිතෙන්නේ ඔබේ පොත් කුඩා අල්මාරියක් තුළ තුන්පත් කර, ඒවා දොර අගුළ ලා වැඩිය යුතු බවය. පුදෙක් ඔබේ මතස ම කියවන්න.

ඔබේ මතස තුළට යම් කිසිවක් එළඹින විට ඒ ගැන කුමැත්තක් ඇතිවුවත් නොවුවත්, එය හරි දෙයක් හෝ වැරදි දෙයක් හෝ බව දක්නට හැකි වෙතත්, මෙය අනිත්‍යයි යනුවෙන් සිතා ගනීමින් එය පුදෙක් ම කපා හරින්න. කුමක් පහළවුවත් “අනිත්‍යයි, අනිත්‍යයි” යනුවෙන් සලකා එය පුදෙක් කපා හරින්න. මේ එක ම පොරොවෙන් ඔබට ඒ සියල්ල කපා දැමිය හැකි වෙයි. ඒ සියල්ල ම අනිත්‍යයි.

ඔබ මෙම යෝගාගුමයේ නැවත් සිටින මීළඟ මුළු මාසය තුළ විගාල දියුණුවක් ලබා ගත යුතුය. එවිට සත්‍යය දැක ගැනීමට හැකිවෙයි. මේ අනිත්‍යයි කියනු ලබන දෙය සැබැඳු වශයෙන් ම වැදගත්ය. ප්‍රජාව වැඩෙන්නේ මේ තුළිනි. ඔබ වැඩියෙන් දකින තරමට මෙම අනිත්‍යතාවයන් වැඩියෙන් දකින්නෙහිය.

මෙම අනිත්‍යතාවය උපයේගී කර ගනීමින් යම් කිසිවක් කපා දැමු විට එය රවුමක් ගසා නැවත වරක් හිස ඔසවයි. එහෙත් එය ඇත්ත වශයෙන් ම අනිත්‍යයි. කුමක් පහළ වුවත් මෙම අනිත්‍යයි යන ලේඛලය ඒ හැමෙකක් මත ම අලවන්න. එම ලේඛලය ඇලුවුවත්, මොගොනක අවකාශයක් ලත් සැණින් එය නැවතන් හිස ඔසවයි. “හා, අනිත්‍යයි” මෙන්න මෙතැන ම අව්‍යෝගන්න! ඔබ උපන් දා සිට ම මාසයෙන් මාසයට, අවුරුද්දෙන් අවුරුද්දට ඔබ රැවුවුට ඒ පැරණි “කෙනා” මෙයා ම ය කියා දක්නට ලැබෙයි. මෙතුවක් කළු ඔබ දිගින් දිගටම රවවනු ලැබුවේ මේ එකම හාදායා විසින් බව දක්නට ලැබෙයි. මේ බව දක ගනීමින් මෙම දේවල් තුළ පවතනා ස්වභාවය වටහා ගන්න.

ඔබේ පුහුණුව තුළින් මේ ආකාරයේ තත්ත්වයකට පත්වන විට ඔබ ඔබේ සිතිවිලිවල හෝ හැනීම්වල තදින් එල්ලී තොගනු ඇත. ඒ මක්නිසාද? ඒ සියල්ලක් අනිත්‍ය වන හෙයිනි. ඔබ මෙන්න

මේ ගැනක් සලකා බලා තිබේද? එනම්, සමහර විට ඔරලෝසුවක් දකින විට ඔබ සිතන්නේ “හා මෙක නම් හරි හොඳයි” යනුවෙනි. ඉන්පසු එය මිලට ගෙන බලන්න....වැඩි දච්සක් යන්ට මත්තෙන් ඔබට එය එපාවෙයි. “හා මේ පැන! එකනම් ඇත්තට ම ලස්සණයි” ඔබ දැන් මේ වැයම් කරන්නේ දේවැන්නකුත් මිලට ගැනීමටයි. මාස කිහිපයක් ගත්වීමට පෙර එයත් එපා වෙයි. මෙහි පවත්නා ස්වභාවය මෙයයි. එම නිසා තිතා යයි කියනු ලබන දෙයක් පවතින්නේ කොතුනාක ද?

හැම දෙයක් ම අනිත්‍ය යයි යනුවෙන් වටහා ගනු ලැබූව හොත් දේවල්වල අගය අඩුවෙයි. ඒවා වැදගැමීමකට නැති දේවල් බවට පත්වෙයි. ඒ නිසා අගයක් තැනි දේවල් අල්ලාගෙන සිටින්නේ කුමකටද? අප ඒවා ගැන සැලකන්නේ කකුල් පිස දැමීමට ගන්නා කඩමාලු වශයෙනි. අප සියලුම සිතිවිලි හා හැඟීම් දකින්නේ එක සමාන වට්නාකමක් ඇති දේවල් වශයෙනි. මක්නිසා ද, ඒ සියල්ලෙහි ම ස්වභාවය එක සමාන වන බැවිනි.

සිතිවිලි හා හැඟීම් ගැන වටහා ගන්නා විට ලෝකය ගැන ද වැටහීමක් ඇතිවෙයි. සිතිවිලි හා හැඟීම් ලෝකය වන අතර ලෝකය සිතිවිලි හා හැඟීම් වෙයි. සිතිවිලි හා හැඟීම්වලින් මූලා නො වුවහොත් අපි ලෝකයෙන් ද මූලා නො වෙමු.

ප්‍රජාවේ ගක්තිමත් පදනම පවතින්නේ දකින මතසක් තුළය. එ වැනි මතසක් තුළ ප්‍රශ්න නො පවතියි. පැන තහින ඕනෑ ම ප්‍රශ්නයක් එයට තිරාකරණය කර ගත හැකි වෙයි. ප්‍රශ්න තව දුරටත් නොපවතින විට සැක ද තව දුරටත් නො පවතියි. ඒ වෙනුවට සැනසිලි සුවය හා සාමය පහළ වෙයි. “ප්‍රහුණුව” යන්නෙන් හඳුන්වනු ලබන්නේ මෙයයි. සැබු ආකාරයෙන් ප්‍රහුණු වීමට නම් එය මේ ආකාරයෙන් ම විය යුතුයි.

සම්මා සමාධිය - මානසික ත්‍රියාකාරීත්වය තුළ නො පැලී සිටීම.

බුද්ධ්‍ය වහන්සේ ආදර්ශමත් වූ ආකාරය දෙස බලන්න. උන්වහන්සේගේ ආදර්ශය තමන් වහන්සේගේ ම ප්‍රහුණුවත්, ග්‍රාවකයින් වහන්සේලාට කියා දුන් ප්‍රහුණු කුමත් යන මේ දෙකෙන් ම පෙන්වා දුන් සේක. මානය දුරුකිරීමේ ප්‍රබල උපාය මාගියන් වශයෙන් ප්‍රහුණුව තුළ රඳී සිටිය යුතු මට්ටම ගැන උන්වහන්සේ උගන්වා දුන් සේක. එසේ කළේ අප වෙනුවෙන් එම ප්‍රහුණුව උන්වහන්සේට කළ නොහැකිව තිසාය. උන්වහන්සේගේ එම ඉගැන්වීමට සවන් දී මෙන් පසු අප තවදුරටත් අපට ම ඉගැන්වීමේ යෙදිය යුතුය. ඒ අනුව ප්‍රහුණු විය යුතුය. ප්‍රතිඵල උදා වන්නේ මේ තුළින් මිස, එම ඉගැන්වීම තුළින් පමණක් නම් නො වේ.

බුද්ධ්‍ය වහන්සේගේ ඉගැන්වීම තුළින් අපට හැකි වන්නේ ධම්ය සම්බන්ධ ව මූලික දැනුමක් ලබා ගැනීම පමණය. තමුන් එය අපේ හදවත් තුළ තවමත් තුන්පත්වී නැත. එය එසේ වන්නේ මක්නිසාද? ඒ අප තවමත් ප්‍රහුණුවී නැති තිසා හා අපට ම ඉගැන්වීමේ යෙදී නැති තිසාය. ධම්ය පහළ වන්නේ ප්‍රහුණුව තුළිනි. ඔබ විසින් ධම්ය දක ගනු ලැබුව හොත් එය එසේ වන්නේ ප්‍රහුණුව තුළින් මය. ඒ ගැන සැකයක් ඇතිවුව හොත් එය ඇති වන්නේත් ප්‍රහුණුවේ යෙදී සිටින විටය. ආචාර්යා විරුද්‍යන්ගේ ඉගැන්වීම් සත්‍ය වීමට පිළිවන. තමුන් එය අවබෝධ කර ගැනීමට හැකිවීම සඳහා එයට තිකම ම තිකම සවන් දී ගෙන සිටීම ප්‍රමාණවත් නැත. ඉගැන්වීමෙන් කෙරෙන්නේ අවබෝධය ඇතිකර ගැනීමට මාගිය පෙන්වා දීම පමණය. ධම්ය අවබෝධකර ගැනීමට නම් ඒ ගැන කෙරෙන ඉගැන්වීම අපේ සිත් තුළ ධාරණය විය යුතුය. ඉන්පසු අපි ගරීරයට අයත් කොටස ගරීරයටත්, කජාවට අයිති කොටස කජාවටත්, මනසට අයත් කොටස මනසටත්, යොමු කර බලමු. එයින් අදහස් වන්නේ ඉගැන්වීමට සවන් දුන් පසු ධම්ය ගැන දැන ගැනීම සඳහා මෙන් ම ධම්ය හා එක්වීම සඳහා අප අපට ම ඉගැන්වීමේ යෙදිය යුතු බවය.

ඩුදුන් වහන්සේ දේශනා කලේ අනුත් නිකම් ම නිකම් විශ්වාස කරන අය, සැබු ප්‍රජාවන්තයන් නොවන බවය. ප්‍රජාවන්ත පුද්ගලයා ධමියත්, තමනුත් එකක් බවට පත් වන තෙක් පුහුණුවේ යෙදෙයි. ඔහු අනුත් කෙරෙහි රදි නොසිට තමන් තුළින් ම විශ්වාසය ඇතිකර ගැනීමට හැකි වන තෙක් පුහුණුවේ යෙදෙයි.

ඩුදුන් වහන්සේ දහම් දෙසමින් සිටි එක් අවස්ථාවක ගෞරව භක්තියෙන් යුතු ව උන්වහන්සේගේ දෙපා මූල ම වාචි වී, එයට සවන් දෙමින් සිටි සැරුපුත් හිමියන් දෙසට හැරුණු ඩුදුන් වහන්සේ එම හිමියන්ගෙන් මෙසේ ඇසු පේක්.

“සාර්පුත්ත, ඔබ මෙම ඉගැන්වීම විශ්වාස කරන්නෙහිදී”

එයට සැරුපුත් හිමියන් පිළිතුරු දුන්නේ “නැත, ස්වාමීති, මම තවමත් විශ්වාස නො කරමි” යනුවෙති.

දැන් මෙන්න මෙය හොඳ උදාහරණයක්. සැරුපුත් හිමියන් මෙහි දී කලේ ඉගැන්වීමට සවන් දීමත්, එය සැලකිල්ලට හාර්තය කිරීමත්ය. උන්වහන්සේ තවමත් විශ්වාස නොකරන බව පැවසුවේ ඒ ගැන සැලකිල්ලක් නොදක්වමින් සිටි නිසා නො වේ. උන්වහන්සේ කලේ සත්‍යය ප්‍රකාශ කිරීමයි. එම ඉගැන්වීම තමන් වහන්සේගේ සැලකිල්ලට හාර්තය කරමින් සිටි බවයි. මක්තිසා ද ඒ ගැන වැටහිමක් උන්වහන්සේ තුළ තවමත් වධිනය නොවී තිබු නිසාය. තමන් වහන්සේ තවමත් විශ්වාස නොකරන බව පැවසුවේ ඒ නිසාය. මෙම වවත තුළින් සැරුපුත් හිමියන්ගේ හැසිරීම ගරුසරු බවක් නොපෙන් වූ එකක් ලෙස හැඟී යතන් ඇත්ත වශයෙන් නම් උන්වහන්සේගේ හැසිරීම එවැන්නක් නො වුති. උන්වහන්සේ කරා කලේ සත්‍යයයි. එම නිසා උන්වහන්සේට ඒ ගැන ඩුදුන් වහන්සේ ප්‍රශ්නයා කලේ මෙසේය:

“සාර්පුත්ත ඉතාමත් අගයි, ඉතාමත් අගයි, ප්‍රජාවන්තයා යමක් එකවරට ම විශ්වාස නො කරයි. ඔහු ඒ ගැන මූලින් ම සිතා බලයි”.

විශ්වාසයන් තහවුරු කර ගැනීම නොයෙකුත් ආකාරයෙන් සිදුවෙයි. ධමියට අනු ව විමසා බැලීමෙන් පසු එසේ කිරීම එක් ක්‍රමයකි. ධමියට පටහැනිව විමසා බැලීමෙන් පසු එසේ කිරීම දෙවන ක්‍රමයයි. මෙම දෙවන ක්‍රමය නොසැලකිලිමත් ව සිටීම

නිසා ඇතිවන්නකි. එමගින් ගැබෙන අවබෝධය ද අමතාකම තුළින් ඇති වන්නකි. එය මිල්‍යා විශ්වාසයයි. වැරදි දැකීමෙන් යුතු පුද්ගලයා වෙන කිසිවකුට හෝ කන් නො දෙයි.

මෙයට උදාහරණයක් වශයෙන් දිස්සනබ තම් බාජමණයා ගෙන බලන්න. මෙම බාජමණයා තමා ම හැර වෙනත් කිසිවකු විශ්වාස නො කළේය. බුදුන් වහන්සේ රාජගහ තුවරට වැඩම කොට විවික පුවයෙන් වැඩිහුත් එක් අවස්ථාවක මෙම බමුණාත් එහි ගියේ බුදුන් වහන්සේගේ දේශනයකට සවන්දීම යදහාය. වෙනත් ආකාරයකට කිව හොත් ඔහු එහි ගියේ බුදුන් වහන්සේටත් ධමිය කියාදීමටය, කියා කිව හැකිය. මක්නිසාද ඔහු තරයේ ම අදිවන් කර ගෙන ගියේ තමන්ගේ ම අදහස් ප්‍රකාශ කිරීමටය.

“මගේ ම මතය හැර වෙනත් කිසි ම කෙනකුගේ මතයක් මට නො ගැලපෙයි.”

මහු තුළවු දැකීම මේ වැන්තක් විය. මහුගේ එම මතයට සවන් දෙමින් සිටි බුදුන් වහන්සේ එයට පිළිතුරු දුන්නේ “මබගේ ඔය මතය ඔබට වුව ද නො ගැලපෙයි” යනුවෙති. මෙය ඇසු දිස්සනබ ගල් ගැසී බලා සිටියේය. මෙයට කුමක් කිව යුතු ද කියා ඔහුට නො වැටහිණී. එම කාරණය වැටහෙන තෙක් බුදුන් වහන්සේ ඔහුට නොයෙකුත් ආකාරයෙන් කරුණු පැහැදිලි කර දුන් යේක. ස්විල්ප වේලාවක් තිශ්ගැලිද ව සිටි ඔහුට “හ්ම, මගේ මතය වැරදි” යනුවෙන් කළුපනා විය.

බුදුන් වහන්සේගේ පිළිතුරට සවන් දුන් එම බමුණා තමන්ගේ උඩහස් වහා ම අන්තරු දීමා සත්‍යය දක්ගත්තේය. කෙනකු තම අත ගෙන පැන්ත හරවා බලන්නාක් මෙන් මහු ද ප්‍රතිගමනයක යෙදෙමින් හිටි හැටියේ ම වෙනස් විය. බුදුන් වහන්සේගේ ඉගැන්වීම ගැන මහු උන්වහන්සේට ප්‍රශ්නයා කෙලේ මේ ආකාරයෙනි: “තථාගතයන් වහන්සේගේ දේශනයට සවන්දීම තුළින් අන්ධකාරයේ සිටි කෙනකු ආලේකය දැක ගන්නාක් මෙන් මගේ මනස ආලේකමත් විය. තව ද, පාර වැරදි ගත් අයකු නියම පාර සොයා ගත්තාක් වැනි විය. යටිකුරුව තුළු බදුනක් උවුකුරු කළාක් මෙන් විය.”

දැන් ඒ වන විට සංස්කීර්ණ බවට පත්වී තිබූ මහුගේ මනස තුළ යම් ආකාරයක ඇානයක් පහළ විය. වැරදි දැකීම පහව ගොස් නිවැරදි දැකීම පහළ විය. අන්ධකාරය දුරුවී ගොස් ආලෝකය පහළ විය.

දිස්නබ තම් බමුණා තම දහම් ඇස පාදා ගත්තකු බව බුදුන් වහන්සේ විසින් ප්‍රකාශ කර සිටින ලද්දේ මේ අවස්ථාවේ දිය. එට පෙර තමන්ගේ ම මතයෙහි එල්ලී ගෙන සිටි දිස්නබට එය වෙනස් කිරීම සඳහා කිසි ම වෙතනාවක් නො තිබුණි. එසේ වූව ද, බුදුන් වහන්සේගේ දේශනයට සවන් දීමෙන් පසු මහු සත්‍යය දැක ගනිමින් තමන් එල්ලී ගෙන සිටි මතය වැරදි බව වටහා ගත්තේය. මහුට නිවැරදි අවබෝධය පහලවූ විට තමා තුළ කළින් පැවති අවබෝධය වැරදි එකක් බව දක ගැනීමට හැකි විය. එම නිසා මහු තමන්ගේ එම ඇත්දැකීම “අන්ධකාරයෙහි සිටියකු ආලෝකය දැකගත්තාක් මෙනි” යන්නට සමාන කළේ ඒ නිසාය. දිස්නබ ඒ වන විට සිටියේ වැරදි දැකීම අහිඛවා ගොසිනි.

දැන් මේ අප වූව ද වෙනස් විය යුත්තේ මෙන්න මේ ආකාරයෙනි. කෙලෙසුන් අත්හැර දැමීමට පළමු අපි අපේ දැකීම නිවැරදි කර ගත යුතුය. අපි මීට පෙර නිවැරදි ආකාරයෙන් හෝ හොඳින් පුහුණු නොවූවන් අප සිතා ගෙන සිටියේ එය ඒ ආකාරයෙන් සිදු කෙරෙන බවය. මේ කාරණය ගැන සැබැවින් සිතා බලන විට තම අත ගෙන පැත්ත පෙරලා දකින්නාක් මෙන් අපි සංස්කීර්ණ බවට පත්වෙමු. මෙයින් අදහස් වන්නේ දේවල් දේස නව දැකීමින් යුතු ව බැලීම සඳහා අපේ මනස තුළ “බුද්ධ ස්වහාවය” හෙවත් ඇානය පහලවි ඇති බවය. එය අලුත් ආකාරයේ දැකීමකි.

එම නිසා යෝගාවට පුද්ගලයන් තමන්ගේ පුහුණුව සිදු කළ යුතු වන්නේ අප විසින් “බුද්ධ” හෙවත් “බුද්ධ ස්වහාවය” යනුවෙන් භඳුන් වනු ලබන ඇානය තමන්ගේ සිත් තුළ වධිනය වීම සඳහාය. මෙම “බුද්ධ ස්වහාවය” මීට පෙර අපේ සිත් තුළ නොපැවති නිසා අපේ දැනුම පැහැදිලි, එමෙන් ම සත්‍ය හෝ පරිපුණී එකක් හෝ නො වූණි. එම නිසා පුහුණුවේ යෙදීම පිණීස එම දැනුම ඉතා දුබල තත්ත්වයේ එකක් විය. නමුත් පෙර පැවති දැනුම අහිඛවා යන ප්‍රජාව හෙවත් විද්‍යාගාර ඇානය යනුවෙන් භඳුන්වා දෙනු ලබන දැකීම පහළ වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මනස තුළ වෙනසක්

අුතිවෙයි. එය පරීවතිනයකට හාජනය වෙයි. කළින් පැවති දැකීම පරිපූණී එකක් නොවු හෙයින් එයට අපේ පරමාර්ථය කරා අප රුගෙන යැමට නොහැකි විය.

එම තිසා “චිපනයිකෝ” යන්නෙන් බුදුන් වහන්සේ අපට උගන්වා වදාලේ අපේ ඇතුළත දැක ගන්නා ලෙසය. පිටත නො ව ඇතුළත ම දැක ගන්නා ලෙසය. එසේ නොමැතිව පිටත දුටුව නොත් එහි හේතුව හා එලය දැක ගැනීම සඳහා ඇතුළත දැකීන ලෙසය. සැම දෙයකම සත්‍යය සොයන්න. මක්තිසාද බාහිර දේවල් හා අභ්‍යන්තර දේවල් එකිනෙක කෙරෙහි තිතර ම බලපූමිකින් යුතු ව ඇති තිසාය. අපේ පුහුණුව ඇත්තේ අප තුළ පෙර පැවති ඇතුළමට වඩා එක්තරා ආකාරයක දැනීමක් වඩාත් ගක්තිමතක් බවට පත්වන තෙක් එය වධිතය කිරීම සඳහාය. මෙය මතපෙනී ක්‍රියාකාරිත්වය, එහි හාජාව හා කෙලෙසුන්ගේ උපාය මාත්‍රී පැහැදිලි ව දැක ගැනීම සඳහා මතපි තුළ ප්‍රජාව හා විද්‍රෝගනා ඇානය පහළවීම සඳහා ප්‍රෝගියෙකි.

බුදුන් වහන්සේ ගිහි ගෙය අතහැර දම්මින් වීමුක්තිය සොයා ගිය ඒ මුළු අවදියේ දී මේ අප වැනි අය මෙන් කළ යුත්තේ කුමක් ද යන්ත ගැන ස්ථිර ලෙසින් ම නො දැන සිටි බව නො අනුමානය. උන්වහන්සේ තමන් වහන්සේගේ ප්‍රජාව දියුණු කර ගැනීම සඳහා නොයෙකුත් ක්‍රම අත්හදා බැශු සේක. හාවනා පුහුණුවක් ලැබීම සඳහා උද්දකරාමපුතු වැනි ගුරුවරුන් සොයා ගොස්, වම් කකුල මත දකුණු කකුල තබා ගතිමින්, වම් අත මත දකුණු අත තබා ගතිමින්, හැම දෙයකින් ම තිද්‍යස් වෙමින්, ධ්‍යානයට අයත් ඉහළ මට්ටමේ සමාධියක් ලැබෙන තෙක් පුහුණුවේ යෙදී සිටි සේක. නමුත් එම සමාධියෙන් නැහි සිටි විට කළින් පැවති කළුපනාව යිත් ඉස්මතුවේ පෙර පරිදි ම ඒ හා සම්බන්ධ වූ සේක. මේ බව දුටු උන්වහන්සේ ප්‍රජාව තවමත් පහළ නොවී ඇති බව දනගත් සේක. තමන් වහන්සේගේ අවබෝධය සත්‍යය තුළට තවමත් විනිවිද ගොස් නො තිබුණි. එය අසම්පූණී එකක් වූ අතර එහි යම් අඩුපාඩුවක් ද පැවැතුණි. මෙය දැක ගත් උන්වහන්සේ යම් අවබෝධයක් නොලැබුයේ ද නො වේ. තමන් වහන්සේගේ පුහුණුවේ කෙළවර එය නොවන බව දනගත් සේක. එම තිසා එම ජ්‍යානය අතහැර දමා උන්වහන්සේ වෙනත් ගුරුවරයකු සොයා ගිය සේක.

තමන් වහන්සේගේ පැරුණී ගුරුවරයා අත්හැර දමන විට උන්වහන්සේ විසින් එය කරන ලද්දේ ඒ පැරුණී ගුරුවරයාට අවලාද නගමින් නො වේ. එය කරන ලද්දේ පෙන් නොත්‍ය මලක රෝන් උරා ගන්නා බණරකු පරිදිදෙනි.

ඉන්පසු තවදුරටත් ඉගෙනීම සඳහා ආලාරකාලාම වෙත ගිය උන්වහන්සේට පෙරටත් වඩා ඉහළ මවිටමේ සමාධියක් ලබා ගැනීමට හැකි විය. තමුත් එයින් තැනී සිටි විට වූව ද තැවත වතාවක් බිම්බා දේවිය ගැනත්, රාජුල පුනු ගැනත් සිතිවිලි පහළ වන්නට විය. පැරුණී මතකයන් හා සිතිවිලි යළින් උන්සන්න වන්නට විය. කාමය හා රාගය උන්වහන්සේ තුළ තවමත් පැවතුණී. තමන් වහන්සේගේ ඇතුළත ගැන මෙනෙහි කර බැඳු උන්වහන්සේට දැක ගත හැකි වූයේ තමන් වහන්සේගේ පරමාලිය කරා තවමත් ලංචි තැනිබවය. එම නිසා උන්වහන්සේ එම ගුරුවරයාද අත්හැර දැමු සේක. උන්වහන්සේ තම ගුරුවරුන්ට සවන් දෙමින් ඒ අනු ව කටයුතු කිරීම සඳහා උපරිම ගක්තියෙන් ක්‍රියා කළ සේක. තමන් වහන්සේගේ පුහුණුව ගැන නිරතුරු සෙවිල්ලෙන් සිටි අතර එය වෙනත් ගුරුවරයුතු සෞයා යැම සඳහා නිකම් නිකම් අත්හැර නොදැමුවේක.

අග තවුස් දම් රකීමේ පිළිවත් පවා අත්හදා බැඳු උන්වහන්සේ කෙනකු තම ගරීරය ඇටසැකිල්ලක් බවට පත් වන තෙක් එය නිරාභාරව තබා ගැනීම භුදෙක් ගරීරයට ම සම්බන්ධ දෙයක් බව අවබෝධ කරගත් සේක. ගරීරයට කිසිවක් ගැන වැටහිමක් ඇති නො වෙයි. මේ ආකාරයට පුහුණුවීම හරියට අර නියම හොරා අත්හැර දමමින් අහිංසකයාගේ හිස ගසා දුමීම වැනිය.

මෙම කාරණය තුළට සැබැඳු ලෙස එන් බැඳු බුදුන් වහන්සේට දැක ගත හැකි වූයේ පුහුණුව යනු ගරීරයට අදාළ දෙයක් නො ව මනසට අදාළ දෙයක් බවය.

අත්තකිලමථානුයෝගය හෙවත් තමන්ගේ ගරීරයට වද හිංසා පමුණුවා ගැනීම - මෙම ක්‍රියාව අත්හදා බැඳු උන්වහන්සේ විසින් සෞයා ගනු ලැබුයේ එය ගරීරයට සීමා වූ එකක් බවය. ඇත්ත වශයෙන් නම් හැම බුදු කෙනකුන් ම බුදු වූයේ මනස තුළිනි.

ගේරයට අදාළ දේවල් වුවත්, මනසට අදාළ දේවල් වුවත්, ඒවා සියල්ල අනිත්‍ය, දුක්ඛ, හා අනාත්ම වශයෙන් සලකා එක ම ගොඩකට දමන්න. ඒවා සියල්ල පුදෙක් ස්වහාව ධර්මයාට අනු ව පවත්නා දේවල්ය. ඒවායේ පහලවීමට උපකාරක වන හේතුන්ට අනු ව ඒවා පහල වෙයි. ස්වල්ප වේලාවක් පැවතී තිබේ අතුරුදෙන් වෙයි. යෝගා හේතු කාරකයන් ඇති වූ විට ඒවා නැවතන් පහල වෙයි. ස්වල්ප වේලාවක් පැවතී තිබේ නැවත වතාවක් අතුරුදෙන් වෙයි. මේ සියල්ල “මා” යන කෙනකුවත්, සත්ත්වයකු වත් “අප” යන්නකු වත් නො වේ. එ වැනි කිසිවකු නැති අතර ඒවා පුදෙක් හැඹීම් සම්භාරයක් පමණි. සතුට තුළ “මා” කියා කිව හැකි දෙයක් තෙසර්ගික වශයෙන් නැත. තෙසර්ගික වශයෙන් පවත්නා එ වැන්නක් දුක තුළ ද නැත.

මා යන කිසිවක් දැකිය නොහැකි, එසේ ම පහල වෙමින්, පැවැති තිබේම්, තිරුද්ධ වෙමින් යන ඒවා පුදෙක් ස්වහාව ධර්මයාට ම අයන් මූල බාතුන්ය. ඒවා වත්‍යාකාරයෙන් සිදුවන මෙම වෙනස්වීමට භාජනය වෙයි.

මිනිපුන් ඇතුළු සියලු ම සත්ත්වයන් නැමුරුවී සිරින්නේ මෙම පහලවීම, පැවැති තිබීම හා නිරුද්ධ විම “තමන්” යනුවෙන් දැකිමටය. මේ ආකාරයට අනු ව ඔවුනු හැම දෙයක ම එල්ලී ගෙන සිරිති. ඔවුනට දේවල් පවත්නා ආකාරයෙන් තිබීම අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ වෙනත් ආකාරයකින් තිබීමටය. උදාහරණයක් වශයෙන් ඔවුනට පහල වූ දේවල් තිරුද්ධවීම අවශ්‍ය නැත. සතුට අත්දැක ගත් පසු දුක අවශ්‍ය නැත. දුක පහලවූ විට එය හැකි තරම් ඉක්මනින් ඉවත්වී යුම අවශ්‍යවේ. දුක කොහොත් ම පහල නොවුයේ නම් එය රිටත් වඩා නොදාය. එසේ වන්නේ ඔවුන් මෙම සිරුර හා මනස තමන් වශයෙනුත්, තමන්ට අයිති දේවල් වශයෙනුත් දකින නිසාය. ඔවුනු එම නිසා ඒවා තමන්ගේ කැමුණුනට අනු ව පවතින ලෙසට ඒවාට බලකර සිරිති.

මේ ආකාරයට කළුපනා කිරීම වතුර පිටවීමට ඉඩ නොදී වේල්ලක් හෝ බැමිමක් බැඳීම වැනිය. එයින් සිදු වන්නේ වේල්ල හෝ බැමිම පුපුරා යුමයි. මේ වැනි කළුපනාවන් නිසා සිදු වන්න්න් මේ හා සමානවූ දෙයකි. දුකට හේතුවී පවතින්නේ මේ ආකාරයෙන් කළුපනා කිරීම නිසා බව බුදුන් වහන්සේ විසින්

දැන ගන්නා ලදී. මෙම හේතුව දුටු උත්ත්වන්සේ ඒ ආකාරයෙන් කල්පනා කිරීම නවත්වා දැමූ සේක.

දුකට හේතුව වශයෙන් තම කරනු ලැබ ඇති ආය්ඝී සත්‍යය මෙයයි. දුක, දුකට හේතුව, එහි සංයිදීම හා සංයිදීම සඳහා ඇති මාර්ගය යන වතුරායී සත්‍යය තේරුම් ගැනීමට නොහැකිව මිනිසුන් හිරවී සිටින තැන පවතින්නේ හරයට ම මෙතැනය. ඔවුන් ඔවුන්ගේ සැක දුරකර ගත යුත්තේන් මෙතැනින් මය. පවත්නා සියල්ල නාම හා රුප වශයෙන් දකින විට ඒවා සත්ත්වයකු, පුද්ගලයකු, අප හෝ ඔවුන් වැන්නකු නොවන බව පැහැදිලි වෙයි. මෙම නාම රුප අනුගමනය කරන්නේ පුදෙක් ස්වභාව ධර්මයාට ම අයත් නියමයන්ය.

අප පුහුණු වන්නේ පවත්නා දේවල් ගැන මේ ආකාරයෙන් දැන ගැනීම සඳහාය. මෙම දේවල් පාලනය කිරීමට බලයක් නැති නිසා අපට ඒවායේ ස්වාමිවරුන් වීමට නො ඩැක. ඒවා පාලනය කිරීමට යැම තුළින් දුක හට ගනියි. ඒ මක්නිසාද? ඒවා පාලනය කිරීම සඳහා ඇත්ත වශයෙන් ම ඒවා අපේ නොවන නිසාය. මෙම ගෙරිරයත්, මනසත්, “මා” හෝ “වෙනත්” කෙනකු හෝ නො වේ. ඒවායේ පවත්නා ස්වභාවය ඇති සැරියෙන් දැක ගනු ලැබුවහොත් එය පැහැදිලි දැකිමකි. අපි ඒ තුළින් සත්‍යය දැක ගනිමු. ඒවා හා එක්වෙමු. මෙම දැකීම උදුනක ලා රත්පැහැ වන තෙක් රත් කළ යගුලියක් දැකිමට සමානය. ඒ යගුලිය හැම පැත්තක්ම රත්වී ඇත. උඩින් අල්ලා බැඳුවත්, යටින් අල්ලා බැඳුවත්, ඒ හැම පැත්තක් ම රත්වී ඇත. කොතුනක හෝ අල්ලා බැඳුවත් එතැන රත්වී ඇත. මෙම දේවල් ගැන දැක ගත යුත්තේ මේ ආකාරයෙනි.

අපේ පුහුණුව පටන් ගන්නා විට අපට යම් තත්ත්වයකට පත්වීමට, යමක් ලබා ගැනීමට, දැන ගැනීමට හෝ දැක ගැනීමට බොහෝවිට අවශ්‍ය වෙයි. නමුත් ඒ ලබා ගැනීමට යන්නේ හෝ දැක ගැනීමට යන්නේ කුමක් ද කියා අපි නො දනිමු. එක් කළක මගේ එක් හිජුනමක් තමන්ගේ පුහුණුව තුළ පැවැති අපැහැදිලි බව හා අවිනිශ්චිත ස්වභාවය නිසා වෙහෙසට පත්වී සිටියේය. එසේ වුවත් ඔහු දිගට ම තම පුහුණුවේ යෙදී සිටි අතර මම ද ඔහුට උපදෙස් දෙමින් සිටියෙමි. අවසානයේ ඔහුට යම් පුමාණයක සැනැහිලි සුවයක් ලබා ගත හැකි විය. නමුත් ඔහුගේ මනස කුම

කුමයෙන් නිශ්චල බවට පත්වන විට මා රේඛට කරන්නේ කුමක් ද යනුවෙන් පවසම්න් ඔහු, තමන් තුළ පැවති එම අවිනිශ්චිත ස්වභාවයේ ගොදුරක් බවට පත්විය. දන් ඉතින්! යුතින් අවුල් බව. ඔහු පවසන්නේ ඔහුට සැනසිල් සුවිය අවශ්‍ය බවයි. නමුත් එය ලැබෙමින් පවතින විට ඔහුට එය අවශ්‍ය තැන. ඔහු පවසන්නේ රේඛට කළයුතු වන්නේ කුමක් ද යනුවෙනි.

එම නිසා අප මෙම පුහුණුව තුළ දී සිදු කරන හැම දෙයක් ම ඇලිමෙන් තොර ව සිදුකළ යුතුය. අප ඇලිමෙන් තොර විය යුත්නේ කෙසේද? දේවල් පැහැදිලි ලෙස දැක ගැනීම තුළින් ඇලිමෙන් තොර වෙමු. ගේරයේ භා මනසේ ගති ස්වභාවයන් පවත්නා යථා තත්ත්වයට ම අනු ව ඒවා දැක ගන්න. අප භාවනා කරන්නේ ඒ තුළින් සැනසිල් සුවිය ලැබීම සඳහාය. නමුත් එසේ කිරීම තුළ අප දකින්නේ සැනසිල් සුවියක් නොවන දෙයයි. එයට හේතුව මනසේ ස්වභාවය වංචලත්වය වන නිසාය.

සමාධි භාවනාව කරන විට අපි අපේ නාසයේ අග කෙළවර මත හෝ උඩිනොල මත එනම් ආශ්චරිය ප්‍රශ්නවාස වාතය ගැටෙන තැන මත අවධානය රඳවා ගනිමින් සිටිමු. මනස එම අරමුණ වෙතට යොමු කිරීම “විතක්කය” යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙසේ යොමු කරවනු ලැබූ මනස එම අරමුණ මතම රඳවා තබා ගැනීම “විවාරය” නම් වෙයි. එය නාසයේ අග කෙළවර මත ගැටෙන භූස්ම ගැන මෙහෙහි කරමින් සිරින බවය. විවාරයේ ඇති මෙම ස්වභාවය වෙනත් මානසික සංවේදනයන් සමඟ කළවම් වෙයි. එම අවස්ථාවේ අප සිතන්නේ අපේ මනස නිශ්චල තැනි බවත්, නිශ්චල බවට පත් නොවන බවත්ය. නමුත් මෙය අර යටකී සංවේදනයන් සමඟ විවාරය කළවම් විමේ දී ඒ තුළ ඇතිවන ක්‍රියාකාරීත්වයයි. දැන් මෙම ස්වභාවය වැඩිපුර වැරදි ආකාරයෙන් ක්‍රියාත්මක ව්‍යවහාර් මනස එහි ඒකාග්‍රතාවය තැනි කර ගනියි. එවිට විතක්කය යොදා ගනිමින් මනස භාවනා අරමුණට ම යොමු කර ඒ තුළ අලුත් බවක් ඇති කර ගත යුතුය. අපේ අවධානය මේ අයුරින් පිහිටුවා ගත් සැශීන් අනිකුත් සංවේදනයන් සමඟ කළවම් වෙමින් විවාරයේ ක්‍රියාත්මක විම සිදුවෙයි.

දැන් මෙය මේ ආකාරයෙන් සිදු වන විට අප තුළ ඇති වැටහිමේ අඩුකම නිසා “මගේ මනස ඉංගාගාන් ගියේ මක්නිසාද?”

එය නිශ්චල ලෙස පැවතිය යුතු තමුන් එසේ නොවන්නේ මක්තිසාද? කියා දැන ගැනීමට අප තුළ කුමැත්තක් පහළ වේයි. මේ ආකාරයට කරනු ලබන පූජාණුව ඇලීමකින් යුතු ව කරනු ලබන පූජාණුවකි.

ඇත්ත වගයෙන් තම් මනස කරන්නේ පුදෙක් එහි ස්වභාවයට අනු ව කියා කිරීමයි. තමුන් අපි “මනස තවමත් නිශ්චල තුත්තේ මක්තිසාද?” යනුවෙන් කල්පනා කරමින් එහි ඇති එම කියාකාරිත්වයට මනස නිශ්චල කිරීමේ ආකාවත් එකතු කරමු. මේ තුළින් ද්වේශයක් හට ගන්නා බැවින් අපි අපේ යැක, දුක හා අවුල් බව තවත් වැඩිකර ගනීමින් එම ද්වේශය අනික් භුම දෙයකටමත් එකතු කරමු. එබැවින් මනස තුළ සිදුවෙමින් පවත්නා නොයෙකුත් ආකාරයේ සිදුවීම් ගැන මෙනෙහි කරමින් පවතින විවාරය අප තුළ ඇත්තම් අප ප්‍රජාවෙන් යුතු ව සිතා ගත යුත්තේ “හා! මනසෙහි ස්වභාවය පුදෙක් ම මේ ආකාරය” යනුවෙති. දේවල් තුළ පවත්නා යථාස්වභාවය දුක ගන්නා මෙන් ඔබට ඒ ආකාරයෙන් කළා කරන්නේ ඒ බුද්ධ ස්වභාවය හෙවත් ප්‍රජාවයි. මනසේ ස්වභාවය පුදෙක් ම මේ ආකාර සි යනුවෙන් සිතමින් එය එතුන දී ම අන්හුර දැමු විට මනස සාම්කාමී බවට පත්වේයි. එය තවමත් එකඟ බවට පත් නොවී ඇති විට අපි නැවත වතාවක් විතක්කය යොදා ගනීමින් එය සංස්ක්‍රිත බවට පත් කරමු. විතක්කය හා විවාරය එකට එකවී කියාත්මක වන්නේ මේ ආකාරයටය. අපි අපේ මනස තුළ පහළ වන විවිධාකාරයේ සංවේදනයන් ගැන මෙනෙහි කර බැවිම සඳහා විවාරය යොදා ගනිමු. විවාරය කුම කුමයෙන් විසිරි යන විට අපි නැවත වතාවක් විතක්කය තුළින් අපේ අවධානය අරමුණ වෙත යොමු කරමු.

මෙම අවස්ථාවේ දී අපේ පූජාණුව ඇලීමෙන් තොර ව සිදු කළ යුතු බව වැශයන් වේයි. වෙනත් මානසික සංවේදනයන් පමණ අනෙක්තා වගයෙන් බල පවත්වීමින් කියාත්මක වන විවාරයේ කියාකාරිත්වය දකින අප අපේ මනස කුලුණිලි ස්වභාවයට පත්වී ඇති බව කල්පනා කිරීමට පිළිවන. එසේ කල්පනා කරන අපි එම කියාකාරිත්වය ගැන නොසතුවට පත්වේමු. එයට හේතුව ඒ තුළ ම පවතී. අප නොසතුවට පත්වූයේ අපේ මනස පුදෙක් නිශ්චල ආකාරයෙන් පැවතීමට අපට අවශ්‍ය වූ තිසාය. රිට හේතුව එයයි. එනම්, වැරදි දැකීමයි. මෙම කියාකාරිත්වය පුදෙක් මනසෙහි පවත්නා

ගති ස්වභාවයයි, යනුවෙන් දැක ගතිමේන් අපේ දැකීම ස්වල්පයක් නිවැරදි කර ගනු ලැබුව හොත් කුළුණිලි ස්වභාවය මැඩ පැවැත්වීම සඳහා පුදෙක් එය ම ප්‍රමාණවත්ය. අත්හැර දැමීම වශයෙන් හඳුන්වනු ලබන්නේ මෙයයි.

දැන් අපි ඇලීමෙන් තොර වෙමු නම්, අත්හැර දැමීමෙන් යුතු ව ප්‍රහුණුවෙමු නම්, එනම්, මානසික ක්‍රියාකාරිත්වය තුළ තොඟැලී සිටීම හා තොඟැලී සිටීම තුළ මානසික ක්‍රියාකාරිත්වය ඇතිව ප්‍රහුණුවීමට ඉගෙන ගතිමු නම් විවාරය ස්වභාවික වශයෙන් යම් අඩු ප්‍රමාණයක වැඩි කොටසක් කිරීමට නැඹුරු වෙයි. මනස කළබලකාරී ස්වභාවයෙන් නිදහස් වන විට විවාරය නැඹුරු වන්නේ ධමිය ගැන මෙනෙහි කිරීමටය. එය එපේ වන්නේ ධමිය මෙනෙහි තොකිරීම තුළින් එය නැවත විතාවක් කළබලකාරී තත්ත්වයට පත් වන නිසාය.

මේ අන්දමේන් විවාරය ක්‍රමයෙන් වඩාත් සියුම් බවට පත්වන තෙක් විතක්කය-විවාරය, නැවතන් විතක්කය-විවාරය, නැවත නැවතන් විතක්කය-විවාරය ආදී වශයෙන් විතක්ක විවාර දෙක ක්‍රියාත්මක වී පවතී. විවාරය මුල දී සැම අතක ම යැවෙයි. මනසේහි ස්වභාවික ක්‍රියාකාරිත්වය පුදෙක් මේ ආකාරය යනුවෙන් වටහා ගන්නා විට එම ක්‍රියාකාරිත්වය කෙරෙහි ඇලීමක් ඇති තොකර ගතහොත් මිස එයින් කරදරයක් ඇති තො වේ. ඒ තුළ පවතින්නේ ගලන වතුරෙහි ඇති ස්වභාවයයි. “එය ගලන්නේ තුමකටද?” යනුවෙන් අයිමේන් ඒ ගැන කරදර වූවහොත් ඔබ ස්වභාවික වශයෙන් ම දුකට පත්වන්නෙහිය. වතර ගලන්නේ එහි ස්වභාවය පුදෙක් එය වන නිසාය. ඒ බව වැඩිහි ගිය විට දුකක් තොහට ගනියි. විවාරය මේ වැනි දෙයකි. විතක්කය පවතී. ඉන්පසු මානසික සංවේදනයන් සමග අනෙකුනා වශයෙන් බල පවත්වීමේන් විවාරය පවතී. එම සංවේදනයන් හඳුනා ගැනීම තුළින් එවා අපේ මනස නිශ්චල කිරීම සඳහා අරමුණු බවට පත්කර ගත හැකිවෙයි.

මනපේ ස්වභාවය මේ ආකාරයෙන් වටහා ගත් විට, වතර ගෞගෙන යැම සඳහා ඉඩ දී සිටින ආකාරයෙන් අපි අත්හැර දැමීමෙහි යෙදෙමු. එවිට විවාරය වැඩි වැඩියෙන් සියුම් බවට පත්වේයි. මනස සමහර විටෙක නැඹුරු වන්නේ ගරීරය ගැන එසේ තොමූති නම් මරණය වැනි දෙයක් හෝ යම් ධමි කාරණයක්

ගැන මෙනෙහි කිරීමටය. මෙනෙහි කරන අරමුණ හරි ගිය විට සුවදායක හැඟීමක් පහළවේයි. එසේ පහළවන ඒ සුවය කුමක් ද? එය පිති සුවයයි. අන්ත ඒ සුවය පහළවේයි. ඒ තුළින් නියසල බවේ එසේ නොමැති නම් සැහැල්ල බවේ ප්‍රකට විමක් සිදුවේ. මනස ප්‍රමුදිතව පවතී. පිතිය යනුවෙන් හැඳින්වෙනුයේ මෙයයි. තවද, ඒ තුළ සුබය හෙවත් සතුට, එසේ ම ඒකාගුතාවය ද පවතී.

දැන් මිළගට සමාධිභාවයේ ප්‍රථම පියවර ගැන කරා කළ නොත් එය මෙසේ විය යුතුය:

එයට විතක්ක, විවාර, පිති, සුබ, ඒකග්ගතා අයත් වේයි. එසේ නම්, දෙවන පියවර කුමක් ද? මනස නැවතීමකින් තොර ව වඩාත් සියුම් බවට පත්වන විට ඒ හා සංසන්දනාත්මක ව ගත් විට විතක්කය හා විවාරය ගොරෝසු බවින් වැඩිය. එම නිසා පිතිය, සුවය හා ඒකග්ගතාවය පමණක් තිබේමට ඉඩ හරිමින් මනස විසින් විතක්කය හා විවාරය බැහැර කරනු ලබයි. මෙය මනස විසින් ම සිදු කරනු ලබන්නකි. ඒ නිසා ඒ ගැන අනුමාන වශයෙන් සිතා ගැනීමක් අවශ්‍ය නැත. අප කළ යුතු වන්නේ එම දේවල් තුදෙක් ඒ පවත්නා ආකාරයෙන් ම දක ගැනීමය.

මනස තවත්වත් සියුම් බවට පත්වන විට, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒ තුළ සුබය හා ඒකග්ගතාවය පමණක් තිබේමට ඉඩබැහැර පිතිය ද බැහැර වේයි. අපි එවිට ඒ බව සතිවුහන් කරගමු. දැන් එම පිතිය යන්නට ගියේ කොහාවද? එය කොතැනකට වත් නොගිය අතර මෙහි දී සිදුවී ඇත්තේ අතිය ලෙසින් සියුම් බවට පත් මනස, ඒ තුළ පැවතීමට තරම් ගොරෝසුකමීන් අධික ගුණ ස්වභාවයන් බැහැර කර දැමීම පමණය. මනස තුළ පැවතීමට තරම් සියුම් නොවන කුමක් හෝ වුවත් එය විසින් එවා බැහැර කරනු ලබයි. පොත් තුළ සතරවන දියානය යනුවෙන් හැඳින්වෙන ඉහළම සමාධි තලය එනම්, සියුම් බවේ උපරිම මට්ටමට ලං වන තෙක් මනස එයට ගොරෝසු යැයි හැඳෙන කුමක් හෝ වුවත් දිගින් දිගට බැහැර කරයි. දැන් මෙහි දී මනස විසින් කරනු ලබන්නේ ඒ තුළ ඒකග්ගතාවය හා උපේක්ඛාව පමණක් තිබේමට ඉඩබැහැර ගොරෝසුකමීන් වැඩි කුමක් හෝ වුව ද නැවතීමකින් තොර ව බැහැර කරනු ලැබේයි. මෙතැනින් එහාට කළයුතු තිසිවක් නැත. අවසන් සීමාව මෙයයි.

මතස තුළ විවිධාකාර සමාධී අවස්ථාවන් පහළ වන විට එය සිදුවිය යුත්තේ මේ ආකාරයටය. නමුත් ඔබ පූජාණුවට අදාළ මූලික කරුණු වටහා ගත යුතු බව කරුණාවෙන් සලකන්න. අපට අවශ්‍ය වනුයේ මතස නිශ්චිල කිරීමටය. නමුත් එය එම තත්ත්වයට පත් නොවී පවතියි. මේ ආකාරයෙන් කෙරෙන පූජාණුව ආගාවෙන් යුතු ව සිදුකෙරෙන පූජාණුවකි. නමුත් අප සිරින්නේ ඒ බවක් නො දැනය. අපේ ආගාව එය නිශ්චිල කිරීමයි. එම ආගාව තුළින් අප එය තව තවත් කුළුණිලි බවට පත්කරමු. ඒ සඳහා හේතු වන්නේ මේ එක ම ආගාවයි. මතස නිශ්චිල කිරීමට අපට ඇති ආගාව තෘප්ත්‍යාව බව අපි නො දැනීමු. එය හරියට අර පවතින බර තවත්වත් වැඩිකර ගැනීමට සමානය. මතස නිශ්චිල කිරීම සඳහා අප තුළ ඇතිවන එම ආගාව අත් නොහළාත් මතසේ කුළුණිලි ස්වභාවය වැඩිවෙයි. එසේ වූ විට අප නිරතුරු ව කරන මෙම සටන, මෙම අරගලය අත්හැර දමු.

එය එසේ වන්නේ මක්නිසාද? එසේ වන්නේ අපේ මතස සකස්වී තිබෙන ආකාරය දෙස අප නොබලන තිසාය. මතස තුළ පවත්නා එම තත්ත්වයන් එසේ පවතින්නේ ඩුදෙක් ඒවායේ ස්වභාවයට අනු ව මය, කියා දැන ගන්න. මතස තුළ කුමක් පහළ වුවත් ඒ ගැන ඩුදෙක් නිරික්ෂණය කර බලන්න. මතසේ ස්වභාවය ඩුදෙක් එය මය. ඒ බව හැඳින නොගතහාත් මිය එය අනර්ථකාර නො වේ. ඒ තුළ පවත්නා ක්‍රියාකාරීත්වය යථාර්ථයට අනුරූප ව වටහා ගනු ලැබුවහාත් එය අනර්ථකාර නොවනු ඇත. එම තිසා අප කරන්නේ ඒ තුළ පවත්නා ප්‍රබලකාර ස්වභාවය අඩුවී එය තැන්පත් බවට පත්වන තෙක් විතක්කය හා විවාරය යොදා ගනීමින් පූජාණුවේ යෙදීමයි. සිතිවිලි හා හැඳීම පහළ වන විට අපි ඒවා ගැන මෙනෙහි කර බලමු. ඒවා හා එක්වී ඒවා ගැන දැන ගනීමු.

කෙසේ වෙතත්, අප සාමාන්‍ය වගයෙන් තැකැරු වන්නේ ඒවා හා සටන් වැදීම ආරම්භ කිරීමටය. ඒ මක්නිසාද, අප මූල සිට ම තීරණය කරගනු ලැබුවේ මතස නිශ්චිල කිරීමටය. අප හාවනාවට වාච්‍ය සැණින් අපේ එම තීරණයට එරෙහි ව අපට හිරිහැර පැමිණ වීම සඳහා සිතිවිලි පැමිණෙයි. සිත අරමුණ වෙත පිහිටුවා ගත් සැණින් අපේ අවධානය වෙනතකට යොමු වෙයි. මතස ඒ

තුළට එළඹීන සැම සිතිවිල්ලක් පසුපස යුවේයි. එසේ වන්නේ ඒවා එළඹී ඇත්තේ අපට බාධා කිරීමටය කියා එය සිතන නිසාය. නමුත් ඇත්ත වගයෙන් නම් ගැටුවු මතු වන්නේ මෙතැනින් මය. එය එසේ වන්නේ අප තුළ ඇති එම ආගාව නිසාය.

මනස හැසිරෙන්නේ රේට ම අයන් ස්වභාවයට අනු ව බවත්, එම ස්වභාවයට අනු ව එය මේ ආකාරයට යන එන බවත් දැකගතු ලැබුවහොත් එසේ ම ඒ ගැන වූවමනාවට වඩා වැඩි උත්තේදුවක් නොදක්වා සිටියහොත්, එහි ගති ලක්ෂණ බොහෝ දුරට ලමයකුගේ ගති ලක්ෂණවලට සමාන බැවි වටහා ගත හැකිය. ලමයින්ට වැඩිමනත් දෙයක් නො තේරයි. ඒනිසා ඔවුන් නොයෙකුත් ආකාරයේ දේවල් පැව්සීමට පූජාවන. ඔවුනගේ මෙම ස්වභාවය තේරුම් ගත නොත් අප කරන්නේ කථා කිරීම සඳහා ඔවුනට ඉඩහැර සිටිමයි. මක්නිසා ද ලමයින් ස්වභාවයෙන් ම කථාකරන්නේ ඒ ආකාරයෙන් නිසාය. අප මේ අන්දමේ අන්හැර දැමීමක යෙදෙන විට ලමයා අපේ මතකයෙන් ඇත් වෙයි. ඔහු කතා බෙහේ යෙදෙමින් එතැන මෙතැන සෙල්ලම් කරයි. එවිට කරදරයකින් තොර ව අපේ ආගන්තුකයන් සමග කථා කිරීමට අපට හැකිවනු ඇත. අපේ මනසන් මේ ආකාරයේ ම දෙයකි. තදින් අල්ලා ගැනීම තුළින් පිඩාවක් ඇතිකර ගත නොත් මිප එය පිඩාකාරී එකක් නොවනු ඇත. ගැටුවුවලට හේතුව එසේ අල්ලා ගැනීමයි.

කෙනකු තුළ ප්‍රීතිය පහළ වන විට ඔහුට දැනෙන්නේ කිව නොහැකි තරමේ සතුවකි. ඒ තුළ ඇති සුවය හරියට ම තේරුම් ගත හැකි වන්නේ එය අත් දුටු අයට පමණය. සුඩය පහළ වන අතර ඒකාග්‍රතාවයන් පවතී. දැන් මනස තුළ විතක්ක, විවාර, ප්‍රීති, සුඩ හා ඒකග්‍රතා යන මේ පහ ම පවතී. මේ පහ ම ඒකරායි වන්නේ එක ම තුනය. විවිධාකාර ගති ලක්ෂණයන් වූව ද ඒවා එකට එකවී පවතින්නේ එක ම තුනකය. විවිධ වගියේ පළතුරු පුදෙක් එක ම බදුනක් තුළ දකින්නාක් මෙන් ඒවා එක ම මනසක් තුළ දක්නට හැකිය. විතක්ක, විවාර, ප්‍රීති, සුඩ හා ඒකග්‍රතා යන ලක්ෂණ පහ ම පවතින්නේ එක ම මනසක් තුළ බව දැකිය හැකිය. යම් කෙනකු ඒ තුළ “විතක්කයකුත් විවාරයකුත් පවතින්නේ කෙසේද?” ප්‍රීතියක් සුඩයකුත් පවතින්නේ කෙසේද? කියා ඇසුව නොත් එයට පිළිතුරු දීම අපහසුය. එසේ වූවන් ඒවා එක ම

මනසක් තුළ ඒකරුගිව පවතින විට එහි ස්වභාවය අපට ම දැක ගත හැකි වෙයි. මේ අවස්ථාවේ අපේ පුහුණුව තරමක් විශේෂ තත්ත්වයකට පත්වෙයි.

අප තුළ සතිය හා සති සම්පර්ශක්ෂය පැවතිය යුතුය. අප ගැන අපට ම අමතක නොවීමෙන් සිටිය යුතුය. දේවල් ගැන දන ගත යුතු වන්නේ ඒවායේ යටා ස්වභාවයට අනු වය. මනසෙහි ගෙකාතාවයට සම්බන්ධ වී ඇති මෙවා හාවනාවට අදාළ අවස්ථාවන්ය. මෙම හාවනාවට අයත් වන කිහිවක් ගැන සැක නො කරන්න. මනපාලාව තුළට ගිලි ගියත්, ගුවන තුළට පාවී ගියත්, නො එසේ නම් හාවනා කරමින් සිටින විට මරණයට හෝ පත් වුවත් හාවනාව ගැන සැක නො කරන්න. මනස තුළ පවතින ගති ලක්ෂණ කුමත ආකාරයේ ඒවා වුවත් ඒවා ගැන පුදෙක් දැනීමෙන් යුතු ව සිටින්න. අපේ පදනම වන්නේ සිටගෙන සිටියත් වාචිවෙමින් සිටියත්, ඇවිදිමින් සිටියත්, එසේ ම දිගාවීගෙන සිටියත් අප තුළ සතිය හා සති සම්පර්ශක්ෂය පවත්වා ගතීමින් සිම්මය. මනස තුළ කුමක් පහළ වුවත් එය පුදෙක් අත්හැර දමන්න. ඒ කෙරෙහි ඇලිමක් ඇති කර නො ගන්න. කැමැත්තක් හෝ අකුමැත්තක් වුවත්, සතුටක් හෝ දුකක් වුවත් සැකයක් හෝ නිශ්චිත හාවයක් වුවත්, විවාරය තුළින් මෙහෙහි කර බලමින් ඒවායින් හටගන්නා ප්‍රතිඵල ගැන සිතන්න. සිත තුළ පහළ වන ඒ හැමෙකක් නම් කිරීමට නො යන්න. ඒ ගැන දැනීමෙන් යුතු ව පමණක් සිටින්න. මනස තුළ පහළ වන හැමෙකක් ම පුදෙක් සංවේදනයක් පමණක් ම බව දැන ගන්න. ඒවා අනිතා ස්වභාවයෙන් යුත්තය. පහළ වී කෙටි කාලයක් තිබේ අතුරුදහන් වෙයි. ඒවා තුළ ඇත්ත වශයෙන් ම ඇත්තේ එපමණක් මය. ඒ හැර ඒවා තුළ “ආත්මය” කියා දෙයක් හෝ “සත්වයකු” කියා දෙයක් හෝ නැතු. එසේ ම “අප” හෝ “මුවන්” කියා දෙයක් වුව ද නැතු. ඒවා කිහිවක් අල්ලාගෙන සිටීමට තරම් වටිනාකමක් ඇති දේවල් නො වේ.

අපේ නාම රුප ගැන ප්‍රජාවන් යුතු ව මේ ආකාරයෙන් දකින විට අන්ධකාරය තුළ සැහැවී තුළු යටාස්වභාවය දැක ගතීමු. මනස හා ගර්රය තුළ, සතුට හා දුක තුළ, ආදරය හා ද්වේශය තුළ පවත්නා අනිතා ස්වභාවය දැක ගතීමු. ඒ සියල්ල අස්ථිරය. මේ ආකාරයට අනු ව දැක ගන්නා මනසට ගර්රය හා මනස

ගැනත්, පහළවේමින් නිරුද්ධ වන අනිත්‍ය දේවල් ගැනත්, කළකිරීමක් නොඳේනම් එපා වීමක් ඇතිවෙයි. මේ ආකාරයෙන් කළකිරීමට පත්වන මනස මෛවායින් ඉවත් වීමේ මගක් සෞයයි. එය ලෝකය සම්බන්ධයෙනුත්, උත්පත්තිය සම්බන්ධයෙනුත් පවත්නා අත්ථිකර ස්වභාවය දැක ගතියි. එයට දේවල් කෙරෙහි තවදුරටත් ඇලිගෙන සිටීම එපා වෙයි.

මනස මේ ආකාරයට අනුව දැකින විට අපි කොතුනකට ගියන් අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම ස්වභාවය දැකිමු. අල්ලාගෙන සිටීමට තරම් කිසිම දෙයක් නොමැති බව දැකිමු. වාචිවී සිටීම සඳහා ගසක් මුලට ගියත්, කදු මුදුනකට හෝ වැළි තලාවකට හෝ ගියත්, අපට ඒ තැන්වල දිත් ඇසෙන්නේ බුදුන්වහන්සේගේ ධමියයි. සියලු ම ගස්වලත්, සතුන් තුළත් ඒකාකාරී බවක් දක්නට ලැබෙන අතර ඒ කිසිවක විශේෂත්වයක් නො දැකිමු. කිසිවක් හෝ අත් නොහැර ඒ සියල්ලෙහි ම ඇත්තේ පහළවේමක්, නිරුද්ධවේමක්, කෙටි කාලයක් පැවතීමක්, දිරුපත්වේමක් හා විනාශ්වී යැමක් පමණය.

අපි මේ ආකාරයට අපේ ගර්රය හා මනස වඩාත් පැහැදිලි ලෙස දැකීම නිසා ලෝකය වඩාත් පැහැදිලි ආකාරයෙන් දැක ගතිමු. අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම අතින් සලකා බලන විට ඒවා තව දුරටත් පැහැදිලි වෙයි. දේවල් තදින් ගුහණය කළ විට මිනිස්සු දුකට පත්වෙති. දුක පහළ වන්නේ මේ ආකාරයෙති. සිරුර හා මනස පවතින්නේ පුදෙක් ඒවායේ ස්වභාවයට අනුව මය කියා දැකගතහොත් දුකෙහි පහළ වීමක් ඇති නො වේ. මක්නිසාද අප තුළ ඒවා කෙරෙහි තදින් අල්ලා ගැනීමක් තැති නිසාය. අප කොතුනකට ගියත් අප තුළ ඇත්තේ ප්‍රජාවයි. ගසක් දුටුවිට පවා අපට ප්‍රජාවෙන් යුතු ව එම ගස ගැන සලකා බැලීමට හැකිවෙයි. තණකාල මෙන් ම නොයෙනුත් කෘමින් දැකීම පවා වුව ද, මෙනෙහි කිරීම සඳහා ආහාරයක් බවට පත්වෙයි.

සියල්ල කුරිකර ගනීමින් එකට ගත් විට මේ හැම දෙයක් ම වැවෙන්නේ එක ම ගණයකටය. එනම් ධම් ස්වභාවය තැමති ගණයට වැවෙන අතර ඒ සියල්ල නිත්‍ය වශයෙන් ම අනිත්‍යයය. ඒවා තුළ ඇති සත්‍යය එයයි. සැබු ධමිය එයයි. ඒවා ඒ අතින් ස්ථීරය. එය ඒ ආකාරයට ස්ථීර වන්නේ කෙසේද? එසේ වන්නේ ලෝකයේ ස්වභාවය එය ම වන නිසාත්, වෙනත් ආකාරයකින්

තොවන නිසාත්ය. රීට වඩා වැඩි යමක් ඒවා තුළ තැන. අපට මේ ආකාරයෙන් දැකිය හැකි ව්‍යවහාර් අපේ ගමන නිම වූවා වෙයි.

හැඟීම් ඇතිකර ගැන බුදු දහමෙහි සඳහන් වන්නේ මෙයේය: අප අනුතට වඩා අභායයයි සිතීම, අනුත්ට සමානයයි සිතීම හා අනුතට වඩා උසස් යයි සිතීම වැරදි බව සඳහන් වෙයි. එසේ වන්නේ අප කියා කිසිවකු තැනි නිසාය. ඒ තුළ පවත්නා තත්ත්වය එ වැන්නක් නම් අප තුළ පවතින මාතය මූලිනුපුවා දුමිය යුතු වෙයි.

“ලෝකවිදු” යනුවෙන් හඳුන්වනු ලබන්නේ මෙයයි. එනම් ලෝකයේ ස්වභාවය ඇති සැටියෙන් පැහැදිලි ආකාරයට දැකිමයි. මතය මේ ආකාරයට සත්‍යය දැන ගන්නාවට එයට ඒ ගැන ම අවබෝධයක් ඇතිවීම නිසා එය විසින් දුකට හේතුව තැනි කර දමනු ලබයි. හේතුවක් කිසියේත් ම තැනි විට එලයන්ගේ හට ගැනීමක් ද ඇති තොවනු ඇත. අප අපේ පුහුණුව තුළින් ඉදිරියට යා යුත්තේ ඒ ආකාරයෙනි.

අප මේ සඳහා දියුණු කර ගත යුතු මූලික ගණාග නම්: පළමුවෙන් ම සංශෝධනය හා අව්‍යාක්ෂණය, දෙවනු ව වැරදි දේවල් තොකිරීමට ප්‍රවේශම වීම, තොවනු ව සිත තුළ තීහතමානී ගණය පවත්වා ගැනීම, ආගාවන් අත්හැර ස්වල්පයකින් සැඟීමට පත්වීම, මෙහි දී ක්‍රාව මෙන් ම අනෙකුත් දේවල් සම්බන්ධයෙන් ස්වල්පයකින් සැඟීමට පත් වූවනාත්, සිත වෙනත් දේවල් කෙරෙහි ඇදී තොයුමේ හේතුව තිසා අපට අප ගැන ම දැක ගැනීමට හැකි වෙයි. සිතට ගිලයේ හා ප්‍රජාවේ පදනම වැවෙයි.

එම නිසා ධම් මාගියෙහි ගමන් කරන්නවුන් වන අප අසිහියෙන් තොසිරිය යුතුය. තමන් තිවැරදි වූවත් සිහියෙන් තොර ව තො සිරින්න. හැම දෙයක් ම යහපත් ආකාරයට සිදුවන විට හෝ ඔබ සතුරින් සිරින විට වූව ද සිහියෙන් තොර ව තො සිරින්න. මා විසින් “සිහියෙන් තොර ව තො සිරින්න.” යනුවෙන් පවසනු ලබන්නේ මක්තිසාද? මා එසේ කියන්නේ මේ කිසිවක් කෙරෙහි විශ්වාසයක් තැබිය තො හැකි තිසාය. ඒවායේ එම ස්වභාවය සැලකිල්ලට ගන්න. මතය සමාධියට පත් වූව හොත් එය ඒ ආකාරයෙන් තිබීමට ඉඩ භරින්න. ඔබ නම් කුමති වන්නේ ඒ තුළ ම තිමගේ විසිමටය. නමුත් ප්‍රිය මනාප තොවන ගති ස්වභාවයන්

සම්බන්ධ සත්‍යය දැන සිටින්නාක් මෙන් මෙම ගෙති ස්වභාවයේ සත්‍යය ගැන ද දැනීමෙන් යුතු ව සිටින්න.

මනස සම්බන්ධයෙන් කෙරෙන පුහුණුව එක් එක් පුද්ගලයාට ම අයත් කායියියකි. ගුරුවරයා විසින් කරනු ලබන්නේ මනස පුහුණු කිරීමේ කුමය විස්තර කර දීම පමණය. මක්නිසා ද මනස පිහිටා තිබෙන්නේ ඒ එක් එක් පුද්ගලයා තුළ ම නිසාය. වෙනත් අය ඒ තුළ පවතින්නේ කුමක් ද කියා අප තරම් හොඳින් නො දනිති. ඒ බව දන්නේ අප පමණය. අපේ පුහුණුව සඳහා අවශ්‍ය වන්නේ, මෙන්න මේ ආකාරයේ අවංකකමකි. එය උදාසීනකමින් නොර ව නිසි පරිදි කරන්න. “නිසිපරිදි කරන්න” කියා කියන විට එයින් අදහස් වන්නේ ගේරයට අයික ලෙස වද දීමෙන් එය සිදු කළ යුතු බව ද? තැන. ඒ සඳහා එයට අයික ලෙසින් වද දිය යුතු තැන. මක්නිසාද පුහුණුව සිදුකරනු ලබන්නේ මනස තුළින් වන නිසාය. පුදෙක් සතිය හා සම්පර්ශ්‍යය පවතී නම් ඔබට ඒ හරහා වැරදි දෙය ඔබ තුළින් ම දැකිය හැකි වේයි. පුහුණුව ගැන දැන ගත්තා වනුයේ මෙම දැකීම ඇති වූ විටය. මේ සඳහා එතරම් විශාල ප්‍රමාණයේ දැනුමක් අවශ්‍ය තැන. ප්‍රතිකිමිති ආකාරයෙන් ඔබේ ඇතුළත දැකීම සඳහා පුහුණුවට අදාළ මට්ටම් යොදා ගන්න.

දැන් මේ වන විට වස්සාන කාලය අඩකින් පමණ ගෙවී ගොස් ඇතු. මේ කාලය තුළ දී බොහෝ අය සාමාන්‍ය වශයෙන් කරන්නේ තමන්ගේ පුහුණුව රික කළකට ලිස්සා හැරීමයි. මවුහු පුහුණුවේ මුළ සිට අග දක්වා එක ම ස්ථාවරයක රැදි නො සිටිති. මේ තුළින් පෙන්නුම් කරන්නේ ඔවුන් පුහුණුව අතින් තවමත් දියුණු වී තැනි බවය. වස් කාලයේ ආරම්භයන් සමග යම් පුහුණුවක යෙදීම සඳහා අධිෂ්ථාන කර ගත් විට තමන් පුහුණු වන්නේ කුමක් හෝ වුවත් ඒ සඳහා ඇති කරගත් අධිෂ්ථානය මුදන්පත් කරගත යුතු බව උදහරණයක් ලෙස පෙන්වා දිය හැක. එම නිසා ඔබ ඔබේ පුහුණුවේ ස්ථාවරහාවය මෙම මුළු තෙමස තුළ ම රික ගත යුතුය. හැමදෙනා ම ඒ ගැන උත්සාහවත් වන්න. පුහුණුවේ සඳහා ඉටාගනු ලැබුයේ කුමක් ද ඒ ගැන සැළකිලිමත් වන්න. ඔබ අතින් එය ගිලිනි ගොස් තිබේද කියාත් බලන්න. එය එපේ වී ඇත්ත්නම් ඒ තුළ තැවත වතාවක් සිහිවීමට උත්සාහ කරන්න. පුහුණුව, ආනාපාන සති හාවනාව කරන ආකාරයට ම හැඩිගස්වා

ගන්න. පුස්ම ඉහළ පහල යන විට සිත වෙනතකට යොමු වේයි. එවිට ඔබ නැවතත් මිලේ අවධානය පුස්ම වෙත යොමු කරන්නේහිය. එම අවධානය නැවතත් වෙනතකට යොමු වන විට ඔබ විසින් එය නැවත වරක් පුස්ම මත පිහිටුවනු ලබයි. මේ අවස්ථාවන් දෙකෙහි දී ම සිදු වන්නේ එක ම ක්‍රියාවකි. ගර්රය හා මනස යන මේ දෙක ම සම්බන්ධයෙන් ඔබේ පූහුණුව ක්‍රියාත්මක විය යුත්තේ මේ ආකාරයෙනි. එම නිසා කරුණාකර ඒ සඳහා දෙයීයක් ඇති කර ගන්න.

කාම ප්‍රවාහය

රුප, ගලිද, රස, ගන්ධ හා ස්පෑභ යන මේවා තුළ ගිලි සිටීම කාමෝසයේ හෙවත් කාම ප්‍රවාහයේ ගිලිමයි. එසේ ගිලෙන්නේ අප බාහිර දේවල් දෙස බලන තමුත් අපේ අභ්‍යන්තරය දෙස නො බලන නිසයි. මිනිසුන් ඩුදෙක් ම කරනුයේ අනුන් දෙස බැලීම මිස තමන් දෙස බැලීම නො වේ. ඔවුනට අනික් හැම කෙනකුන් ම දැකීමට හැකි වුවත් තමන් දැකීමට නො හැකිය. එසේ වන්නේ එය එතරම් අපහසු දෙයක් නිසා නො ව ඔවුන් ඩුදෙක් ඒ ගැන සැබු වශයෙන් ම උත්සාහ නො කරන නිසාය.

මෙයට උදාහරණයක් ලෙස රුමත් කාන්තාවක් ගෙන බලන්න. ඇය දැකීමේ හේතුවන් ඔබට සිදු වන්නේ කුමක් ද? ඔබ ඇගේ මූහුණ දුටු සැකීන් අනික් හැම දෙයක් ම දැක ගන්නෙහිය. මෙයින් අදහස් වන දෙය ඔබට පැහැදිලිද? කාන්තාවක් දුටු විට සිදුවන දෙය කුමක් ද කියා දක ගැනීමට නම් ඔබේ මනස තුළට ඩුදෙක් එකී බලන්න. ඇස්වලින් දකින්නේ ස්වල්ප ප්‍රමාණයක් වුවත් ඉතිරි සියල්ල දැක ගන්නේ මනස විසිනි. එය එතරම් වේගවත් ව ක්‍රියාත්මක වන්නේ මක්තිසාද?

එය එසේ වන්නේ ඔබ කාමෝසය තුළ ගිලෙන නිසාය. ඒ තුළ ගිලෙන ඔබ ඒ දුටු දෙය ගැන කළේපනා කරන්නෙහිය. ඒ ගැන සිහින මවමින් එහි ම එල්ලී ගන්නෙහිය. ඔබ මේ ආකාරයෙන් පත්වී සිටිනුයේ වහලකුගේ තත්ත්වයටය. ඔබේ පාලනය පවතින්නේ තවත් කෙනක අත්ය. එම අය ඔබට වාචිවන්නට කියු විට ඔබ වාචි විය යුතුය. ඇවිදින්නට කියු විට ඇවිදිය යුතුය. ඔබ ඔවුන්ගේ වහලා බවට පත්ව ඇති නිසා ඔවුන්ගේ අණට අකිකරු විය නො හැක. ඉනදියයන්ට වහල් වීම මේ ආකාරයේ දෙයකි. එයින් ගැලීම සඳහා කෙතරම් ප්‍රබල උත්සාහයක යෙදුනත් එය කළ නො හැකිය. ගැලීම අනුන් අතින් සිදුවන තෙක් බලා සිටිය හොත් ඔබ සැබු ලෙසින් ම කරදරයේ වැවෙන්නෙහිය. එම නිසා එයින් ගැලීම සිදුකළ යුත්තේ ඔබ විසින් මය.

වුදුන් වහන්සේ මෙම ධමිය ප්‍රිහුණුවීමන්, දුක ජය ගැනීමන් අපට ම හාර කළේ ඒ නිසාය. මේ සඳහා උදාහරණයක් වශයෙන්

නිවීණය ගෙන බලන්න. බුදුන් වහන්සේ ලබා සිටි එම අවබෝධන්වය පූජී එකකි. එසේ නම් උන්වහන්සේ නිවීණය ගැන විස්තරාත්මක ලෙස වර්ණනා තො කළේ මක්නිසාද? එසේ කිරීමට හේතුව කුමක් ද? නිවීණය අප විසින් ම සෞයා ගත යුතුය යන්න පමණක් දේගනා කරන ලද්දේ මක්නිසාද? උන්වහන්සේ නිවීණය කෙබඳ එකක් ද කියා ඒ ගැන විස්තර කළ යුතු ව තිබුණා තො වේද?

බුදුන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මූල්‍යේල් පෙරුම දම් පිරුවේ ලෝක සත්ත්වයන්ගේ යහපත උදෙසාය. එසේ නම් නිවීණය දැක ගතිමින් එතුනට යැම සඳහා එය පෙන්වා තුදුන්නේ මක්නිසාද? සමහර පුද්ගලයෝ මෙන්න මේ ආකාරයෙනුත් කළුපනා කරනි - එනම්, උන්වහන්සේ ඒ ගැන ඇත්ත වගයෙන් ම දැන සිටිසේක් නම් ඒ සම්බන්ධ ව පවසා සිටිනු ඇත. කිසිවක් රහස්‍යක් ලෙස තබා ගන්නේ කුමකටද? යනුවෙති.

මෙම අදහස ඇත්ත වගයෙන් ම වැරදිය. සත්‍යය ඒ ආකාරයෙන් දැක ගත තො හැකිය. එය දැකීම සඳහා පුහුණුවේ යෙදිය යුතුය. ගුණ දම් වැඩිය යුතුය. බුදුන් වහන්සේ විසින් කරන ලද්දේ ප්‍රජාව දියුණු කරගැනීම සඳහා මාගිය පෙන්වා දීම පමණය. උන්වහන්සේ විසින් දේගනා කරන ලද්දේ පුහුණුව අප විසින් සිදු කළයුතු බවය. ජය කුණුව වෙත එළඹෙන්නේ පුහුණුවේ යෙදෙන අය පමණය.

තමුත්, උන්වහන්සේ විසින් උගන්වා දෙන ලද එම මාගිය අපේ පුරුදුවලට පවතුනි වෙයි. අල්පේච්චතාවය, සංවර්ධී හාවය - මේ වැනි දේවල්වලට අපි ඇත්ත වගයෙන් ම අකුමති වෙමු. එසේ වුවත් අප පවසන්නේ "සැපයට කුමති අප වැනි අයටත් යැමට හැකිවන පරිදි තිවනට යන මාගිය පෙන්වා දෙන්න. එයට යා හැකි කුමය පෙන්වා දෙන්ත" යනුවෙති. ඔවුන් ප්‍රජාව ගැන වුව ද පවසන්නේ එය මය. තුදෙක් අතින් අතට යැවිය හැකි දෙයක් නොවන ප්‍රජාව බුදුන්වහන්සේට වුව ද ලබාදිය තො හැක. උන්වහන්සේට වුව ද කළ හැකි වුයේ එය දියුණු කර ගන්නා මාගිය පෙන්වා දීම පමණය. එය අඩුවෙන් හෝ වැඩියෙන් දියුණු කිරීමේ හැකියාව රඳා පවතින්නේ එක් එක් පුද්ගලයා මතය. කුසලය හා පින අතර ස්වාභාවික වෙනසක් පවතියි.

දැන් මෙම ගාලාව ඉදිරිපස සිටුවා ඇති ලියෙන් නිමකරන ලද සිංහ රුප වැනි හෝතික වස්තුන් දෙස බලන්න. මෙහි එන මිනිසුන් ඒවා දෙස බලන තමුත් ඔවුන්ගේ අදහස්වල එකඟතාවයක් නැත. “මේවා මොනතරම් ලස්සිනද?” යනුවෙන් යම් අයකු පව්‍යන අතර “මේවා කොතරම් කුනද?” යනුවෙන් තවකෙනෙක් පව්‍යති. ඒ ලස්සිනට පෙනෙන්නේත්, කුනට පෙනෙන්නේත් එක ම සිංහයාමය. අප යම් යම් දේවල් ගැන ඇති කර ගන්නා ආකල්පයන් ගැන දැන ගැනීම සඳහා ඩුදෙක් මෙය වුව ද සැහැයි.

එම නිසා මෙම ධම්ය අවබෝධ වීම සමහරවිට නිමිත්ත්වා, සමහරවිට ඉක්මනවත් සිදුවෙයි. තම තමන්ගේ පූහුණුව අතින් බුදුන් වහන්සේත්, උත්වහන්සේගේ ග්‍රාවකයින් වහන්සේලාත් එක සමාන වූහ. එසේ වුවත් අවබෝධන්වය ලැබීමට පෙර උපදෙස් හා පූහුණු කුම ඉගෙනීම සඳහා උත්වහන්සේලාට තම ගුරුවරුන් කෙරෙහි විශ්වාසය තැබීමට සිදුවිය.

එම නිසා ධම්යට සවන් දෙන විට අප අපේ හැම සැකයක් ම දුරුවනකෙක් එයට සවන්දීය යුතුවෙයි. එසේ වුවත් නිකම් ම නිකම් සවන් දීම තුළින් පමණක් ඒවා දුරු නො වේ. එම සැක නිකම් ම නිකම් සවන්දීම තුළින්වත්, කල්පනා කිරීම තුළින්වත් දුරුනොවන අතර ඒ සඳහා මූලින් ම අපේ මතස පිරිසිදු කරගත යුතුය. මතස පිරිසිදු කිරීම යනුවෙන් අදහස් වන්නේ අපේ පූහුණුව ගැන නැවත නැවත මෙනෙහි කර බැලීමයි. සත්‍යය කුමක් ද කියා දේශනා කරන ගුරුවරයාට සවන් දෙන කාලය කෙතරම් දීසි එකක් වුවත් ඩුදෙක් එයට සවන් දීම තුළින් පමණක් එම සත්‍යය දැන ගැනීමටවත්, දැක ගැනීමටවත් නො හැකිය. එ වැනි දෙයක් සිදුවුවත් එය පදනම් විරහිත නිගමනයක් නැතිනම් අනුමාන වශයෙන් සිතා ගනු ලබන්නක් වෙයි.

එ කෙසේ වුවත් ධම්යට නිකම්ම සවන්දීම අවබෝධය කරා ගෙනයනු නොලැබුවත් ඒ තුළින් ප්‍රයෝගනයක් අත්වෙයි. බුදුන් වහන්සේ තීවමානව වැඩසිටි කාලයේ ධම්යට සවන්දීම තුළින් රහන්හාවය පවා ලැබූ අය වූහ. තමුත් ඒ වන විට ඔවුන්ගේ සිත් තුළ යම් ප්‍රමාණයක වැටහීමක් තුබූ නිසා මවුනු දියුණුවේ ඉහළ මට්ටමක් ලබා සිටියන. එහි වූ තත්ත්වය පාපන්දුවකට සමාන කළ හැකිය. පාපන්දුව, සුළං පොම්ප කළ විට මහන්

වෙයි. එවිට ඒ තුළ ඇති සුළං උත්සාහ කරන්නේ එයින් පිටවීමටය. නමුත් ඒ සඳහා අවශ්‍ය සිදුරක් නොමැති හෙයින් එය කළ නො භැකිය. එම පාපන්දුවෙහි ඉදිකටුවක් වැනි දෙයක් ඇතුළුණ සැෂීන් සුළංහ “හෝඡ” ගා පිටවේය.

ධමියට සවන් දෙමින් සිරිය දී සිදු වන්නේන් මේ වැනි ම දෙයකි. ධමියට සවන් දෙමින් සිරින විට ඒ තුළින් අවබෝධන්වයට පත් එම ග්‍රාවකයන්ගේ සිත් ද පැවතියේ ඒ ආකාරයෙනි. පාපන්දුවෙහි තෙරපීම මෙන් ඔවුන්ගේ සිත් තුළත් තෙරපීමක් තුළුණි. සිත් තුළ පරිවතිනයක් ඇතිවීමට අවශ්‍ය කුඩා හේතු කාරකයක් නොපැවති හෙයින් එම තෙරපීම පැවතුණි.

ඔවුන්ගේ සිත් එනෙක් තිදහස නොවී තිබුණේ සත්‍යය වසාගත් මෙම කුඩා දෙය නිසාය. ධමිය ඇසුන සැෂීන් එය නිවැරදි තැනට එල්ල වී ප්‍රජාව පහළ විය. ඔවුන් එකවරට ම වටහා ගනීමින්, එකවරට ම අතහැර දැමීමෙහි යෙදෙමින් ධමාවබෝධය ලැබූහ. එය සිදුවූයේ ඒ ආකාරයෙනි. එය පහසු එකක් විය. එය විසින් ම සඡ්‍රහාවයට පත්වූ මනස තුළ පරිවතිනයක් ඇති විය. වෙනත් ආකාරයට කිව හොත් එක් දැකීමක් වෙනත් දැකීමක් බවට පෙරලිනි. එය ඇතින් තුළ දෙයක් තැන හොත් ලැහින් ම තුළ දෙයක් කියා කිමට ද පිළිවන.

මෙය අප විසින් අපට ම සිදුකර ගත යුතු වූ දෙයකි. බුදුන් වහන්සේට භැකි වූයේ ප්‍රජාව දියුණු කරගන්නා කුම පෙන්වා දීම පමණය. මේ කාලයේ සිරින ගුරුවරුන්හට වුව ද කළහැකි වන්නේ එයයි. ඔවුනු ධමිය ගැන දේශනා පවත්වීමින් සත්‍යය ගැන කථාකරන නමුත් අපට තවමත් එම සත්‍යය අපේ බවට පත්කර ගත නො භැකිය. ඒ මක්නිසාද? අපේ අහාන්තරය වසාගත් කඩතුරාවක් ඇති හෙයිනි. මේ ගැන කිව යුතු ව තිබෙන්නේ අප ප්‍රවාහය තුළ එනම් කාමෝසය තුළ ගිලි සිරින බවය. එසේ ම හවය හෙවත් හවෝසය තුළ ගිලි සිරින බවය.

හව යනු “උත්පත්ති තලයයි.” රුප, ගබ්ද, සන්ධ, රස හා ස්පෘජී පහළවන විට ඒවා තමන් භා සම්බන්ධ කර සලකන තිසා කාම තථ්‍යාව හටගනියි. එය දැඩි ලෙස අල්ලා ගන්නා මනස කාමෝසයට හසුවේය.

පුහුණුවේ යෙදෙන සමහර අයට ඒ ගැන එපාවීමක් ඇතිවයි. ඒ ගැන කළකිරීමක් ද, වෙශෙසට පත්වීමක් හා කම්මුලිකමක් ද ඇතිවයි. මේ වෙනුවෙන් ඒ තරම් ඇත දුර බැලීමක් අවශ්‍ය තැන. මෙහි සිරින අයට ව්‍යවත් ධෝය මතක තබා ගැනීමට නොහැකි වන ආකාරය දෙස බලන්න. එය එසේ ව්‍යවත් ඔවුනට යම් දේශාරෝපණයක් කළ හොත් ඔවුනු අවුරුදු ගණනාවක් තිස්සේ එය අල්ලාගෙන සිරිනි. එම දොස් පැවරීම සිදු කළේ වස් වැෂීම සිදු කළ මූල දී ම ව්‍යවත් එම කාලය අවසන්වූ විට පවා ඔවුනු එය අමතක නො කරති. තමන්ගේ සිත තුළට තදින් ම කාවැදි තිබුණ හොත් ඔවුනු එය මූල ජීවිත කාලයටම අමතක නො කරති. නමුත් බුදුන් වහන්සේගේ ධෝය හා ගැනෙන විට මැදිහත් බවින් සිටීමටත්, සංවර්ධිලී වීමටත්, සිහි කළුපනාවන් යුතු ව පුහුණුවීමටත් පෙන්වා දෙන විට ඔවුන් එය මතකයේ තබා ගතිමින් ඒ අනුව කටයුතු කිරීමට නොයන්නේ මක්නිසාද? මේ ගැනත් පුදෙක් එතරම් ඇත බැලීමක් අවශ්‍ය තැන. මෙහි දී අප කරන මෙම පුහුණුව ගැන ම බලන්න. උදාහරණයක් වශයෙන් දානය වළදා පාත්තරා පිරිසිදු කිරීමෙන් පසු පිළිසඳරයේ නොයෙදෙන්න, වැනි වයසා, මට්ටම් රැකගැනීම ගැන බලන්න. සමහර අයට මෙය ව්‍යව ද අසිරු කාය්සීයකි. පුද්ගලයන් පිළිසඳරයේ යෙදීම තුළ විශේෂ ප්‍රයෝගනයක් නොමැති බවත්, එයින් කාමයන් කෙරෙහි බැඳෙන බවත් දන්නා තමුත් ඔවුන් තවමත් කැමැති වන්නේ පිළිසඳරයේ යෙදීමටයි. වැඩි කලක් යැමට මත්තෙන් ඔවුන් අතර යම් මතපේද හට ගන්නා හෙයින් ඒ කුළින් ඔවුනු වාද, විවාද හා සංස්ක්‍රී දබර පවා ඇති කර ගතිති. ඒ කුළින් ඊට වඩා වැඩි යමක් සිදු නො වේ.

දැන් මෙය තෝරුම් නොගැනීමට තරම් අපහසු සියුම් දෙයක් නො වේ. එය බොහෝ සෙයින් මූලික කරුණකි. නමුත් සමහර අය ඒ ගැන සැබැඳු උතන්දුවක් දක්වන බවක් නො පෙනේ. ඔවුන් පවසා සිටින්නේ තමන්ට ධෝය දැක ගැනීමට අවශ්‍ය බවයි. එහෙන් ඔවුනට අවශ්‍ය වන්නේ එය ඔවුන්ගේ ම අදහස්වලට අනුව දැකීමයි. ඒ හැර ඔවුනු පුහුණුවට අයන් මාගීය අනුගමනය නො කරති. මේ වැනි අය ගැන කීමට ඇත්තේ මෙපමණකි. පුහුණුවට අදාළ සියලු ම මට්ටම්, ධෝය විනිවිද දැකීම සඳහා ඇති දක්ෂතම උපාය මාගීයන්ය. නමුත් සමහර අය ඒවාට අනුකුල වන අන්දමින් පුහුණු නො වෙති.

“තියම පුහුණුව” තැන්නම් “ප්‍රබල පුහුණුව” වැනි වචනවලින් ඔබේ ගුමය අවශ්‍ය වගයෙන් ම විගාල ප්‍රමාණයකින් වැය කළ යුතු බවක් අදහස් නො කෙරේ. මනසට බුදෙක් යම් ප්‍රමාණයක ගුමයක් යොදන්න. ඒ තුළ පහළ වන හැඟීම් විශේෂයෙන් ම කාමයට බර වූ ඒවා ගැන යම් වැයමක් කරන්න. අපේ සතුරන් වී ඇත්තේ මේවායි.

තමුත් එසේ කිරීම සඳහා පුද්ගලයන් තුළ හැකියාවක් ඇති බව දක්නට තැත. ඩුම ව්‍යිජියක දී ම වස් කාලය අවසන් වනවාත් සමඟ ම එම තත්ත්වය එන්ට එන්ට ම නරක අතට හැරේයි. සමහර හික්කුහු ඒ කාලය වන විට තමන්ගේ ඉවසීම් සීමාව ඉක්මවා ගොස් සිටිති. තවදුරටත් කිසිවක් කර කියා ගත නොහැකි තත්ත්වයට පත්වී සිටිති. වස් අවසන වඩාත් ලං. වන විට ඔවුන්ගේ තත්ත්වය වඩාත් නරක අතට හැරේයි. පුහුණුවේ ස්ථාවර හාවයක් නො පවතියි. මා ඩුම අවුරුදුක් පාසා ම මේ ගැන කළා කළත් ඔවුන් එය මතකයේ තබා ගැනීමක් කරන බව දක්නට තැත. අප පුහුණුවට අදාළවන යම් මට්ටමක් පිහිටුවනු ලබන තමුත් අවුරුදුක් ගතවීමත් පළමු එය කඩා වැටෙයි. වස් කාලය අවසන් වන්නේ යම් දිනක ද එය පවත්ගනු ලබන්නේත් එවිටය. පිළිස්දරයේ යෙදීම, මිතු සංගම් පැවැත්වීම වැනි දේවල් වහා ම පටන් ගැනෙයි. සැම දෙයක් ම සුජු විසුජුවේ යයි. ඒ කාලය වන විට පවත්නා සාමාන්‍ය ප්‍රවිණතාවය මෙයයි.

පුහුණුව ගැන සැබැං උනන්දුවක් ඇති අය මෙය මෙසේ වන්නේ මක්නිසා ද කියා සිතා බැලිය යුතුයි. මෙසේ වන්නේ මිනිසුන්ට මේවා තුළින් ඇති වන අනිවු විපාක ගැන ගැනීමක් තැති තිසාය.

අප මෙම කාසනයේ පැවැදි හාවය ලැබූ පසු ඒවත්වන්නේ සැහැල්ල බවිනි. එහෙත් සමහර කෙනෙක් තමා ලහින් දිනපතා වෙති උණ්ඩ පියාමා යන යුද පිටියට යැම සඳහා සිවුරු හැර යති. ඔවුන් තුළ වැඩි කැමැත්තක් ඇත්තේ ඒ ආකාරයෙන් ජ්වත් වීමටයි. එහි යැම සඳහා ඔවුනට ඇත්ත වගයෙන් ම අවශ්‍ය වේයි. අන්තරාය ඩුම පැත්තෙන් ම වටවි තිබුණත් ඔවුන් සුදානම් වන්නේ එහි යැමටයි. ඔවුනට එහි ඇති අන්තරාය නොපෙනෙන්නේ මක්නිසාද? තුවක්කුවෙන් මැරුම් කැමට සුදානම් වුවත් ඔවුන් කිසිවකුට හෝ

සිල්වත්කම හා ගුණ ධම් දියුණුකර ගතිමින් මේය යුමට අවශ්‍ය නැත. මේ ගැන මේ තරමින් හෝ දැනගත හොත් එය හොඳව ම සූහෙයි. මෙයේ විමට හේතුව අන් කිසි ම දෙයක් නිසා නො ව ඔවුන් වහල් හාවයට පත්වී ඇති නිසාය. මෙපමණක් දැනගත හොත් මේ සියල්ලෙන් ම කියවෙන්නේ කුමක් ගැන ද කියා මල දැන ගන්නෙහිය. මිනිස්සු මේ තුළ පවත්නා අන්තරාය නොදකිනි.

මෙය තම ඇත්ත වශයෙන් ම පූදුමයට කරුණකි. එය එසේ නො වේද? ඔවුන් එම අන්තරාය දකිනු ඇත කියා මල කළුපනා කිරීමට පූඩ්වත. තමුන් ඔවුනු එය නො දකිනි. එය මේ තුළින් වත් දැක ගත නොහැකි තම ඔවුනට ගැලවීමේ මහක් නැත. ඔවුන් අධිෂ්ථාන කර සිටින්නේ සංසාරය වට්ටී කුරකීමටය. ලෝකයේ පවත්නා ස්වභාවය මෙයයි. ප්‍රදෙක් මේ වැනි සුළු දේවල් ගැන කථාකිරීමෙන් වුවත් අපේ වැටහීමේ ආරම්භය සිදුවීමට පිළිවන.

“එබ උපත්නේ කුමකටද?” කියා ඔවුන්ගෙන් ඇසුවහොත් එයට පිළිතුරක් දීම ඔවුනට නො අනුමානව ම මහත් අකරතුවියයක් වනු ඇත. එසේ වන්නේ ඔවුනට ඒ ගැන පැහැදිලි දැනීමක් නැති නිසාය. ඔවුනු ඉන්දිය ලෝකය තුළත්, හවය තුළත් ගිලි සිටිනි. හවය යනු උත්පත්ති ක්ෂේත්‍රය හෙවත් උත්පත්ති භූමියයි. මෙය වඩාත් සරල ව දැක්වීම සඳහා සත්ත්වයන්ගේ උත්පත්තිය ඇති වන්නේ කොහොන් ද යන කාරණය ගැන සිතා බලන්න. එයට මූලික හේතුකාරකය වන්නේ හවයයි. උත්පත්තිය ඇති වන්නේ කොතැනක ද එතැන හවය ඇත.

උදාහරණයක් ලෙස අප විශේෂ වශයෙන් ඇශ්‍රුම් කරන ඇපල් වත්තක් තිබුණාය කියා සිතන්න. ප්‍රඥාව නොයුතු ව ඒ ගැන සිත යෙදුවුවහොත් එය හවය බවට පත්වෙයි. එය එසේ වන්නේ කොහොමද? හොඳයි, එහෙම තම එම වත්ත තුළ ගස් සියයක් හෝ දාහක් තිබුණාය කියා සිතන්න....එම ගස් කුමන වගියක ගස් ද යන්න ඇත්ත වශයෙන් ම කාරණයක් නොවුවත් ඒවා අයිති අපටය කියා සලකන තාක් කළේ අප ඒ හැම ගසක ම පණුවකු වී ඉහදීමට ඉඩ තිබේ. මෙම මිනිස් සිරුර අපේ ම නිවස තුළ පැවතියත් අප ඒ හැම ගසක් සිදුරුකර ඒවා තුළ ඉහදී අපේ තුඩු එහි ඇති හැම ගසක් වෙත ම දික්කරමු. දැන් ඉතින් එය හවයක් බව අප දැන ගන්නේ කෙසේද?

එය හවය වන්නේ අප එම ගස් අපේය, එම වන්ත අපේය යන සිතිවිල්ල තුළ තදින් ම එල්ලීගෙන සිටින නිසාය. යම් අයකු පොරවක් ගෙනවිත් එම ගස්වලින් එකක් හෝ කපා බිම දැමුවහොත් තිවස තුළ රදි සිටින ගස්වල අයිතිකරු, කපා බිම හෙලනු ලැබූ එම ගසත් සමඟ මරණයට පත්වේයි. කොපයෙන් දැවන ඔහුට කරුණු නිවැරදි කරවීමටත්, ඒ ගැන සටන් කිරීමට හෝ ඒ මත්තේ මියයුමට හෝ එහි යැමට සිදුවේයි. ඔහු කරන එම අරගලය “ඉපදීම” නම් වේයි. අපේය කියා තදින් ම අල්ලා ගෙන සිටින එම ඇපල් වන්ත “උත්පත්ති භූමිය”යි. එය අපේය කියා සලකාගත් මොහොතේ ම හරියට ම එම මොහොතේ අපි උපදීමු. ඒ හවය තුළ ඉපදීමු. අපේය කියා ඇපල් ගස් දාහක් තිබුණත් යමෙකු ඒවායින් එකක් හෝ කපා බිම දැමුව හොත් එය එම ගස් අයිතිකරු කපා බිම හෙළුවාට සමානය.

අප අල්ලාගෙන සිටින්නේ කුමක් ද, අපේ ඉපදීම සිදු වන්න්නේ ඩරියට ම එනැනිනි. දැනීම ඇතිවූ සැකින් අපි උපදීමු. මෙම දැනීම නොදැනීම තුළින් ඇති වන්තකි. අපට අයිති ගස්වලින් එකක් යම් කිසිවකු කපා දමා ඇති බව අප දැනගන්නේ ඒ තුළිනි. නමුත් එම ගස් ඇත්ත වශයෙන් ම අපට අයිති නොවන බව අපි නො දනිමු. නොදැනීම තුළින් දැනීම යනු මෙයයි. අප එම හවය තුළ ඉපදීමට තියමිතය.

සංස්කාරයන්ගෙන් සැදුම්ලන් මෙම හව වකුය කුරකෙන්නේ ඒ ආකාරයෙනි. මිනිස්සු හවය අල්ලා ගනීමින් ඒ කෙරෙහි විශ්වාසය තබා ගනීමින් සිටිති. උත්පත්තිය යනු එම හවය තම සිත තුළ පේෂණය කිරීමයි. ඒ තුළින් දුකට පත් වීමත් උත්පත්තියකි. අපි අත්හැර දැමීමෙහි නොයෙදෙන තාක් කල් සංසාර අගාධය තුළ සිර්වී සිටිමු. වකුයක් මෙන් කුරකුවෙමින් සිටීම-මෙන්ත මේ ගැන සුපරික්ෂාකාරී ව බලමින් මෙනෙහි කිරීමේ යෙදෙන්න. “අප” හෝ “අපේය” කියා අල්ලාගනු ලබන කුමක් වුවත් එය උත්පත්ති භූමියකි.

උත්පත්තියක් සිදුවීමට පෙර ඒ සඳහා හවයක් හෙවත් උත්පත්ති ක්ෂේත්‍රයක් පැවතිය යුතුය. ඔබට කුමක් තුළුණත් එය තබා නොගන්නා ලෙස බුදුන් වහන්සේ දේශනා කලේ ඒ නිසාය. තිබීමට ඉඩ හැරියන් එය ඔබේ බවට පත්කර නො ගන්න. ඔබ මේ තබාගැනීම

ගැනත්, තබා නොගැනීම ගැනත්, ඒවායේ සත්‍යය ගැනත් දැනගතිම් දුකෙහි නො වැවෙන්න.

මිලට අවශ්‍ය වන්නේ ඔබ උපන් තැනට ම ආපසු ගොස් නැවත වතාවක් ඉපදීමටය. එය එසේ නොවේ ද? හික්ෂුන් හා සාමණේරවරුන් වත ඔබ සියලු දෙනා ඔබ උපන් තැන ගැන දන්නාහුද? ඔබට අවශ්‍ය වන්නේ ආපසු එතැනට ම යැමටයි. එය එහෙම නේද? මේ ගැන කෙළින් ම සිතා බලන්න. ඔබ දැන් ඔය සිටින්නේ රට සූදානම් වෙමිනි. මේ වස් කාලයේ අවසානය වඩාත් ලංච් විට ආපසු එහි ගොස් ඉපදීම සඳහා ඔබ කරන වැයම ද වැඩිවෙයි.

ඇත්ත වගයෙන් කිව හොත් කෙනකුගේ කුස තුළ ජීවත්වීම කෙබදු එකක් වේද කියා ඔවුනට දැනගත හැකිය කියා ඔබ කළුපනා කරන්නෙහිද? එසේ ජීවත්වීම කෙතරම් අපහසුවක්ද? ඔබේ කුරිය තුළ එක් දිනක් හෝ ඔහේ නිකම් රදී සිටීම ගැන නිකමට මෙන් බැලීම මේ සඳහා හොඳට ම යැහෙයි. කුරියේ දොර ජන්ල වසා දැමුව හොත් ඔබේ ප්‍රස්ථම පවා හිර වෙයි. එසේ නම් මාස තවයක් හෝ දහයක් තිස්සේ කෙනකුගේ කුස තුළ ජීවත්වී සිටීම මොන වගේ දෙයක් වෙයිද? ඔබ සිතා බැලිය යුත්තේ ඒ ගැනය.

දේවල් සිදු වන්නේ කෙසේ ද කියා මිනිස්සු නො දතිති. ජීවත් වන්නේ කුමකටද? නොඑසේ නම් ඉපදුනේ කුමකටද කියා ඔවුන්ගෙන් අසන්න. ඔවුන්ට ඒ ගැන මොන ම හැඟීමක් හෝ තැනැතු. ඔබට තවමත් අවශ්‍ය ඒ කළින් සිටී තත්ත්වය වෙත නැවතන් යැමටද? ඒ මක්නිසාද? පැහැදිලිව පෙනිය යුතු නමුත් එය නොපෙනෙන නිසාය. එය එසේ වන්නේ මක් නිසාද? ඔබ ඔය ඇල් සිටින්නේ කුමකටද? ඔය අල්ලාගෙන සිටින්නේ කුමක් ද? අන්ත ඒ ගැන ඔබ ම කළුපනාකර බලන්න.

එය එසේ වන්නේ හවය හා උත්පත්තිය ඇතිවීමට ඩේනුවක් පවතින නිසාය. නරක් නොවන පරිදි බෙහෙත් තුළ බහා ඇති ඒ ලපටියා දෙස පුදෙක් බලන්න. එයට බියවන කිසිවෙක් හෝ සිටින්ද? තැනැතු. එයට කිසිම කෙනෙක් බිය නො වෙති. මවකගේ කුස තුළ සිටින දරුවාත් අර බෙහෙත් තුළ බහා ඇති දරුවාට ම සමානය. එහෙත් ඔබට අවශ්‍ය එ වැනි දේවල් තව තවත් නිමාණය කිරීමටය.

එපමණක් ද නො ව ආපසු ගොස් ඒ තුළ ඔබට ම පෙහැවි ගො සිටිමටත් අවශ්‍ය වේයි. ඒ තුළ ඇති අන්තරාය ගැනත්, මෙම පූජාණුවෙන් අත්වන යහපත් ප්‍රතිචල ගැනත් ඔබට නොපෙනෙන්නේ මක්නිසාද?

මිල එය දැන්වත් දුටුවෙහිද? ඒ තමා හවය. මූලය පවතින්නේ එතුනයි. එය ඒ වටා කුරකෙයි. බුද්ධන් වහන්සේ උගන්වා වදාලේ මෙම කාරණය ගැන මෙනෙහිකර බලන ලෙසය. මිනිසුන් මේ ගැන සිතන තමුත් ඔවුනට එය නො පෙනෙයි. ඔවුන් සුදානම් වන්නේ නැවත වතාවක් එහිම යුමටයි. ඒ තුළ එතරම් සුවපහසුවක් නැති බැවි දන්නා තමුත් ඔවුනට තවමත් අවශ්‍ය ඒ තුළට හිස රිංගවා ගැනීමටයි. එසේ ම බෙල්ල වටා නැවත වතාවක් නොඟ්‍යුව දමා ගැනීමටයි. ඔවුන් මෙම කාරණය තෝරුම් නොගන්නේ මක්නිසාද? ප්‍රජාව ඇතිවන තුන මෙතුන වන අතර මෙනෙහි කර බැලිය යුතු තුනත් මෙතුනය.

මා මෙලෙස කථාකරන විට මිනිසු පවසන්නේ “එය එසේ නම්, හැම කෙනකුම මහණ විය යුතුය, එවිට ලෝකය පවතින්නේ කෙසේද?” යනුවෙති. කිසි දිනක හැම කෙනකු ම මහණ කිරීමට නූපුල්වන් වන නිසා මිල ඒ ගැන කරදර නොවිය යුතුය. මේ වැනි ලෝකයක් පවතින්නේ මූලාශ්‍ය සත්ත්වයන් නිසාය. එම නිසා එම කාරණය සුළු කොට තැකිය යුතු නො වේ.

මාගේ වයස අවුරුදු තවයක් වූ විට මා මූලින් ම කලේ සාමෙණුර හික්ෂුවක් බවට පත්වීමය. මා මාගේ පූජාණුව ආරම්භ කලේ එවක් පටන්ය. තමුත් එහි ස්වභාවය කෙසේ ද කියා මම ඒ කාලයේ නොදැන සිටියෙමි. ඒ ගැන පොයාගනු ලැබුයේ යුණී හික්ෂුවක් බවට පත්වූ පසුය. හික්ෂුවක් බවට පත්වීමෙන් පසු මම බොහෝ සෙයින් ප්‍රවෙශම් වූයෙමි. මිනිසුන් විදින කම් සුවය එතරම් විනෝදාන්මක දෙයක් ලෙස මට නම් නො පෙනුණි. මා දුටුවේ ඒ තුළ ඇති දුකය. එය හරියට අර ඉතා රසවත් කියා මා දැන සිටි කෙසේල් ගෙවියක් විෂ යෙදු එකක් සේ දැකිමට සමානය. එහි කෙතරම් මිහිර රසයක් තිබුණ්න්, එය කැමට ආභාවක් ඇති වුවත් එය කැම නිසා මරණයට පත්වනු ඇත. මා නිතර ම පාහේ කල්පනා කලේ ඒ ආකාරයටය...කෙසේල් ගෙවියක් කැමට සිතක් පහළ වූ සැණින් මම ඒ තුළ සැහැවි ගත් විෂ දුටුවෙමි. එම නිසා

මට එ වැනි දේවල් ගැන ඇති වූ ආකාව ඉච්චකර දැමීමට හැකි විය. දැන් මේ වයසේ දී නම් එවැනි දේවල් කොහොමවත් මගේ සිත් ගන්නේ නැත.

සමහරක් නම් මෙම විෂ නො දකිනි. එසේ දකිනත් සමහරුන්ට තමන්නේ වාසනාව උරගා බැලීමට අවශ්‍යවේ. “මබේ අත තුවාල්වී ඇත්තම විෂ නො අල්ලන්න. එසේ ඇල්ලුව හොත් එම විෂ තුවාලය තුළට රිංගනු ඇත.”

මේ ගැන උත්සාහකර බැලීමට මගේ සැළකිල්ල ද යොමු වී තිබුණි. හික්ෂුවක් වශයෙන් අවුරුදු පහ හයක් ජීවත්වීමෙන් පසු මම බුදුන් වහන්සේ ගැන කළේපනා කෙළුම්. උන්වහන්සේ නම් අවුරුදු පහ හයක පුහුණුවෙන් පසු සියල්ල අවසන් කළ සේක. නමුත් මා නම් තවමත් සිටින්නේ ලොකික ජීවිතය කෙරෙහි ඇලීමක් ඇතිවය. මා ගිහිගෙය වෙත යුමට කළේපනා කළේ ඒ නිසාය. මා එහි ගොස් ස්වල්ප කාලයක් ලෝකය “ගොඩනැගිය යුතුය.” එයින් මා යම් දැනීමක් හා ඉගෙනුමක් ලබනු ඇත. බුදුන් වහන්සේටත් උන්වහන්සේගේ ම ප්‍රත් වූ රාජුල කුමරු සිටියේය. මා මේ කරන්නේ මිනැවට වඩා තදින් සිටීමක් නොවිය හැකිද?

මම වාඩීවී මේ ගැන සැළහෙන කාලයක් කළේපනා කෙළුම්. “හා! ඒ හැමෙකක් ම හොඳය, තමුත් මේ බුදුන් වහන්සේ අර පෙර සිටි බුදුන් වහන්සේ වැනි කෙනකු වේද යන්නයි මා තුළ වූ බිඟ. මා තුළින් නැගී ආ හඩකින් මට පැවුසුවේ” ඒ බුදුන් වහන්සේ මෙන් නො ව මේ බුදුන් වහන්සේ නම් මධ්‍යෙහි එරෙනු ඇත යනුවති. එම නිසා මම මගේ ලොකික සිහිවිලිවලට අවතනවීම සඳහා ඉඩක් තුදුනිමි.

මා වසේ විසු සය වැනි හෝ සත්වැනි අවුරුද්දේ පටන් විසිවෙනි වසේ අවුරුද්ද දක්වා මට ඇත්ත වශයෙන් ම මහා ලොක සටනක් කිරීමට සිදුවිය. මට දැන් නම් පෙනෙන්නේ මගේ මූනිස්සම් අවසන්වී ඇති බවය. එසේ වී ඇත්තේ මා දිගුකළක් තිස්සේ වෙඩිතුනිමෙහි තිරත වී සිටි නිසයි. අඩු වයසේ පසුවන හික්ෂුන් හා සාමනෝරවරුන් වන ඔබට නම් මූනිස්සම් බොහෝ ප්‍රමාණයක් ඇති නිසා, ඔබ ඒවා යොදා ගනිමින් මින් තුවක්කු අත්හදා බැලීමට පිළිවන යන බිඟ මා තුළ පවතී. ඔබ එසේ කිරීමට පළමු ඒ ගැන ඉතා හොඳින් සලකා බැලිය යුතුය.

කාමාගාව් ගැන කජා කළ හොත් එය අන්තුර දැමීමට අපහසුය. එය පවතින්නේ කුමන ආකාරයෙන් ද කියා දක ගැනීමටවත් නො තැක. ඒ සඳහා අප කළපුතු වන්නේ දක්ෂ උපාය මාගියන් යොදාගැනීමයි. කැමෙන් පසු දත් අතර කැබලි සිරවන මස් කැම වැනි කාම සැපතක් ගැන සිතන්න. ඔබ කමෙන් සිටින එම මස් කා ඉවර්වීමටත් පළමු දත් අතර සිරවූ මස් කැබලි ඉවත්කර දැමීම සඳහා දත් කටුවක් සොයා ගැනීමට අවශ්‍ය වේයි. දැන් එම කැබලි එළියට ගත්වීම ඔබට රික බෝලාවක පුවියක් දැනෙයි. එවිට තවදුරටත් එම මස් නොකා සිටීමට පවා ඔබ කළේපනා කිරීමට පිළිවන. නමුත් ඒවා දකින විට නොකා සිටිය නො තැක. එම තිසා ඒවායින් රිකක් නැවතත් කන්නෙහිය. එය ද දත් අතර සිර වේයි. එය එසේ වූ විට නැවත වතාවක් ඒවා ඉවත් කිරීමට සිදුවේයි. ඒ තුළින් නැවත වතාවක් සහනයක් ලැබේයි. එම සහනය පවතින්නේ නැවත වතාවක් නොකන තෙක් පමණි. ඒ තුළින් සිදුවන සියල්ල එපමණකි. කාම සැපත මේ වැනි දෙයකි. ඒ තුළ මීට වඩා වැඩි යමක් තැත. තෙරපීමෙන් රිකක් පිට කර හරින තෙක් එය රිකෙන් රික ඉහළ නගී. ඔව්, අන් ඇත්තෙන් ම ඒ තුළ ඇති සියල්ල මත්ත එපමණයි. දැන් ඉතින් මේ ගැන මෙතරම් කළප්පු වන්නේ කුමකට ද කියා මට නො වැටහේයි.

මා මෙම දේවල් ගැන කිසිවිකුගෙන් ඉගෙන නොගත් අතර ඒවා මගේ සිත තුළට ආවේ හාවතා පුහුණුවේ යෙදෙන විටය. වාච්ඡී හාවතා පුහුණුවේ යෙදී සිටි විට මම මේ කම් සුවිය ගැන මෙනෙහි කර බැලුයෙමි. එය දිම් ගොහොටුයකට සමාන කරමින් ඒ ගැන මෙනෙහි කර බැලුයෙමි. යම් කෙනකු කෝටුවක් ගෙන වින් දිම් ගොහොටුයකට අනින විට එම ගොහොටුයෙන් එළියටත්, කෝටුව දිගේ පහළටත් දිව එන දිම්යෝ, ගොහොටුයට ඇත්ත අයගේ මුහුණට ගොච්චී මහුගේ ඇසුත්, කනුත් සපා කති. එසේ වුවත් මේ වැනි මිනිසුන්ට තමන් වැළි සිටින අමාරුව තවමත් නො පෙනෙයි.

එ කෙසේ වුවත් එයින් බෝර සිටීම අපට අපහසු දෙයක් නො වේ. බුදුන් වහන්සේගේ දේශනාවහි සඳහන් වී ඇත්තේ යම්කිසිවක ඇති අන්තරාය කළින් දැනගෙන තිබුව හොත් එය කෙතරම් භාද දෙයක් ලෙස පෙනුනත් එය අන්තරාදායක දෙයක් ලෙස දැකගන්නා

බවය. අන්තරුදායක ලෙස තවමත් දැක නැති කුමක් ව්‍යවත් අප කල්පනා කරන්නේ එය හොඳ දෙයක් ලෙසිනි. යමක ඇති අන්තරාය දැක නොමැති තම් අපට එයින් බෝර් සිටීමට ද නො හැකිය.

වැඩිය කෙතරම් අපවිතු එකක් ව්‍යවත් මිනිසුන් එයට කුමැත්තක් දක්වන බව ඔබට පෙනී ගොස් තිබේ ද? ඒ ආකාරයේ අපවිතු වැඩිකිරීම සඳහා මිනිසුන් සිය කුමැත්තෙන්ම ඉදිරිපත්වන නිසා ඒ වෙනුවෙන් ඔවුනට යම් ගෙවීමක් පවා කිරීම අවශ්‍ය නැත. වෙනත් ආකාරයේ අපවිතු වැඩි සඳහා හොඳ වේතනයක් ගෙවුවත් මිනිසුපු එවා නො කරති. නමුත් මේ ආකාරයේ වැඩිවලට තම් ඔවුනු සිය කුමැත්තෙන් ම ඉදිරිපත් වෙති. ඒ සඳහා වේතනයක් ගෙවීම වුව ද අනවශ්‍යය. එය පිරිසිදු වැඩික් තම් කාර්යක් නැත. නමුත් එය කැත වැඩකි. එසේ ව්‍යවත් ඔවුන් එයට කුමැත්තක් දක්වන්නේ මක්නිසාද? ඔවුන්ගේ හැසිරීම මේ ආකාරයේ එකක් තම් ඔවුන් බුද්ධීමත්ස්‍ය, කියා කියන්නේ කෙසේ ද? මේ ගැන ඔබ කල්පනාකර බලන්න.

මෙම ආගුම භූමියේ ගැවසෙන බල්ලන් ගැන ඔබේ අවධානය කෙදිනක හෝ යොමුව් තිබේද? මෙහි බල්ලන් ගැවසෙන්නේ රංචු පිටිනි. එකිනෙකා සපාකමින් සතර වට්ටෝ ම දුවන උන්ගෙන් සමහරකුට කොරගසමින් යැමට පවා සිදු වේයි. උන් එම සේල්ලම තව මාසයකින් හෝ දෙකකින් පමණ පටන් ගනු ඇත. රංචුව තුළට කුඩා එකකු රාගා ගත හොත් ලොකු බල්ලෝ උගේ ඇහට කඩා පතිති... උං එතැනින් ඉවතට පැන ගන්නේ කැ මොර දෙමින් කකුලකත් ඇද ඇදය. නමුත් රංචුව දුවන විට උංත් කකුලක් කොර ගසමින් එම රංචුව පසු පසේසේ ම දුවයි. කුඩා එකකු ව්‍යවත් උං කල්පනා කරන්නේ යමිකිසි දවසක උංටත් අවස්ථාවක් ලැබෙන බවය. උංට ඒ වෙනුවෙන් ලැබෙන දෙය අතික් බල්ලන් උගේ කකුල සපාකැම පමණය. රලට වැට් සිටින මුළු කාලය තුළ උංට එක ම අවස්ථාවක් වත් නොලැබේ යැමට පිළිවන. ඔබට මෙහි ඇත්ත නැත්ත මේ ආගුම භූමිය තුළ දීම දැකගත හැකිය.

මෙම බල්ලන් කැමොර දෙමින් රංචු පිටින් හැම පැන්තකටම දුවමින් යනවිට මට සිතෙන්නේ උන් මිනිසුන් වුවා තම් තුව ශි කියන බවය! ඔවුන් ඒ ආකාරයට සිංදු කියනු ඇත්තේ එය එතරම් විනෝදාන්මක දෙයක් ලෙස සිතමිනි. නමුත් ඔවුන් ඒ සඳහා

පෙළඹෙන්නේ කුමක්නිසා ද යන්න ගැන මුවන් තුළ කිසිම හැඳීමක් නැත. මුවන් කරන්නේ තමන්ගේ සහජ පෙළඹුවීම් පස්සේ දිවීමයි.

දැන් ඔබ මේ ගැන ප්‍රවේෂමෙන් සිතා බලන්න. ඔබට යැබූ ලෙස පුහුණුවීමට අවශ්‍ය නම් ඔබේ හැඳීම තේරුමිගත යුතුය. උදාහරණයක් වශයෙන් හික්ෂා, සාම්ඝේර යන මොවුන් අතුරින් ඔබ ආගුය කළ යුත්තේ කවුරුන් සමඟ ද? බහුල ලෙස කථා කරන අය ආගුය කිරීමට හිය හොත් මුවන් විසින් ඔබ බහුල ලෙස කථා කරන්නකු බවට පත්කරනු ලැබීමට පිළිවන. ඔබ ඒ අතින් දැන් කථා කරන ප්‍රමාණය වුවත් හොඳට ම සැහැයි. මුවන් කරන ප්‍රමාණය ඊට වඩා වැඩිය. ඒ දෙක ම එකතුවූ විට පිළිරීමක් ඇතිවීම සිකුරුය! මිනිසුන් සතුව වන්නේ ගොඩක් කථාකරන එසේ ම වැදගැමීමකට නැති දේවල් ගැන කථා කරන අය ආගුය කිරීමටය. මුවනට එ වැනි දේවල්වලට නම් පැය ගණන් වුවත් සවන්දීගෙන සිටිය හැක. ධමියට සවන් දෙන විට හෝ පුහුණුව ගැන කථා කරන විට මුවනට ඒ ක්ෂීන් අසා දනුගැනීමට කිසිවක් නැත. මිට නිදුසුනක් වශයෙන් ධමි දේශනයක් පවත්වමින් සිරින විට සිදුවන දෙය පෙන්වා දිය හැකිය. මා “නමෝ තස්ස හගවනෝ” කියා කිමට පවත්ගත් සැෂීන් මුවන් නින්දට වැට් හමාරය. එම දේශනයෙන් කිසිම දෙයක් මුවන් තුළට තො යයි. “ඒවා” යයි කියන තැනට ලාභ වෙත්ම මුවහු හැමකනෙක් ම තමන්ගේ ඇස් ඇර අවදි වෙති. ධමි දේශනයක් පවත්වන හැම අවස්ථාවක ම මිනිසු නින්දට වැටෙනි. එසේ වූ විට ඒ ක්ෂීන් මුවනට යහපතක් අත් වන්නේ කෙසේද?

ධමිය සැබූ ලෙස පුහුණුවන්නවුන් නම් දේශනයකට සවන් දුන් පසු තමන් සිටි තැනින් පිට වී යන්නේ ප්‍රබෝධමත් හැඳීමකින් භා දියුණු කරගත් මතසකින් යුතු වය. මුවහු යම් දෙයක් ඉගෙන ගනිති. පුහුණුව තවදුරටත් වධිනය කරගැනීම සඳහා මුවන්ගේ ගුරුවරයා විසින් දින හය හතකට වරක් තවත් දේශනයක් පවත්වනු ලබයි.

ඔබ දැන් පැවිදිවී සිටින නිසා ඔබට මෙම අවස්ථාව ලැබී ඇත. ඔබට ලැබෙන එක ම අවස්ථාවත් මෙය වන නිසා මේ ගැන හොඳින් සිතා බලන්න. හැම දෙයක් ගැන සිතා බලා ඔබ තෝරා ගැනීමට යන්නේ කුමත මාගියක් ද කියා සිතා බලන්න. ඔබ දැන්

සිටින්නේ තිදහස් අයකු ලෙසිනි. මෙතැනින් පිට වී ගිය පසු යැමට අදහස් කරන්නේ කොහාටද? ඔබ සිට ගෙන සිටින්නේ ලොකික මාගීය හා ධම් මාගීය යන පාරවල් දෙක හරස්වන තැනය. ඒ දෙකෙන් කොයි එකක හෝ යැමට හැකි ව්‍යවත් ඒ සඳහා තිරණයක් ගතයුතු කාලය මෙයයි. නොරා ගැනීම ඔබ සතු කායීයකි. ඔබට අවශ්‍ය විමුක්තිය නම් එය ලැබිය යුත්තේ මෙහි දීය.

බිහිපූරු රුයක්

මඟ තුළ ඇති මය බිය දකින්න.....රු බෝ වීමට මන්න මෙන්න කියා තුවු එක් සැත්දැවක කිසි ම හේතුවක් නොමැතිව..... එසේ ම කරන්නට යන දෙය සම්බන්ධ හොඳ නරක බැලීමට හියේ නම් එය කිසි දාක නොකරන තිසා, මම එක් උපස්ථායකයකුත් කැවුව එම ගමන යුමට පිටත්වූයෙමි.

“මිය යුමට කාලය පැමිණ ඇත්තම් ඔහේ මිය ගියාවේ, මනස ඒතරම් හේතුවක්කාර ලෙස හා අභාන ලෙස පැවතීමට යන්නේ නම් මා ඔහේ මිය ගියාවේ.” මා කළුපනා කළේ ඒ ආකාරයටය. ඇත්ත වගයෙන් නම් එහි යුම සඳහා මට කිසි ව්‍යවමනාවක් නො තිබුණි. එම තිසා එම ගමන යුමට මම මගේ මනසට බල කළුමි. මේ වැනි දෙයක් කරන්නට යාමේ දී හැම දෙයක් ම භර යන තෙක් බලා සිටිය හොත් එය කිසි දිනක නොකෙරනු ඇත. ඒ වෙනුවෙන් ඔබ හැඩ ගැසෙන්නේ කවදාද? මා යුමට පිටත් වුයේ අන්න ඒ තිසාය.

මා කිසිදිනක සොහොන් පිටියක ලැගුම් ගෙන තැන. එහි ගිය පසු මට ඇති වූ හැඟීම කුමන ආකාරයේ එකක් ද කියා ව්‍යවච්ඡීන් විස්තර කළ නො හැකිය. මගේ උපස්ථායකටත් අවශ්‍ය වූයේ මා සිටි ආසන්නයේ ම තැවතීමටයි. එසේ වූවත් මම එයට ඉඩ තුදුනිමි. ඔහු මට ඇතින් සිටීම සඳහා අවශ්‍ය කටයුතු ඔහුට සලසා දුනිමි. ඇත්ත වගයෙන් නම් මට අවශ්‍ය වූයෙන් මගේ තතියට ඔහු මගේ ලකින් ම සිටුවා ගැනීමටය. තමුන් ඒ සඳහා ඉඩක් නොත්තා මම ඔහු ඇතුව යුතුයෙමි. මා එසේ නොකළේ නම්, සමහර විට මා ඔහුගේ උද්වි උපකාර ලබා ගැනීම කෙරෙහි විශ්වාසයක් තැබීමට ඉඩ තිබුණි.

“එය එතරම් බිහිපූරු එකක් වූව හොත් මා අද රම වූවත් මිය ගියාවේ”

මම බියෙන් සිටි නමුන් එය ගණනකට නො ගත්තෙමි. එසේ බියෙන් සිටි නමුන් මා තුළ දෙයසීයක් තිබුණි. කොයි සැටියකින් නමුන් ඔබ අන්තිමේ දී මරණයට පත් විය යුතුය.

හොඳයි, දැන් ඉතින් අදුරු වැට්ටීගෙන එන විට මගේ අවස්ථාව උදාවී ගෙන එන බව දක්නට ලැබූණි. ඔවුන් එහි ආවේ මිනියක් කරගහ ගෙනය. මේ නම් මගේ ම වාසනාව මිස වෙන මොකක්ද? එසේ වූවත් මගේ දෙපා බිම ගැලෙන බවක් වත් මට නො දැනුණි. එතැනින් පිටවී යැමට තද වූවමනාවක් ඇතිවූ බව දැනුණි. ඔවුන් මා සිටි තැනට අවුත් පාංශුකළ කටයුතු සිදුකරන ලෙස මගෙන් ඉල්ලා සිටි නමුත් ඒ සයදහා මා තුළ කැමුත්තක් නො තිබූණි. ඒ නිසා මා කළේ භුදෙක් එතැනින් ඉවත් ව යැමයි. ඔවුන් පිට ව ගොස් විනාඩි කිහිපයකට පසු යැමින් එතැනට පිය තැග මට දක්නට හැකිවූයේ ඔවුන් මා තැවති සිටි තැන අසැලින් ම, එම මිනිය වල දමා, මිණිය රගෙන එමට පාවිච්ච කළ උණ බමුවලින් මා සයදහා ඇදක් පිළියෙල කර ගොස් තුළු බවය.

දැන් ඉතින් කරන්නට තිබෙන්නේ කුමක් ද? අහළ පහළ ගමක් වත් දක්නට නො ලැබූණි. එ වැනිනක් තිබූයේ නම් එය කිලෝ මිටර් දෙකක් හෝ තුනක් ඇතින් ම විය යුතුය.

“හොඳයි, මැරෙන්නට නියම නම් මා එයටත් සූදානම්”

මා ඒ ආකාරයට එඩිතර නොවූයේ නම් එය කුමන ආකාරයේ එකක්ද කියා මා කිසි දිනක දැන නොගනු ඇත. එය මා සැබැවින් ම ලැබූ අත්දැකීමක් වය.

අන්ධකාරය කුමයෙන් වැඩිවී ගෙන එන විට සෞඛ්‍යන් සිටිය මැදිදට වී සිටි මා එතැනින් දිව යා යුත්තේ කොහාට ද කියා මට ම සිතාගත නොහැකි වය.

“ආ! එකට කමක් තැහැ. මා ඔහේ මියගියාව. කොහාම උනත් කෙනකු උපදින්නේ මිය යැමට ම පමණකි.”

ඉර බැස ගිය සැකීන් එලුමුන එම රාත්‍රීය මට පැවුඩුවේ මගේ කුඩාරම් කුටිය තුළට යැමටය. සක්මන් හාවනාව කිරීම මට කිසිසේත් ම අවශ්‍ය නො වූණි. මට අවශ්‍ය වූයේ කුඩාරම් කුටිය තුළට වී සිටීමය. මිනිය වල දමා තුළු තැනට යැමට උත්සාහ කළ නමුත්, එය වැළැක්වීම සයදහා යම් දෙයක් මගේ පිටු පස්සෙන් සිට මා ආපස්සට අදින්නාක් මෙන් දැනුණි. එය හරියට බියෙන් තැති ගත් මගේ සිතිවිලි හා මා තුළ තිබූ දෙයෙයිය මා සමඟ සටනක යේදී සිටින්නාක් මෙන් විය. නමුත් මම එය ඉටු කළේමි. ඔබ

පුහුණුවෙහි යෙදෙන්නෙහි නම් එය කළයුතු වන්නේ මෙන්න මේ ආකාරයෙනි.

අදුරු වැටුන පසු මම මගේ මදුරු දැඳ තුළට රිඟ ගතීම්. මට හැඟී හියේ මා සත් මහල් ප්‍රාසාදයක් තුළ සුරක්ෂිත ව සිටිනා ආකාරයකි. පසෙක තුළ මගේ පාත්තරය දකින විට පැරණි මිතුරකු දැකීමේ දී ඇතිවන හැඟීමට සමාන හැඟීමක් මට ඇති විය. පාත්තරය වූවත් සමහර අවස්ථාවල දී ඔබේ මිතුරකු වීමට පුරුවන! එය මා ලිජින් ම තිබීම එක්තරා ආකාරයක අස්වැසිල්ලක් විය. මට මිතුරකු වශයෙන් අඩු තරමින් මෙම පාත්තරය හෝ තිබුණි.

මම මදුරු දැඳ තුළට වී මුළු රයම එම මිතිය වල දැඩු තැන දෙස බලා ගෙන සිටියෙම්. මම බිම දිගාවී තිදා ගැනීමට නො ගියෙම්. තිදි කිරීම් ද නො සිටියෙම්. මා කලේ තිශ්ඨබිද ලෙස වාච්චී සිටීමයි. තිදා ගැනීම සඳහා අවශ්‍යතාවයක් තිබුණු තමුත් එය කළ නොහැකි වූයේ මා එතරම් ම බියට පත්වී සිටි නිසාය. ඇත්තෙන් ම ඔව්! මම ඒ තරමට බියට පත්වී සිටියෙම්. එසේ වූවත් මට එය කළ හැකි විය. මුළු රයම වාච්චී සිටීමට හැකි විය.

දැන් මෙවැනි පුහුණුවක් සිදු කිරීම සඳහා බෙදයීයක් ඇත්තෙන් කාටද? ඔබත් උත්සාහ කර බලන්න. ලැබෙන්නේ මේ වැනි අත්දැකීම් නම් සොහොන් පිටියක් කරා ගොස් එහි නැවත්මට තරම් තිර්හිතකමක් ඇති වන්නේ කාභටද? ඔබේ පුහුණුව මේ ආකාරයෙන් සැඩු ලෙස නොකරන්නෙහි නම් ප්‍රතිඵල ලැබීමක් සිදු නො වේ. එය සැඩු එකක් බවට පත්වන්නේ ද නැත. මා මේ වතාවේ නම් කලේ එය තියම ආකාරයට ම සිදු කිරීමයි.

පසු දිනට එලිය වැට් ගෙන එමින් තුළ විට මට සිතුනේ “අන් අපොයි, මම නොමැර් තවමත් ජීවත් වී සිටීම්” යනුවෙනි. එම මොහොන් මට ඇතිවූ සතුට කෙතරම් ද කිව නොක් රාත්‍රි කාලය කිසියේත් නොමැති ව දිවා කාලය පමණක් තිබුණේ නම් එය කෙතරම් නොද ද කියා සිතුනි. මට වුවමනා වී තිබුණේ රාත්‍රිය මුළුමනින් ම නැතිවී ගොස් දිවා කාලය පමණක් ඉතිරිවී තිබීමටය. මේ වේලාවේ මා තුළ වූ සතුට ඒ තරම් ම ඉමහත් එකකි. මට නොමැර් ජීවත් වීමට හැකි වූ බව සිතුණි. මට ඉන්පසු කළේපනා වූයේ “අන් ඇත්තට ම මෙහි ඇති දෙයක් නැත. මෙහි

අුනොත් ඇත්තේ මගේ ම බිය පමණයි, වෙන කිසිවක් නැත්.”
යනුවෙනි.

ඉන්පසු පිණ්ඩාතයේ ගොස් දානය වැළදු පසු මගේ සිතට
සහනයක් ඇතිවිය. ඒ වෛලාවේ ගලා ගෙන ආ හිරු රස්වලින්
මට උණුසුමක් හා සුවයක් ලැබුණි. කෙටි විවේකයක් ගැනීමෙන්
පසු මම රික දුරක් ඇවිද්දෙමි. ඒ අතර මා තුළ පහළ වූයේ මේ
වැනි සිතිවිල්ලකි. එනම් “අද සැන්දැ ජාමයේ නම් මා මගේ
පාඩුවේ හොඳට හාවනා කළ යුතුයි, ඊයේ රාත්‍රියේ සිදුවූ දෙය
හොඳට ම ඇති. සමහර විට ඊට වඩා වැඩි යමක් තවත් සිදු
නොවනු ඇත” යනුවෙනි.

මිට පසු මද්දහන ගෙවී යනවාත් සමහ ම සිදුවූ දෙය ඔබ
දන්නෙහිද? මය එන්නේ තවත් එකක්. එක නම් ඊයේටත් විඩා
ලොකු එකක්. ඔවුන් එය ගෙනවුත් ආදහනය කළේ මා සිටින
තැන ආසන්නයෙන් මය. හරියට ම මගේ ක්‍රිඩාරම් කුටිය ඉදිරිපස
මය. මේක නම් ඊයේටත් වඩා බැරුරුම් තත්ත්වයක්! “හොඳයි,
එකට කමක් නැහු, මේ මිනිය මෙතැන ම ආදාහනය කරන්නට
ගෙන ආ එක මට මගේ පුහුණුව සඳහා උපකාරයක් වෙයි” කියා
සිතුවමි.

කෙසේ වුවත්, මම ඔවුනට මළවුන් වෙනුවෙන් සිදු කෙරෙන
කිසිම ආගමික වාර්තායක් ඉටු කිරීම සඳහා උපකාර නො කෙලෙමි.
ඒ දෙස බැලීමට පවා පෙර මට අවශ්‍ය වූයේ මුලින් ම ඔවුන්
එතැනින් පිටවී යුමයි.

මා වාචීවී මූල රයක් තිස්සේ එම මිනිය පිළිස්සෙන ආකාරය
දෙස බලා ගෙන සිටීම කුමන ආකාරයේ එකක් වූයේ ද කියා
කීමට අපහසුය. එය ව්‍යවහලින් නම් විස්තර කළ නො හැකිය.
මා තුළ ඇතිවූ බිය මොන ම ආකාරයකින් වත් විස්තර කිරීමට
නොහැකිය කියා සිතෙයි.

තව ද, මෙය මහා රාත්‍රියේ සිදුවුවක් බව ද අමතක නොකළ
යුතුය. දැවෙන මළ කදින් නැහුන ගින්දර රතු පාටටත්, කොළ
පාටටත් ඩුරුව දැල් වෙමින් තිබුණි. ඒ මේ අතට වැනෙමින් මතුවූ
ගිනි දැල් හිමින් සිරුවේ එකිනෙක වැළද ගතිමින් තිබුණි. මට ඒ
මළ මිනිය ඉදිරියට ගොස් සක්මන් හාවනාව කිරීමට අවශ්‍ය වූ

නමුත් ඒ සඳහා මගේ සිත යෙදවීම ඉතාමත් අපීරු විය. ඉන්පසු මම කුම කුමයෙන් මගේ කුඩාරම් කුටිය කුළට රිංගා ගතිමි. මගේ නැහැයට පිළිස්සෙමෙන් තිබූ එම මීනිමස්වල ගද, රාත්‍රිය මුළුල්ලේ ම දැනෙන්නට විය.

මෙය මෙසේ වූයේ එක්තරා ආකාරයක සිදුවීම් සැබුවින් ම පටන් ගැනීමට පෙරය.....

හිතිදැල් හිමින් සිරුවේ ඔහේ දැල්වෙමින් තුබූ අතර මා සිටියේ එම හින්නට පිටුපාමිනි. මට නීන්ද යයි, කියන දෙය අමතක වී ගොස් තිබුණි. ඒ ගැන සිතීමට පවා නොහැකි විය. මගේ දැස ද හිතියෙන් ඇලලී ගොසිනි. මගේ පිහිට සඳහා කිහිවෙක් හෝ නො සිටියන. එසේ සිටියේ නම් ඒ මා ම පමණකි. මට සිදුවී තිබුණේ මා කෙරෙහි ම විශ්වාසය තැබීමටය. මෙතැනින් පිටවී ගිය නොත් යුමට හැකි වෙත තැනක් ගැන ද කළුපතා නො වුනි. ඒ කට්ට කළුවර රාත්‍රියේ දිව යුමට තැනක් නො තිබුණි.

“දැන් ඉතින් මම මෙතැන ම හිද මිය යන්නෙම්, මේ සිටින තැනින් නො සෙල්වෙමි.”

දැන් සාමාන්‍ය ආකාරයේ සිතක් ගෙන බැලුව නොත් ඒ වැනි සිතකට මේ ආකාරයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වෙයිද? මේ වැනි තත්ත්වයකට මුහුණ පැමුව එය කුමැත්තක් දක්වයිද? මෙම කරුණු ගැන සිතා බැලුව නොත් ඔබ කිසි දිනක මේ වැනි ගමනක් නො එන්නෙහිය. මේ වැනි දෙයක් කිරීම අවශ්‍ය වන්නේ කාඛටද? බුදුන් වහන්සේ කෙරෙහි පවතින අධික ගුද්ධාව නිසා වුව නොත් මිස මේ වැනි දෙයක් ඔබ කිසිදිනක සිදු නො කරනු ඇත.

දැන් රාත්‍රි දහය පමණ වන තෙක් මා වාචිවී සිටියේ එම හින්නට පිටුපාමිනි. ඒ කුමක් ද කියා හරිවුත්තීමක් ඇති නොවුවන් හින්න දැල්වෙමින් තිබූ මගේ පිටු පස දෙසින් එන යම් ගබාදයක් ඇසෙන්නට විය. කඩාගෙන වැටුනේ එම මීනි පෙටිරිය වත් ද? එසේ නොමැති නම් බල්ලකු මීනිය ඇද ගෙන යුමට උත්සාහ කරනවාවත් ද? නැත, එය එසේ විය නො හැක. ඇසුන ආකාරයට අනු ව නම් එය මී හරකකු බරට පාද තබා එහාට මෙහාට යන විටෙක දී තැගෙන ගබාදය වැනි ගබාදයකි.

“හා ඉතින් එකට මොකද?”

මා එසේ සිතුවන් එය දැන් නම් එන්නේ මා සිටින දිසාවටය. මී හරකකුගේ පාදවලින් මෙන් බරට නගින එම ගබිදය - එය එවැනි දෙයක් තම් නො වේ. ඉදිරියට එමින් තිබූ පාදවලට පැහැ, කොළ පොඩිවෙන හඩ ඇපුණී. මා දැන් නම් සුදානම් වී සිටියේ මිනැ ම දෙයක් සිදුවීමට ඉඩ දී බලා සිටිමටය. එසේ නොකර මා කොහො යන්නද? කෙසේ වුවන් එය මා ඉදිරියට ම නොපැමිණ තරමක් දුරින් වට්ට කුරකී මගේ උපස්ථිරායකයා සිටි දෙසට ගමන් කරන්නට විය. ඉන්පසු තද නිශ්චලනාවයක් පැවතිනි. ඒ ආ දෙය කුමක් ද කියා ක්මට නොහැකි විය. එසේ වුවන් ඒ ආකාරයට සිදු විය හැකි බොහෝ දේවල් ගැන මට එම වේලාවේ මතක් වූයේ මා තුළ තිබූ බිසාය.

ඉන්පසු සිදුවූ දෙය මට සිතෙන ආකාරයට අනු ව සිදුවූයේ රේට පැය භාගයකට පමණ පසුවය. එම අඩි ගබිදය උපස්ථිරායකයා නැවති පුන් පැත්තේ සිට මා දෙසට නැවතන් එන්නට විය. එය භරියට ම මිනිසකුගේ අඩි ගබිදයට සමාන විය. එය මේ වතාවේ නම් එන්නේ භරියට ම මා වෙතට මය. මා යටකර ගෙන යැමට එන්නාක් සේ මා වෙතට ම එයි. මම මගේ දෙනෙන් වසා ගතිම්. ඒවා විවෘත නො කළේම්.

“වසාගත් මෙම දෙනෙතින් යුතු ව මම මිය යන්නෙම්”

විකෙන් වික මා වෙතට ලංචු එය ගල්ගැසුනාක් මෙන් හිටි හැරියේ ම නතර විය. දැන් මට දැනුනේ එය පිළිස්සුන තම අත් දෙක මා පියවා ගෙන සිටි දෙනෙත් ඉදිරියේ ඉස්සරහටත්, පස්සටත් වනන බවය.

අපෝ! මේ නම් ඇත්තෙන් එය ම තමයි. මට හැම දෙයක් ම අමතක විය. බුද්ධ, ධම්ම, සාස යන යැම දෙයක් ම අමතක විය. යැම දෙයක් අමතක වූ මා තුළ ඉතිරිව තිබුණේ ගැට්ටට ම පිරිගත් බිසා පමණි. මගේ සිතිවිලිවලට වෙනත් දෙයක් කරා යැමට නොහැකි විය. සිත තුළ පැවතියේ බිසා පමණය. මා උපන්නේකට මේ වැනි බිසා කිසි දිනක අත්දැක නැත. බුද්ධ හා ධම්ම අතුරුදන් වී තිබුණී. ඒවාට සිදුවූයේ කුමක් ද කියා නො දැනුනි. තනිකර බියෙන් පිරි තිබූ මගේ පපුව බෙර ඇසකට සවිකිරීම සඳහා තදින් ඇදුගත් සමක් මෙන් විය.

මා දැන් ඉතින් එය එසේ තිබීමට ඉඩ හැරියේ ඒ ගැන වෙන කිසිවක් කළ නොහැකි වූ නිසාය.

මා වාචිවී සිටියේ මගේ ඇහ බිම ගැවෙන නොගැවෙන තරමටය. එසේ සිටි මම සිදු වන දෙය සතිවුහන් කර ගතිමින් සිටියෙමි. වතුර පිරවු බලුනක් ආකාරයෙන් මම විශාල හිතියකින් පිරි සිටියෙමි. හාජනය සම්පූර්ණයෙන් ම පිරෙන තෙක් වතුර පුරවා එයට නැවත වතාවක් වතුර පිරවීමට ගිය භාත් එම බලුන පිටාර ගලයි. මා තුළ වධිනය වෙමින් තුළු බියන් ඒ තරමට ම විශාලවූ හෙයින් එය කරපෙන්තට ම නැග ඒ තුළින් පිටාර ගැලීමක් සිදුවිය.

“ඒ කෙසේ වෙතන් මා මෙතරම් හය වන්නේ කුමකටද?”
මෙම ප්‍රශ්නය අසන ලද්දේ මා තුළින් නැගුන යම් හඩිකිනි. තවත් හඩික් රෝ පිළිතුරු වශයෙන් පැව්සියේ “මා හය මරණයටද”
යනුවෙති.

“ආ! එක එහෙම නම් කෝ එම මරණය?” “ඒ ගැන මෙතරම් සන්නායයක් ඇතිකර ගන්නේ කුමකටද? මරණය තිබෙන්නේ කොහො ද කියා බලන්න. එය තිබෙන්නේ කොහො ද?”

“ඇයි, එය ඇත්තේ ඔබ තුළ ම නොවේ ද?

“එය ඇත්තේ මා තුළ ම නම් එයින් බේරීම සඳහා මා පැන යන්නේ කොහාටද?” මා දිව ගියත් මිය යනු ඇත. නැවති සිටියන් මිය යනු ඇත. මරණය පවතින්නේ මා තුළ මය. එම නිසා මා කොතුනක ගියන් එය මා පසු පස එනු ඇත. දිව ගොස් එයින් බේරී සිටීමට හැකි තැනක් නැත. මා බියට පත්වුවත් නැතත් මරණය සිදුවන ආකාරයට ම සිදුවේ. මරණයෙන් බේරීම සඳහා පැනයැමට හැකි තැනක් නැත.”

මා මේ ආකාරයට කළේපනා කළ සැෂෙකින් මගේ දෘශ්ටිය සැම අතකින් ම වෙනස් වන්නට විය. කෙනකුගේ අත ගෙන එය පැත්ත පෙරලා දුටුවාක් මෙන් මගේ බිය ඉතා පහසුවෙන් හා මුළුමනින් ම අතුරුදන් විය. ඇත්ත වශයෙන් ම එය පුදුමාකාර දෙයක් විය. එතරම් විශාල වශයෙන් තිබු එම බිය ඒ ආකාරයෙන් අතුරුදන් විම්! ඒ තුළින් පහළ වූයේ කිසිම බියක් නැති තනත්වයකි.

දැන් මට දැනී ගියේ මගේ මතාස ඉහළට ඉහළට ගොස් මා ව්‍යාකුල් අතර රඳී සිටින්නාක් මෙති.

මා බිජ පරදවා ජයග්‍රාහක ලෙසින් සිටි මේ අවස්ථාවේ ව්‍යාචිතක් පතිත වන්නට විය. ඒ තරම් දැඩි පූළුහක් ද පැවැති හෙයින් එය කුමන ආකාරයේ ව්‍යාචිතක් ද කියා කිව නො හැකිවිය. තමුන් දැන් මා මරණයට තම් හය තැන. ගස්වල අතු තමා උච්ච කඩා හැලෙන බවක් පෙනුන තමුන් මට ඒ ගැන බිජක් ඇති නො වුණි. මම එම දේවල් ගණනකට වත් නො ගන්නේමි. අකලට වැටෙන වැස්සක් මෙන් එම වැස්ස කඩා හැලෙන්නට විය. ඇන්ත වශයෙන් ම එය ඒ තරම් තද ව්‍යාචිතකි. හැම දෙයක් ම තෙම් තුමුණ බැවි එම වැස්ස තවතිනවත් සමග ම දැක ගන්නට හැකිවිය.

මම නිසොල්මනේ වාචිවී සිටියෙමි.

වැස්ස නිසා නොදට ම තෙන බරිතවී සිටි මා ර්ලිඡට කලේ කුමක් ද? මම හඩා වැටුනේමි. මගේ දෙකම්මුල් දිගේ පහළට කළුල රුරා බහින්නට විය. මා එසේ හඩා ගමන් කළුපනා කලේ මෙසේය:

“මා ඒ කාත් කවුරුත් තැනි අනාථයකු මෙන්, එසේ නොමැති තම් අත්හුර දමා ගිය දරුවෙකු මෙන් වාචිවී, කිසිවකට අයිතියක් තැනි පිටුවහළකු මෙන් වැස්සට තෙමෙන්නේ කුමක් නිසාද? මට තව දුරට මෙසේත් කළුපනා විය.” දැන් මේ වේලාවේ පූව පහසුවෙන් තම තිබේ තුළ සිටින අය තම මේ ආකාරයට වාචිවී ර පුරා වැස්සට තෙමෙන හික්ෂුවක් සිටිතිය කියා සිහිනෙන් වත් නොසිතනු ඇත. මා මේ කරන දෙයෙහි තෝරුම කුමක් ද?” යනුවෙනි. මේ ආකාරයෙන් කළුපනා වූ මට මා ගැන ම කනගාටුවක් ඇති වූ හෙයින් මගේ දෙනෙතින් කළුල කඩා හැලෙන්නට විය.

“ඒ කොයි හැරී වෙතත් මෙම කළුල තම් එතරම් නොද දෙයක් නො වේ. එම නිසා එවා ඉවර වන තෙක් ඔහේ ගලා ගෙන ගියාවේ”.

මා පූහුණු මුයේ ඔන්න ඔය ආකාරයටය.

දැන් මීලගට සිදුවූ දේවල් ගැන විස්තර කළ යුත්තේ කෙසේ ද කියා මම නො දතිම. මම වාසිවුනෙම්. වාඩි වී අවධානයෙන් යුතු ව සිටියෙම්. මා මගේ හැකිම් පරාජයට පත් කිරීමෙන් පසු තුදෙක් වාඩිවි මා තුළ පහළ වූ විවිධාකාර දේවල් දෙස බලන්නට විය. එතරම් විශාල ප්‍රමාණයක් වූ එම දේවල් මොනවා ද යන්න ගැන දත් ගැනීමට හැකි වුවත් ඒවා විස්තර කිරීමට අපහසුය. මට දැන් නම් මේ ගැන මතක් වන්නේ බුදුන් වහන්සේගේ ම වචනයි. “පවිචක්ත් වේදී තබෙරේ විෂ්ඨුතිති” - ප්‍රජාවන්තයා තමන් විසින් ම දැන ගනු ලබයි යන වචනයි.

මහා ව්‍යාච මධ්‍යයේ මා විදි එම දැක අත්දැකීමට මා සමහ එහි සිටියේ කවුද? එය දැන ගත හැකි වුයේ මට ම පමණය. මා තුළ එතරම් විශාල ප්‍රමාණයකින් පැවැති බිජ අතුරුදැන් වී තිබුණි. එය දැක ගනු ලැබුයේ මා විසින් ම මිස වෙන කවුරුන් විසින්ද? එය නගරයේ තම නිවෙස්වල රැඳී තුන් අයට දැක ගත නො හැකිවිය. එම අත් දැකීම මා විසින් ම ලැබුවකි. මා එය පැවැතුවන් මුවුනට එය සැබැඳු වශයෙන් දැනගත නො හැකිය. එසේ වන්නේ එය එක් එක් පුද්ගලයා විසින් තනි තනියෙන් ම අත් දැකිය යුතු දෙයක් වන තිසාය. මේ ගැන මා කළ මෙනෙහි කිරීම වැඩි වූ තරමට එය වඩාත් පැහැදිලි විය. හිරු උදාවනවාන් සමහ ම මගේ විශ්වාසය තවත් දැඩි බවට හා ගක්තිමත් බවට පත්විය.

අරුණදු වැටිමත් සමහ මා ඇස් හැර බැඳු විට මට දක්නට ලැබුණේ හැම දෙයක් ම කහපාටට හැරී ඇති බවය. මුත්‍රා කිරීමට යාමේ අවශ්‍යතාවයක් ර කාලයේ තබු තමුන් ඒ ගැන හැකීම කුමයෙන් ඉවත්වී ගොස් තිබුණි. උදැසන මා වාඩිවි සිටි තැනින් නැගී සිටි විට මට දැක ගත හැකිවුයේ සමහර දිනවල උදේ පාන්දරින් ම දැකීමට හැකි හිරු රස් මෙන් මා දුටු හැම පැන්තක් ම කහපාටට හැරී ඇති බවය. මුත්‍රා කිරීමට ශිය විට මුත්‍රාවල ලේ දක්නට ලැබුණි!

“මේ මොකද? මගේ මුත්‍රා තාලය පැළී ගොස් වත්ද? නැත්නම් එයට වෙනත් දෙයක් සිදුවෙලාද?” මට එක්තරා ආකාරයක බියක් ඇතිවිය. “මව්, එහි ඇතුළත ඇත්ත වශයෙන් ම ඉරි ගොස් තිබීමට පිළිවන. දැන් ඉතින් එසේ වුව හොත් මා මක් කරන්නද? එය ඉරිගොස් තිබේ. දැන් එම දෙය සිදුවී හමාරයි. ඒ ගැන දොස් කිව

හැක්කේ කාටදී?” එවිට ම මා තුළින් තැනී ආ හඩක් මට එක්වර ම පැවසුවේ “එය ඉරි ඇත්තම් එය සිදුවී හමාරයි. මිය යුමට සිදු වුව හොත් මම මිය යමි. මා කලේ මෙතැන වාචීවී සිටීම පමණය. මම වරදක් කරමින් නො සිටියෙමි. එය පුපුරා යන්නට ආසන්න නම් එසේ වූවා වේ” එම හඩ නැවතත් පැවසුවේ ඒ ලෙසිනි.

මගේ මනස ඒ හා සමහ ම වාද කරමින්, සටන් කරමින් ඇති බවක් දක්නට ලැබුණි. එක් පැත්තකින් ආ හඩක් පැවසුවේ “මෙක නම් මහා හයානක දෙයක්?” යනුවෙති. ඊට විරුද්ධ වූ තවත් හඩක් පැවසුවේ “එය අහියෝගයට ලක් කරන්න, එසේ ම නිශ්ප්‍රහාකර දමන්න” යනුවෙති.

මගේ මූත්‍රා තහිකරම ලේ පැහැයෙන් යුක්ත විය.

“දැන් ඉතින් මා බෙහෙත් සොයන්නේ කොහොන්ද?”

මම ඒවා ගැන කරදර නො වෙමි. කොහොම උනත් බෙහෙත් සඳහා පැලැටී කුළීම හික්ෂුන්ට ඇවුතක් සිදුවන දෙයකි. මා මැරෙනවා නම් මැරයි. ඉතින් එකට මොකද? ඒ ගැන කරන්නේ වෙන කුමක් ද?

මේ ආකාරයෙන් පුහුණු වන විට මා මිය යන්නේ නම් මා ඊටක් සුදානම්. යම් නරක දෙයක් කරමින් සිටින විට මිය ගිය හොත් එය නරක දෙයකි. තමුන් මේ ආකාරයට පුහුණුවේ යෙදෙමින් සිටින විට මිය යන්නේ නම් මා ඊට සුදානම්.

මෙ ඔබේ මනෝභාවයන් පසුපස නොයා යුතුය. එය එසේ වීමට නම් ඔබ පුහුණුවේ යෙදිය යුතුය. මෙම පුහුණුවට ඒවිනය පරදුවට තබා ත්‍රියා කිරීම ඇතුළත් වෙයි. ඒ සඳහා ඔබ අඩුතරමින් දෙවරක් හෝ තුන් වරක්වත් හඩා තිබිය යුතුයි. ඔව්! එක හරි, ඒ තමා නියම පුහුණුව. ඔබට නිදිමත ගතියක් දැනී ඇල්වී සිටීමට අවශ්‍ය වුවහොත් එසේ නො කරන්න. ඇල්වීමට පළමු එම නිදිමත ගතිය පළවා හරින්න. එසේ වුවත් ඔබ හැම දෙනා දෙස බලන්න. පුහුණු වන්නේ කෙසේ ද කියා කිසිවෙක් හෝ නො දතිනි.

පිණ්ඩාත වාරිකාවේ යෙදී ආපසු විත්, දානය වැළඳීමට පෙර ප්‍රත්‍යාවේක්ෂාවේ යෙදෙන බොහෝ අවස්ථාවල ඔබට ඔබේ මනස සංස්කීර්ණ කර ගැනීමට නොහැකි වන්නේ එය පිස්සු වැටුන බල්ලකු මෙන් පවතින තිසාය. සාහින්න ඒතරමට බලවත් නිසා

කරින් කෙළ පවා වැඩිරේයි. ඔබ සමහර විට ප්‍රත්‍යාවේක්ෂාවේ නොයෙදී කෙළින් ම වළඳන්නොහිය. එය නම් විනාශකාරී තත්ත්වයකි. මනස තැන්පත් නොවන්නේ නම් ඉච්චිමෙන් යුතු ව පාත්තරය පසෙක තබා නොවලදා සිටින්න. ඔබ ඔබට ම ප්‍රහුණුවක් ලබා දෙන්න. අභ්‍යාසයක් ලබා දෙන්න. ප්‍රහුණුව යනු එයයි. ඔබ භුදේක් ඔබේ මනසට අවශ්‍ය වන ආකාරයට කටයුතු නො කරන්න. පාත්තරය පැත්තක තබා එතැනින් තැඟිට යන්න. දානය වැළඳීමේ අවශ්‍යතාවයට ඉඩක් නො දෙන්න. වැළඳීම සඳහා එතරම් අවශ්‍යතාවයක් තිබිය දින් මනස ඒ ආකාරයට තවමන් හිතුවක්කාර නම්, එයට වැළඳීමට ඉඩක් නො දෙන්න. ඒ සඳහා ඇති වන කෙළ වැඩිරීම නවතින්නේ එවිටය. ආහාර සඳහා කිසිවක් නොලැබෙන බව දැන ගන්නා ක්ලේජයෝ බිඟට පත්වෙයි. එවා ර්ඛන දිනයේ දී ඔබට කරදර කිරීමට තරම් එඩිතර නොවනු ඇත. එසේ වන්නේ ආහාර පිණීස කිසිවක් නොලැබේ යැමට ඉඩ ඇති නිසාය. ඔබට මේ සම්බන්ධයෙන් මා විශ්වාස කළ නොහැකි නම් ඔබ ම උත්සාහ කර බලන්න.

මිනිස්සූ මෙම ප්‍රහුණුව කෙරෙහි විශ්වාසයක් නො තබනි. එය සැබු ආකාරයෙන් සිදු කිරීමට ඔවුනු දෙයීමත් නො වෙති. තමන්ට කුසගින්නේ සිවීමට සිදුවෙයි, මිය යැමට සිදුවෙයි යන බිය ඔවුන් තුළ පවතී. මෙම ප්‍රහුණුව ගැන උත්සාහ නොකර සිටින විට එය මොන ආකාරයේ එකක් ද කියා දැන ගත නො හැකිය. අප අතරේ සිටින බොහෝ දෙනකු ඒ ගැන උත්සාහ නොකරන්නේත්, එය අත්හදා නොබලන්නේත්, ඔවුන් තුළ ඇති මෙම බිය නිසාය.

වැළඳීම වැනි දේවල් ගැන කරා කරන විට මා එවා සම්බන්ධයෙන් දීසි කාලයක් බොහෝ දුක් විද තිබේ. එම නිසා මම එ වැනි දේවල් ගැන භොඳින් දනිමේ. එසේ වුවත් එය එතරම් ගණනකට නොගත යුතු සුළු දෙයක් පමණි. එම නිසා මෙම ප්‍රහුණුව යම් කෙනකුට එතරම් පහසුවෙන් ඉගෙන ගත හැකි දෙයක් නො වේ.

දැන් මෙන්න මේ ගැනත් සිතා බලන්න. හැම දෙයකට ම වඩා වැදගත් දෙය කුමක් ද? ඒ තමා මරණය. ඒ මිස වෙන කිසිවක් නො වේ. ලෝකයේ පවත්නා දේවල් අතරින් ඉතාමත් ම

වැදගත් දෙය මරණයයි. මේ ගැන සිතා බලන්න. පුහුණුවේ යෙදී බලන්න. විමර්ශනය කර බලන්න. ඇද ගැනීම සඳහා වස්තු නොතිබුව ද ඔබ මිය නො යන්නෙහිය. විට සැපිමට ප්‍රච්චක් නොතිබුව ද, ඉර්ම සඳහා දුම් වැට් නොතිබුව ද ඔබ මිය නො යන්නෙහිය. නමුත් බත් හා ජලය නොමැති නම් ඔබ මිය යන්නෙහිය. මේ ලෝකයට තැතිවම බැරි දේවල් ලෙස මා දකින්නේ මෙන්න මේ දෙකයි. ගර්ර පෝෂණයට බත් හා ජලය අවශ්‍යවේයි. මා තුළ වෙනත් දේවල් කෙරෙහි සැලකිල්ලක් නොපැවතියේ ඒ නිසයයි. මේවායින් කෙතරම් ප්‍රමාණයක් ලැබුණත් මම පුදෙක් සැපිමට පත්වූයෙමි. බත් හා වතුර ලැබෙන තාක් කල් එය මගේ පුහුණුව සඳහා ප්‍රමාණවත් විය. මම එයින් සැපිමට පත් වුනෙමි.

එබට මෙය ප්‍රමාණවත් නොවේද? ඔය අනෙකත් දේවල් වැඩිමනත් ඒවාය. ඒවා ලැබුණත්, නොලැබුණත් එය එතරම් වැදගත් නැත. ඒවා සපයා ගැනීමට හැකිවුවත් නොහැකිවුවත් එය ගණන් ගත යුතු දෙයක් නො වේ. සැංශු වශයෙන් ම වැදගත් වන දේවල් බත් හා ජලය පමණයි.

"මේ ආකාරයට ජීවත්වුව හොත් මගේ පණ ගැට ගසා ගැනීමට හැකිවෙයිද?" මම මගෙන් ම ප්‍රශ්න කෙළෙම්. මේ ලැබෙන දෙය ජීවිතය ගැට ගසා ගැනීම සඳහා හොඳට ම සැහැයි. මට කොයි ගමකින් වුවත් එක් ගෙදරකින් අව්‍යතරමින් බත් පිඩ බැහින් වත් නොඅනුමාන ව ම ලැබෙනු ඇත. සාමාන්‍ය පරිදි ජලය ලබා ගත හැකිය. මට මේ දෙක පුදෙක් ම ප්‍රමාණවත් වෙයි. "මට විශේෂ ආකාරයේ සමෘද්ධීමත් හාවයක් ලැබීමට අවශ්‍ය නො වූණි".

මෙම පුහුණුව ගැන සිලකා බලන විට හොඳ හා නරක දෙක සාමාන්‍ය වශයෙන් සමතාවයෙන් යුතු ව පවතී. එම නිසා එය සිදුකිරීමට හා පුහුණුවේමට ඔබ තුළ එඩිතර බවක් තිබිය යුතුය. ඔබ කෙදිනාක හෝ සුසාන හුමියකට ගොස් නැත්තම් ඒ සඳහා තුරුවිය යුතුය. රාත්‍රි කාලයේ යැමට නොහැකි නම් දේවල් කාලයේ යන්න. ඉන් පසු අදුරු වැටුනායින් පසු පට්‍ර තැවතිමට හැකි වන පරිදි එහි යන වේලාව ටිකෙන් ටික ප්‍රමාද කිරීමට පුරුදු වන්න. මෙම පුහුණුවේ ප්‍රතිඵල දැක ගැනීමටත්, ඒ ගැන අවබෝධයක් ලබා ගැනීමටත් හැකි වන්නේ එවිටය.

මේ මතස් මේ වන විට ජීවිත වාර කෙතරම් ගණනක් මූලාවට පත්වූයේ ද යන්න ගැන දන්නේ කවුරුන්ද? අපට අවශ්‍ය වන්නේ අප අකුමැති හෝ ආදරය නොකරන කුමක් හෝ වේචා මගහැර සිටිමටයි. එසේ වන්නේ අප ඒ ගැන බිඟ වන නිසාය. එසේ කරමින් පවසන්නේ තමන් පුහුණු වන බවය. මෙය “පුහුණුව” යනුවෙන් හැඳින් විය නො භැක. සැබැං පුහුණුව සඳහා ඔබ ඔබේ ජීවිතය වූව ද පරදුවට තබන්නෙහිය. පුහුණුවේම සඳහා සැබැන් ම නිශ්චිතය කර ගෙන ඇත්තම්, ඔය සුරු දේවල් කෙරෙහි තැකීමක් කරන්නේ කුමකටද?....”මට ලැබුණේ ස්විල්පයක් පමණයි, ඔබට ඊට වැඩියෙන් ලැබී තිබේ.” “ඔබ මා සමග දබර කර ගත් නිසා මම ඔබ සමගත් දබර කරමි” වැනි කිසිවක් මා තුළ නොවූයේ මා ඒවා ගැන නොතැකු නිසාය. අනුත් කුමක් කළ ද එය මුවන්ගේ වැඩකි. මම වෙනත් ආගුම සොයා යැම වැනි දේවල්වල පැවතීමට නො ගියෙමි. මම අනුත් පුහුණු වන්නේ කෙතරම් උසස් මට්ටමකින් ද තැනහොත් පහත් මට්ටමකින් ද යන්න ගැන තැකීමක් නොකර සිටියෙමි. මම මා කරමින් සිටි දෙය ගැන ම වග බලා ගත්තෙමි. මගේ පුහුණුව මා නොනියව සිදු කළේ ඒ ආකාරයෙනි. එම පුහුණුවට ප්‍රජාව හා විද්‍රෝගනා අදාය මා තුළ පහළ කරවීමට හැකි වූයේ ඒ නිසාය.

ඔබේ පුහුණුව තැනට අවතිණී වූව හොත් ඔබ ඇත්තෙන් ම පුහුණු වන්නෙහිය. ඔබ ර දවල් නොබලා පුහුණු වන්නෙහිය. මා කරන්නේ රාත්‍රි කාලය නිශ්චිවලට පවතින විට වාඩිවි හාවනා කිරීමයි. ඉන්පසු මම එයින් නැගිට සක්මනේ යෙදෙමි. මෙය මාරුවෙන් මාරුවට අඩු තරමින් රයකට දෙනුන් වාරයක් වත් කරමි. මම සක්මනේ යේදී සිට වාඩිවෙමි. තැවත තව විකක් වැඩිපුර සක්මන් කරමි....මට එය එපා නො වුණි. මම එයින් සතුවක් වින්දෙමි.

සමහරවිට පොද වැස්සක් පවතින විට මට මතක් වූයේ මා කුමුරු වැඩිවල යේදී සිටි ඒ පැරණි විකවානුවයි. මගේ ඇදුම් පෙර දින පැවැති වැස්සෙන් තවමත් තෙත බරිනවී තිබුණන්, මම ඊළුහ දිනයේ උදුසානින් ම අවදි වී එම තෙත ඇදුම් තැවත වතාවක් ඇහලා ගත්තෙමි. ඉන්පසු මගේ නිවස තුළ තැනින් පහළට ගිය මට ගාලේ බැඳ සිටි හරකා ඉන් පිටත ගැනීමට සිදුවිය. මට ඒ වේලාවේ දැකගත හැකි වූයේ හරකාගේ බෙල්ල

පමණය. එසේ වූයේ එම ස්ථානය මඩ ගොහොරුවක් වී තුළු නිසාය. හරකාගේ කෙශය ඇල්ලු විට එය ගොමචිලින් තැහැවී ගොස් තුවුණි. ඒ මදිවාට උණ උගේ විෂිගය ගසා දැමු විට මගේ ඇහ පුරා ම ගොම විසි විය. ධාවන ස්විචියකයුගේ පාද මෙන් මගේ පාද රිදෙන්නට වූ විට මා ඇවිද ගියේ ජීවිතය මෙතරම් කටුක වී ඇත්තේ මක්නිසා ද යනුවෙන් කළුපනා කරමිනි. මා දැන් මෙතැන මේ කරන්නේ ඇවිදීම්න් භාවනා කිරීමය. ඒ නිසා මේ පොද වැස්ස මොකක්ද? මම මගේ භාවනාව ගැන දෙයීමත් වූයේ මෙන්න මේ ආකාරයට කළුපනා කරමිනි.

පුහුණුව ධමි පුවාහය භා සම්බන්ධ වී ඇත්තම් එය කිසිවකට සම කළ නො භැක. ධමිය පුහුණු වන අයකු විදින දුකට සමාන අත් කිසිම දුකක් තැත. එසේ ම එ වැනි අයකු තුළ පවතින සතුටට සමාන වෙනත් කිසිම සතුටක් ද තැත. ධමිය පුහුණු වන අයකු තුළ පවතින උනන්දුවට සමාන කිසිවක් තැත. එසේ ම පුහුණුව කෙරෙහි දක්වන කම්මුලිකමට සමාන කිසිවක් ද තැත. අප අතර සිරිතවුන්ගෙන් ඉහළින්ම සිරින්නේ ධමිය පුහුණුවන අයයි. ඔබ සැබු ආකාරයෙන් පුහුණු වුවහොත් එය දැක ගැනීමට තරම් ආශ්‍යවයීමත් දෙයක් ය, කියා මා පවසන්නේ ඒ නිසාය.

නමුත් අප බොහෝ දෙනා පුහුණුව ගැන කඩා කරන්නේ ඒ තුළ යේදීමෙන් පසු හෝ එය සාර්ථක කර ගැනීමෙන් හෝ නො වේ. එයත් හරයට අර තමන්ගේ ගෙයි වහළය එක් පැත්තකින් තෙමෙන නිසා ගෙයි අනික් පැත්තට වී නිදා ගන්නා මිනිසාගේ ක්‍රියාවට සමානය. ඒ පැත්තට ඉර අව්ව වැවෙන විට ඔහු නැවතත් අනික් පැත්තට මාරුවයි. ඔහු නිතර ම කළුපනා කරන්නේ “අනික් අයගේ නිවස් වැනි නිවසක් මටත් ලැබෙන්නේ කවදාද” යනුවෙනි. වහළයේ හැම පැත්තකින් ම තෙමෙන්නට පටන් ගත හොත් ඔහු කරන්නේ තමන් සිරින තැහින් තැහිට නිවසින් බැහැර යැමයි. කොයි ම දෙයක් වූවත් මේ ආකාරයට නොකළ යුතු තමුත් බොහෝ මිනිසුන් ක්‍රියා කරන්නේ ඒ ආකාරයයි.

දැන් අපේ මෙම මනස එසේ ම ක්ලේගයන්...එ්වා මග පෙන්වන ආකාරයට කටයුතු කිරීමට ගිය හොත් අපට කරදර ඇතිවයි. එවා අනුගමනය කිරීම වැඩිවන තරමට පුහුණුවේ පිරිහිමත් වැඩිවයි. පුහුණුව සැබු ආකාරයෙන් සිදු වන විට ඔබ

තුළ පවත්නා දෙයසීය ගැන ඔබ පුදුම වනු ඇත. අනික් අය පුහුණු වූවත් නො වූවත් ඒ ගැන නොතකා ඔබ ඔබේ පුහුණුව නොකඩවා කර ගෙන යන්ත. ඔබ කරන දෙය “පුහුණුව” යයි පැවසීමට පෙර ඔබ ඔබ දෙස බැලිය යුතුය. පුහුණුව සැබැං ආකාරයට සිදු වන්නේ නම් ඔබේ මතස තුළ ගැවුම් නො පවතී. ඒ තුළ ඇත්තේ ධමිය පමණි.

ඔබට තවමත් පුරු තැකි හෝ අඩුවක් ලෙස දැනෙන යම් තැනක් ඇත්තම් ඔබේ සැලකිල්ල යොමුවිය යුත්තේ අන්ත එතැනටය. එම තත්ත්වය තවමත් නිරාකරණය නොවී ඇත්තම් ඔබේ වැයම අත් නො භරින්න. ඔබ එක් දෙයක් අවසන් කළ පසු තවත් එකක හිර වන්නෙහිය. එම නිසා එය ද අවසානයකට පත් වන තෙක් ඔබේ කායසීය දිගට ම කර ගෙන යන්ත. ඔබ නිර වන්නේ කොතැනක ද, එය නිරාකරණය වන තෙක් වැයම් කරමින් සිටින්න. එම වැයම අත්නොහරිමින් එහි අවසානයක් දකින තෙක් සැඳීමකට පත් නො වන්න. ඔබේ මුළු අවධානය එම කරුණ කෙරෙහි ම යොදවන්න. වාචිවෙමින් සිටියත්, ඇලුවි හෝ ඇවිදිමින් හෝ සිටියත්, ඒ දෙස ම බලා සිටින්න.

එය කළ යුතු වන්නේ හරියට අර තමන්ගේ කුමුරු වැඩ තවමත් අවසන් කිරීමට නොහැකිවූ ගොවියකුගේ ආකාරයෙනි. ඔහු භැං අවුරුද්දක ම ගොවිතැන් කරන තමුන් මේ අවුරුද්දේ එසේ කිරීමට ඔහුට නොහැකි විය. එම නිසා ඒ ගැන නිතර ම කළුපනා වන හෙයින් ඔහුගේ සිතට සැනසීමක් තැත. වැඩ අවසන් කළ යුතුව තබු තමුන් තවමත් අවසන් වී තැත. තමන්ගේ මිතුරන් සමඟ සිටින විට පවා ඔහුට කිසි ඉස්පාසුවක් තැත. ඔහුගේ සිතට නිතර ම එන්නේ අවසන් නො වූ එම වැඩ කොටසයි. තවත් ආකාරයකට කිව හොත් නිවසේ ඉහළ මාලය තුළ තම අන දරුවා තනිකර දමා පහළ සිටින සතුන්ට කැං දැමීමට යන මතකගේ සිතෙහි පවතින්නේ ඒ දරුවා ගැන සිහියයි. ඒ ඔහු බිමට ඇද වැවෙතැයි යන බිය නිසාය.

එය ඒ ආකාරයට ම අපට හා අපේ පුහුණුවටත් අදාළ වෙයි. අපට කිසි දිනෙක අපේ පුහුණුව අමතක නො වෙයි. අප වෙනත් වැඩ්වල නිරත්වී සිටීමට හැකි වූවත් අපට අපේ පුහුණුව කිසිවිටක අමතක නො වේ. වෙනත් වැඩ්වල යෙදීමට හැකිවූවත් අපේ

පුහුණුව අපේ මතකයෙන් ඇත් නොවී පවතියි. එය ය කාලයේ වුවත්, දවල වුවත් අප සමග නිරන්තරයෙන් ම පවතී. ඔබ සැඟැ අන්දමින් ඔබේ පුහුණුව දියුණු කිරීමට යන්නෙහි නම් එය සිදු කළ යුතු වන්නේ මෙපරදේදත්.

පුහුණුව ආරම්භයේදී ම ඔබට කරුණු කියා දීමටත්, අවවාද දීමටත් ඔබ ඔබේ ගුරුවරයා කෙරෙහි විශ්වාසය තැබිය යුතුය. ඒවා වටහා ගැනීමෙන් පසු පුහුණුව සිදු කරන්න. ගුරුවරයාගේ උපදේශ ලැබුණු පසු ඒ අනු ව කටයුතු කරන්න. පුහුණුව ගැන අවබෝධයක් ලැබූ පසු ගුරුවරයාගේ ඉගැන්වීම තව දුරටත් අවශ්‍ය තැත. ඔබේ පුහුණුව ඔබ ම කරන්න. සිහිය යහපත් ලෙස නොපවතින විට නො එසේ නම් අකුසල් සිතිවිලි පහළ වූ විට ඒ බව ඔබ ම දන ගන්න. එපමණක් නො ව ඔබ ම ඒ ගැන ඔබට ම ඉගැන්වීමෙහි යෙදෙන්න. පුහුණුව ඔබ ම කරන්න. මෙයට සාක්ෂිකරු, දැනීමෙන් යුතු ව පවත්නා ඔබේ ම මතසයි. ඔබ තවමත් බොහෝ සෙයින් මූලාවි සිටින්නෙහිද? නො එසේ නම් ස්වල්ප වශයෙන් මූලා වි සිටින්නෙහිද කියා දන්නේ එයයි. ඔබට තවමත් වර්ධන තැන දැන ගනීමින් හරියට ම එතැනට ඔබේ පුහුණුව යොමු කිරීමට වෙර දරන්න. ඒ ගැන අවධානයෙන් සිටිය යුත්නේ ඔබ මය.

මෙය එවැනි පුහුණුවකි. එය හරියට උමතු බවට පත්වී සිටින්නාක් මෙනි. තැනහොත් ඔබ උන්මන්තකයකුය කියා කීමට ද හැකි වෙයි. සැඟැ ආකාරයෙන් පුහුණු වන විට ඔබ සිටින්නේ උන්මන්තකයකුගේ ආකාරයෙනි. ඔබ සැබවින් ම පුහුණු වන විට ක්ෂණයකින් උමතු වන්නෙහිය. ඔබේ දැකීම අපැහැදිලි වූ නිසා ඔබ එය තිවුරුදි කර ගන්නෙහිය. එය එසේ තිවුරුදි කර ගනු නොලැබුවහොත් එය පෙර පරිදි ම තුදු කරදරකාර් අවාසනාවන්ත එකක් වනු ඇත.

එම නිසා මෙම පුහුණුව තුළ බොහෝ සෙයින් දුක පවතී. එසේ වුවත් ඔබට මෙම දුක ගැන වැටහිමක් ඇති නොවුවහොත් දුක්ඛායී සත්‍යය යනු කුමක් ද කියා දැන ගැනීමට නොහැකි වෙයි. දුක තේරුම් ගැනීමට මෙන් ම එය තැනි කර දැමීම සඳහා ඔබ මුලින් ම කළ යුතු වන්නේ එය දැක ගැනීමයි. වෙශිතැබීම සඳහා කුරුලේකු සොයා ගිය පසු උං මූණ නොගැසුනහොත්

උට වේඩි තැබිය හැකි දී? දුක්...දුක්.... බුදුන් වහන්සේ ඉගුන්වූයේ මෙම දුක් ගැනය. ඉපදීමේ දුක්, ජරාවේ දුක්..... එය අත්දැකීමට අවශ්‍ය නොවූහොත් එය දැකීමටද නො හැකිය. දැක නොගතහොත් තෝරුම් ගැනීමට ද නො හැකිය. තෝරුම් ගැනීමට නොහැකි වූවහොත් එය තැනිකර දැමීමට ද නො හැකිය.

එසේ වූවන් මිනිසුන්ට මෙම දුක් දැකීමටවත්, එය අත්දැකීමටවත් අවශ්‍ය තැන. මෙතැන දී දුක් විදිමට සිදුවූව හොත් ඔවුනු තවත් තැනකට දුවති. ඔබට මෙය වැටහෙනවාද? ඔවුන් මේ කරන්නේ එම දුක් ප්‍රාදේක් ඔවුන් සමඟ ම ඇද ගෙන යනු මිස එය තැන්තට ම තැනි කිරීම නො වේ. ඔවුනු දුක් ගැන මෙනෙහි කිරීමක් හෝ ඒ ගැන විමර්ශනයක් හෝ නො කරති. මෙතැන දුක් පවතින බව දනෙන විට ඔවුන් කරන්නේ වෙනත් තැනකට යුමයි. එතැන් දුක් ඇති විට ඔවුනු තැවතන් මෙහාට ම එති. තමන්ගේ ග්‍රෑටයෙන් පලා යැම තුළින් ඔවුනු දුක් තැනි කර දැමීමට උත්සාහ කරති. ඔබ තුළ තවමත් අවධාව පවතින තාක් කල් ඔබ කොතැනකට ශියන් ඔබට දැකගත හැකි වන්නේ දුක් යය. පලා යැමට අහස් යානාවකට තැහැනත් ඔබ සමග එම දුකත් එම අහස් යානාවට ගොඩ වේයි. වතුර යට කිමිදුනත් ඔබ සමග එයන් කිමිදේයි. මෙසේ වීමට හේතුව දුක් ඔබ තුළ ම පවතින එකක් හෙයිනි. තමුන් අපි ඒ බව නොදැන සිටිමු. එය අප තුළ ම පවතින්නක් තම් එයින් බේරීම සඳහා පැන යා හැක්කේ කොහාටද?

යම් තැනක දුක් ඇති විට මිනිසුපු තවත් තැනකට පලා යති. එතැන් දුක් ඇති විට ඔවුනු වෙනත් තැනකට දිව යති. ඔවුන් කල්පනා කරන්නේ තමන් දුකෙන් පැන යන බවය. තමුන් එය එසේ සිදු නො වේ. එම දුක් ඔවුන් සමඟ ම යයි. ඔවුන් එහාට මෙහාට යන තමුන් ඒ යන්නේ තමන් දුක් රැගෙන යන බව වත් නො දැනය. දුක් ගැන දැන ගනු නොලැබූව හොත් එය හටගුනීමට හේතුව දැන ගැනීමට ද නො හැකිය. එවිට එයින් ගැල විය හැකි මගක් ද නොතිබෙනු ඇති.

ඔබ ඔබේ සැක දුරුවන තෙක් කල්පනා සහගත ව මේ තුළට එන් බැලිය යුතුය. ඔබ පුහුණුව ගැන එචිතර විය යුතුය. කණ්ඩායමක් වශයෙන් සිටියන්, තනි තනි ව සිටියන් ඔබ එය පැහැර නොහැර කළ යුතුය. අතික් අය උදාසීන වූවත් එය ගණන්

තොගත යුතුය. සක්මත් හාවනාවේ යෙදී වැඩි වශයෙන් පුහුණුව වන අයගේ ප්‍රතිථිල ගැන මම සහතික වේමි. අනික් අය පැමිණ ආපසු ගියත්, වෙන මොන ම දෙයක් හෝ කළත් ඔබ ඔබේ පුහුණුව තොකඩිවා සිදු කළ හොත් ඒ සඳහා එක් වස් කාලයක් වූවත් සැහේයි. එය කළ යුතු වන්නේ මා ඔබට මෙහි දී කියා දුන් ආකාරයටය. ගුරුවරයා පවසන දෙයට සවත් දෙන්න. බොරුවට සවත් තොදිය යුතුය. හිතුවක්කාරකම් අතහරින්න. ගුරුවරයා කියන්නේ කුමක් ද එය කෙළින් ම කරන්න. ඔබ මෙම පුහුණුව ගැන බිජක් ඇති කර තොගත යුතුය. සත්‍ය වශයෙන් ම ඒ තුළින් ඇඟනය පහළ වනු ඇත.

මෙම පුහුණුව හා ප්‍රතිපදාව යන දෙක ම එකකි. ප්‍රතිපදාව කියා කියන්නේ කුමකටද? එය සම්බරව හා ස්ථාවර ලෙස පුහුණු වීමයි. එය අර මහැල පෝර් හිමියන් කළ ආකාරයට තො කරන්න. මහු එක් වස්කාලයක් තුළ තීරණය කළේ කරා කිරීමෙන් වැළැකී සිටීමටය. මහු එය තොදින් කළ නමුත් කචදාසි කොළවල සවහන් ලිවීම ආරම්භ කෙළේය...”මට හෝ දෙන බත් බෙරි කර දෙන්න.” මහුට බෙරි කළ බත් කුමට අවශ්‍යවේ තිබුණි. කරා කිරීම නැවැත්තු නමුත්, සවහන් එතරම් ප්‍රමාණයක් ලිවීම නිසා මහුට සිදුවූයේ මහුගේ මනස පෙරටන් වඩා අවල් කර ගැනීමටය. මහු එක් මොහාතක යම් කිසිවක් ලියයි. රේඛ මොහානේ තවත් දෙයක් ලියයි. මේ මොන විහිළුවක්ද?

කරා තොකර සිටීම ගැන මහු කරදර වූයේ කුමක් නිසාද කියා මම නම් තො දැනිම්. මහු මෙම පුහුණුව කුමක් ද කියා තොදැන සිටින්නට ඇත.

මෙම පුහුණුව තුළින් ඇත්ත වශයෙන් සිදුවන දෙය නම් සවල්පයකින් සැෂ්ටිමකට පත්වීමයි. තුදෙක් සවාහාවික අන්දමින් ජීවත් වීමයි. අලස බවක් දැනුනත්, උදෙස්ගීමන් බවක් දැනුනත්, “මා අලසය” නැත්තම් “මා උදෙස්ගීමත්ය” යනුවත් තො කියන්න. බොහෝ අය පුහුණු වන්නේ උදෙස්ගීමන් බවක් දැනෙන විට පමණය. කම්මුදී බවක් දැනුන හොත් මැවුහු තම පුහුණුව ගැන කරදර තො වෙති. මෙනිසුන් තුළ පවතින සාමාන්‍ය ස්වභාවය මෙයයි. නමුත් හික්ෂුන් කළුපනා කළ යුත්තේ ඒ ආකාරයට තො වේ. මැවුන් උදෙස්ගීමන් බවක් දැනුනත් පුහුණු විය යුතුය. අනික්ත්

දේවල් ගැන කරදර නොවිය යුතුය. ඒවා සියල්ල කපා හැරිය යුතුය. විසිකර දැමීය යුතුය. ඔබ ඔබේ පුහුණුව කළ යුතුය. එය නොකඩවා එසේ ම දිගට ම කරගෙන යන්න. දිවා කාලයේ දී හෝ රාත්‍රියේ දී වුවත්, මේ වසරේ හෝ එන වසරේ දී හෝ වුවත්, මේ මොනයම් කාලයක දී වුවත් ඔබේ පුහුණුව නොකඩවා කරගෙන යා යුතුය. උදෙස්ගිමත් හාවයේ හෝ කම්මුලි හාවයේ සිතිවිලි කෙරෙහි සැලකිල්ලක් නො දක්වන්න. “දන් උණුපුම්,” “දන් සිතලයි” කියා ගණන් නොගෙන භුදේක් ඔබේ පුහුණුව තුළ ම රදී යෙදී සිටින්න. “සම්මා ප්‍රතිපදාව” හෙවත් තිවැරදි පුහුණුව යනුවෙන් හැඳින්වෙන්නේ මෙයයි.

සමහර කෙනෙක් දින කේ හෝ 7ක් පුහුණුවට සැබේන් ම කරදීගෙන සිටිනි. ඉන්පසු තමන් බලාපොරොන්තු වී සිටි ප්‍රතිඵල නොලැබේ යන විට ඔවුනු පුහුණුව මූල්‍යත්වයේ ම අත්හැර දමා, වල්පල් දේඛීම, ම්‍යුහශගම් පැවැත්වීම වැනි දේවල් පටන් ගනිමින් සම්පූජ්‍යී වශයෙන් ම පෙර සිටි තන්ත්වයට පත්වෙති. ඉන් පසු තමන්ගේ පුහුණුව තැවතත් මතක් වී තවත් දින කේ 7ක් එහි යෙදී සිට එය අත්හැර දමති...මවුන් එය කරමින් සිටින්නේ සමහර පුද්ගලයන් තමන්ගේ වැඩි කටයුතු කරන ආකාරයටය. ඔවුනු වැඩික් පටන් ගැනීමට යන විට එක්වර ම එයට බසිනි...වැඩිය තැවැත්වීමෙන් පසු වැඩි කිරීම සඳහා ගත් උපකරණ වික වත් එක්තුන් නොකර ඒවා එතැන ම දමා යති. ඉන් පසු පොලොව වේලී ඉරිතැලී ගිය විට තමන්ගේ වැඩිය ගැන තැවතත් මතක් වී තව රිකක් වැඩි කර තැවත වතාවක් එය අත්හැර දමති.

ඔබ මේ අත්දමට කටයුතු කළ හොත් හොඳ කුමුරක් හෝ අස්වින්නක් හෝ කිසිදිනක නොලබනු ඇත. අපේ මෙම පුහුණුව ද එ වැනි දෙයකි. ප්‍රතිපදාවහි වැදගත්කම ගැන නොසලකා හැරිය හොත් පුහුණුවෙන් කිසි ප්‍රගතියක් අත්නොවනු ඇත. සම්මා ප්‍රතිපදාවහි පටත්නා වැදගත්කම ගැන කිසි ම ප්‍රශ්නයක් තැන. තිරතුරුව ම එහි යෙදිය යුතුය. ඔබේ මනෝභාවයන්ට සවත් දීමට නො යන්න. මනෝභාවය හොඳ හෝ තරක හෝ වුවත් එයින් මක්වෙයිද? බුදුන් වහන්සේ එ වැනි දේවල් ගැන කරදර නො වුයේක. උන්වහන්සේ හොඳ දේවලුත්, තරක දේවලුත්, හරි දේවලුත්, වැරදි දේවලුත් අත් දක ගෙන තුවුසේක. උන්වහන්සේ

පුහුණුව සිදුකලේ ඒ ආකාරයෙනි. තමන් කුමැති දේවල් භාර ගැනීම හා අකුමැති දේවල් ප්‍රතික්ෂේප කිරීම පුහුණුව වශයෙන් ගණන් නො ගැනේ. එය ගණන් ගැනෙනුයේ විනාශය ලෙසය. එයින් සිදු වනුයේ ඔබ කොතුනක හියන් සැඳීමකට පත් නො විමයි. කොතුනක සිටියන් එතැන දුක පැවතීමයි.

මේ ආකාරයෙන් කෙරෙන පුහුණුව බමුණන් කරන බිජු ජාවන් බදුය. ඔවුන් ඒවා කරන්නේ කුමක් සඳහා ද? යමක් ලබා ගැනීමට අවශ්‍ය තිසා ඔවුනු ඒවා කරති. අපේ සමහර අය පුහුණු වන්නේන් ඒ ආකාරයටය. ඔවුන් පුහුණු වන්නේ කුමක් සඳහා ද? පුනරුත්පත්තියක්, තවත් හවයක් ලැබීම සඳහා පුහුණුවෙනි. ඔවුන්ට අවශ්‍ය යම් තත්ත්වයකට පත්වීමටය. බලාපොරොත්තු වන දෙය නොලැබේ යන බවක් දක්නට ඇතොත් ඔවුනු පුහුණු නො වෙති. ඔවුනුත් කරන්නේ අර බමුණන් කරන ආකාරයටය. ඔවුන් මේ ආකාරයෙන් ක්‍රියා කරන්නේ තෘප්ත්‍යාචාර තිසාය.

බුද්‍යන් වහන්සේ උගන්වා වදාලේ එවුන්තක් නො වේ. එම ඉගැන්වීමට අනුව පුහුණුව සිදු කළ යුත්නේ අත්හැර දැමීම සඳහාය, යැමුම ඉඩ හැරීම සඳහාය. තවත්වා දැමීම හා මූලිනුප්‍රවා දැමීම සඳහාය. එය කරනුයේ එක්තරා විශේෂිත තැනක පුනරුත්පත්තියක් ලැබීම පිණීස නො වේ.

එක් කළක මූලින් ම මහායානික තිකායේ පැවිදි වූ එක් තෙර තමක් විසුහ. එම තිකාය තුළ වූ විනය ප්‍රතිපත්ති එතරම් තද නොවූ තිසා උන්වහන්සේ ධම්මයුක්තික තිකායේ පැවිදි බව ලැබූහ. එසේ කළ උන්වහන්සේ තම පුහුණුව ආරම්භ කළහ. සමහර අවස්ථාවල දින 15ක් පමණ තිරාභාර ව සිට දානය වැළඳීමට පටන් ගත් උන්වහන්සේ කොළ වහි හා තෘණ වහි පමණක් වැළඳුහ. උන්වහන්සේ කළපනා කලේ සතුන්ගේ මස් අනුහව කිරීම අකුසල කමියක් බවත්, එම තිසා කොළ වහි හා තෘණ වහි අනුහව කිරීම රේට වඩා හොඳ බවත්ය.

ටික කළකට පසු “හම්! හික්ෂුවක් වශයෙන් ජීවත්වීම හොඳ දෙයක් නො වේ. එම ජීවිතය අපහසු එකකි. හික්ෂුවක් වශයෙන් සිටිමින් නිර්මාංගව සිටිමේ පුරුද්ද දිගට ම පවත්වා ගැනීම අපහසුය. සිවුරු හැර උපස්ථායකයකු වශයෙන් සිටිම රේට වඩා හොඳ විය හැකිය.” යනුවෙන් උන්වහන්සේ කළපනා කළහ.

උන්වහන්සේ එසේ සිතමින් සිවුරු හැර උපස්ථායකයකු බවට පත්වියේ තමන් විසින් ම කොළ හා තෘණ ජාති එකතු කර ගැනීමටත්, මූල් හා අල විභි හාරා ගැනීමටත් හැකි වනු පිළිසය. රික කළක් එසේ කරමින් සිටි උන්වහන්සේ අවසානයේ දී එය අත්හැර දැමුයේ ඊළභට කළ යුතු දෙය කුමක් ද කියා නොදැන් හෙයිනි. ඒ හැම දෙයක් අත්හැර දැමුයේ ඒ නිසාය. හික්ෂු ජිවිතය, උපස්ථායක ජිවිතය යන මේ හැම දෙයක් ම අත්හළහ. උන්වහන්සේ මේ දිනවල කුමක් කරමින් සිටින්නේ ද කියා මම නො දතිමි. සමහර විට මිය යන්තට ඇතුළු සිතීමට පිළිවන. තමුත් ඒ ගැන මම හරියට ම නො දතිමි. උන්වහන්සේට මෙසේ වුයේ තමන්ගේ සිතට හරියන යමක් සොයා ගත නොහැකි වූ නිසාය. තමන් ගියේ තමන්ගේ ම කෙලෙසුන් පසු පස්සෙහි බව උන්වහන්සේ නොදැන සිටියන.

බුදුන් වහන්සේත් ඔය අන්දමට සිවුරු හැර උපස්ථායකයකු බවට පත් වූ යේක්ද? උන්වහන්සේ පුහුණු වුයේ කොයි ආකාරයට ද? උන්වහන්සේ විසින් කරන ලද්දේ කුමක් ද? ඉහතකී තෙරුන් වහන්සේ විසින් ඒ ගැන සිතා බැලීමක් පවා කර නොමැත. බුදුන් වහන්සේත් ගෙයකුගේ ආකාරයට ආහාර සඳහා කොළ වහි හා තෘණ විභි වැළදු යේක්ද? ඇත්ත වගයෙන් ඔබටත් එසේ කිරීම අවශ්‍ය නම්, ඔබට කළ හැකිකේත් එය ම පමණක් නම්, ඔබත් එසේ කර බලන්න. තමුත් එහේ මෙහේ ගොස් අනුන් විවේචනය නො කරන්න. ඔබට පුදුසුය කියා සිතෙන කොයි ආකාරයක හෝ පුහුණු මට්ටමක් වුවහොත් ඒ වෙනුවෙන් වෙහෙස වන්න. "වුවමනාවට වඩා හැරීමට හෝ කැටයම් දැමීමට හිය හොත් ඔබට ලි මේක් ඉතිරි නොවනු ඇත" යන තායි කියමනට අනු ව ඉතිරි වන කිසිවක් නැති නිසා අවසානයේ ඔබටත් සිදු වන්නේ ඔබේ කායුෂීය අත හැර දැමීමටය.

මෙ වැනි පුද්ගලයේ පුහුණුව ගැන නො දතිති. ඔවුනු පුහුණු වන්නේ කුමන කාරණයක් මූල් කර ගෙනද කියා සොයා නො බලනි. ඔබ පුහුණු වන්නේ කුමකටද, කියා ඔබ ම කල්පනා කර බැලිය යුතුය. මෙම පුහුණුව ඔබට උගන්වා දී ඇත්තේ අත්හැර දැමීමෙහි යෙදීම සඳහාය. මනසට අවශ්‍ය වන්නේ එක් අයකුට ආදරය කිරීමටත් තවත් කෙනකුට ද්වේග කිරීමටත්ය....මනස තුළ මෙ වැනි දේවල් පහළ විය හැකි නමුත් ඒවා සැබැඳු දේවල්

ලෙස හාර නො ගන්න. දැන් ඉතින් එය එහෙම නම් අප මේ පුහුණු වන්නේ කුමකටද? කෙටියෙන් කිව හොත් අප එය කරන්නේ එ වැනි දේවල් අත්හැර දැමීම සඳහාය. සිතෙහි සංජුන් බව ඇති වූවහොත් එය විසි කර දමන්න. ඇනාය පහළ වූවහොත් එයන් විසි කර දමන්න. යම් දැනීමක් ඇතිවූවහොත් එය එසේ පවතිනු ඇත. නමුත් එය තමන්ගේ ම එකක් වශයෙන් සලකා ගනු ලැබුව හොත් මා තුළ දැනීමක් ඇත කියා ඔබ කළුපනා කරන්නෙහිය. එවිට ඔබ කරන්නේ අනුනට වඩා ඔබ හොඳය යනුවෙන් කළුපනා කිරීමයි. මේ නිසා වැඩි කළක් යැමට මත්තෙන් ඔබට කිසි තැනක ජීවත්මට නොහැකි වෙයි. ඔබ කොතුනක ජීවත් වූවත් ඔබට ප්‍රශ්න ඇති වෙයි. වැරදි ආකාරයට පුහුණුවීම යනු එය කිසියේත් නොකර සිටිමට සමානය.

ඔබට දරා ගත හැකි ගක්ති ප්‍රමාණයකට අනු ව පුහුණු වන්න. ඔබ අධික ලෙස නිදන කෙනෙක්ද? එසේ නම් ඔබේ එම සාමාන්‍ය ස්ථ්‍යාවයට එරෙහිව කියා කිරීම සඳහා වැයම් කරන්න. ඔබ අධික ප්‍රමාණයක් වළදන කෙනෙක්ද? එසේ නම් දැන් ඔබ කළයුතු වන්නේ අඩුවෙන් වැළදීමට උත්සාහ කිරීමයි. ශිලය, ස්ථානය හා ප්‍රෘෂ්ඨ පදනම වශයෙන් තබා ගතිමේන් අවශ්‍ය යයි හැඳෙන තරමින් ඔබේ පුහුණුව සිදු කරන්න.

එම අතර එයට බුතාංග ප්‍රතිපත්ති ද ඇතුළත් කර ගන්න. මෙම බුතාංග ප්‍රතිපත්තිවලින් කෙරෙනුයේ කෙලෙසුන් හාරා අවශ්‍ය සා බැලීමයි. කෙලෙසුන් මූලිනුපුරා දැමීම සඳහා පුහුණුවට අදාල අපේ මූලික ක්‍රම පමණක් නොසැහෙන බව දැක ගැනීමට පිළිවන් වෙයි. එබැවින් පුහුණුවීම සඳහා බුතාංග ප්‍රතිපත්ති ද ඇතුළත් කර ගත යුතු ව ඇත.

බුතාංග ප්‍රතිපත්ති ඇත්ත වශයෙන් ම ප්‍රයෝගනවත්ය. සමහර කෙනකුට ශිලය හා ස්ථානය යන මූලික ප්‍රතිපත්ති තුළින් කෙලෙසුන් නැසීම කළ නො හැකිය. එයට උපකාරයක් වශයෙන් ඔවුනට බුතාංග ප්‍රතිපත්ති යොදා ගැනීමට සිදු වෙයි. බුතාංග ප්‍රතිපත්ති තුළින් බොහෝ දේවල් නැති කර දැමීමට හැකි වෙයි. ගසක් මූල වාචි වී සිටිම ශික්ෂාවන්ට විරුද්ධ වන්නක් නො වේ....සුසාන භුමියක ජීවත් වීමන් ශික්ෂාවන්ට විරුද්ධ වන්නක් නො වේ. නමුත් සුසාන භුමියක් තුළ ජීවත් වීම සඳහා අධිෂ්ථාන කර, එය

නොකර සිවීම වැරදුකි. මෙය අත්හදා බලන්න. සුසාන හූමියක ජීවත්වීම කොයි වගේ එකක්ද? එය සමුහයක් හා ජීවත්වීමට සමාන දෙයක් ද?

ඩුතා-ග යන්නෙහි අදහස පිළිපැදිමට දුෂ්කර ප්‍රතිපත්ති යන්නයි. මෙම ප්‍රතිපත්ති ආයසීයන් වහන්සේලා විසින් ද පිළිපදිනු ලැබූ ඒවාය. ආයසී හාවයට පත්වීමට කුමැති අය කෙලෙපුන් නැසීම සඳහා මෙම ඩුතා-ග ප්‍රතිපත්ති යොද ගත යුතුය. මෙවා පිළිපැදිමට දුෂ්කර කායසීයක් වන්නාක් මෙන් ම ඒවා පිළිපැදිම සඳහා කුපවි සිරින ප්‍රදේශයන් සොයා ගැනීම ද දුෂ්කරය. මක්නිසා ද ඒවායින් සිදු වන්නේ සාමාන්‍ය ස්වභාවයට එරෙහි වීමක් වන නිසාය.

සිවුරු අතින් බැඳුවත් එය එසේය. ඩුතා-ග හික්ෂුන් පවසන්නේ ඔබේ සිවුරු මූලික වශයෙන් තුනකට පමණක් සීමා කළ යුතු බවය. යැං්ගම සිදු කළ යුතු වන්නේ පිණ්විපාත දනයෙන් බවය. එම දානය වුවත් පාත්තරයෙන් පමණක් වැළදිය යුතු බවය. කෙනකු ඉන් පසු ගෙනවුත් පිළිගන්වනු ලබන දානය නොපිළිගත යුතු බවය.

මධ්‍යම තායිලන්තය වැනි පෙදෙසක දී නම් මෙහි අවසානයේ සඳහන් වූ ප්‍රතිපත්තිය පිළිපැදිම පහසුය. ඒ මක්නිසාද, දානය පිරිනමන අය පාත්තරය තුළට බොහෝ ප්‍රමාණයක් දානය බෙදන හෙයින් එය තොට ම ප්‍රමාණවත් වන තිසාය. නමුත් තායිලන්තයේ වයඹ දිග පෙදෙස්විල නම් මෙම ඩුතා-ග පිළිවෙතෙහි සිදුම වෙනසක් පවතියි. එසේ වන්නේ එම පෙදෙස්විල දී බත් පමණක් ලැබෙන තිසාය! මෙහි පවත්නා සාමාන්‍ය සම්ප්‍රදාය පාත්තරය තුළට බත් පමණක් බෙදීමයි. මධ්‍යම තායිලන්තය වැනි පෙදෙස්විල දී දානය පිරිනමන අය බත් සමඟ ඒවාට අවශ්‍ය අනෙකුත් ආහාර විශිත් බෙදති. නමුත් මෙම පෙදෙස්විලින් ලැබෙන්නේ බත් පමණය. එවිට මෙම ඩුතා-ග පිළිවෙත සැබු තවුස් දම් පිළිවෙතක් බවට පත් වෙයි. බත් පමණක් වළදුමින් සිරින විට පිළිගැන්වීම සඳහා වෙනත් දානයක් ගෙන එනු ලැබුවත් ඔබ එය ප්‍රතික්ෂේප කරන්නෙහිය. එසේ ම එක් දිනකට වළදුන්නේන් එක් වේලක් පමණකි. එම වැළදීම සිදු කරන්නේන් ඔබ සතු ඒ එක ම පාත්තරයෙනි. වළදා අවසන් වූ පසු ආසනයෙන් නැගිරින ඔබ එම දවස තුළ නැවතත් නො වළදන්නෙහිය.

මෙම ප්‍රතිපත්ති හඳුන්වනු ලබන්නේ ඩුතාග ප්‍රතිපත්ති වශයෙනි. දැන් ඉතින් මේ කාලයේ නම් මේවා පිළිපදින අය කවරෝක්ද? මෙම ප්‍රතිපත්තිවලට මූලමතින් කැපවූ පුද්ගලයන් මේ කාලයේ සොයා ගැනීම අපහසුය. මක්නිසාද දැන් කරන්නේ දෙන්නට කියා බලන් ඉල්ලීමයි. මිනිසුන් මේ තරම් පරිත්‍යාගීලිව කටයුතු කරන්නේ ඒ නිසා විය හැකිය.

මිනිසුන් පුහුණුව යනුවෙන් මේ කාලයේ හඳුන්වන දෙය සැබු පුහුණුව නො වේ. ඔබ සැබුවින් ම පුහුණු වන්නෙහි නම් එය ඒ තරම් පහසු කායීයක් නොවනු ඇත. බොහෝ මිනිසුන් තුළ සැබු ආකාරයට පුහුණු වීමට තරම් එඩිතරකමක් නොමැත. ඔවුන් තුළ සාමාන්‍ය ස්වභාවයට විරුද්ධවීමේ එඩිතර ස්වභාවයක් නැත. ඔවුනු තමන්ගේ සිතැහියාවන්ට අනුකූල නොවන කිසිවක් කිරීමට අකුමැති වෙති. ඔවුන් තුළ ක්ලේජයන්ට විරුද්ධවීමට තරම් අවශ්‍යතාවයක් නැත. ඒවා භාරා අව්‍යුස්සා ඉවත්කර දැමීමේ ප්‍රච්‍රිතතාවක් ද නැත.

අපේ මෙම පුහුණුවෙන් අපට කියා දෙනු ලබන්නේ තමන්ගේ සිතැහියාවන්ට අනුව කටයුතු නොකරන ලෙසය. මෙම මනස අපට අයත් එකක් ලෙස විශ්වාස කළ නිසා අප දැනවමත් කෙතරම් ජීවිත වාර ගණනක් මූලාවට පත්වී තිබේ ද යන්න ගැන සිලකා බලන්න. ඇත්ත වශයෙන් නම් මෙම මනස අපට අයිති එකක් නො වේ. එය තුදෙක් එ වැනි වේශයකින් පෙනී සිටින දෙයක් පමණි. එය විසින් අප තෘප්තාව වෙතටත් ද්වේශය හා මූලාව වෙතටත් ඇද දමනු ලබයි. සොරකමටත්, මංකොල්ලයටත්, ආගාවට හා වෙරෙයටත් පොලඹවනු ලබයි. එම නිසා මේවා අපට අයිතිය කියා කිවහැකි දේවල් නො වේ. දන් ඔබ මේ මොගොන් ඔබන් ම අසන්න. ඔබට යහපත් අයකු වීමට අවශ්‍යද? ඔබ හැම කෙනකුට ම අවශ්‍ය වන්නේ එසේ වීමටය. එසේ නම් ඔබ මේ වැනි දේවල් කිරීම හොඳද? දන් බලන්න. මිනිසුන් දුෂ්චර දේවල් කරන තමන් ඔවුන්ට අවශ්‍ය වන්නේ යහපත් ලෙස සිටිමටයි. මා මෙම දේවල් වංචාකාරී දේවල්ය කියා කියන්නේ ඒ නිසායි. ඒවා නම් වංචාවන්මය.

බුද්‍යන් වහන්සේට අවශ්‍ය වූයේ අප අපේ මෙම මනස පවසන ආකාරයට අනු ව කටයුතු කිරීම නො වේ. එය පුහුණු කිරීමය.

එය එක් දෙසකට ගමන් කරන විට වෙනත් දෙසකට ඇද දමන්න. එය එදෙසට ගමන් කරන විට නැවතත් මෙතැනට ඇද දමන්න. පැහැදිලි ආකාරයෙන් කිව හොත් එය මෙසේ විය යුතුය: මනසට අවශ්‍ය මොන ම දෙයක් වූවත් එම දෙය එයට ලබා නො දෙන්න. එයත් හරියට අර වසර ගණනාවක් තිස්සේ මිතුරු වී සිට අවසානයේ අපේ අදහස් තව දුරටත් සමාන නොවන තත්ත්වයකට පත්වීම බඳුය. මිතුරුකමක් අවසන් කර දමා අපට කුමැති මහක අපි ගමන් කරමු. අපේ මිතුරුකම අවසන් වන්නේ අපට එකිනෙකා තේරුම් ගැනීම තව දුරටත් කළ නොහැකි නිසාය. එය එසේ වන්නේ ඇත්ත වගයෙන් අප අතර වාද විවාද පවා ඇති වන නිසාය. ආන්න හරි, ඔබේ මනස පවසන ආකාරයට අනු ව කටයුතු නො කරන්න. මනස පිටු පස යන්නකු වූව හොත් ඔහු තවමන් කිසිසේත් ම පුහුණු නොවූ අයෙකි.

වෙනත් අය පුහුණුව යයි කියන දෙය ඇත්ත වගයෙන් ම පුහුණුවක් නො ව විපත්තිදායක දෙයක් බව මා පවසන්නේ ඒ නිසාය. නැවතිමකට පත්ව බැලීමෙහි නොයෙදෙන්නේ නම්, පුහුණුවීම සඳහා උත්සාහ නොකරන්නේ නම්, ඔබට ධ්‍යාමිය දැකිමටවත්, ඒ හා එක් වීමට වත් නො ලැබේය. කෙළින් ම කිවහොත් ඔබ පුහුණු විය යුත්තේ ඔබේ ජිවිතය එයට කුප කිරීමෙනි. මා එසේ පවසන්නේ එය දුෂ්කර කායීයක් වන නිසා ම නො වේ. ඒ තුළ යම් දුක් විදිමක් ගැබීම් ඇති නිසාය. විශේෂ වගයෙන් මුල් අවුරුද්ද තුළ දී හෝ එම අවුරුදු දෙක තුළ දී දුක් විදිම බහුල ලෙස පවතී. මෙම කාලය තරුණ හික්ෂුන් වහන්සේලාටත්, සාම්බෝර හික්ෂුන්ටත් ඇත්තෙන් ම දුෂ්කර කාල සිමාවකි.

මම ද කෙළින් ගත කළ ජීවිත කාලය තුළ බොහෝ දුෂ්කරතාවයන්ට මැදිවී සිරියෙම්. විශේෂ වගයෙන් මට ආහාර සම්බන්ධයෙන් දුෂ්කරතා ඇතිවිය. ඔබ කුමක් කියන්නෙහිද? ආහාර හා නිත්ද හොඳට ම අවශ්‍ය වන වයස විස්සේ දී හික්ෂුවක් බවට පත්වීම....සමහර දිනවල මා තතිව ම වාචි වී සිටීමින් කළේ ආහාර ගැන සිහින දැකීමයි. මට පැණි දැමු කෙසේල් ගෙඩි කුමට සිතුනි. නැත්නම් සලාද කළ පැපොල් කුමට සිතුනි. ඒවා මතක් වූ විට මගේ කටෙහි කෙළ උනන්නට විය. මෙයත් මගේ පුහුණුවේ කොටසක් බවට පත්වී තිබුණි. මේ ආකාරයෙන් කාලය ගත කිරීම

පහසු දෙයක් නො වේ. ආහාර මෙන් ම ආකාර ගැනීමේ මෙම ක්‍රියාව තුළින් කෙනකුට අකුසල් සිදුවීමට ඉඩ තිබේ. උස් මහත්වීමට ඔන්න මෙන්න කියා සිටින එසේ ම ආහාර හා නින්ද පූදෙක් ම අවශ්‍ය වන කෙනකු මේ ආකාරයෙන් සිවුරක් තුළ බලෙන්ම රඳවා තබන විට මහු වියරු වැටුන හැඟීම්වලින් යුත්ත වනු ඇත. එය හරියට ගළා ගෙන යන ජල බාරාවක් හරස් කරමින් වේල්ලක් බැඳීමට සාමාන්‍ය. සමහර විට එම වේල්ල පූදෙක් පුපුරා යැමට වුව ද පිළිවන. ඔරෝත්තු දීමේ ගක්තියක් එයට ඇත්තම් එය හොඳය. එසේ නොවුනහාත් එය කැඩී බිඳී යනු ඇත.

හාවනාව පටන් ගත් පළමු වන අවුරුද්ද තුළ මා කළ හාවනාව වෙන කිසිවක් ගැන නො ව ආහාර ගැනය. මා සිටියේ ඒ ගැන එතරම් අසහනයකිනි. මා යම් කිසි තැනක වාචිවී සිටි බොහෝ අවස්ථාවල මට දැනුනේ මගේ කට තුළට කෙසේල් ගෙඩී මධා ගන්නා ආකාරයයි. කෙසේල් ගෙඩී කැලිවලට කපා ඒවා කට තුළට දමා ගන්නා ආකාරයයි. ඒ සියල්ල පුහුණුවේ කොටසක් විය.

එම නිසා මෙම පුහුණුව ගැන බිය නො වන්න. ගණන් කිරීමට පවා නොහැකි තරම් ව්‍යි ගණනාවක් තිස්සේ අපි මුළාවමින් සිටියෙමු. එම නිසා මේ ආකාරයෙන් පුහුණුවීමත්, තිවුරදි හාවයට පත්වීමත් එතරම් පහසු කායීයක් නො වේ. එය අපහසු කායීයක් වන නිසා ම එය සිදු කිරීම වටී. අප අපහසු දේවල් ගැන කරදර වන්නේ කුමකටද? අප කළහාත් කළ යුතු වන්නේ අපහසු දේවල්මය. පහසු දේවල් නම් කොයි කාහට වුවත් කළ හැකිය. අපහසු දෙයක් කිරීමට නම් ඒ සඳහා පුහුණු විය යුතුය.

බුදුන් වහන්සේට වුව ද එවැනි තත්ත්වයක් තිබෙන්නට ඇත. බුදුන් වහන්සේ තමන් වහන්සේගේ පවුල හා තැදැ හිතවතුන් ගැනන්, වස්තුව හා ගත කරන ලද කාමහෝගී තේවිතය ගැනන් පූදෙක් ම දුක් වූයේ නම් උන්වහන්සේ කිසි දිනක බුදු කෙනකු නොවීමට ඉඩ තිබුණි. මේවා සුළ කොට තැකිය හැකි දේවල් ද නො වේ. මේවා පූදෙක් මිනිසුන් විසින් සොයනු බෙන දේවල්ය. එම නිසා තරුණ කාලයේ දී ම මහණ වී මේවා අන්හැර දුම්ම මරණයට පත්වීම හා සාමාන්‍ය. එසේ වුවත් සමහර අය මා වෙන

අවුත් පවසන්නේ “ආචාර්යී නිමියති, ඔබ වහන්සේට බිරිදික් හෝ දරුවන් නොසිටි නිසා ලතුවීමට තරම් දෙයක් තැත. එම නිසා එය පහසුවකි” යනුවෙති. මා එවිට “ඔබ එ වැනි දේවල් කිමට මා ලිගට එන්ට එපා, ඔබ එසේ කළ නොත් ඔබේ හිසට පොලු පහරක් එල්ල වීමට පිළිවන” කියා පවසමි. මා එසේ පැවුසුවේ මට නිතක් පසුවක් තැතිවාක් මෙති.

මිනිසුන් ගැන සිතන විට මෙය සුඩා කොට තැකිය හැකි දෙයක් නො වේ. මේ ජීවිතේ හැරී එහෙමය. එම නිසා ධමිය පුහුණු වන අය එය පුමාද ව කළ යුතුය. ඒ සඳහා සැබූවින් ම උනන්දු විය යුතුය. වෙන අය විශ්වාස කිරීමට නොගොස් බුදුන් වහන්සේගේ ධමියට සවන් දෙන්න. ඔබේ හදවත් තුළ සාමය උදකර ගන්න. වැඩි කළක් යැමට පෙර වැට්තීම ඇති වෙයි. ඒ සඳහා පුහුණුවේ යෙදෙන්න. සිතා බලන්න. මෙනෙහි කිරීමේ යෙදෙන්න. ප්‍රතිඵල දැක ගත හැකි වන්නේ එවිටය. හේතුව භා එලය යන දෙක අනුපාත ලෙසින් පවතී.

ඔබ ඔබේ මනෙහාවයන්ට යටත් නො වන්න. මූල දී නම් ඔබට අවශ්‍ය නින්ද පුමාණය පවා සොයා ගැනීමට අපහසු වෙයි. ඔබ යම් නියමිත වේලාවක දී නින්දට යැමට තීරණය කරනු ඇත. තමුත් එය දිගට ම කර ගෙන යැම අපහසු වෙයි. ඔබ ඒ සඳහා කළ යුතුව ඇත්තේ පුහුණු වීමයි. යම් වේලාවක අවධිවීමට තීරණය කළහොත් හරියට ම එම වේලාවේ දී තැහිරින්න. සමහර අවස්ථාවල ඔබට එසේ කිරීමට හැකි වෙයි. තමුත් සමහර අවස්ථාවල ඔබ අවධි වූ සැකීන් ඔබට ම පවසා ගන්නේ “තැහිරින්න, මා හේල්ලෙන්නෙවත් තැ” යනුවෙති. ඔබ දැන් මේ සඳහා කළ යුතු වන්නේ “එක, දෙක, තුන.....ආදී වශයෙන් ගණන් කිරීමයි.” තන කියා කියන විට අවධි නොවුවහොත් “මා අපායෙහි වැවේවා” “ඔබ අන්න ඒ ආකාරයට ඔබට ම පවසා ගත යුතුය. එවිට තුනට ගණන් කිරීමත් සමඟ ම ඔබ තැහිරින්නෙහිය.” එසේ වන්නේ අපායෙහි වැට්තීමට ඇති බිය නිසාය.

ඔබ පුහුණුවීය යුතුය, ඔබට එය අත් හැර දුමිය නො හැක. එය හැම අතින් ම සිදු කළ යුතුය. ඒ සඳහා නිරන්තරයෙන් ඔබේ ගුරුවරයා, මිනුයන් හෝ ක්‍රේඩියල වෙත හේත්තු වී නො සිටින්න. එසේ කළ නොත් ඔබට කිසි දිනක ප්‍රංශාවන්තයකු වීමට නො

හැක. මේ සඳහා එතරම් උපදෙස් ගොඩකට සවන්දීම අවශ්‍ය නැත. ඉගැන්වීමට වරක් හෝ දෙවරක් හෝ සවන් දේමින් පුහුණුවේ යෙදෙන්න.

පුහුණු කළ මනස රහස්‍යන් පවා වරදක් කිරීමට නො පෙළණයි. පුහුණුව තුළින් නිපුණත්වය ලැබුවන්ගේ මනස තුළ “රහස්‍යන්” හෝ “ප්‍රසිද්ධියේ” හෝ කියා දෙයක් නැත. ආය්‍යී පුද්ගලයෝ තමන්ගේ හඳවත් කෙරෙහි විශ්වාසය තබති. අප ද සිටිය යුත්තේ ඒ ආකාරයෙනි.

සමහර අය මහණ වන්නේ පහසු ජීවිතයක් ගත කිරීම සඳහාය. එම පහසුව භට ගන්නේ කොතුනින්ද? ඊට මූලික වන හේතුව කුමක් ද? හැම පහසුවක් පැවතිය යුත්තේ දීක පෙරවුකොටය. එම තත්ත්වය හැම දෙයක් තුළ පවතී. මුදල ලැබීමට පළමුවන් ඒ සඳහා වැඩක් කළ යුතුය. එය එහෙම නේද? බත් ලැබීමට කළින් ඔබ ඔබේ කුමුර සී සැ යුතුය. ඔබ කුමක් කළත් මූලින් ම දුෂ්කරතාවයන් අත් දැකීමට සිදු වේයි. තවත් කෙනකු මහණ වන්නේ කරදර කිසිවක් නොමැතිව විවෙක යුවයෙන් සිටීමටය. ඔවුන් පවසන්නේ තුදෙක් වාඩි වි ටික කළක් විවෙක යුවයෙන් සිටීමට අවශ්‍ය බවය. පොත්වලින් ඉගෙන නොගෙන, ලිවීමටත්, කියවීමටත් හැකියාවක් ලැබේයි කියා ඔබ සිතන්නෙහිද? එය කළ හැකි දෙයක් නො වේ.

වැඩිපුර ඉගෙනීමක් ලබා හික්ෂුන් බවට පත් වූ බොහෝ අය පුහුණුව තුළින් කිසි දියුණුවක් ලබා නොගන්නේ ඒ නිසාය. ඔවුන් ලබා ඇති දැනුම වෙනත් මාගියක යැම සඳහා ඇති වෙනස් ආකාරයේ දැනුමකි. ඔවුහු පුහුණු වීමක් නො කරති. තමන්ගේ සිත් දෙස බැලීමක් ද නො කරති. සංස්ක්‍රිත බව ලැබීමටත්, සංවර්ගිලී වීමටත් හිතකර නොවන දෙයක් ම සෞයමින් ඔවුහු තමන්ගේ සිත් කුළුයීමටත්, අවුල් බවටත් පත් කර ගනිති. බුදුන් වහන්සේ තුළ වූ දැනුම ලොකික එකක් නො වේ. එය ඊට භාත්ප්‍රස්ථින් ම විරුද්ධ වූ ආකාරයේ එකකි. එම දැනුම ලෝකෝත්තර දැනුමකි.

හිහි ගෙය අත්හැර දමා බොද්ධ හික්ෂුවක් බවට පත්වන කවුරුන් තමුන් තමා කළින් දරමින් සිටි තත්ත්වය හෙවත් තනතුරු අත්හැර දැමිය යුතු වන්නේ ඒ නිසාය. හික්ෂුවක් බවට පත් වන

රජකු වූවත්, තමන් කලින් දැරු තත්ත්වය අමතක කර දැමීය පුතුය. එවැනි ලොකික දේවල් තමන්ගේ උජාරුව පෙන්වීම සඳහා හික්ෂුත්වය තුළට රැගෙන නො ආපුතුය. මහු පැවිදි වීමට එන විට තමන්ගේ වස්තුව, තරාතිරම, දැනුම හෝ බලය මෙම හික්ෂුත්වය තුළට රැගෙන නො එයි. පුහුණුව සැලකිල්ලක් දක්වන්නේ අත්හැරීම, යැමත හැරීම, මුලිනුප්‍රවා දැමීම හා තවත්වා දැමීම වැනි දේවල් ගැනය. මෙම පුහුණුව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නම් ඔබ මෙම දෙය වටහා ගත යුතුය.

අසනීප වූ විට එයින් පුවය ලැබීම සඳහා බෙහෙන් නොගන්නේ නම් එම අසනීපය සුව වෙයි කියා ඔබ සිතන්නෙහිද? එම නිසා යැම සඳහා ඔබට බිඟ සිතෙන තැනක් ඇත්තම් ඔබ යා යුතු වන්නේ එතැනටය. බිඟ විශේෂයෙන් ම පවතින සොහොන් සිටියක් හෝ සුසාන භූමියක් වැනි තැනකට ඔබ යා යුතුය. සිවුරු හැද පෙරවා ගෙන එ වැනි තැනකට ගොස් හාවනා කරන්න. “අනිවිවා වත සංඛාරය”.....එහි සිට ගෙන සිටින් එසේ ම සක්මන් කරුමින් හාවනා කරන්න. ඔබේ අභ්‍යන්තරය තුළට එවි, බිඟ සැහැවි ඇත්තේ කොහොද කියා බලන්න. එවිට එය එතරම් හොඳටත් පැහැදිලිවත් දිස්වේයි. සංස්කාරයන් හා බැඳී පවත්නා සත්‍ය ස්වභාවය ගැන වටහා ගන්න. යාන්තමට අදුරු වැවෙන තෙක් හා සනාන්ධිකාරය තුම කුමයෙන් පැතිරෙන තෙක් එම සුසාන භූමියෙහි ම තැවති සුපර්ක්ෂාකාරී ව සිටින්න. ඉන්පසු ඔබට මුළු රාත්‍රිය ම වූවත් එහි තැවති සිටීමට හැකි වෙයි.

බුදන් වහන්සේ දේශනා කලේ “ධමීය දැකින කෙනකු ඇත්තම් මහු තථාගතයන් වහන්සේ දැක ගනියි. තථාගතයන් වහන්සේ දැකින කෙනකු ඇත්තම් මහු තිවත දැක ගනියි” යනුවෙති. උන්වහන්සේ විසින් පෙන්වා දුන් මෙම ආදර්ශයට අභ්‍ය ව කටයුතු නොකළ හොත් අප දමීය දැකින්නේ කෙසේද? දමීය ගැන නොදැන සිටිය හොත් බුදුන් වහන්සේ කෙබඳ කෙනෙක්ද කියා දැන ගන්නේ කෙසේද? බුදුන්වහන්සේගේ ගුණ මොනවාද කියා දැන ගන්නේ කෙසේද? බුදුන්වහන්සේගේ දේශනාව මුළුමතින් ම නිසුක බවත්, පරමෝත්තම සත්‍යය එය ම බවත් දැන ගැනීමට හැකි වන්නේ අප උන්වහන්සේගේ පිය සටහන් ඔස්සේ යමින් පුහුණු වූවහොත් පමණි.

ඉන්දිය සේපෑරීය - ප්‍රහැණුවේ උල්පතය

මෙම ගාසනයේ හික්ෂුන් හා සාමෙනේර හිමිවරුන් වීම සඳහා අප සැම දෙනාගේ සිත් යෙදූවියේ සැනසිලි සුවය ලැබීම සඳහාය. එසේ නම් සැබැඳු සැනසිලි සුවය යනු කුමක් ද? බුදුන් වහන්සේ දේශනා කලේ සැබැඳු සැනසිලි සුවය පවතින්නේ එතරම් ඇතු දුරක නො ව හරියට ම මේ අප තුළ බවය. එසේ වුවත් අප දිගින් දිගට ම නැඹුරු වී සිටින්නේ ඒ ගැන නොසළකා හැරීමෙය. සැනසිලි සුවය සොයා ගැනීම ගැන ලිනිසුන් තුළ යම් අදහසක් ඇති නමුත් ඔවුන් තවමත් නැඹුරුවී සිටින්නේ අවුල් සහගත බව හා කුලමිලි ස්වභාවය අත්දැකීමටය. ඔවුන් අවිශ්චාසය දෙසට බර වී සිටින නිසා තමන්ගේ ප්‍රහැණුව තවමත් සාර්ථක කරගෙන නැත. එයත් හරියට අර නොයෙකුත් තැන්ව්ලට යැම සඳහා අප අපේ නිවසින් පිට ව යැම මෙති. අප මොටෝ රියකට නැගුණන්, බෝවුවකට ගොඩ වුවත්, කොතුනකට ගියත්, අප තවමත් අපේ නිවසට පැමිණ නැත. අප අපේ නිවසට නොපැමිණ සිටින තාක් කල් අප තුළ තෘප්තිමත් හාවයක් නො පවතියි. නිම කිරීමට නොහැකි වූ වැඩ කොටසක් අපට තවමත් ඉතිරි වී ඇත. එසේ වන්නේ අපේ ගමන තවමත් නිමා වී නැති නිසාය. යාපුතු තැනට තාමත් පැමිණ නැති නිසාය. විමුක්තිය සොයමින් අපි හැම තැනක ම ඇවිධිමු.

මෙහි සිටින සියලු ම හික්ෂුන් වහන්සේලාට මෙන් ම සාමෙනේර හිමිවරුන්ටත් අවශ්‍ය වනුයේ සැනසිලි සුවයයි. ඒ කාලයේ තරුණ වියේ සිටි මම ද සැනසිලි සුවය සොයා හැම තැනක ම ඇවිද්දෙමි. මට ඒ කොතුනකින්වත් සතුවක් නො ලැබුණි. නොයෙකුත් ගුරුවරුන් සමු වුවත්, ඔවුන්ගේ දේශනයන්ට සවන් දුන්නාන් මට සතුවක් ඇති නො විණි. එය එසේ වුයේ මක්නිසාද?

එසේ වීමට ගේතුව - රුප, ගබ්ද, ගන්ධ, රස හා සේපහි යන දේවල් තුළින් බාධාවක් ඇති නොවන නිසාංසල පරිසරයක් තුළ, අප අපේ සැනසිලි සුවය සොයන නිසාය. එසේ කරන්නේ ඒ ආකාරයෙන් ජවත්වීම තුළ තෘප්තිමත් හාවය ඇති බව කල්පනා කරන නිසාය.

නමුත් ඇත්ත වගයෙන් සිතා බැඳුව හොත් කිසිවක් පහළ නොවන තැනක, ඉතාමත් නිශ්චලංක ලෙස ජීවත් වීම නිසා ප්‍රජාවේ පහළවීමක් සිදුවෙයි ද? අපට කිසිවක් ගැන දැනීමෙන් සිටීමට හැකි වෙයිද? මේ ගැන කළුපනා කර බලන්න. ඇසට රුප නොපෙනුණ හොත් එය කෙබඳ තත්ත්වයක් වෙයිද? නාසයට ගද සුවිද නොදැනුණහොත් එම තත්ත්වය කුමන ආකාරයේ එකක් වෙයිද? දිවට රස නොදැනුණහොත්, ගර්රයට කිසි ස්ථානයක් නොදැනුණහොත් එම තත්ත්වයන් කුමන ආකාරයේ ඒවා වෙයිද? එ වැනි තත්ත්වයකින් සිටීම අංශාගයෙන් මුළු ගර්රය ම හිරවැටි ගිය, එසේ ම නාසය හා දිව ගිලිනි ගිය, අන්ධ හා ගොලු මිනිසකු මෙන් සිටීම වැනිය. එ වැනි තත්ත්වයක් තුළ තිබෙන්නේ කුමක් ද? එසේ වුවත් මිනිසුන්ගේ සිත් තුළ නැඹුරුව පවතින්නේ කිසිවක් පහළ නොවන තැනකට යැමට හැකි වුව හොත් සැනසිලි සුවය ලැබෙනු ඇත යනුවෙන් කළුපනා කිරීමටය. එක් කළක දී මා වුව ද කළුපනා කළේ ඒ ආකාරයෙනි.

මා තරුණ හික්ෂුවක් ලෙස පූහුණුව ආරම්භ කළ ඒ අවදියේ වාච්චී හාවනා කිරීමට ගිය විට ගබා නිසා මට කරදර ඇති විය. මේ ගබා නිසා මම මගේ මනස සංස්ක්‍රීත් කරගන්නේ කෙසේ ද කියා කළුපනා කෙලෙමි. එසේ කළුපනා කිරීමෙන් පසු මේ ඉටි ස්වල්පයක් ගෙන මගේ කන්වලට කිසිම ගබායක් නො ඇසෙන සේ මම ඒවා මගේ කන් තුළට ඔබා ගතිමි. එවිට මගේ කන් තුළින් ඇසෙන්ට වුයේ මේ මැස්සන් නාවන ගුමු ගුමු නාය වැනි හඩින් පමණි. මා කළුපනා කළේ එසේ කිරීම තුළින් සැනසිලි සුවය ලැබෙන බවය. නමුත් එය එසේ නො වුණි. මා තුළ තිබු සියලු ම කළුපනාවන් හා අවුල් බව කන් තුළින් කොහොත් ම පහළ නො වුණි. ඒවා පහළ වුයේ මගේ මනස තුළිණි. එම නිසා සැනසිලි සුවය සෝවිය යුතු තැන එතැනය.

වෙනත් ආකාරයකට කිවහොත් ඔබ තැවතීම සඳහා කොතැනකට ගියන් එහි දී කිසි වැඩපලක් නොකර සිටීන්නේ එය මධ්‍යේ පූහුණුවට බාධාවක් වන නිසාය. ඔබ මුළුව ඇමදීම වැනි කිසි ම වැඩක් නො කරන්නෙහිය. ඔබට අවශ්‍ය වනුයේ ඔහේ තිකම් තිශ්වල ලෙස වාච්චී සිටීමින් සැනසිලි සුවය ලැබීමටය. එදිනෙදා වැඩකටයුතුවලට හෝ දෙනීක බැඳීම්වලින් එකකට

හෝ උපකාර වන ලෙස ඔබේ ගුරුවරයා ඔබෙන් ඉල්ලා සිටින නමුත් ඔබ ඒ ගැන සිත යොමු නො කරන්නෙහිය. ඔබ එසේ කරන්නේ එය පුහුණුවට අදාළ නොවන බාහිර දෙයක් සේ සිතන තිසාය.

මා මෙයට උදාහරණයක් වශයෙන් නිතර ම පෙන්වා දී ඇත්තේ “අත්හැර දැමීමෙහි” යේදී සැනසිලි සූචය සේවු මගේ එක් ශිෂ්‍යයෙකි. ඔහුට “මා අත්හැර දැමීම” ගැන උගන්වා දුන් විට ඔහු එය වටහා ගනු ලැබූයේ හැම දෙයක් අත්හැර දැමී විට එය ඇත්ත වශයෙන් ම සැනසිලිදායක දෙයක් වන බවය. නමුත් ඒ තුළ වූ සත්‍ය පැත්ත නම් ඔහු මෙහි පැමිණී පළමු දිනයේ සිට කිසි වැඩක් කිරීමට ඔහුට අවශ්‍ය නො වීමයි. ඔහු නැවති සිටි කුටියෙහි වහළය සුළුහින් හරි අඩක් ගසා ගෙන ගිය නමුත් ඔහු ඒ ගැන කිසි ම උනන්දුවක් නො දැක්වේය. ඔහු පැවසුවේ එය පුදෙක් පුහුණුවෙන් බාහිර ව පවතින්නක් බවය. ඔහු එය පිළිසකර කරවීමට කරදර නොවූයේ ඒ තිසාය. කුටිය තුළට වහළය නොමැති පැත්තෙන් ඉර අවව වැවෙන විට හෝ ඒ පැත්ත තෙමෙන විට ඔහු කළේ අනික් පැත්තට මාරු වීමයි. ඒ ගැන කරදර වීම ඔහුට අයත් කායයීයක් නොවේය. ඔහුට අයත්ව තුළ කායයීය මතස සංස්ක්‍රීත බවට පත්කිරීමය. වෙනත් කායයීයක යෙදීම සිත වෙනතකට යොමු කිරීමකි. එබැවුන් ඔහු එයට හසු නො වුණි. ඔහු ඒ ගැන වටහා ගත් ආකාරය එසේය.

මම ඔහුගේ කුටිය පසුකර යමින් සිටි එක් අවස්ථාවක එම කුටියේ කුඩා ගිය වහළය දුටුවෙමි.

“හා, මේක කාගේ කුටියද?”

එහි අයිතිකරු කවරෙක්ද යන්න යම් කෙනකු විසින් පවසනු ලැබූ විට මගේ සිතට තැගුණේ “හා, හරි පුදුමයි” යනුවෙනි. ඉන් පසු මම ඔහුට කථා කොට බොහෝ කරුණු පැහැදිලි කර දුනිමි. වාසස්ථාන පිළිබඳ පිළිපැදිය යුතු වන් ඇතුළත් සේනාපන වන ගැන පැහැදිලි කර දුනිමි. “අපට වාසස්ථානයක් තිබිය යුතුවා පමණක් නොව එය රෙක බලාගැනීම ද කළ යුතුය. අත්හැර දැමීම යනු එවැනි දේවල් මග හැර සිටීම නො වේ. එය එවැන්නක් නො වේ. එයින් අදහස් වන්නේ අපේ වගකීම පැහැර හැරීම නො වේ.

එසේ කළ හොත් එය මෙවයකුගේ කියාවකි. එක් පැන්තක් වැස්සේන් තෙමෙන විට ඔබ කරන්නේ අතික් පැන්තට මාරුවීමයි. ඒ පැන්තට ඉර අවව වැවෙන විට කරන්නේ තැවතත් කළින් සිටි පැන්තට ම මාරු වීමයි. ඔබ එසේ කරන්නේ කුමකටද? ඔබේ ඕය අත් හැර දැමීම මෙයටත් අදාල කර ගැනීමට ඔබ කරදර නොවන්නේ මක්නිසාද?" මම ඔහුට මේ ගැන දිසි වශයෙන් කරුණු පහදා දුනිමි. මගේ කඩාව අවසන් වූ පසු ඔහු මෙසේ පැවසීය.

"අනේ ආචාර්යී තුමනි, ඔබ වහන්සේ මට එක් විවෙක උගන්වන්නේ තදින් අල්ලා ගැනීමටයි, තවත් විවෙක දී උගන්වන්නේ අත් හැර දැමීමටයි. ඔබ වහන්සේ මට කරන්නට කියන්නේ කුමක් ද කියා නො වැටහෙයි. මගේ වහලය කඩා වැවෙන විට, මා මේ කරමින් වන් අන් හැර දැමීමෙහි යෙදෙන විට, ඔබ වහන්සේ කියන්නේ එය වැරදිය කියාය. එසේ වුවත් දැන් ඔබ වහන්සේ ම උගන්වා දෙන්නේ අත්හැර දැමීම සිදුකරන ලෙසය. ඔබ වහන්සේ මගෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද කියා මම නො දනිමි."

ඔබට දැන් පේනවා නේද? මිනිපුන්ගේ හැරී, ඔවුන්ට මේ තරම් ම අනුවණ විය හැකිය.

ඇසට දෙගසමාන වන දේවල් පවතින්නේ ඇස තුළ මද? පිටතින් ඒ කිසිවක් නො තිබෙන්නේ නම් ඒවා අපේ ඇස්වලට පෙනෙයිද? පිටතින් එන ගබා අපේ කන් හා නොගැවුණ හොත් එම ගබා අපේ කන් තුළින් ඇසෙයිද? පිටත පවතින ගද සුවද එසේ නොතිබෙන්නේ නම් අපට ඒවා දැනෙයිද? රස වුවත් එසේ වෙයිද? රස දැනීමට ප්‍රථමයෙන් එය අපේ දිව සමග ගැටිය යුතුය. මේවා මෙසේ වන්නේ මක්නිසාද? මේ ගැන බුදුන් වහන්සේ දේශනා කලේ කුමක් ද කියා බලන්න. උන්වහන්සේ දේශනා කන් හැම දෙයක් ම පහල වන්නේ හේතුවක් නිසා බවය. අපට කන් නොතිබුයේ නම් ගබා ඇසෙයිද?

ඇසේ නොතිබුයේ නම් රුප දැකීමට හැකිවයි ද? එම නිසා හේතු වශයෙන් දැක්වෙන්නේ ඇස, කන, නාසය, දිව, සිරුර හා මතසයයි. යැම ධමියක් ම පහල වන්නේ හේතුන් නිසා බවත්, ඒවා හැති වන්නේ නම් තැනි වන්නේ පහල වීම සඳහා හේතු වූ

කරුණු තැති වූ විටය. එලයක් ඉපදීමට පෙර එම එලය ඉපදීම සඳහා හේතුවූ කරුණු පහළ විය යුතුය.

සැනසිලි සුවය පවතින්නේ ඉන්දියයන් තුළින් භැඟීම් පහළ නොවන තැනකින්ය කියා අපි කළේපනා කරමු නම්, ප්‍රජාවේ පහළ විමක් සිදුවේද ද? ඒ තුළ හේතු එල නියාමය කියා දෙයක් පවතියිද? අපට අපේ පුහුණුව සඳහා කිසිවක් පවතියිද? අපි ගබ්දවලට දොස් පවරමු නම්, අපට ගබ්ද ඇති තුන්වල සැනසිලි සුවයෙන් විසිය නො භැක. එසේ වන්නේ එම සේවාන හොඳ තැති තැන් ලෙස අප සිතන නිසාය. යම් සේවානයක රුප ඇත්තම් අප පවසන්නේ එය සැනසිලි සුවය නොපවතින තැනක් ලෙසය. එසේ නම් සැනසිලි සුවය ලැබීම සඳහා අප සියලු ම ඉන්දියන් අප්‍රාණික වූ, අද හෝ බිහිර හෝ බවට පත්වුවන් විය යුතුය. මේ ගැන මා කළේපනා කළේ මෙසේය....

“මෙක නම් හරි පුද්මාකාර දෙයක්, දුක පහළ වන්නේ ඇසි, කන, නාසය, දිව, ගරීරය හා මනස නිසාය. එසේ නම්, අප අද බවට පත්විය යුතුද? කිසිවක් කිසියේක් දැකීමට නොහැකි වුවහොත් එය වචා හොඳ තත්ත්වයක් විමට පිළිවන. කෙනකු අද බවින් හෝ බිහිර බවින් සිටිය හොත් ඔහු තුළ කෙලෙපුන් පහළ නොවනු ඇත. ඒ තුළ පවතින්නේ එ වැනි තත්ත්වයක්ද?”.....

නමුත් ඒ ගැන කළේපනා කර බැඳු විට එය මූලමතින් ම වැරදි අදහසක් බව පෙනුණි. ඒ තුළ පවතින තත්ත්වය එකඟ එකක් නම්, අවබෝධත්වයට පත්වනු ඇත්තේ අන්ධයන් හා බිජිරන්ය. එසේ වන්නේ කෙලෙපුන්ගේ පහළ විම සිදුවන්නේ ඇසි හා කන් තුළින් නම් ඔවුන් ඒ අතින් සම්පූණී වී ඇති නිසාය. හේතුන්ගේ පහළ විම සඳහා මූලික වන්නේ මෙම ඉන්දියන්ය. දේවල් පහළ වන විට ඒවා පහළ වන මූල් සේවානයේ දී ම ඒවා නැවැත්විය යුතුය. හේතුව පහළ වන්නේ යම් තැනක ද අප මෙනෙහි කර බැලිය යුත්තේ එතැනය.

ඇත්ත වශයෙන් කිව හොත් ඉන්දිය ආයතනයන් වන ඇසි, කන, නාසය, දිව, ගරීරය හා මනස යන මේවා ප්‍රජාව පහළ විම සඳහා උපකාරී විය භැකි දේවල්ය. එසේ වන්නේ අප ඒවායේ යථාස්ථ්වහාවය වචනා ගැනීම නිසාය. අපට ඒවා ගැන සැබැං වැටහිමක් නොමැති නම්, රුප දැකීම, ගබ්ද ඇසීම වැනි දේවල්

අපට අවශ්‍ය නොවන බව පවසමින් අප ඒවා ප්‍රතික්ෂේප කළ යුතුය. එසේ කළ යුතු වන්නේ ඒවායින් තිරිහැර ඇති වන නිසාය. ඩේතු කාරකයන් කපා හැර දැමුවහොත් අප මෙනෙහි කිරීමට යන්නේ කුමක් ද? ඒ ගැන කළේපනා කර බලන්න. අප එසේ කළ හොත් මොන ම හේතුවක් හෝ එලයක් හෝ පවතියි ද? මේ ආකාරයෙන් කළේපනා තිරීම අප විසින් කරනු ලබන වැරද්දකි.

අප සංචාර හාවයට පත්විය යුතු යයි කියා දෙනු ලැබ ඇත්තේ මේ නිසාය. සංචාරය යනු ශිලයයි. ඇසි, කන, නාසාය, දිව ගරීරය හා මතස සංචාර කිරීම ඉන්දිය සංචාර ශිලයයි. අපේ ශිලය මෙයයි, සමාධිය මෙයයි. සාර්පුත්ත හිමියන්ගේ කජා පුවත ගැන සිතා බලන්න. උන්වහන්සේ පැවිදි බව ලැබීමට පෙර එක් අවස්ථාවක පිණ්ඩපාතයේ විජිතින් සිටි අස්සියි මහ රහතන් වහන්සේ දුටත. එම මහ රහතන් වහන්සේ දුටු සාර්පුත්ත පිරිවැළියෝ උන්වහන්සේ ගැන මෙසේ සිතුහ:

“මම හික්ෂුන් වහන්සේ නම් අසාමාන්‍ය පුද්ගලයෙකි. උන්වහන්සේගේ ගමන් විලාශය එතරම ඉක්මන් හෝ හිමිහිටත් නො වේ. සිවුරු වුව ද මනා ලෙස හැද පෙරවාගෙන සිටිනයේක. උන්වහන්සේගේ ඉරියව් වුව ද ඉතාමත් ගාන්තය. උන්වහන්සේ කෙරෙහි පැහැදුන සාර්පුත්ත පිරිවැළියෝ උන්වහන්සේට ගෞරව නමස්කාර දක්වමින් මෙසේ විමසුහ:

“මට කමාවන්න ස්වාමීනි - ඔබ වහන්සේ කුවුද?”

“මම ද? මම ගුමණයෙකි”

“ඔබ වහන්සේගේ ගුරුවරයා කවරෙක්ද?”

“මගේ ගුරුවරයා හවත් ගෞතමයාණන් වහන්සේය”

“උන්වහන්සේ විසින් උගන්වා දෙනු ලබන්නේ කවර දහමකද?”

“උන්වහන්සේ විසින් උගන්වා දෙනු ලබන්නේ හැම ධම්තාවයක ම හට ගැනීම සිදුවන්නේ හේතුන් නිසා බවත්, ඒවායේ තිරෝධය සිදුවන්නේ හේතුන්ගේ තිරෝධයෙන් පසු ව බවත්ය”

සාර්පුත්ත පිරිවැළි තෙම අස්සියි තෙරුන් වහන්සේගෙන් ධම්ය ගැන මෙසේ වීමසා සිටි විට එම තෙරුන් වහන්සේ කෙටියෙන් වදාලේ බුදුන් වහන්සේගේ හේතුවලවාදී දහම ගැනය. ධම්ය පහල

වන්නේ හේතුන් නිසාය. පළමුවෙන් ම හේතුව පහළ වී දෙවනු ව එලය හටගනී. එලය නිරෝධ විමට පලමු ව හේතුව නිරෝධ විය යුතුය. උන්වහන්සේ වදාලේ එපමණකි. නමුත් සාර්පුත්ත පිරිවැඹුන් තැනැව එය ප්‍රමාණවත් විය.

දැන් මෙය ධමිය පහළ විම සඳහා හේතුවක් විය. සාර්පුත්ත පිරිවැඹුන්හාට මේ අවස්ථාවේ ඇස් දෙකක්ද, කන් දෙකක් ද, නාසයක් ද, දිවක් ද, ගරීරයක් හා මනසක් ද තිබුණි. ඒවා සියල්ල යහපත් ලෙස පැවතුනි. එම ඉන්දියන් ඔහුට නොතිබුයේ තම්, ප්‍රජාව පහළ විමට තරම් අවශ්‍ය වූ හේතු පහළ විය හැකිව තිබුණේද? ඔහුට කිසිවක් ගැන දන ගැනීමට හැකිව තිබුණේද? නමුත් අපි බොහෝ දෙනා ඉන්දිය ස්පෑංසිය ගැන බිඟ වෙමු. එසේ නොමැතිව ඉන්දිය ස්පෑංසියට කුමැත්තක් ඇති වුවත් අපි ඒ තුළින් ප්‍රජාව දියුණු කර නො ගනිමු. අපි ඒ වෙනුවට කරන්නේ ඇස්, කන, නාසය, දිව, ගරීරය හා මනස යළි යළින් පිනවීම්, ඒ තුළින් සතුවක් ලබමින්, ඉන්දියන්ට ගෝවරවන දේවල්වලට මූලා විමය. පවතින සාමාන්‍ය ස්වභාවය එයයි. මෙම ඉන්දිය ආයතනයන්ට සතුව හා ඉන්දියන් පිනවීම කෙරෙහි අප පෙළමිවීමට හැකිය. නොඑසේ තම් ඇුනය හා ප්‍රජාව උදාකර ගැනීම සඳහා අපට මග පෙන්වා දීමට ද හැකිය.

අප තුළ පවතින ප්‍රජාවට අනු ව ඒවා තුළ යහපත හා අයහපත යන දෙක ම පවතී.

අප පැවැදි බව ලබමින් පුහුණුව සඳහා පැමිණ සිරින නිසා මෙම කාරණය ගැන තේරුම් ගැනීමට බලමු. අප අපේ පුහුණුව සඳහා හැම දෙයක් ම යොදා ගතයුතු වෙයි. නරකයයි කියනු ලබන දේවල් ද යොදා ගත යුතු වෙයි. අප ඒ සියල්ලක් ගැන ම දත් යුතුය. ඒ කුමකටද? අප එසේ කරන්නේ සත්‍යය යනු කුමක් ද කියා වටහා ගැනීමට හැකිවනු පිළිසිය. පුහුණුව ගැන කථා කරන විට අපි එයින් සතුව ගෙනදෙන භෞද දේවල් ගැන පමණක් කථා කිරීම අදහස් නො කරමු. නියම තත්ත්වය එය නො වේ. මෙම ලෝකයේ පවත්නා සමහර දේවල් අපේ සතුවට හේතු වෙයි. සමහර දේවල් එසේ නො වේ. මෙවා පවතින්නේ මෙම ලෝකය තුළ මය, වෙනත් තැනක නො වේ. සාමාන්‍ය වශයෙන් තම් සිදු වන්නේ අප කුමැති වන මොන ම දෙයක් වුවත් අපට අවශ්‍යවීමයි.

ඒකට ජීවත් වන හික්ෂුන් ගැන වුවත්, සාමෙරවරුන් ගැන වුවත් එය එසේ එයි. අප අකුමැති කොයීම හික්ෂුවක් හෝ සාමෙරවරයක වුවත් ආගුය කිරීම අපට අවශ්‍ය නැත. අප කුමැති වන්නේ අප කුමැති අය හා එක්වී සිටීමටය. මෙය අපේ කුමැත්තට අනුව කෙරෙන තෝරා ගැනීමකි. අප අකුමැති කුමක් හෝ වුවත් එය දැකීමට වත්, ඒ ගැන දැන ගැනීමටවත් අවශ්‍ය නැත.

අත්ත වශයෙන් නම් බුදුන් වහන්සේට අවශ්‍ය වූයේ අප මෛවා සම්බන්ධයෙන් අත්දැකීම් ලබාගැනීමයි. ලෝක විදු-ලෝකය දෙස බලමින් ඒ ගැන පැහැදිලිව දැන ගන්න. අපි මෙම ලෝකය සම්බන්ධයෙන් පවත්නා යථා ස්වභාවය නොදැකීම් නම්, අපට කොතැනකට වත් යැමට නො භැකිය. ලෝකය තුළ ජීවත්වන අප ලෝකය ගැන දැනගත යුතුය. බුදුන් වහන්සේ ඇතුළු අතීතයේ විසු ආයසීයන් වහන්සේලා ලෝකයේ ඇති දේවල් සමඟත්, මුලාවට පත් වූ මිනිසුන් සමඟත් ජීවත් වූහ. උන්වහන්සේලා සත්‍යය සෞය ගන්නේ මේ ලෝකය තුළින් මිස වෙනත් තැනකින් නො වේ. සත්‍යය සේවීම සඳහා උන්වහන්සේලා වෙනත් ලෝකයකට නොගිය සේක. තමුත් උන්වහන්සේලා තුළ ප්‍රඥාව පැවතුනි. උන්වහන්සේලා තමන්ගේ ඉන්දියයන් සංවර කර ගත්ත. තමුත් ප්‍රභූඡුවෙන් කෙරෙන්නේ හැම දෙයක් තුළට එක් බලා ඒවායේ යථාස්වභාවය ගැන දැන ගැනීමයි.

ස්පැංශය ලබන ස්ථාන එනම්, ඉන්දිය ආයතන ගැන දැනගත්නා මෙන් බුදුන් වහන්සේ අපට දේශනා කළේ ඒ නිසාය. ඇස රුප සමග ගැවෙමින් ඇස තුළට ඒවා යවන්නේ “දැකීම්” බවට පත් කරවීම සඳහාය. කණ ගබා හා ගැවෙන නිසා, නාසිය ගද යුවිද හා ගැවෙන නිසා, දිව රස හා ගැවෙන නිසා, සිරුර ස්පැං්ජ විෂයක සංවේදනයන් හා ගැවෙන නිසා දැනීමක් පහළ වෙයි. දැනීමක් පහළ වන්නේ යම් තැනකින් ද, දේවල්වල යථාස්වභාවය ගැන දැනගැනීම සඳහා අපේ බැලීම යොමු විය යුත්තේ ද එතැනටය. එම දේවල්වල යථාස්වභාවය නොදැකීම් නම් අපි ඒවාට එක්කේ ආදරය කරමු. තැන්නම් ද්වේග කරමු. මෙ වැනි සංවේදනයන් පහළ වන්නේ කොතැනකින්ද, අවබෝධන්වයට පත්වීමටත්, ප්‍රඥාව පහළ වීමටත් හැකි වන්නේ එතැනින් මය.

නමුත් සමහර අවස්ථාවල දේවලේ ඒ ආකාරයෙන් පැවතීම අපට අවශ්‍ය නැත. මූදුන් වහන්සේ ඉන්දිය සංවරය ගැන උගන්වා දුන් නමුත් එයින් අදහස් වන්නේ කිසිවක් නොදැක සිටීම, නොඅසා සිටීම, ආගුහණය නොකර සිටීම, ගද සුවිද නොවිද සිටීම, කිසි භැජීමක් නොමැතිව සිටීම හෝ කළුපනා නොකර සිටීම නො වේ. එයින් අදහස් වන්නේ එ වැනිනක් නො වේ. මෙය වටහා ගෙවා නොලබන ධීමිය පුහුණුවන යම් අයකු වෙතොත්, මුවුනු යම් දෙයක් දකින විට හෝ මුවුනට යම් දෙයක් ඇසෙන විට බියෙන් භැකිලී වෙනත් තැනකට දුවයති. මුවුන් එසේ දිව යන්නේ ඒවා තුළින් ඇති වන බලපැම කුමයෙන් අඩුවෙයි කියා සිතමිනි. තමන් ඒවා කුමයෙන් ජය ගන්නා බව ද සිතමිනි. නමුත් එය ඒ ආකාරයෙන් සිදු නොවී පවතියි. ඒවා ඒ ආකාරයට ජය ගත නොහැකි වෙයි. අප සත්‍යය නොදැන පැනගිය හොත් ඒවා තැවතත් පැමිණ හිස මසවන්නේ ඒවා ගැන තැවතත් ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය ඇති කරමිනි.

රාඛනරණයක් වශයෙන් ආගුමයන් තුළ හෝ වේවා, කැලැස හෝ කළු මූදුන්වල හෝ වේවා, තසප්තියක් කිසිවිටෙක ලබා නොගෙන සිටින ධීමිය පුහුණුවන්නවුන්, ඒක මේක හෝ තවත් දෙයක් සොයමින් ඔත්තාග වන්දනාවේ යෙදී සිටින්නේ ඒ තුළින් හෝ තසප්තියක් ලැබීමේ අපේක්ෂාවෙනි. එසේ යන මුවුන් තැවතත් ආපසු එන්නේ කිසිම දෙයක් දැක නො ගෙනය. මුවුනු කළු මූදුනක් වෙත යුමට උත්සාහ කරති. “හා! මේක තමා නියම තැන, දැන්නම් හරි” මුවුනු සැනසිලි සුවය ලබන්නේ දින කිහිපයක් ගත වන තෙක් පමණි. ඉන්පසු එයින් වෙහෙසට පත්වේ. “හා, ඉතින් එකට කමක් නෑ, මම මුහුදු වෙරළට යමි.” “හා, මෙතැන නම් බොහෝම හොඳ සිසිල් තැනක්, මෙතැනින් නම් හොඳක් සිදුවෙයි.” මුවුනට රික කළකින් ම එම මුහුදු වෙරළත් එපා වෙයි. කැලැවත්, කළුත්, මුහුදු වෙරළත්, අනික් සියල්ලත් එපා වෙයි, මෙම එපා විම සම්මා දිවිධීය වැනි නියම දැකීමක් තුළින් පහළ වන එපා විමක් නො වේ, එය එක්තරා ආකාරයක වැරදි දැකීමක් වූ නිකම්ම නිකම් එපා විමකි. මුවුන්ගේ එම දැකීම දේවල්වල පවත්නා යථාස්ථාවයට අනුකූල නැත.

ඉන්පසු මෙම ආරාමය වෙත නැවත පැමිණෙන මොවුන්..... දැන් ඉතින් රේලහට කරන්නේ කුමක් ද? ඔවුන් හැම තැනකට ම ගොස් ආවේ හිස් අතිනි. එම නිසා ඔවුන් දැන් කරන්නේ තමන්ගේ පාත්තරත්, සිවුරුත් අතහැර දමා යැමය. ඔවුන් එසේ සිවුරු හැර යන්නේ මක්නිසාද? ඔවුන් තුළ පුහුණුව ගැන නිසි අවබෝධයක් නැති නිසාය. කරන්නට තවත් ඉතිරිවී ඇත්තේ කුමක් ද කියා නොඅන්නා නිසාය. ඔවුහු දකුණට ගියත්, උතුරට ගියත්, මූහුද වෙරුවට ගියත්, කදු මූහුන්වලට ගියත්, කුලු තුළට ගියත් කිසිවක් නො දකිනි. දැන් ඒ හැම දෙයක් ම අවසන් කර ඇත. ඔවුහු දැන් මිය යති. දේවල් සිදුවෙමින් පවතින්නේ ඒ ආකාරයටය. එසේ වන්නේ ඔවුන් ඒවා වෙතින් දිගින් දිගට ම පැන යන නිසාය. ඔවුන් තුළ ප්‍රජාවේ පහළ විමක් සිදු නොවන්නේ ඒ නිසාය.

දැන් තවත් උදාහරණයක් ගෙන බලන්න. මේ ආකාරයේ පැන යැමක් නොකර, දේවල් සමහ ම නැවති සිටීමට තීරණය කරනු ලබන සික්ෂුවක් සිටිතියි කියා සිතන්න. ඔහු තමන් ගැන ම සැළකිල්ලෙන් පසු වෙයි. තමන් ගැන දැන සිටින්නාක් මෙන් ම තමන් හා නැවති සිටීමට වන අය ගැනත් දනිනි. ඔහු ගැටුලු සම්බන්ධයෙන් දිගින් දිගට ක්‍රියා කරයි. මේ සඳහා උදාහරණයක් වශයෙන් ආග්‍රාමයක අධිපතිකම ඉසිලීම ගැන බලන්න. එවැනි අධිපතිකමක් උසුලන විට නිරාකරණය කිරීම සඳහා තිතර ම ප්‍රශ්න පැමිණෙයි. ඒ මක්නිසාද? ඒ අනික් අය තිතර ම ප්‍රශ්න අසන නිසාය. ඒවායේ අවසානයක් දක්නට නොලැබෙන හෙයින් ඔබ තිරතුරු ව විමසිල්ලෙන් පසු විය යුතුය. ඔබ තිරතුරු ව ම ඔබේ ප්‍රශ්නත්, අනික් අයගේ ප්‍රශ්නත් විසඳුම්න් සිටින්නෙහිය.

එයින් අදහස් වන්නේ ඔබ තිරතුරු ව ම අවධියෙන් සිටිය යුතු බවය. මදක් තින්ද යාගෙන එන විට ඔවුහු තවත් ප්‍රශ්නයක් ගෙනවින් ඔබ අවදි කරති. මෙය දේවල් ගැන මෙනෙහි කර බැලීමටත්, තේරුම් ගැනීමටත් එක්තරා හේතුවක් වෙයි. මේ තුළින් ඔබ තිපුණුන්වයෙන් පර්පූණී අයකු බවට පත් වන්නෙහිය. එය ඔබ සම්බන්ධයෙන් පමණක් නො ව අනික් අය සම්බන්ධයෙන් වුව ද සිදුවන්නකි. ඔබ නොයකුත් දේවල් අතින් තිපුණුන්වයක් ලබන්නෙහිය.

මෙම නිපුණත්වය ඇතිවන්නේ දේවල්වලින් පැනයුම තුළින් නො ව ඒවාට මූහුණ දෙමින් ඒවා නිරාකරණය කිරීම තුළිනි. අපි ගර්රයෙන් පැන නො යමු. එහෙන් ප්‍රජාව උපයෝගී කරගතිම්න් මනස තුළින් පැන යමු. අප කිසිවකින් පැන නොගොස් කාරණය නට ගත් තැනින් ම ඒ ගැන වටහා ගතිමු.

මෙය ප්‍රජාව පහළ වීම සඳහා ගත යුතු කියා මාගියන්ගෙන් එකකි. කෙනකු යම් වැඩික යෙදී සිටිය යුතුය, වෙනත් දේවල් සමගත් එක්වී සිටිය යුතුය. උදාහරණයක් වශයෙන් මෙවැනි විගාල ආග්‍රමයක් තුළ ජ්‍යෙන් වන විට අප ඒ තුළ ඇති දේවල් රැක බලා ගැනීම සඳහා උපකාරී විය යුතුය. එක් අතකින් බලන විට ඔබ එ වැනි දේවල් කෙළෙසූන් බිහි කරන දේවල් බව කිමට පිළිවන. හිස්සූන් හා සාම්ඝේරවරුන් රාජියක් සමග එකට ජ්‍යෙන් වීම, හින් පුද්ගලයන්ගේ යාම් ර්ම් බොහෝ වශයෙන් ඇති වීම යන මේවා තුළින් කෙළෙසූන් රාජියක් බිහිවීමට ඉඩ ඇත. ඔව්! මම ද එය පිළිගතිම්. එනමුත් අපේ ප්‍රජාව දියුණු කිරීමට හැකි වීම පිළිසන්, අවිද්‍යාව දුරු කිරීමට හැකිවීම පිළිසන් අප ඒ ආකාරයෙන් ජ්‍යෙන් විය යුතුය. අප යා යුතු වන්නේ කුමත මගකද? අප ජ්‍යෙන් වීමට යන්නේ අවිද්‍යාව නැති කිරීම සඳහා ද, නො එසේ තම, එය වැඩිකර ගැනීම සඳහා ද?

අප මෙනෙහි කර බැලීමේ යෙදී සිටිය යුතුය. ඇසි, කණ, තාසය, දිව, කය හා මනස යන මේවා යම් කිසිවක් හා ගැවෙන විට අප සංසූන් බවින් යුතු ව ඒ ගැන සිහි පරේක්ෂාවෙන් සිටිය යුතුය. දුකක් පහළ වූ විට එය විදිමින් සිටින්නේ කුවුරුන්ද? එය පහළ වූයේ මක් නිසාද? ආග්‍රමයක ප්‍රධාන හිමි නමකට ශිෂ්‍යයන් රාජියක් පාලනය කිරීමට සිදු වේයි. දැන්, අන්න එය වූව ද දුකක් විය හැකියි. දුකක් පහළ වන විට ඒ ගැන දැන සිටිය යුතුය. ඒ නිසා ඒ ගැන දැනගන්න. දුකට බියවී එයට මූහුණ දීමට අකුමැති ව්‍යවහාර් එය හා සටන් කිරීමට අප යන්නේ කොතුනකටද? දුක පහළ වූ විට ඒ ගැන නොදැන සිටිය නොන් ඒ ගැන ක්‍රියා කරන්නේ කෙසේද? මෙය අතිශයින් ම වැදගත් වන්නකි. අප දුක ගැන දැනගත යුතුය.

දුකෙන් නිදහස් වීම යනු එයින් මිදෙන කුමය ගැන දැන සිටින බවය. දුකක් පහළ වන කොතුනකින් නමුත් පැන යැම

ඒයින් නිදහස් වීම නො වේ. එසේ පැනයන විට ඔබ එම දුක ඔබ සමග ම රැගෙන යන්නෙහිය. වෙතත් තැනක දී වුව ද දුක පහළ වන විට ඔබට තැවත වතාවක් දිවීමට සිදුවේයි. දුක ජය ගැනීම යනු මෙය නො වේ. මෙය දුක ගැන නොදැන සිටීමය.

දුක ගැන වටහා ගැනීමට අවශ්‍ය නම් ඔබ මෙම මොහොතේ පවත්නා තත්ත්වය දෙස බැලිය යුතුය. බුද්ධ දේශනාවෙන් උගන්වා දෙනු ලබන්නේ ප්‍රශ්නයක් පහළ වූ විට එය එතැන දී ම විසඳිය යුතු බවය. දුක සැහැවී ඇත්තේ කොතැනක ද? නිදුක් බව පහළ වන්නේ හරයට ම එතැනින්ය. දුක තිරුද්ධ වන්නේ එය පහළ වූ තැනින් මය. දුකක් පහළ වූ විට එයින් පැන නොගොස් ඒ ගැන ඒ අවස්ථාවේ ම මෙහෙති කර බැලිය යුතුය. මතුවී ඇති ගැටලුව ඒ මොහොතේ ම විසඳිය යුතුය. දුකට බිඟාවී එයින් පැන යන පුද්ගලයා මේ ලෝකයේ සිටින මිනිසුන්ගෙන් ඉතා ම අනුවණ තැනැන්තාය. ඔහු කෙළවරක් නොමැතිව ඔහුගේ අනුවණකම නිකම් ම වැඩිකර ගනියි.

දුක යනු වෙන කිසිවක් නො ව වතුරායී සත්‍යයේ පළමු වැනින බව අප තෝරුම් ගත යුතුය. එය එහෙම තේද? ඔබ කරන්නට යන්නේ එය නරක දෙයක් වශයෙන් දැක ගැනීමට ද? දුක්බ සත්‍යය, සමුද්‍ය සත්‍යය, නිරෝධ සත්‍යය, මාගී සත්‍යය....මේවායින් පැන යුම සැබැඳ දීමියට අනුකූල ලෙස පුහුණුවීමක් නො වේ. එසේ පැන යන්නෙහි නම් ඔබ දුක්බායී සත්‍යය ගැන අවබෝධයක් ලබා ගන්නේ කවදාද? දුකෙන් පැනයුම දිගින් දිගට ම සිදු කළ නොත් ඔබ කිසි දිනෙක දුක ගැන දැන නො ගන්නෙහිය. දුක යනු හඳුනා ගත යුතු දෙයකි. ඒ ගැන සෙවිල්ලෙන් නොසිටියහාත් එය කිසි දිනක හඳුනා ගන්නේ කෙසේද? ඔබ මෙතැන දී තෘප්තියක් නොලබන විට තවත් තැනකට දුවන්නෙහිය. එතැනිනුත් තෘප්තියක් නොලබන විට තැවත් දුවන්නෙහිය. ඔබ කරන්නේ නිතර ම දිවීමයි. ඔබ ඔබේ පුහුණුව සිදු කරන්නේ ඒ ආකාරයට නම් ඔබ කරන්නේ රට වට්ටී දුවමින් යකා නැවීමයි.

මුදුන් වහන්සේ දේශනා කලේ ප්‍රජාව උපයෝගී කර ගනීමින් ඒ තුළින් “පැන යන” ලෙසය. දැන් මේ සඳහා උදාහරණයක් ගෙන බලමු. ඔබ ඇවිධින විට ඔබේ පාදයේ ඒ පත්‍රරක් නො

කටුවක් හෝ ඇතුනුණාය කියා පිතත්තා. එවිට ඔබ ඇවිදින විට ඔබේ පාදය සමහර විටෙක රිදෙයි. සමහර විටෙක නො රිදෙයි. යම් විටෙක ඔබ ගලක් මත හෝ මූලක් මත පා තැබුව හොත් එය ඇත්තට ම රිදෙන්නට පටන් ගනියි. ඔබ එවිට ඔබේ පාදය අතගාන්නෙහිය. පෙනෙන්නට කිසිවක් තැති නිසා එම රිදීම ගැන නොසලකා ඔබ තව වික දුරක් ඇවිදින්නෙහිය. අන්තිමේ දී ඔබ වෙන දෙයක් මත පා තැබු සැෂීන් එය තැවතත් රිදෙන්නට පටන් ගනී.

දැන් ඉතින් මෙය බොහෝ විට සිදුවෙයි. එම වේදනාව ඇති වන්නේ මක් නිසාද්? එයට හේතුව පාදයෙහි කටුවක් තැත්තම් ලි පතුරක් ඇති තිබීමයි. වේදනාව දැනෙන හැම වතාවේ ම, ඔබ ඔබේ පාදය දෙස බලමින්, ඒ වටා අතගාමින්, එහි ඇති ලි පතුර හෝ කටුව නොදැක, ඒ ගැන දක්වන සැලකිල්ල අත්හැර දමන්නෙහිය. ඔබ තැවත වතාවක් ඔබේ පාදය දෙස බලන්නේ එය තැවතත් රිදෙන්නට වූ විටය.

ඔබ කළ පුත්තේ වේදනාව දැනෙන විට ඒ වෙත ඔබේ සැලකිල්ල යොමු කිරීමය. ඔබ එය ගණන් නොගෙන නොසිටිය යුතුය. “හම්, ලි පතුර තවමත් ඇතු. එය ඉවත් වී තැත.” එම ලි පතුර ඉවත් කළ පුතුය යන හැඳිම ඔබට වේදනාව දැනෙන හැම වතාවේ ම ඇති වෙයි. එය ඉවත් නොකළ හොත් පසුවට සිදුවන්නේ එම වේදනාව තව තවත් අධික විමය. කටුව ඉවත් කිරීමේ අවශ්‍යතාවය පවතින තෙක් වේදනාවේ දැනීම තැවත තැවතත් ඇති වෙයි. අවසානයේ එය විද දරා ගැනීම කිසියෝත් ම කළ නොහැකි වන විට, ඔබ තවත් බලා නොසිට එම ලි පතුර ඉවත් කර දැමීමට තිරණය කරන්නෙහිය. එපේ කරන්නේ එය රිදෙන නිසාය.

දැන් අපේ පුහුණුව තුළ අප කරන වැයමත් මෙබඳ එකක් විය යුතුය. වේදනාවක් ඇති වන්නේ කොතුනක ද, ගැනීමක් පවතින්නේ කොතුනක ද, එතුන අපේ විමර්ශනයට ලක් විය යුතුය. ප්‍රශ්නය ඇති තැන සෞයා කෙළින් ම එතුනට මුහුණ දෙන්න. ඒ ලි පතුර ඔබේ පාදයෙන් ඇද දමන්න. ඔබේ මනස යමක සිරවි ඇති විට එය සැලකිල්ලට ගන්න. ඔබ ඒ තුළට එවි බලන විට ඒ ගැන දැනුගතන්නෙහිය, එහි පවත්නා ස්වභාවය දැක ගන්නෙහිය, තව ද එය අන් දකින්නෙහිය.

නමුත් අපේ පුහුණුව දිගින් දිගට ම සිදුකෙරෙන, නොසේල්වෙන ආකාරයේ එකක් විය යුතුය. එය හැඳින්වෙනුයේ “විරයාරම්භය” හෙවත් නිරතුරු වැයම් කිරීම යනුවෙති. උදාහරණයක් වශයෙන් ඔබේ පාදය රිදෙන බව දැනුන විට එහි ඇති පතුරු කැඛැල්ල ඉවත් කිරීම ගැන මතක් කරන්න. ඒ සඳහා ඇති කර ගත් අධිෂ්ථානය ඔබ අත්හැර නො දමන්නෙහිය. ඒ ආකාරයට ම අපේ සිත තුළ දුකක් පහළ වූ විට අපේ කෙලෙසුන් මුලිනුප්‍රවා දැමීමටත්, ඒවා ඉවත් කර දැමීමටත් අප තුළ ස්ථිර අධිෂ්ථානයක් තිබිය යුතුය. අධිෂ්ථානයේ අඩුවක් නොමැතිව, එය නිරන්තරයෙන් පවතින විට ඒවා අපේ අතට ම හසුවේය. එවිට ඒවා එතැන් දී ම අවසන් කිරීමට හැකි වේයි.

දැන් සතුව හා දුක සම්බන්ධයෙන් අප කළ දුතු ව තිබෙන්නේ කුමක් ද? මේවා නොතිබුයෙන් නම් ප්‍රජාවේ පහළ විම ඉක්මන්වීම සඳහා හේතුවක් වශයෙන් අප යොදා ගනු ලබන්නේ කුමක් ද? හේතුවක් නොමැතිව එලයක් හට ගන්නේ කෙසේද? හැම ධම්තාවයක් ම පහළ වන්නේ හේතුවක් නිසාය. එලය නැති වන්නේ නම් එය එසේ වන්නේ හේතුව නැතිවූ නිසාය. එය ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයටය. නමුත් අප අතර සිටින බොහෝ දෙනකුට එය නො වැටහේයි. ඒ අපට අවශ්‍යවන්නේ දුකෙන් පැන යැම් පමණයි. මේ ආකාරයේ දැනීමක් තබා ගැනීම තුළින්, බලාපාරෝත්තු වන දෙය ඉෂට නො වේ. ඇත්ත වශයෙන් කිව නොත් අප ජීවත්වන මෙම ලෝකය ගැන අප දැනගත යුතුය. එයින් කොතුනකට වත් පැන නොයා යුතුය. ඔබ තුළ පැවතිය යුත්තේ තැවතිමත් නොදය....යැමත් නොදය වැනි ආකල්පයකි. මේ ගැන ප්‍රවේෂමෙන් සිතා බැලිය යුතුය.

සතුට හා දුක පවතින්නේ කොහොද? යමක් නොපවතින ආකාරයෙන් එය තදින් අල්ලා නොගැනීම හා එයට නොඇලී සිටීම තුළින් දුක පහළ නො වේ. එය පහළ වන්නේ හවය හේතුවෙති. හවයක් ඇති වන විට උත්පන්තියක් ද ඇති වේයි. දුක පහළ විම සඳහා පූඩ් අවශ්‍යතාවයක් ලෙස පවතින්නේ උපාදානය හෙවත් තදින් අල්ලා ගැනීම හෝ ඇලී සිටීමයි. දුක පහළ වන්නේ යම් තැනකින් ද එතුනට එහි බලන්න. ඒ සඳහා එතරම් දුරක් නො බලන්න. මේ වතිමාන මොහොත තුළට එහි බලන්න. ඔබේ

මෙම මතස හා සිරුර දෙස බලන්න. දුක පහළ වන විට එය එසේ පහළ වන්නේ මක්නිසාද? එය පහළ වී ඇති මොහොතේ ම ඒ දෙස බලන්න. පහළ වී ඇත්තේ සතුවක් නම් එය පහළ විමට හේතුව කුමක් ද? හරයට ම අන්න ඒ දෙස බලන්න. ඒවා කොතැනක දී පහළ වූවත් ඒවා ගැන අවධානයෙන් සිටින්න. සතුව හා දුක යන දෙක ම පහළ වන්නේ තෘප්ණාව හෙවත් තදින් අල්ලා ගැනීම තුළිනි.

පෙර සිටි යෝගාවවරයන් තමන්ගේ මතස දැක ගන්නේ මේ ආකාරයෙනි. ඒ තුළ ඇත්තේ පහළවීමක් හා නිරුද්ධ විමක් පමණි. ඒ තුළ ස්ථීර වශයෙන් පවත්නා කිසිවක් නො මැත. හැම අතකින් මෙනෙහි කර බැඳු ඔවුන්ට දැකගත හැකිවුයේ මෙම මතස තුළ එතරම් ගතයුතු දෙයක් නැති බවය. ඒ තුළ පවත්නා කිසිවක ස්ථීරසාර දෙයක් නොපවත්නා බවය. ඒ තුළ ඇත්තේ පහළවීමන් නිරුද්ධ විමන්, නිරුද්ධවීමන් පහළවීමන් පමණය. ඔවුන් ඇවිදින විටත්, වාචි වී සිටින විටත් මෙම දේවල් දැක ගනු ලැබුයේ ඒ ආකාරයෙනි. රදි සිටි හැම තැනක දී ම ඔවුන්ට ලැබුණේ දුක පමණය. එය ම පමණය. එහි ස්වභාවය පුදක් උදුනක ලා ගිනියම් කළ යගුලියක් බඳුය. එහි හැම පැත්තක් ම ගිනියම් වී ඇත. මුදුනත අල්ලා බැඳුවත් එතැන ගිනියම් වී ඇත. අනික් හැම පැත්තක් අල්ලා බැඳුවත් එම පැති ගිනියම් වී ඇත. මුළු යගුලිය ම ගිනියම් වී ඇත. සිසිල් බව පවත්නා කිසි ම තැනක් එම යගුලිය මත නැත.

දැන් මෙම දේවල් ගැන සළකා නොබැඳුවහොත් අපි ඒවා ගැන කිහිම දෙයක් නො දතිමු. අපි පැහැදිලිව ම දැක ගත යුතුය දේවල් තුළ “නො ඉපදෙන්න,” උත්පත්තියට නො වැවෙන්න. උත්පත්තියේ ක්‍රියාකාරීත්වය ගැන දැන ගන්න. එවිට “ආ මට එයා නම් රුස්සින්නෙම නෑ, ඔහු යමක් කළහොත් එය කරන්නේ වැරදි ආකාරයටයි. කරන හැම දෙයක් ම කරන්නේ වැරදි ආකාරයටයි” වැනි සිතිවිලි තව දුරටත් පහළ නො වෙයි. නොඑසේ නම් “මා එයාට නම් ඇත්තෙන් ම කැමැතියි” වැනි සිතිවිලි පහළ නො වෙයි. කැමැතිත්ත හා අකැමැත්ත සම්බන්ධයෙන් ඉතිරි වන්නේ ලෝකයේ පවත්නා සම්මුති මට්ටම් පමණි. නමුත් කෙනකුගේ කථාව එක් දෙයකි. මතස තවත් දෙයකි. ඒවා එකිනෙකට වෙනස්

දේවලය. එකිනෙකා සමග අදහස් පුවමාරු කර ගැනීම සඳහා අප විසින් ලෝකයේ පවත්නා සම්මුතින් යොදා ගනු ලැබිය යුතුය. නමුත් ඒ කිසිවක් අපේ අහාන්තරය තුළ තබා නොගත යුතුය. මතස එවැනි දේවල්වලට ඉහළින් පැවැතිය යුතුය. අප අපේ මතස ලෝකේත්තර තත්ත්වයට ගෙන යා යුත්තේ ඒ ආකාරයටය. ආය්සීයන් වහන්සේලා වාස භූමි කරගන්නා තැන එතැනය. අපේ ඉලක්කය ද එය විය යුතු අතර අප ඊට අනුරූප වන ලෙස පුහුණුවේ යෙදිය යුතුය. සැකයන්ට හසු නො වන්න.

පුහුණුව පටන් ගැනීමට පෙර මා මටම සිතා ගත්තේ "සියලු දෙනාට ම දැනගැනීමට හැකි වන පරිදි බුද්ධාගම මේ දැනුත් පවතී. එසේ වුවත් මිනිසුන්ගෙන් සමහර කෙනෙක් පුහුණු වන නමුත් අනික් අය පුහුණු නොවන්නේ මක්නිසාද?" යනුවෙනි. එසේ නොමැති නම්, බවුන් පුහුණුවේ යෙදෙන නමුත් එය එක කළක් පමණක් කර ඉන් පසු අත්හැර දමන බවය. එසේත් නොමැති නම් පුහුණුවේ යෙදෙන අය වුවත් එය වුවමනාවන් නොකරන බවය. එය එසේ වන්නේ මක්නිසාද? එම තිසා මා අධිෂ්ථාන කලේ මෙසේය, එනම්, "හරි, මගේ මුළු ජීවිත කාලය තුළ ම මම මෙම කය හා මතස අත්හැර දමීන් බුදුන් වහන්සේගේ ධමිය අකුරට ම පිළිපැදිමට උත්සාහ කරමි. මගේ අවබෝධය මෙම ජීවිත කාලය තුළ දීම ලබා ගන්නෙමි. එසේ නොකළහාන් මට තව දුරටත් මෙම දුකෙහිම ගැලී සිටීමට සිදුවෙයි. මොන තරම් අපහසුවක් හෝ දුක් වෛද්‍යාවක් ඇති වුවත්, මම අධිෂ්ථානයෙන් යුතු ව හැම දෙයක් අත්හැර දැමීමට වැයම් කරමි. ඒ වෙනුවෙන් දැඩි ලෙස උත්සාහ කරමි. මා එසේ නොකළ හොත් මට වුව ද සිදුවන්නේ පුදෙක් සැක කරමින් ඔහේ තිකම් ම තිකම් සිටීමටය" යනුවෙනි.

මම මගේ පුහුණුව ආරම්භ කලේ මේ ආකාරයට සිතමිනි. මොනයම් ආකාරයක සතුවක්, වෛද්‍යාවක් හෝ දුෂ්කරතාවයක් විදිමට සිදු වුවත් මම මගේ පුහුණුව සිදු කෙලෙමි. මා මගේ මුළු ජීවිතය දෙස බැලුවේ එය එක ම එක් ද්වීල් කාලයකින් හා රාත්‍රියකින් යුත්ත වූ එකක් ලෙසය. මම මගේ ජීවිතය අත් හැරියෙමි! "මම බුදුන් වහන්සේගේ ධමිය පිළිපදින්නෙමි. එය අවබෝධ කරගන්නා තෙක් පිළිපදින්නෙමි." "මෙම මායාකාරී ලෝකය මෙතරම්

අවාසනාවන්ත මක්නිසාද”? - මට මෙය දැනගැනීම සඳහා බුදුන් වහන්සේගේ ධමිය සම්පූර්ණයෙන් ඉගෙනීමට අවශ්‍ය විය. එම නිසා මම මගේ සිත ධමිය ප්‍රහුණු විම කෙරෙහි යොමු කෙලෙමි.

මෙ වැනි යෝගාගුමවල ජීවත් වන අපට අයත් ලොකික ජීවිතයෙන් අප කෙතරම් ප්‍රමාණයක් අත්හැර දමා තිබේද? අප පැවිදි වුයේ එම ජීවිතය දිගට ම ගතකිරීමට නම් එයින් අදහස් වන්නේ අප සියලු දෙයක් ම අත්හැර දැමිය යුතු බවය. අප අත්තොහැරිය යුතු කිසිවක් නැත. ගිහි පුද්ගලයන් සතුව කියා භක්ති විදින සියලු ම ලොකින දේවල් එනම්, රුප, ගබඳ, ගන්ධ, රස, ස්ථාන යන මේ හැම දෙයක් ම ඉවත දැමිය යුතුය. අපි ඒ හැම දෙයක් විසි කර දමමු. එසේ වුවත් අපට තවමත් ඒවා අත්දැකීමට සිදුවෙයි. භාවනා ප්‍රහුණුවන අය ස්විල්පයකින් සැහීමට පත් වී ඇලුමෙන් තොර ව සිටිය යුත්තේ ඒ නිසාය. කරාව සම්බන්ධයෙන් වුවත්, දානය වැනි දෙයක් සම්බන්ධයෙන් වුවත් අප පහසුවෙන් සැහීමට පත් විය යුතුය. වැළඳීම, තිදා ගැනීම, ජීවත්වීම, මේවා වාම් අන්දමට කරන්න. වාම් අන්දමට ජීවත්වන පුද්ගලයාට “සාමාන්‍ය පුද්ගලයා” කියා කියනු ලබන ආකාරයට ම ජීවත් වන්න. ප්‍රහුණුවේ යෙදීම වැඩිවන තරමට ඔබට ඒ තුළින් සතුවක් ලැබේයි. ඔබට ඔබේ හදවන් ඇතුළත දැකීමට හැකි වේයි.

ධමිය “පවිතත්තා” යනුවෙන් හදුනවනු ලබන්නේ එය ඔබ විසින් ම දැනගත යුතු හෙයිනි. එය ඔබ විසින් ම දැනගත යුතුය. එයින් අදහස් වන්නේ ඔබ විසින් ප්‍රහුණු විය යුතු බවය. ගුරුවරයා කෙරෙහි විශ්වාසය තැබිය යුත්තේ මාගියෙන් සියයට පනහක් පමණ ප්‍රමාණයකි. අද දින මා ඔබට කරන ලද ඉගැන්වීම පවා අසා ගැනීමට තරම් වටිනා එකක් වුවත්, එයත් මුළුමතින් ම තිශ්වලය. එය මා කියා දුන් ආකාරයට ම විශ්වාසයට ගතහාන් ඔබ බුදුන් වහන්සේගේ ධමිය නියම ආකාරයෙන් යොදා ගන්නේ නො වේ. මා කිවු දෙය හැම අතින් ම විශ්වාස කිරීමට ශිය හොත් ඔබ අනුවත් අයෙකි. ධමිය අසා, එහි යහපත දැක, ඒ අනු ව ඔබ ම ප්‍රහුණුවෙහි යෙදී, එය ඔබ තුළ ම දැක ගැනීම - වඩාත් ම හොඳ කුමය මෙයයි. ධමි රසය ඔබට ම දැනගත හැකි වන්නේ එවිටය.

ප්‍රහුණුවෙන් ලැබෙන ප්‍රතිඵල ගැන බුදුන් වහන්සේ එතරම් විස්තරාත්මක ලෙස දේශනා නොකළේ ඒ නිසාය. එසේ නොකිරීමට

හේතුව එය ව්‍යවහාරීන් විස්තර කළ නොහැකි තිසාය. එසේ විස්තර කිරීමට යැම උපතින් ම අද වූ අයකුට විවිධ පාට වගි ගැන විස්තර කිරීමට උත්සාහ කිරීම වැනිය. උදාහරණයක් වගයෙන් එ වැනි අයකුට “එක හරි පුදුයි” තැන්තම් “එචා තද කහ පාටයි” යනුවෙන් කීම බලුය. අද අයට පාට වගි ගැන අවබෝධයක් ලබා දීමට නො භැක. උත්සාහ කර බැලීමට අවශ්‍ය නම් එය කර බලන්න. තමුත් එයින් වැඩික් සිදු නොවනු ඇත.

බුදුන්වහන්සේ කරනුයේ පැහැදිලි ව දැක ගැනීම එක් එක් පුද්ගලයාට ම භාර කිරීමයි. ඔබ විසින් ම දැක ගනු ලැබුව නොත් එයට සාක්ෂිය පැහැදිලි ලෙස ඔබ තුළ ම පවතී. සිටගෙන සිටියත්, ඇවිදිමින් සිටියත්, වාච්චී හෝ භාන්සි වී සිටියත්, ඔබ සැකයෙන් නොර ව සිටින්නෙහිය. “මලේ පුහුණුව නොද තැත. එය මූල්‍යත්වය් ම වැරදියි” කියා යමකු පැවුසුවත් ඔබ එය ගණනකට නොගන්නේ පුහුණුව නිසි පරිදි සිදුවී ඇති බව ඔබට ම ඔප්පුවී ඇති තිසාය.

ධීමිය පුහුණුවන අය කොතුනකට ගියත් සිටිය යුත්තේ ඒ ආකාරයෙනි. අනුත් කුමක් කිවත් ඔබ ගැන දැනුමක් ඔබට ම තිබිය යුතුය. ඔබ තුළ “සම්මා දිවිධිය” හෙවත් හරි දැකීම තිබිය යුතුය. වස් විසිමෙහි වාර පහක් හෝ දහයක් වැනි කාල සීමාවක් අතුරින් එක් මාසයක් හෝ මේ ආකාරයෙන් සැබුවින් ම පුහුණු වීම විරල දෙයකි.

අපේ ඉන්දිය අවයවයන් නිරන්තරයෙන් ම ත්‍රියාන්මක ව පැවතිය යුතුයි. සැහීමකට පත්වීම හා නොසැහීමකට පත්වීම ගැන දැන ගන්න. කුමැලුතිවීම හා අකුමැලුතිවීම ගැන අවධානවත් වන්න. ලොකික ස්වභාවය හා ලෝකෝත්තර ස්වභාවය ගැන දැන ගන්න. ලොකික ස්වභාවයේ මෙන් ම ලෝකෝත්තර ස්වභාවයේ අවබෝධය එකට ම සිදුවිය යුතුය. නොද හා තරක යන දෙක පවතින්නේ සහභාවයෙන් යුතු වය කියා දැන ගන්න. එචායේ පහල වීම සිදුවන්නේ එකට ම බවත් දැකිය යුතුය. දීමිය පුහුණුවීම තුළින් අත්වන එය මෙයයි.

දැන් ඉතින්, ඔබවත් අනුත්වත් ප්‍රයෝගනවත් වන කුමක් වුවත්, ඔබවත් අනුත්වත් යහපතක් අත්කර දෙන කුමන පුහුණුවක් වුවත්, එය හඳුන්වා දෙනු ලබන්නේ “බුදුන් සරණ යැම” යනුවෙනි. මා මේ ගැන නිතර ම පාහේ කථා කර තිබේ. පුද්ගලයෝ කළයුතු

දෙය අතපසු කරති. උදාහරණයක් වශයෙන් මෙම ආගුමය තුළ දී ඉටුකිරීමට තිබෙන වැඩ කටයුතු ගැනත්, පූජාණුව සම්බන්ධ ව පවත්වා ගත යුතු මට්ටම ගැනත් බලන්න. මා මේවා ගැන නිතර ම පාහේ කරා කර ඇති නමුත් බොහෝ අය එච්චා ගැන උනන්දුවක් නො දක්වති. සමහරකුට මේවා ගැන දැනීමක් නැත. සමහර කෙනකු තමන්ගේ කම්මුළිකම නිසා කරදර නො වෙති. තවත් අයෙක් භුදෙක් විපුරුණ හා අවුල්කර ගත් මනසකින් යුතු ව සිටිති.

නමුත් මෙය වුව ද ප්‍රජාව පහළ වීම සඳහා හේතු වෙයි. මේ ආකාරයේ කිසිවක් පහළ නොවන තැනක විසිමට ගිය හොත් අපට එහි දී දකින්නට ලැබෙන්නේ කුමක් ද? ආහාර මෙයට උදාහරණයකි. ආහාරවල මොනම රසයක් වන් නොමැති නම් එය ප්‍ර්‍රේන්දද? කෙනකු බිහිර නම් ඔහුට කිසි දෙයක් ඇසෙයිද? ඔබ කිසිවක් ප්‍රත්‍යක්ෂ කර නොගන්නේ නම් මෙනෙහි කිරීමට යමක් තිබේද? ගැටලු තැන්නම් නිරාකරණය කිරීමට ඇත්තේ කුමක් ද? ඔබ පූජාණුව ගැන මෙනෙහිකර බැලිය යුත්තේ මේ ආකාරයෙනි.

මම එක් කළක දී උතුරේ පදිංචියට ගියෙමි. එකල මා ජීවත් වූයේ හික්ෂුන් පිරිසක් සමගය. මට වඩා වයසින් වැඩි ඒ සියලු දෙනා අලුතින් ම මහණ වූ, වස් දෙකක් හෝ තුනක් හෝ පමණ අවසන් කළ අය වූහ. ඒ වන විට මා වස් දහයක් පමණ අවසන් කර තිබුණි. එම හික්ෂුන් වයස් ගත පුද්ගලයන් වූ නිසා මම මුවුන්ගේ පාත්තරා පිළිගැනීම, සිවුරු යේදීම, පැඩික්මේ ගුද්ධ කිරීම වැනි දේවල් කිරීමට තීරණය කර ගතිමි. මා එය කළේ පුද්ගලයක වෙනුවෙන් කරන දෙයක් වශයෙන් නො ව, මගේ පූජාණුව අඛණ්ඩ ලෙස කරගෙන යුමක් වශයෙනි. අනුන් කළ යුතු වූ "වත්" ඔවුන් ඉටු නොකළ විට එච්චා මා විසින් ඉටු කරන ලදී. මා එය දුටුවේ කුසල් රස්කර ගැනීමේ අවස්ථාවක් ලෙසිනි. මට එයින් යහපතක් සිදුවූ බව දැනුන අතර යම් සතුවක් ද ලැබුණි.

උපෝස්ථා දිනවල පිළිපැදිය යුතු "වත්" ගැන මම දැන සිටියෙමි. මම උපෝස්ථා ගාලාව වෙත ගොස් එය ගුද්ධ පවිත්‍ර කර, තීම හා යේදීම සඳහා පැත්ත් වෙන වෙත ම පිළියෙල කර තැබුයෙමි. මේ වැනි "වත්" ගැන දැනීමක් නොතිබූ අනික් අය

කලේ පුදෙක් බලා සිටීමයි. ඔවුනට මම දොස් නො කිවෙමි. එසේ කලේ ඔවුන් තුළ ඒ ගැන දැනීමක් නොතිබූ නිසාය. එම වත් මා විසින් ම ඉටුකරනු ලැබූයේ ඒ නිසාය. ඒවා ඉටු කළ පසු මට මා ගැන ම සතුටක් ඇති විය. මා තුළ පුහුණුව ගැන යම් ප්‍රශ්නේදයක් මෙන් ම දෙයයීයක් ද ඇතිවිය.

මගේ කුරිය පමණක් නො ව වෙනත් අයගේ කුරි පවා අපිරසිදු ව තිබූයේ තම මම ඒවා ද පිරිසිදු කෙලෙමි. ආගුමය තුළ යමක් ඉටු කිරීමට තිබූනේ ද මම එය ඉටු කෙලෙමි. මා යමක් කලේ එය යම් කෙනකු වෙනුවෙන් කරන විශේෂ දෙයක් වශයෙන් නො වේ. කිසිවකු සඳහා කරන ඇඟවීමක් වශයෙන් ද නො වේ. මා එය නිකමට මෙන් කලේ මගේ පුහුණුව යහපත් ලෙස පවත්වා ගැනීම සඳහාය. කුරියක් හෝ සෙනසුනක් පිරිසිදු කිරීම ඔබේ ම මනස තුළ ඇති කුණු කන්දල් ඉවත් කිරීම බඳුය.

දැන් මෙය මබ හැම දෙනකු විසින් ම මතක තබා ගත යුත්තකි. ඔබේ එකමුතුකම ගැන ඔබ කරදර විය යුතු නො වේ. එය ඉටුව මෙන් පවතිනු ඇත. සංසුන් බවින් හා සංවර බවින් යුතු ව ධමිය යමග ජීවත් වන්න. ඒ ආකාරයෙන් ජීවත්වීම සඳහා ඔබේ මනස පුහුණු කරන්න. එටිට ගැටුලු ඇති නොවනු ඇත. කරන්නට තිබෙන වැඩ කොටස බරපතල තම්, එයට හැම කෙනකුගේ උපකාර ලැබෙන විට එය කළේ නොයා අවසින් වේයි. එය නිමවන්නේත් ඉතා පහසුවෙනි. මේවා සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ඇති හොඳ ම තුමය මෙයයි.

මා එය දියුණුවක් ඇතිකර ගැනීමේ අවස්ථාවක් වශයෙන් සැලකු නමුත් මිට වෙනස් ආකාරයේ පුද්ගලයන් ද සිටින බව දැක තිබේ. උදාහරණයක් වශයෙන් විශාල ආගුමයක් තුළ ජීවත් වන හික්ෂුහු හා සාම්ඝේරවරු සිවුරු පඩු දැමීම නියමිත දිනක සිදුකිරීම සඳහා තම තමන් අතර සම්මුතියක් ඇතිකර ගනිති. මා කරන්නේ පඩු සැදීම සඳහා කොස් ලි තැම්බිමයි. දැන් අප අතර සිටින සමහර කෙනකුන් කරන්නේ පඩු තැම්බෙන තෙක් බලා සිට, ඒවා තැම්බෙන තැනට පැමිණ, තම සිවුරු පඩු දමා ගනිමින්, ඒවා තම කුරි වෙත ගෙන ගොස් වේලීම සඳහා එල්ලා තබා, කෙටි තින්දක් ලබා ගැනීම සඳහා යුමයි. ඔවුනු ගිනි මෙලවීමක් තබා පඩු දැමීම සිදුකළ පසු කරන්නට ඇති අස්ථස් කිරීමක් හෝ

නො කරති. ඔවුන් සිතන්නේ තමන් කරන දෙය හොඳ දෙයක් බවත්, තමන් දක්ෂයන් බවත් ය. මෙය නම් අනුවණකමේ උච්චතම අවස්ථාවයි. මේ වැනි අය කිසිවක් නොකර ඒවා අනුත්ත ඉතිරි කිරීමෙන් කරන්නේ තමන්ගේ අනුවණකම තව තවත් වැඩිපූඩු කර ගැනීමයි. ඔවුන් කරන්නේ හැම දෙයක් කරන තෙක් බලා සිට එතැනට අවුත් ඒවායින් ප්‍රයෝගන ලැබීමයි. එසේ කිරීම ඔවුනට පහසුය. යමුකු මේ වැනි ක්‍රියාකාරකම තුළින් කරන්නේ තමන්ගේ අනුවණකමට තව තවත් දේවල් එකතු කර ගැනීමයි. මේ වැනි ක්‍රියාවන් නිසා ඔවුනට කිසිදු යහපතක් සිදු නො වෙයි.

සමහර අය තමන්ගේ අනුවණකම නිසා කළුපනා කරන්නේ මේ ආකාරයටය. තමන්ට අයත් වත් පැහැර හරිමින් ඔවුන් කළුපනා කරන්නේ තමන් දක්ෂයින් වත බවය. තමුත් ඇත්ත වගයෙන් ම එය අනුවණ ක්‍රියාවකි. අප තුළ පවත්නා ආකළුපය ඒ ආකාරයේ එකක් නම් අපේ පැවැත්ම කෙරෙහි විශ්වාසයක් තැබිය නො භැකි.

එම නිසා ඔබ කරා කරන විටත්, අනුහව කරන විටත්, වෙන මොනයම් දෙයක් කරන විටත්, ඔබ ගැන ම සිතා බැලිය යුතුය. පහසුවෙන් ජීවත් වීම, පහසුවෙන් වැළඳීම, පහසුවෙන් නිදීම වැනි දැ අවශ්‍ය විය හැකි තමුත් ඔබට එසේ කළ නො හැකිය. අප මෙතැනට පැමිණ ඇත්තේ කුමක් පදනා ද? නිරතුරු ව ම මෙම කාරණය ගැන මතක් කර ගත හොත් අපේ ඒ ගැන ප්‍රවේෂම වෙමු. එය අමතක නො කරමු. ඒ ගැන අවධියෙන් සිටිමු. ඒ ගැන අවධියෙන් සිටින විට ඔබ කුමක් කරමින් සිටියත් වැයම් කරමින් සිටින්නෙහිය. වැයම් නොකළ හොත් දේවල් වෙනස් ආකාරයකට සිදුවෙයි. එවිට ඔබ වාඩි වන විට වාඩි වන්නේ නගරයේ සිටින්නකු ලෙසිනි. ඇවිදින විට ඇවිදින්න්ත් නගරයේ සිටින කෙනකු ලෙසිනි. ඔබට නගරය වෙත ගොස් එහි සිටින ගිහි අය සමග සෙල්ලම් කිරීමට අවශ්‍ය වෙයි.

පුහුණුව ගැන වැයම් නොකරමින් සිටින විට ඔබේ මනස නැඹුරු වන්නේ එවැනි දේවල්වලටය. තමන්ගේ මනසට විරුද්ධතාවයක් නොදක්වා, එය මැඩ පවත්වා නොගෙන, ඔබේ මනෝභාවයන් පසු පස දිවිමට ඔබ ඔබේ මනසට ඉඩ හැර සිටින්නෙහිය. මෙය “මනෝභාවයන් පසු පස යැමු” යනුවෙන්

හැඳින්වේයි. ලමයකු ගෙන බැලුවහොත් ඔහුගේ සියලු ම ව්‍යවමනාවන්ට මැදිහත් වී කටයුතු කිරීමට හිය නොත් ඔහු නොද ලමයෙක් වෙයිද? මුල දී තම් යම් ප්‍රමාණයක මැදිහත් වීමක් සිදු කළත්, ඔහු කපා කරන තත්ත්වයට පත් වූ විට කෝට්‍රව්‍යිවක් ගෙන ඔහුට ඉද හිට තලන්නේ ඔහු අනුවණයකු බවට පත්වෙයි කියා බියක් ඇති වන නිසාය. අපේ මතස පුහුණු කිරීමත් මේ ආකාරයෙන් සිදුවිය යුතුය. ඔබ ඔබ ගැන ම දැන සිටිය යුතු වා පමණක් නො ව ඔබ පුහුණුවන ආකාරය ගැනත් දැන සිටිය යුතුය. මතස පුහුණු කරන්නේ කෙසේද කියා නො දැන ඔබ වෙනුවෙන් එය තවත් කෙනකු විසින් සිදුකරන තෙක් බලා සිටිය නොත් ඔබ කරදරයේ වැවෙන්නෙහිය.

එම නිසා ඔබ මෙම සේපානයේ සිට පුහුණු වීමට නොහැකිය කියා කළේපනා නො කරන්න. පුහුණුවට සීමාවක් තැත. සිට ගනිමින් ව්‍යවත්, ඇවිදිමින් ව්‍යවත්, වාච්වෙමින් හෝ භාන්සිවි සිටිමින් ව්‍යවත් ඔබට නිතර ම පුහුණුවේ යෙදී සිටිය හැක. ආශ්‍රම භූමිය අතුගාමින් සිටින විට හෝ හිරු රස් කදම්බයක් දකින විට පවා ඔබට මෙම ධ්‍යාමිය අවබෝධකර ගැනීමට හැකි වෙයි. නමුත් ඒ සඳහා නිරන්තරයෙන් ම පවත්නා සතිය තිබේ යුතුය. ඒ මක්නිසාදී? ඒ ඔබේ භාවනාව ප්‍රබල බවට පත්ව ඇත්තේ කොයීම මොහොතක හෝ කුමන තැනක දී හෝ ධ්‍යාමිය අවබෝධ වීමට හැකි නිසාය.

එම නිසා සිහියෙන් තොර ව නො සිරින්න. පරික්ෂාකාරී බවිනුත්, අවදියෙනුත් සිටින්න. පිණ්ඩපාතයේ යන විට විවිධාකාර වේදනාවේ පහළ වෙති. ඒ සියලුල නොද ධ්‍යාමියට අයිතිය. ආගුමය වෙත පෙරලා පැමිණ දානය වළදන විවත් දැකීමට තරම් නොද ධ්‍යාමිය ඔබ තුළ සැහෙන තරමින් පවතී. ඔබ තුළ එකාකාර ලෙස වියෙය ඇත්තේම්, මේ හැම දෙයක් භාවනා අරමුණු බවට පත්වෙයි. ජ්‍යෙෂ්ඨීන් ප්‍රජාව පහළ වී ඔබ ධ්‍යාම දැක ගන්නෙහිය. මෙය හැඳින්වෙනුයේ “ධම්මවිවය” හෙවත් ධ්‍යාමය ආවර්ශනය කර බැලීම යනුවෙති. එය සප්ත සම්බෝජ්ක්‍රාග ධ්‍යාමත්ගෙන් එකකි. සතිය පවත්නා විට එහි ප්‍රතිඵලයක් වශයෙන් ධ්‍යාමවිවය පහළ වෙයි. මේ දෙක ම බොජ්ක්‍රාග ධ්‍යාමයන්ය. අප තුළ සතිය පවත්නා විට අපි නිකම් ම නිකම් නො සිටීමු. ධ්‍යාම ගැන වීමසමින් සිටීමු. එවිට ඒවා ධ්‍යාමය අවබෝධ කර ගැනීමේ සාධක බවට පත්වෙයි.

අප මේ තත්ත්වයෙන් සිටින විට අපේ පුහුණුව සඳහා රැහැස් ද්‍රවල් හෝ කියා කාලයක් නැත. වේලාව කුමක් වුවත් බාධාවකින් තොර ව අපේ පුහුණුව දිගට ම සිදුවෙයි. එය ද්‍රූෂණය කිරීමට සමත් කිසිවක් නො පවතියි. එ වැනි දෙයක් සිදු වීමට යන විට අපි ක්ෂණයකින් ඒ බව දැන ගනිමු. ධමිය ගැන විමර්ශනයේ යෙදෙන බම්විවය අප තුළ නිරන්තරයෙන් පැවතීම සඳහා ඉඩ සඟුස්වන්න. අපේ මනස ධම්මිවිවය නමැති ප්‍රවාහය හා එක් වී ඇත්තම් එය තැමිරු වන්නේ ඒ ආකාරයෙන් පැවතීමටය. එය වෙනත් දේවල් පසුපස නො යයි. මට සිතෙන්නේ එතැනුව යන්වයි, නැත්තම් අනික් තැනට යන්වයි. ඒ පළාතේ අර අනික් තැන නම් හොඳ ඇති, මේ ආකාරයට කළුපනා කිරීම ලෝකයේ පවත්නා ස්වභාවයයි. මේ තුළින් ඔබේ පුහුණුව වැඩි කළක් යැමට මතෙන් අභාවයට යයි.

එම නිසා ඔබ කළ යුතු ව ඇත්තේ ඔබ තුළ අධිෂ්ථානයක් ඇති කර ගැනීමයි. ඔබේ පුහුණුව දියුණුවට පත් වන්නේ දෙනෙක් පියවා ගෙන වාඩි වී සිටිම තුළින් නො වේ. මෙම ඇස්, කණ, දිව, නාසය, සිරුර හා මනස නිරතරු ව ම පවතින්නේ අප සමහය. එම නිසා ඔබ දිගින් දිගට ම අවියෙන් සිටින්න. නිරතරු ව ම ඉගෙනීමේ යෙදෙන්න. ඔබේ ඉගෙනීම සඳහා ගස් හෝ සතුන් හෝ දැකීමට පවා යම් අවස්ථාවක් විය හැකිය. ඒ සියල්ල ඔබ තුළට යොමු කරන්න. ඔබේ ම හදවත තුළින් පැහැදිලිව ම දැක ගන්න. ඔබේ හදවතට යම් සංවේදනයක් මගින් බලපෑමක් ඇති වුවහොත් ඒ ගැන තැකීමක් නොකර ඔබ ම දැක ගන්න.

මේ සඳහා යුත් උදාහරණයක් වශයෙන් ගබාල් පිළිස්සීම ගෙන බලන්න. ඔබ කෙදිනක හෝ ගබාල් පෝරණුවක් දැක තිබේද? ඔවුන් එයට ගිනි දළුවන්නේ එය ඉදිරියෙන් අඩ් 2 ක් හෝ 3 ක් ඉහළිනි. එවිට ඒ තුළින් නගින දුම මුළුමනින් ම යන්නේ උදුන තුළටය. මෙම උදාහරණය දෙය බැලීම තුළින් ඔබට පුහුණුව ගැන යම් පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිය. ගබාල් පෝරණුවක් නිවැරදි ආකාරයට ගොඩ නැගීමට නම් එය කළ යුතු වන්නේ දුම් විකක් හෝ පිට නොවන පරිදි එයට ගිනි තැබීමට හැකි වන අයුරිනි. එවිට උෂ්ණත්වය මුළුමනින් ම උදුන තුළට ඇතුළුවීම නිසා ගබාල්වල පිළිස්සීම ඉක්මන් වෙයි.

ධමීය පුහුණු වන අය ද, දේවල් අත්දැකිය යුත්තේ මේ ආකාරයෙනි. අපේ පියලු ම හැඟීම් නිවැරදි බවට පත් කිරීම සඳහා ඒවා අප තුළට යොමු කරමු. මනස විසින් රුප, ගබඳ, ගන්ධ, රස, ස්ථාන යන මේ සියල්ලක් අපේ අහුන්තරයට යොමු කරනු ලබන්නේ ඒවා නිවැරදි බවට පත් කිරීම සඳහාය. මෙම හැඟීම් මේ ආකාරයට අප තුළ ප්‍රභාව පහළ වීම සඳහා අපේ අත්දැකිම් බවට පත් වෙයි.

ආයිස් පුද්ගලයන්ගේ මට්ටම ගැන

“සැකයක්”

මට එක් කළක මගේ ම ගිහායකු වූ බටහිර ජාතික හිමිනමක් සිටියන. තායි ජාතික හික්ෂුන් හා සාමෙශේර හිමිවරුන් සිවුරු හැර යන හැම අවස්ථාවක ම ඔහු පැවැසුවේ “මේ මොන අපරාධයක්ද? මොවුන් මෙසේ සිවුරු හැර යන්නේ මක්නිසාද?” තායි ජාතික හික්ෂුන් හා සාමෙශේරවරුන් ඔය තරම් ප්‍රමාණයක් සිවුරු හැර යන්නේ මක්නිසාද? යනුවෙනි. ඔහු මෙයින් කම්පාවට පත්විය. එම තායි ජාතික හික්ෂුන් හා සාමෙශේරවරුන් එසේ සිවුරු හැර යුම ගැන ඔහු දුක් වුයේ තමන් බුදු දහම හා එක් වීමත් සමහ ම ඔවුන් එසේ යන නිසාය. ඔහු විසුවේ උනන්දුවෙන් හා අධිෂ්ථානයිලිවය. ඔහු කළුපනා කලේ කෙනකු කළ යුතු වූ එක ම දෙය ගිහි ගෙය අත්හැර දමා මහණ වීම බවය. එම නිසා තමා නම් සිවුරු නොහරින බව ඔහු සිතා සිටියේය. එසේ ම සිවුරු හරින යමකු වෙතොත් ඔහු මෝබයෙකි යනුවෙන් ද සිතා ගනීමත් සිටියේය. ඔහු මේ දැක ගත්තේ වස් කාලය ආරම්භ වීමත් සමග සිවුරු පොරවා ගනීමත් හික්ෂුන් හා සාමෙශේරවරුන් බවට පත් වී, වස් අවසානයේ සිවුරු හැර යන තායි ජාතිකයන්ය. ඔවුන් එසේ කරන බව දුටු ඔහු පවසන්නේ “අනේ, අපොයි! කෙතරම් කනගාවුදායක ද? මට එම තායි ජාතික හික්ෂුන් හා සාමෙශේරවරුන් ගැන ඇති වන්නේ හරිම දුකක්, ඔවුන් ඔය කරන දෙය කරන්නේ මොන හිතකින්ද?” යනුවෙනි.

දැන් ඉතින් කාලය ගෙවී යන් ම බටහිර හික්ෂු තමක් ද සිවුරු හරින්නට වූහ. සිවුරු හැරීම එතරම් සැලකිල්ලක් දැක්විය යුතු දෙයක් නොවන බව දැන ගත්තේ ඉන් පසු වය. පුහුණුව ආරම්භ කළ මුල දී නම් මේ වැනි දෙයක් සිදු වීම ඔහුගේ කම්පනයට හේතු විය. ඔහු කළුපනා කලේ හික්ෂුවක් බවට පත් වීම සැබුවෙන් ම වැදගත් දෙයක් බවය. එසේ ම එය පහසු එකක් බවය.

පැවැදි වීම කෙරෙහි උනන්දුවක් ඇති වූ විට මිනිසුනට පෙනෙන්නේ එය හැම අතින් ම නොද හා පහසු එකක් ලෙසිනි.

මවුන්ගේ හැඳීම්වල හොඳ තරක මැණ බැලීමට ක්‍රමයක් නැති නිසා ඔවුනු එක් වර ම ඒ ගැන තීරණයකට බසිනි. තමුත් පැවිදි වූ පසු කරන්නට තිබෙන පුහුණුව ගැන ඔවුනු කිසි දෙයක් නො දැනිනි. ඒ ගැන අවබෝධයක් ඇති අයගේ හදවත් තුළ තම් ඒ සම්බන්ධ ව සේවිර අඩ්තාලමක් ඇති තමුත් එය ප්‍රසිද්ධියට පත් කිරීම ඔවුනට අවශ්‍ය තැත.

දැන් මා ගැන ම සඳහන් කළ හොත් මම මහණ වූ අපුර එතරම් ප්‍රමාණයක් පුහුණුවේ නො යෙදුනෙමි. තමුත් මා තුළ අධික ගුද්ධාවක් තිබුණි. එය එසේ තිබීමට හේතුව මම නො දැනිමි. සමහර විට එය මගේ උත්පත්තියන් සමග ආ එකක් විය භැංකිය. මා හා එකට පැවිදි වූ හැම හික්ෂුවක් හා සාම්බෝර තමක් ම වස් කාලය අවසන් වූ පසු සිවුරු හැර ගියහ. මා ඒ ගැන සිතන්නට වූයේ "වා, මේ අයට මේ සිදුවී ඇත්තේ කුමක් ද?" යනුවෙනි. එසේ වුවත් ඒ ගැන ඔවුනට කිසිවක් කියන්නට නොගියේ කුළුණිලි සහිත සිතිවිලිවැනින් යුතු ව සිටි මට මා ගැන වුව ද විශ්වාසයක් තැබීමට නොහැකි වූ නිසාය. තමුත් මගේ අභ්‍යන්තරය තුළින් මට දැනුණේ ඔවුන් අනුවණයන් බවය. "හිහි ගෙය අත්හැරම අපහසුය. සිවුරු හැරීම පහසුය. මේ අයට එතරම් පිනක් නොතිබුණා විය භැංකිය. ඔවුන් සිතන්නට ඇත්තේ ධීමියට අනු ව ජීවත් විමට වඩා ලොකික ජීවිතය හොඳ බවය." මට මේ ආකාරයෙන් කළුපනා වූ තමුත් මම ඔවුනට ඒ ගැන කිසිවක් නො කිවෙමි. මම මගේ ම සිත ගැන පුදෙක් සේවිල්ලෙන් සිටියෙමි.

මා සමහ එකට මහණ වූ අය එකිනෙකා සිවුරු හරින බව දක්නට ලැබුණි. ඉන්පසු ඔවුන් මෙම ආගුමයට ආවේ ඇඳුම් ආයිත්තම්වලින් හොඳට සැරසී ඒවා පුදර්ගනය කිරීමට මෙනි. මට ඔවුන් දුටු විට කළුපනා වූයේ ඔවුන් මහ විකාරකාරයින් බවය. තමුත් ඔවුන් තම් කළුපනා කරන්නට ඇත්තේ තමන් හරි ජැන්ඩියන් බවය. සිවුරු හැර ගිය විට ඔබට මේ ආකාරයෙන් ඒක මේක කිරීමට සිදුවෙයි...තමුත් එසේ කිරීමට කළුපනා කිරීම වැරදිය කියා මට සිතුනි. එසේ වුවත් මම ඔවුනට ඒ බවක් නො කිවෙමි. එසේ නොකිවේ මට මා ගැන වුවත් තවත් විශ්වාස කරන්නට නොහැකි වූ හෙයිනි. මගේ ගුද්ධාව තවත් කෙනෙක් කල් පවතින්නේ ද කියා මා තුළ වුවත් විශ්වාසයක් නො තිබේ.

මගේ මිතුරන් හැම කෙනකු ම පාහේ සිවුරු හැර ගිය පසු සම්බන්ධකම් පැවැත් වීමට තරම් කෙනකු නොසිටි නිසා මම හැම සම්බන්ධ කමක් ම අත්හැර දැමුවලි. ප්‍රාතිමොක්ෂ පොත අතට ගත් මම එය කියවීමෙහි යෙදුනෙමි. මගේ අවධානය වෙනතකට යොමු කරවමින් කාලය නාස්ති කර දැමුමට තරම් කෙනකු නොසිටි හෙයින් මම මගේ සිත මුළුමතින් ම පුහුණුව කෙරෙහි යොමු කෙලෙමි. මා එහෙත් ඒ ගැන කිසිවික් නොකිවේ කෙනකු සමහර විට වයස හැත්තැවූ, අසුව හෝ අනු ව වන තෙක් පසුභැමකින් නොර ව, අධිෂ්ථානය තැති නොකරගෙන තමන්ගේ මූල ජීවිත කාලය තුළ පුහුණුවේ යෙදී සිටීම ඒ තරමට ම දුෂ්කර කායුෂීයක් ලෙස දකින්නට වූ හෙයිනි.

පැවැදිවන අය පැවැදිවූහ. සිවුරු හැර යන අය එසේ ගියහ. මම ඒ හැම දෙයක් දෙස බලා සිටියෙමි. ඔවුන් රුදුනා හෝ ගියා හෝ මම ඒ ගැන සැළකිල්ලක් නොදැක් වුයෙමි. මා සිවුරු හැර යන මගේ මිතුරන් දෙස බලා සිටි තමුන් මා තුළ ඔවුන් ගැන ඇති වූ හැඳීම ඔවුනට පැහැදිලි දැකීමක් නොතිබූ බවය. සමහර විට අර බවහිර හික්ෂුව වුව ද නො අනුමානව ම සිතන්නට ඇත්තේ ඒ ආකාරයෙනි. ඔහු දුටුයේ මිනිසුන් එක් වස් කාලයක් පමණක් පැවැදි වී සිට ඉන් පසු තම සිත වෙනස් කර ගන්නා බවකි.

ඉන්පසු ඔහු වුව ද අප විසින් කළකිරීම යනුවෙන් හඳුන්වනු ලබන එම තත්ත්වයට පත් විය. පැවැදි දියිය කෙරෙහි කළකිරී, පුහුණුව අත් හැර දැමු ඔහු සිවුරු හැරියේය.

“දැන් ඔබත් මේ ආකාරයට සිවුරු හැර යන්නේ මක්නිසාද? මේට පෙර තායි හික්ෂුන් සිවුරු හරින විට ඔබ පැවසුවේ “මේ හරි අපරාධයක්, එය කෙතරම් කනගාවුදායකද? සංවිගාත්මකද?” යනුවෙනි. දැන් ඔබ ම සිවුරු හරින විට ඔබට ඒ ගැන කනගාවුවක් ඇති නොවන්නේ මක්නිසාද? කියා මම ඔහුගෙන් විමසුවෙමි.

මිට පිළිතුරක් දී ගත නොහැකි වූ ඔහු ලේඛාවට මෙන් දත් විලිස්සාගෙන සිටියේය.

මනසෙහි පුහුණුව ගැන කරා කරන විට, ඔබ තුළ ඒ සම්බන්ධයෙන් සාක්ෂි දැරීමට හැකි තරම් දෙයක් තවමත් වධිනය වී නොමැති නම්, එය මැණ බැලීමට හැකි වෙනත් හොඳ මට්ටමක්

සොයා ගැනීම අපහසුය. බොහෝ බාහිර දේවල් සම්බන්ධයෙන් නම්, ඒවායේ භොඳ තරක දැන ගැනීම සඳහා යම් මට්ටම් හා පුෂ්චාද්‍යියන් පවතින නිසා ඔබට අනුන් කෙරෙහි විශ්වාසයක් තැබීමට හැකි වෙයි. නමුත් ධමිය ගැන මට්ටමක් යොදා ගැනීමට යන වට.....දෑමිය කෙතෙක් දුරට අප තුළ පහළ වී තිබේද? අප කල්පනා කරන්නේ හරියටද? වැරදියටද? එය හරි වූවත් එම හරි බව අත්හරින සැටි අපි දැන සිටීමුද? නොලැසේනම් අපි තවමත් එහි එල්ලී ගෙන සිටීමුද?

එම නිසා අත්හැර දමන යම් තත්ත්වයකට පත් වන තෙක් ඔබ මෙනෙහි කිරීමේ යෙදිය යුතුය. වැදගත් වනුයේ මෙයයි....භොඳ භෝ තරක කිසි දෙයක් ඉතිරි නොවන සේ ඔබ මෙනෙහි කිරීමේ යෙදිය යුතුය. ඔබ ඒවා විසිකර දමන්නෙහිය. මෙහි අදහස හැම දෙයක් ම විසිකර දමන බවය. ඒ හැම දෙයක් ඉවත් වී ගිය භොත් තව කිසිවක් ඉතිරි නො වෙයි. ඉතිරි වන යමක් තිබුණ භොත් ඒවා මූලමතින් ම ඉවත් වී තැන.

ඉතින්, මෙම පුහුණුව ගැන බලන විට අප එය පහසු දෙයක් බව සමහර විට පැවසීමට පුළුවන. කීම පහසුය, නමුත් කිරීම අපහසුය. එය අපේ ආකාවන්ට අනුකූල නොවන හෙයින් අපහසුය. සමහර විට අපට පෙනෙන්නේ ඒ පිටු පස මාරාවේය පවතින බවය. හැම දෙයක් හරි ආකාරයට සිදුවෙයි. අප කුමක් කළත්, කුමක් ක්වත් එය පුදෙක් හරි බව පෙනෙයි. එවිට අප කරන්නේ එම හරි බව කෙරෙහි ඇළීමයි. වැඩි කළක් යැමට මත්තෙන් එය වැරදි බවට පත් වූ විට හැම දෙයක් තරක අතට හැරෙයි. අපහසුව පවතින්නේ මෙන්න මෙතැනය. දේවල් මැන බැලීම සඳහා අපට මිමිමක් නොමැත.

අධික හක්තියක් ඇතිව, විශ්වාසය හා ඇදිනීම දායාද කර ගනිමින් සිටින, ප්‍රජාවෙන් අඩු පුද්ගලයන්ගේ සමාධිය යහපත් වූවත් ඔවුන් තුළ එතරම් විදර්ශනා ඇළානයක් නො තිබේයි. හැම දෙයක එක් පැත්තක් පමණක් දැක ගනිමින් ඔවුනු ඒ පසු පස යති. මෙනෙහි කර බැලීමක් නො කරති. මෙය අන්ද විශ්වාසයයි. දහමෙහි දැක්වන පරදි මෙයට “සද්ධා අධිමොක්ඛ” හෙවත් අන්ද විශ්වාස යයි කියමු. විශ්වාසය ඔවුන් තුළ ඉතා භොඳින් පවතින තමුත් එය පුහුණුව තුළින් ජනිත වූවක් නො වේ. නමුත්

මෙහි මේ අවස්ථාවේ එය නො දකිනි. ඔවුන් විශ්වාස කරන්නේ තමන් තුළ ප්‍රජාව ඇති බවය. එම නිසා තමන්ට වැරදි ඇත්තේ නොතැනු ද කියා ඔවුන් නො දකිනි.

සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රජා යනුවෙන් බල පහක් ගැන උගෙන්වා දී තිබෙන්නේ මේ නිසාය. සද්ධා යනු අවල විශ්වාසයයි. විරිය යනු අනලස් වියීයයි. සති යනු සිහියයි. සමාධි යනු මනසේ ඒකාග්‍රතාවයයි. ප්‍රජා යනු හැම දෙයක් කෙරෙහි පැතිරි පවත්නා පරිපූණී දැනීමකි.

ප්‍රජාවන්තයන් විසින් මෙම පියවර පහ අපට ලබා දී ඇත්තේ සැමට පලමු ඒවා ඉගෙනීමේ විෂයක් වශයෙන් දැකීමටත්, දෙවනු ව ඒවා අපේ ප්‍රහුණුව සමඟ සපදමින් ප්‍රහුණුවේ වත්මාන තත්ත්වය මැන බැලීමේ මේනුම දැනීම් වශයෙන් ඒවා දෙස බැලීමට හැකි වීම සඳහාත්ය. උදාහරණයක් වශයෙන් අවල විශ්වාසය ගෙන බලන්න. අප තුළ එම විශ්වාසය තිබේද? එය දැන්වන් දියුණු කර ගෙන තිබේද? විරිය: අප තුළ අනලස් විරිය තිබේද? නො එසේ නම් නොතිබේද? අප තුළ ඇති එම විරිය හරි එකක්ද? නොඑසේ නම් වැරදි එකක්ද? අප මේ ගැන සලකා බැලිය යුතුය. හැම කෙනකු තුළ ම යම් ආකාරයක වියීයක් පවත්නා නමුත් එම වියීය තුළ ප්‍රජාව ගැබී වී තිබේද? නොඑසේ නම් නො තිබේද?

සතිය ගැන වුව ද එය එසේය. බලලකුට වුව ද සතිය තිබේ. උ තුළ එය පවතින්නේ මියකු දුටු විට එම මියා අල්ලා ගෙන කන අරමුණ මත තම සිත පිහිටුවා ගෙන සිටින විටය. උ උගේ සිත එක්තරා අරමුණක පිහිටුවා ගෙන ඇත. බලලා තුළ ඇත්තේ ද එක්තරා ආකාරයක සතියකි. සමාධිය: තමන් කරමින් සිටින දෙය කෙරෙහි සිත පිහිටුවා ගනීමින් සිටිම - උ තුළ එයන් පවතී. ප්‍රජාව හෙවත් දැනුම උ තුළ පවතී. නමුත් එය මිනිසකුගේ දැනුම මෙන් ප්‍රථ්‍යා ආකාරයේ එකක් නො වේ. උ දැන ගන්නේ සතුකු දැන ගන්නා ආකාරයටය, ආහාරය සඳහා මියන් අල්ලා ගැනීමට තරම ප්‍රමාණවත් වූ දැනුමක් උ තුළ පවතී.

මෙවා තුළින් භැඳින්වෙනුයේ බල පහක් ගැනය. මෙම බල පහ පහළ වුයේ හරි දැකීම තුළින්ද, නැද්ද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රජා-මෙවා පහ පහළ වුයේ හරි දැකීම තුළින් ද? මෙම හරි

දැකීම යනු කුමක් ද? හරි දැකීම මැන බැලීම සඳහා ඇති මිනුම් දැන්ව කුමක් ද? අප මෙය පැහැදිලි ව වටහා ගත යුතු ව ඇත.

හරි දැකීම යනු හැම දෙයක් අනිතා වගයෙන් වටහා ගැනීමය. බුදුන් වහන්සේ සහ සියලු ම ආයසීයන් වහන්සේලා දේවල් තදින් අල්ලා නොගන්නේ එම වැටහීම තිසාය. උන්වහන්සේලා ඒවා අල්ලා ගන්නා නමුත් තදින් අල්ලා නො ගනිති. එම අල්ලා ගැනීම යමක් වෙන්කොට අල්ලා ගැනීමක් බවට එනම් අනන්‍යතාවයක් බවට පත් කර නො ගනිති. හටය ඇති වීමක් කරා කැදිවාගෙන නොයන එම අල්ලා ගැනීම තෙම්ණාවෙන් දුෂ්චිත වූ අල්ලා ගැනීමක් නො වේ. ඒ තන්ත්වයට මේ තන්ත්වයට පත් වීමක් නොසොයන ඒ තුළ ඇත්තේ පුදෙක් පුහුණුව පමණකි. එක්තරා දෙයක් අල්ලා ගෙන සිටින විට ඔබට ඒ තුළින් ඇති වන්නේ සතුවක් ද? නැත්තම් දුකක්ද? එයින් ඇති වන්නේ සතුවක් නම් ඔබ එය අල්ලා ගෙන සිටින්නෙහි ද? ඇති වන්නේ අසතුවක් නම් එයත් අල්ලා ගෙන සිටින්නෙහි ද?

අපේ පුහුණුව ගැන වඩාත් තිවැරදි ව මැන බැලීම සඳහා සමහර කාරණාවන් තියමයන් වගයෙන් යොදා ගැනීමට පිළිවන. කෙනකු අනායන්ට වඩා හොඳය. නොලිසේ නම් එක සමානය. එසේන් නොමැති නම් අනායන්ට වඩා අභානය වැනි අදහස් වැරදි අදහස් වගයෙන් දැනගැනීම එවැන්නකි. අපට මේ ආකාරයේ හැකීම් ඇති වන තමුත් අප ප්‍රජාවෙන් යුතු ව ඒවා ගැන වටහා ගන්නේ පුදෙක් පහළ වී තිරුද්ධ වන දේවල් වගයෙනි. අප අනායන්ට වඩා හොඳය යනුවෙන් දැකීම ද වැරදිය. අනායන් හා සමානය යනුවෙන් දැකීම ද වැරදිය. අනායන්ට වඩා පහත්ය යනුවෙන් දැකීම ද වැරදිය.

මේ සියලු විතිවිද දකිනු ලබන්නේ හරි දැකීම තුළිනි. එසේ නම් අප සිටින තන්ත්වය කුමක් ද? අප අනුනට වඩා හොඳය කියා සිතීම තුළින් උඩගු බව ඇතිවෙයි. අප තුළ එය ඇති තමුත් අපි එය නො දකිමු. අනායන් හා සමානය කියා සිතීම තුළින් සුදුසු අවස්ථාවල ගෞරවය හෝ යටහත් පහත් හාවය දැක්වීමට අසමත් වෙමු. අනුනට වඩා පහත්ය කියා සිතීම තුළින් එම පහත් තන්ත්වයට වැවේ ඇත්තේ නරක දසාවකින් වැනි දෙයකින්ය කියා සිතමින් සිත් තැවුලට පත් වෙමු. අප තවමත් කරන්නේ මෙම

පංශුච්සකන්ධය තදින් අල්ලා ගෙන සිටීමය. ඒ සියල්ල පුදෙක් හවය හා උත්පත්තියයි.

ඉහතින් දැක්වූයේ අප ගැන මැන බැලීමට අපට ඇති එක් මිනුම් දැන්වියි. දන් තවත් එකක් ගෙන බලමු. සතුට ගෙන එනු ලබන අත්දැකීමක් ලබන විට අප සතුටට පත්වෙමු. අසතුට ගෙන එනු ලබන අත්දැකීමක් ලබන විට අප අසතුටට පත්වෙමු. කැමැති හා අකුමැති යනුවෙන් නම් කර ඇති දෙයාකාරයේ ම දේවල් තුළ ඇත්තේ එක ම අගයකි කියා ඒවා දෙස බැලිය හැකිද? ඔබ මේ මිනුම් දැන්වෙන් මබ ගැන ම මැන බලන්න. අපේ එදිනෙදා ජීවිතයේ දී, අපට ලැබෙන තොයෙකුත් අත්දැකීම්වල දී, අප සතුටට පත්වන යමක් අසන්නට ලැබෙන විට අපේ මනෝභාවය වෙනස් වෙයිද? අපේ සතුටට හේතු තොවන ඇත්දැකීමක් ලබන විටදීත් අපේ මනෝභාවය වෙනස් වෙයිද? තොලසේ නම් එය තොවනස් ව පවතියිද? මෙන්න මෙයට එක් බැලීම තුළින් අපේ මිනුම් දැන්වි දක්නට හැකිය.

පුදෙක් ඔබ ම දැන ගන්න - එයයි සාක්ෂිකරු. ඔබේ ආභාවන්ට යටත්වී තීරණ තො ගන්න. යම් තත්ත්වයකට පත්වී නැතත්, එවැනි තත්ත්වයකට පත්වී ඇති බවක් පුවා දක්වන කළුපනාවන් ඇති කර විමට මෙම ආභාවන්ට හැකිවෙයි. එම නිසා ඒ ගැන අප සිහි පරික්ෂාවෙන් සිටිය යුතුය.

මේ ගැන සළකා බැලීම සඳහා තොයෙකුත් කෝණ හා පැති ඇති නමුත් නිය ම කුමය ඔබේ ආභාවන් පුහුබැඳීම තො ව සත්‍යය පුහුබැඳීමයි. අප හොඳ හා තරක යන දෙක දැන ගතිමින් එවා අත්හැර දැමීම ගැන දැන ගත යුතුය. අත්හැර දැමීමෙහි තොයෙදුන හොත් අප තවමත් සිටින්නේ සිටින තැනමය. අප තුළ තවමත් පැවැත්ම ඇත. තවමත් තබා ගැනීම ඇත. පැවැත්මක් ඇත්තම් යම් කිසිවක් ඉතිරිවී ඇත. හවය හා උත්පත්තිය ඉදිරියටන් ඇත.

අනුන් කෙතරම් හොඳ හෝ තරක හෝ ව්‍යවත් ඔවුන් විනිශ්චය කිරීමට තොයමින් තමන් ම විනිශ්චය කර ගන්නා මෙන් බුදුන් වහන්සේ දේශනා කලේ ඒ නිසාය. බුදුන් වහන්සේ කරනුයේ සත්‍යය මෙයයි පවසමින් මාගිය පුදෙක් පෙන්වා දීම පමණය. දැන් අපේ මනස පවතින්නේන් ඒ ආකාරයට ද? තැනහොත් වෙනස් ආකාරයකටද?

උදාහරණයක් වගයෙන් යම් හික්ෂුවක් වෙනත් හික්ෂුවකට අයිති දේවල් ගත්තේය කියා සිතන්න. එම දේවල් අයිති හික්ෂුව අතික් හික්ෂුවට “මබ මගේ දේවල් සෞරා ගත්තෙහිය” කියමින් ඔහුට දෝෂාරෝපනය කළේය කියාත් සිතන්න. ඒ අතික් හික්ෂුව “මම සෞරකම් නො කෙළෙමි. මා කළේ ඒවා නිකම්ම නිකම් ගැනීම පමණකි” යනුවෙන් පවසන බව සිතන්න. මෙය විසඳීම අපි තුන්වෙනි හික්ෂුවකට පවරමු. ඔහුට සිදුවන්නේ වූදිත හික්ෂුව සංසාධිකරණය ඉදිරියට පැමිණ වීමයි. “මච මම එය ගතිමි. නමුත් සෞරකම් නො කෙළෙමි” එතුන දී කියුවෙන්නේන් එය මය. එසේත් නොමැති ව “පාරාජිකා” හෝ “සංසාධිගේෂ” වැරදි සම්බන්ධ අතිතුත් නීති ගතහාත් කියුවෙන්නේ “මච ඒක කළ නමුත් මා තුළ ඒ පදනා වෙතනාවක් තිබුණේ තැ” යනුවෙනි. ඔබ එය විශ්වාස කරන්නේ කෙසේද? ඒ ගැන ප්‍රවේෂම් වන්න. එය විශ්වාස කිරීමට නොහැකි නම්, ඔබට කළ හැකි එක ම දෙය ඒ ගැන වගකීම එය සිදු කළ අයට ම හාරදීමයි. එහි වගකීම පැවරෙන්නේ ඔහුට මය.

නමුත් අපේ සිත් තුළ පහළ වන දේවල් සැහවිය නොහැකි බව අප වටහා ගත යුතුය. කරත කියාව භාද වුවත් තරක වුවත් ඒවා ගැන සැලකිල්ලක් නොදක්වා සිටීම තුළින් ඒවා ඉවත් නො වේ. මක්නිසාද, ඒවා විසින් ම හෙළිදරව් වන තැක්කුරුවක් ඒවා තුළ පවත්නා නිසාය. ඒවා සැහවි ගන්නේන්, හෙළිදරව් වන්නේන් ඒවා විසින් මය. ඒවා ඉඩිට ම මෙන් කියාත්මක වේයි. දේවල් කියාත්මක වන්නේ ඒ ආකාරයටයි.

මෙම දේවල් ගැන අනුමාන වගයෙන් බැලීමට හෝ සිතා ගැනීමට වැයම් නො කරන්න. අවිද්‍යාව හෙවත් නොදුනීම පවත්නා තෙක් ඒවා අහෝසි නොවී පවතී. වතාවක දී අගවීනිසකරු මගෙන් විමසා සිටියේ “අදුරු හිමියනි, අනාගාමී කෙනකුගේ මනස තවමත් සම්පූණී වගයෙන් පිරිසිදු වී තැකිද?” යනුවෙනි.

“මච, එය මූල්‍යමතින් ම පිරිසිදු වී තැතු”

“එක හර වැඩක්, අනාගාමී තැනැත්තා සියලු ම කාමාකාවන්ගෙන් වෙන් වූ කෙනකු නිසා ඔහුගේ මනස තවමත් පිරිසිදු නො වී පවතින්නේ මක්නිසාද?”

“මහු කාමාකාවන් අත්හැර දමා තිබුවත් මහු තුළ යමක් තවමත් ඉතිරි වී නැදද? අවිද්‍යාව තවමත් පවතී. යමක් තවමත් තිබේ නම් එයින් පෙනෙන්නේ යමක් ඉතිරි වී තිබෙන බවය. එයක් හරියට අර හික්ෂුවකගේ පාත්තරය මෙනි. ලොකු ඒවායේ ලොකු ප්‍රමාණ පාත්තරා ද, මධ්‍යම ප්‍රමාණ පාත්තරා ද, කුඩා ප්‍රමාණ පාත්තරා ද, තැවත්ත් කුඩා ඒවායේ ලොකු ප්‍රමාණ පාත්තරාද, මධ්‍යම ප්‍රමාණ පාත්තරාද, තැවත්ත් කුඩා ඒවායේ ලොකු ප්‍රමාණ පාත්තරාද, තැවත්ත් කුඩා ප්‍රමාණ පාත්තරාද තිබේ. පාත්තරය කෙතරම් කුඩා එකක් වූවත් එය පාත්තරයකි. එය හරිද?.....සේතාපන්න, සකඟදාගාමී, තත්ත්වයන් තුළ ඇත්තේන් එ වැන්තකි. එවැනි තත්ත්වයන් යටතේ සිටින හැම කෙනෙක් යම් ආකාරයකින් කෙලෙසුත් අතහැර දමා ඇති නමුත් එය සිදුකර ඇත්තේ ඔවුනට අදාළ මට්ටම් තෙක් පමණි. ඉතිරි වී ඇති යමක් ඇත්තම් එම ආයේ පුද්ගලයේ එය නො දැකිති. එය කළ හැකි වූයේ නම් ඔවුන් රහන් බවට පත්වනු ඇත. ඔවුනට හැම දෙයක් දැකිමට තවමත් නො හැකිය. දැකිමට නොහැකි වන්නේ අවිද්‍යාව තිසියි. අනාගාමී අයකුගේ සිත මුළුමනින් ම සඡ්‍ර බවට පත් ව තිබුයේ නම් මහු අනාගාමී කෙනකු වශයෙන් නොසිටිනු ඇත. පූණී අවබෝධන්වයට පත් වූ කෙනකු වනු ඇත. දැන් මෙතැන දී සිදුවී ඇත්තේ යම් දෙයක් තවමත් ඉතිරි වී තිබේයි.”

“මහුගේ මතස පිරිසිදු ද?” ඔව් එය යම් ප්‍රමාණයකින් පිරිසිදු වී ඇති නමුත් සියයට සියයක් ම නො වේ. එම පැනයට මා පිළිතුරු දිය යුතු ව තිබුණේ මේ ආකාරයෙන් මේස වෙනත් කවර ආකාරයකින්ද? මහු පැවසුවේ තැවතත් පැමිණ ඒ ගැන මගෙන් තව දුරටත් ප්‍රශ්න කරන බවය. මේ පදනා මිනුම් දැන්වික් ඇති හෙයින් මහුට ඒ ගැන පරික්ෂා කර බැලිය හැකිය.

සිහියෙන් තොර ව නො සිටින්න. අවදියෙන් සිටින්න. බුදුන් වහන්සේ විසින් අපට අනුගාසනා කරන ලද්දේ අවදියෙන් සිටිමටය. සිත පුහුණු කිරීමට යාමේ දී මා තුළ වූවත් යම් පෙළඳඵ්වීම් ඇතිවූ අවස්ථාවල් තුළු බව ඔබ දන්නෙහිද? බොහෝ දේවල් අත්හදා බැලීමට මා තුළ පෙළඳ වීමක් ඇති වූ තමුන් මට ඒවා පෙනෙන්නට වූයේ මාගියෙන් පිට පැන යන දේවල් වශයෙනි. ඇත්ත වශයෙන්

කිව හොත් එය පුදෙක් කෙනකුගේ මතස තුළ පවතින සාච්මිලරය නැත හොත් මාන්නය වැනි හැඟීමකි. මතස තුළ දිවිධියත්, මාන්නයත් පවතී. මේ දෙක ගැන පුදෙක් අවධානයෙන් සිටීම සැහැන තරම් දුෂ්කර කායෝයකි.

මෙම ආරාමයට පැමිණ හික්ෂුවක් බවට පත් වීමට අවශ්‍ය වූ එක් මිනිසෝක් විය. තමාගේ මිය ගිය මැණියන්ට කරන උපහාරක් වගයෙන් පැවිදි වීමට තීරණය කර ගත් ඔහු මෙහි පැමිණියේ ඒ සඳහා අවශ්‍ය සිවුරු පිරිකර ද රැගෙනය. තමන් ගෙන ආ සිවුරු පිරිකර පසෙක තබා ඔහු මෙහි සිටින හික්ෂුන්ට එතරම් ගරුයිරු දැක්වීමක්වත් නොකර පුදාන ගාලාව ඉදිරිපිට සක්මන් හාවනාව කිරීමට පටන් ගත්තේය. ඔහු එහාටත්, මෙහාටත්, නැවත නැවතත් එහාටත් මෙහාටත් පියවර මතිමත් හාවනා කළේ තමන් දන්තා දෙය පෙන්වීමට මෙනි.

මෙය දුටු මට “අනේ අපොයි අප අතර මේ වැනි මිනිසුනුත් සිටිනවා නොවේද?” කියා සිතුනි! “සද්ධාඅධිමොක්බ” හෙවත් අන්ද විශ්වාසය කියා කියන්නේ මෙයටය. ඔහු තීරණය කරන්නට ඇත්තේ හිරු බැස යැමට මත්තෙන් අවබෝධනව්යට පත්වීම වැනි දෙයක් විය හැකිය. එය එතරම් පහසුවෙන් කළ හැකි දෙයක් ලෙස ද කළේනා කළා විය හැකිය. ඔහු කිසිවකු දෙස නොබලා තම හිස පුදෙක් පහතට නවා ගනිමත් සක්මන් කළේ තමන්ගේ මූල් ජීවිතය ඒ මත ම රදී ඇති ආකාරයෙනි. මා ඔහුට එය කර ගෙන යැමට පුදෙක් ඉඩ දුන් නමුත් මට කළේනා වූයේ “අනේ, මනුස්සයේ, මබ සිතා ගෙන සිටින්නේ ඕක එතරම් පහසු දෙයක් ලෙසද?” යනුවෙනි. අන්තිමට ඔහු කෙතරම් වෛලාවක් එහි රදී සිටියේද කියා මම නො දනිමි. එසේ ම ඔහු පැවිදි වූයේ ද කියා වත් නො දනිමි.

මතසට යමක් ගැන කළේනා වන විට අපි එය ඒ වෙත පිටත් කර හරිමු. එය නිතර ම කරමු. එය පුදෙක් මතසට සුපුරුදු ප්‍රපංච බිජි කිරීමක් බව අපි අවබෝධ කර නො ගනිමු. ප්‍රඡාව ලෙස වෙස්වලා ගනිමත් පැමිණෙන එය සියුම් දේවල් පවා විස්තර කිරීමට යයි. මතසෙන් සිදු කෙරෙන මෙම ප්‍රපංච ගොඩ නැගීම ඉතා දක්ෂ අන්දමින් සිදුවෙයි. අපි ඒ බව නොදුන සිටිය හොත් එය ප්‍රඡාව ලෙස වරදවා ගනිමු. නමුත් එහි ඇති සතා ස්වභාවය

දැන ගත් විට එය ප්‍රජාව නොවන බව දැන ගතිමු. අප තුළ දික් පහළ වන්නේ නම් ඔය තිබේ යයි කියන ප්‍රජාව තිබෙන්නේ කොහොද? එහි ඇති ප්‍රයෝගනය තුමක් ද? අන්තිමට බැලු විට එය පුදු ප්‍රපාංචයක් පමණි.

එම නිසා ඔබ බුදුන් වහන්සේ සමඟ සිටින්න. මා මීට පෙර බොහෝ අවස්ථාවල ප්‍රකාශ කළ පරිදි අප අපේ ප්‍රහූණුව තුළින් කළ යුත්තේ අපේ ම අභ්‍යන්තරය දෙස හැරි බුදුන් සිටින්නේ කොහොද? උන්වහන්සේ මේ දැනුත් වැඩ සිටින නිසා ඔබ ඔබේ අභ්‍යන්තරය දෙසට හැරි උන්වහන්සේ සොයා ගත්ත. උන්වහන්සේ වැඩ සිටින තැන කොතුනද? උන්වහන්සේ වැඩ සිටින්නේ අනිත්‍යය තුළය. අභ්‍යන්තරයට ගොස් උන්වහන්සේ දැක ගත්ත. උන්වහන්සේට වැද නමස්කාර කරන්න. පටන් ගැනීමක් වශයෙන් ඔබට එතැන තතර වීමට පිළිවන.

“මා දැන් සෝවාන් පුද්ගලයෙකි” කියා කිමට ඔබේ මනස උන්සාහ කළ නොත් ඔබ ගොස් සෝවාන් පුද්ගලයකුට වැද නමස්කාර කරන්න. ඔබට ඔහු විසින් පවසනු ලබනු ඇත්තේ හැමෙකක්ම අනිත්‍යය යන්නයි. සකඟදාගාමි පුද්ගලයකු මුණ ගැසුන නොත් ඔහු ලහට ගොස් ගොරව දක්වන්න. ඔබ දුටු විගස ම ඔහු පවසනු ඇත්තේ “නිත්‍ය නොවේ” යන්නයි. අතාගාමි අයකු සිටියනාත් ඔහුට ද වැද නමස්කාර කරන්න. ඔහු පවසනු ඇත්තේ එක ම එක දෙයක් පමණකි. එනම් “අවිනිශ්චිතයි” යන්න පමණය. රහත් පුද්ගලයකු නො මුණ ගැසුන නොත් ඔහු ලහටත් ගොස් වැද නමස්කාර කරන්න. ඔහු තදින් ම කියා සිටිනු ඇත්තේ “අර හැම එකටත් වඩා අනිත්‍යය” යි යන්නයි. ඔබට ඒ අසන්නට ලැබෙන්නේ “හැම එකක් ම අනිත්‍යයි, කිසිවකට නොඇලෙන්න” යන ආයුෂී උතුමන්ගේ වචනයි.

ඔබ බුදුන් වහන්සේ දෙස බැලිය යුත්තේ පුදෙක් තිව්වයකු බලන ආකාරයට නො වේ. දේවල් අත්හැර නොදමා තදින් අල්ලා ගනිමින් ඒවායේ එල්ලී නො සිටින්න. පවත්නා මෙම දේවල් මතුපිටින් පමණක් දැකීමෙහි ව්‍යාකාරිත්වයන් ලෙස දැක ගත්ත. ඉන්පසු ඒවා යථාර්ථය දැකීම වෙතට යොමු කරන්න. ඔබ පත් විය ගත යුත්තේ එම තත්ත්වයටය. ඔබ තුළ මතුපිටින් පමණක් දැකීම මෙන් ම යථාර්ථය දැකීම ද පැවතිය යුතුය.

මම ඔබට “බුදුන් වහන්සේ වෙතට යන්න” කියා කියන්නේ ඒ නිසාය. බුදුන් වහන්සේ දැකිය හැකිද? බුදුන් වහන්සේ යනු ධමියයි. ලෝකයේ පවත්නා සියලු ම ඉගැනීවීම් මේ එක ම ඉගැනී විම වූ අතිතාය යන්නට ඇතුළත් කළ හැකිය. මේ ගැන කළේපනා කරන්න. හික්මුවක් වශයෙන් අවුරුදු 40 කටත් වැඩි කාලයක් ගවෙනයේ යේදී සිටි මට පොයා ගත හැකි වූ එක ම දෙය මෙම අතිතාය, එය මෙන් ම ඉවසිලිමත් ව විද දරා ගැනීමයි. බුදුන් වහන්සේගේ ඉගැනී විමට ලංචිය හැක්කේ “අනිවිව.” - එනම් සියල්ල ම අතිතාය යන්න තුළිනි.

නිසුක බවට පත් විම සඳහා මනසට කෙතරම් අවශ්‍ය වුවත් ඔබ එයට පුදෙක් ම පැවුසිය යුත්තේ “විශ්වාස කළ නො හැකිය” යනුවෙනි. මනසට යම් දෙයක් විශ්වාසවන්ත ලෙස අල්ලා ගැනීමට අවශ්‍ය වන හැම විවෙකම ඔබ එයට “එය විශ්වාස කළ නො හැකිය, අතිත්‍යයයි” යනුවෙන් පුදෙක් ම පවසන්න. එම කුමයට අතු ව එය පොජ්පට්ටම් කර දමන්න. බුදුන් වහන්සේගේ ධමිය යොදා ගත් විට සියල්ල අවසන් වන්නේ මෙයිනි. එය එසේ වන්නේ එක් මොහොතක දී පමණක් සිදුවන දෙයක් ලෙස නො වේ. සිට ගෙන සිටියත්, ඇවිදිමින් සිටියත්, විඛ්‍ය වෙමින් හෝ දිගා වෙමින් සිටියත් ඔබ හැම දෙයක් දකින්නේ ඒ ආකාරයෙනි. තමන් තුළ කැමැත්තක් පහළ වුවත්. අකැමැත්තක් පහළ වුවත් ඔබ එවා දකින්නේ ඒ ආකාරයට අනුවය. බුදුන්වහන්සේවත්, ධමියටත් ලංචිම යනුවෙන් හැඳින්වෙනුයේ මෙයයි.

දැන් මෙය මට හැගෙන ආකාරයට අනුව ධමිය පුහුණු වීම සඳහා අගනා කුමයකි. මාගේ පුහුණුවත් ඒ කාලයේ සිට මේ දක්වා ම පැවුතියේ ඒ ආකාරයටය. මා ඇත්ත වශයෙන් පිටක ගුන්ප කෙරෙහි ම විශ්වාසය තබාගෙන නොසිටි තමුන් එවා ගැන නොසලකා හැරීමක් ද කළේ තැත. මා ගුරුවරයා ගැන විශ්වාසය නොතැබුවත් පුහුණුව තනියෙන් කරනු ලැබුවේන් තැත. මගේ මූල් පුහුණුව ඒක හෝ මේක හෝ නො වුණි.

නොවලහා කිව හොත් එය නිමාවක් දැකීමේ කායියියක් පමණක් ම වය. එහි අදහස පුහුණුවට යොමු වෙමින් මතුපිටින් පමණක් දැකීම මෙන් ම යථාර්ථය දැකීම සම්පූණීවන තෙක් අවසානය දක්වා පුහුණු වීමය. මා නොයෙකුත් කුම මගින් මෙය

දැනටමත් පවසා ඇති නමුත් එය නැවත විතාවක් අසා දැන ගැනීමට ඔබ තුළ කැමුත්තක් තිබීමට පිළිවන. නොකඩවා පුහුණුවේ යෙදෙමින් දේවල් ගැන ඉතා හොඳින් සිලකා බලනු ලැබූව හොත් ඔබ කුමයෙන් මේ අරමුණ වෙත ලගාවන්නෙහිය. ඔබ මුළින් ඉදිරියට යැමට ඉක්මන් වන්නෙහිය. ආපසු එමටත්, නැවතිමටත් ඉක්මන් වන්නෙහිය. ඉත් පසු හරි බවට පත්වන්නේ පෙරට යැමත්, ආපසු එමත්, නැවති සිටීමත් නො වන දෙයක් බව පෙනෙන කැනව ල. වන තෙක් ඔබ ඔබේ පුහුණුව කරගෙන යැමය. එය නිමා වන්නේ එතැනිනි. මේ තමා එහි නිමාව. මෙයට විවා කිසිවක් බලාපොරොත්තු නො වන්න. එය එතැනින් ම අවසන්ය. ක්ෂිණාගුවක - පරිපූජීත්වයට පත් කැනැත්තා - මහු ඉදිරියට යන්නේත්, ආපසු එන්නේත්, නැවති සිටින්නේත් නැත. ඔහුට ඉදිරියට යැමක්, නැවති සිටීමක් හා ආපස්සට යැමක් වැනි දෙයක් නැත. ඒ සියල්ල අවසන් වී ඇත. මේ ගැන සිලකා බලන්න. ඔබේ ම මනස තුළින් පැහැදිලිව අවබෝධ කර ගන්න. සැබු වශයෙන් පවත්නා කිසිවක් නොමැති බව ඔබ හරියට ම දකින්නේ එවිටය.

මෙය ඔබට පැරණි දෙයක් ද, අලුත් දෙයක් ද යන්න රදා පවතින්නේ ඔබ මතය. ඔබේ ප්‍රජාව හා විදර්ශනා ජානය මතය. ප්‍රජාව හා විදර්ශනා ජානය නොමැති අයකුට එය තෝරා බෙරා ගැනීමට නොහැකි වෙයි. අඩු කොස් වැනි ගස් දෙස පුදෙක් බලන්න. ඒවා එක ගොඩකම හැඳුන හොත් මුළින් එක ගසක් ලොකුවට හැදි අතික් ඒවා එම ලොකු ගසින් ඇත් වී පිටතට සිටින සේ නැම් පවති. මෙය මෙසේ වන්නේ මක් නිසාද? ඒවාට එසේ වීමට කියා දෙනු ලබන්නේ කවුරුන් විසින්ද? ස්වභාව ධීමිය යනු මෙයයි. හොඳ හා නරක යන දෙක ද, හරි හා වැරදි යන දෙක ද ස්වභාව ධීමිය තුළ ම අඩංගු වී ඇත. එයට කළ හැකි වන්නේ එක්කේ හරි දෙයට හෝ වැරදි දෙයට බර වීමයි. මොනම ගස් විශියක් ව්‍යවත් එක් ගොන්නකට ඉතා ලහින් ම සිටුවු විට පසුවට ලොකු වන ගස් මුළින් ලොකු වන ඒවායින් ඇත් වෙයි. මෙය මෙසේ වන්නේ කෙසේද? ඒවාට එසේ කිරීමට තීරණය කරනු ලබන්නේ කා විසින්ද? ස්වභාව ධීමිය යනු මෙයයි. නැත හොත් ධීමිය යන්නත් එයයි.

දැන් අපේ තෘප්ත්කාව මේ ආකාරයට අප දුකු කරා රගෙන යනු ලබයි. මෙහෙහි කිරීමේ යෙදෙන විට එය ඉවත්වී යන නිසා අප එම තෘප්ත්කාව යටත් කරගෙන වැඩෙමු. විමර්ශනය කිරීම තුළින් අපේ තෘප්ත්කාවට හිරිහැර කරමු. එය කුමයෙන් හිනවී තොස් තැන්තට ම තැනිවන තෙක් එසේ කරමු. එයත් අර ගස්වල සිදුවන ක්‍රියාවලිය මෙනි. ඒවා ඒ වැඩෙන ආකාරයට වැඩෙන ලෙස කවුරුන් විසින් හෝ අණ කිරීමක් කරනු ලබයිද? කුඩා කිරීමටත්, එහාට මෙහාට යැමැටත් තොහැකි තමුත් ඒවා බාධකවලින් මිදි වැඩෙන ආකාරය ගැන දැන ගෙන සිටියි. තද බද වී යම් සමූහයකට මැදිවන තැනක් ඇත්තම් එතැන වැඩීමට අපහසු තැනකි. එම නිසා ඒවා වැඩෙන්නේ පිටතට තැම්ගෙනය.

ධිමිය දැකීම සඳහා දේවල් විශාල ප්‍රමාණයක් දෙස බැඳීම අවශ්‍ය තැත. හරියට ම මෙන්න මෙය තුළ දිමිය පවතී. තුවකීන් හෙවි තැනැන්තා මේ තුළින් දැක ගනියි. ගස්වල ස්වභාවයට අනුව ඒවා කිසි දෙයක් තො දෑනී. ස්වභාව දිමියේ ම නිසාමයන්ට අනුව ක්‍රියා කර අනතුරුවලින් බේරි වැඩෙන්නට හා නිදහස් පැත්තකට හැරවී වැඩෙන්නට තරම් ඒවා තුළ දැනුමක් පවතී.

හාවනායේගේ ව සිටින්තවුන් ද ක්‍රියා කරන්නේ ඒ ආකාරයයි. අප පැවැදි බිමට ඇතුල් වී සිටින්නේ දුකු ජය ගැනීම සඳහාය. එසේ නම් අපට එම දුකු ගෙන දෙනු ලබන්නේ කුමකින්ද? එය එළඹින මං සලකුණු සොයමින් අප අපේ අභ්‍යන්තරය තුළට හිය තොත් එය සොයා ගත හැකි වෙයි. දුක් ඇති වන්නේ අප කැමැති හා අකුමැති දේවල් නිසාය. ඒවායින් දුක් ඇතිවන්නේ නම් ඒවා සම්පයට තො යන්න. ඔබට සංස්කාරයන් සමග ආදරයෙන් බැඳී සිටීමට අවශ්‍යද? තො එසේ නම් ඒවාට ද්වේග කිරීම අවශ්‍යද?... ඒ භැං සංස්කාරයක් ම අනිත්‍යයි. අප බුදුන්වහන්සේ වෙතට තැම්බුරු වූ විට ඒ සියල්ලක් ම අහෝසි වෙයි. මෙම කාරණය මෙන් ම ඉවසිලිවන්ත ලෙස විද දරා ගැනීම ද අමතක තො කරන්න. නූදෙක් මේ දෙක පමණක් ප්‍රමාණවත්ය. ඔබ තුළ ප්‍රවතින්නේ මේ ආකාරයේ වැට්තීමක් නම් එය ඉතාමත් යහපත් දෙයකි.

මට ඇත්ත වශයෙන් ම මගේ ප්‍රහුණුවේ දී, ඔබ මේ මගෙන් ලබා ගන්නා ඉගැන්වීම තරම් ඉගැන්වීමක් ලබාදීම සඳහා ගුරුවරයෙක් තො සිටියේය. මට ගුරුවරු රාජියක් තො සිටියන.

මම ගමේ සාමාන්‍ය පන්සලක මහණ වී ගම්බදු පන්සල්වල අවුරුදු ගණනාවක් ම ජ්වත් වූයෙම්. මගේ සිත තුළ පුහුණු වීමේ අදහසක් පහළ විය. ඒ කුළීන් නිපුණත්වයක් ලබමින් පුහුණුවේ යෙදීමට අවශ්‍ය විය. එම පන්සල්වල පුහුණුවේ යෙදෙන කිසිවක නොසිටි නමුත් මා තුළ පුහුණුවීමේ අදහස පහළ විය. මම පුහුණුවේ යෙදෙමින් මගේ වටපිටාව දෙස බැඳුවෙම්. මට කන් කුඩා බැවින් මම සවනදීමෙහි යෙදුනෙම්. ඇස් කුඩා බැවින් බැලීමෙහි යෙදුනෙම්. මිනිපුන් පවසන කුමක් ඇසුනත් මා මට ම පවසා ගත්තේ එය අනිත්‍යය සි යනුවෙනි. මොන ම දෙයක් දුටුවත් මා මටම පවසා ගත්තේ “එය අනිත්‍යය සි” යනුවෙනි. යමක ගදු සුවද ආග්‍රහණය කරන විටදීත්, දිවට පැණී රස, ඇඹුල් රස, මිහිර හෝ අමිහිර රස දැනෙන විටදීත්, සිරුරට සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් දැනෙන විටදීත් මා මටම පවසා ගත්තේ ඒවා කිසිවක් “ස්ථිර තැනි” දේවල් වශයෙනි. මා ධම්‍ය සමගින් ජිවත්වූයේ ඒ ආකාරයටය.

සත්‍යයට අනු ව සියලු ම දේවල් අනිත්‍යයයි. නමුත් අපේ ආකාවන්ට අවශ්‍ය වත්තේ දේවල් වෙනස් නොවී පැවතීමටය. එසේනම් අපට මේ ගැන කළ හැකි දෙය කුමක් ද? අප ඉවසිලිමන් විය යුතුය. ඉතාමත් වැදගත් දෙය වනුයේ “ක්ෂාන්ති හාවය” හෙවත් ඉවසිලිවන්ත ව විද දරා ගැනීමයි. ඔබ බුදුන් වහන්සේ අත් නො හරින්න. මා විසින් අනිත්‍යය සි කියනු ලබන එම දෙය අත්හැර නො දමන්න.

නිර්මාණකරුවන් විසින් සැලසුම්කර, ශිල්පීන් විසින් සාදා තිම කරන ලද, පැරණි පන්සල් ගොඩනැගිලි පිහිටා කුඩා සමහර තැන්වලට මා සමහර අවස්ථාවල මගේ මිතුරුනුත් කැටුව හියේ ඒවා දැක බලා ගැනීම සඳහාය. සමහර ස්ථානවල වූ ගොඩනැගිලි දෙදරා ගොස් තිබුණි. සමහර විටෙක මගේ මිතුරන්ගෙන් යම් අයකු පැවසුවේ “මොන අපරාධයක්ද? මෙවා දෙදරා ගොස් තිබේ” යනුවෙනි. මා එයට පිළිතුරු දුන්නේ “එය එසේ නො වූයේ තම්, බුදු කෙනකුන් කියා හෝ ධම්‍ය කියා හෝ කිසිවක් නොතිබෙනු ඇත” යනුවෙනි. ඒවා මේ ආකාරයෙන් දෙදරා ගොස් ඇත්තේ බුදුන් වහන්සේගේ ධම්‍යට අනු ව එය තියත වශයෙන් ම සිදුවිය යුතු නිසාය. ඇත්ත වශයෙන් තම් එම ගොඩනැගිලි දෙදරා යැම ගැන මගේ මුළු හදවතින් මටත් කනගාටුවක් ඇති විය. නමුත් එම

හැඟීම ඉවත දැමු මම මට මෙන් ම මගේ මිතුරන්ටන් ප්‍රයෝජනවත් විය හැකි යමක් ම පැවසුවේමි. එය කනගාටුවට කාරණයක් බව මට වුව ද හැඟී හියත්, මා තවමත් කළේ ධ්‍යාම දෙසට ම නැඹුරුවේ සිටීමය.

“එය ඒ ආකාරයෙන් දේදරා නොහියේ නම් මොනම බුදුකෙනකුන් හෝ නොහිටුනු ඇත.” මා මෙය මගේ මිතුරන්ට තඳින් ම පවසා සිටියේ ඔවුන්ගේ යහපත තකාය. එසේ වුවත් ඔවුන් සමහරවිට එයට සවන් තුදුන්නා විය හැකිය. එසේ වුවත් මම නම් එයට සවන් දෙමින් සිටියෙමි.

දේවල් ගැන මේ ආකාරයෙන් සලකා බැලීම ඉතාමත් ප්‍රයෝජනවත් කුමයකි. උදහරණයක් වශයෙන් යම් කෙනකු දිව අවුත් “ආචාර්යී හිමියනි, අසවලා මේ දන් පැමිණ ඔබ වහන්සේ ගැන පැවසු දෙය දන්නෙහිද?” නොලැසේ නම්, “ඔහු ඔබ වහන්සේ ගැන මේ මේ දේවල් කථා කළා” යනුවෙන් පවසා සිටියේ ය කියා සිතන්න. ඔබ ඒ තුළින් කෝපයට පත් වීමට පිළිවන. මේ වදන් ඇසුරු යැළීන් ඔබේ අදහස් ප්‍රකාශ කර සිටීම සඳහා ඔබ කළහයකට සුදනම් වන්නෙහිය! දන් මෙතැන දී සිදුවන්නේ ඔබ තුළ මනෝභාවයක් පහළ වීමයි. අප මෙම මාහියෙහි ගමන් කරන හැම පියවරක් පාසා මේ වැනි මනෝභාවයන් ගැන දන සිටිය යුතුයි. මේ වැනි වචන ඇසෙන මොහොතේ සිට අප ඒ ගැන පැලිගැනීමට සුදනම් වනවා විය හැකිය. තමුන් මෙම කාරණය සම්බන්ධ සත්‍යය තුළට කිමිදී බැඳුව හොත් දකීමට හැකි වනු ඇත්තේ, එය එසේ විය යුතු නැත. අන්තිමට බලන විට ඔවුන් කර ඇත්තේ යමක් ප්‍රකාශ කිරීමක් පමණකි යන්නයි.

දැන් මෙය වුව ද අනිත්‍යතාවයේ අවස්ථාවකි. එම නිසා කලබලයට පත් වී අප දේවල් ගැන විශ්වාස කළ යුත්තේ කුමකටද? අනුන් කියන දේවල් ගැන ඒතරම් විශ්වාසයක් තබන්නේ කුමකටද? අප කළ යුත්තේ අපට කුමක් ඇසුනද, එය සතිවුහන් කර ගැනීමය. ඒ ගැන ඉවසිලිමත් වීමය. ඔබ එම කාරණය ගැන ඉතා ප්‍රවේෂමෙන් සිතා බැලිය යුතුය. ඔබ සංඡු විය යුතුය.

එය, ඔබේ හිසට ඇතුළේ වන හැම දෙයක් සත්‍ය වශයෙන් භාර ගෙන පොත්වල ලිවිම වැනි දෙයක් නො වේ. අනිත්‍ය ගැන නොසලකා කරන මොනම කථාවක් වුවත් මුතිවරයකුගේ කථාවක්

තො වේ. මෙය මතක තබා ගන්න. අප ගැන පිලකා බැඳීමේ දී අපි අනිත්‍යතාවය අත්හැර දමන විට තව දුරටත් ප්‍රභාවන්තයන් තො වෙමු. තවදුරටත් ප්‍රභාණුවේ යෙදෙන්නන් තො වෙමු. අපට කුමක් පෙනුණෙන්, ඇසුණෙන්, එය සතුවුදායක හෝ අසතුවුදායක හෝ වූවත් එය ඩුදෙක් “අනිත්‍යයයි” යනුවෙන් පවසන්න.

මෙය ඉතා තදින් ඔබට ම පවසා ගන්න. සිතෙහි වේගය මේ තුළින් අත්හිටුවා දමන්න. ඒවා විශාල ප්‍රශ්න බවට පත් වීම සඳහා ඉඩ තො හරින්න. ඒවා මෙම තත්ත්වයට ගෙන එන්න. වැදගත් තැන වනුයේ මෙයයි. කෙලෙසුන් තැසෙන තැන ද මෙයයි. හාවනා යෝගීන් ඒ ගැන තොසලකා තොසිටිය යුතුයි.

මෙම කාරණය ගැන තොසලකා හැරය හොත් ඔබට බලාපොරාත්තු විය භැක්කේ දුක පමණය. ඔබේ ප්‍රභාණුව සඳහා මෙම අධිකාලම දමා තොගතහොත් ඔබට වැරදි යැමට පිළිවන. එසේ වූවත් පසු ව ඔබ තැවතත් නිවැරදි බවට පත්වන්නෙහිය. එසේ වන්නේ මෙය සැබුවෙන් ම හොඳ ප්‍රතිපත්තියක් වන හෙයිනි.

අැත්ත වශයෙන් කිවහොත් මා අද දින පැවසු දේවල්වල සාරාංශය ගන් විට ඒ සියල්ල නියම දෙමියයි. එය එතරම් අගිරහස් දෙයක් තො වේ. ඔබ කුමක් අත්දුවුව ද ඒ අත්දකින දේවල් ඩුදෙක් රුප, වේදනා, සංඛා, සංස්කාර හා විජාන පමණකි. ඒවා තුළ පවතින්නේ මෙම මූලික ගති ලක්ෂණයන් ම පමණි. එසේ තම්, ඒවා තුළ මොන ආකාරයක හෝ නිත්‍යතාවක් පවතින්නේ කෙසේද?

අප මේ ආකාරයෙන් දේවල් තුළ පවත්නා සැබු ඒවහාවය තේරුම් ගනු ලැබුව හොත් කාමය, මෝහයෙන් මත්වීම සහ තෘප්තාව යන මේවා කුමයෙන් තැතිවී යනු ඇත. ඒවා තැති වන්නේ මක්නිසාද? එසේ වන්නේ අප ඒවා ගැන තේරුම් ගන්නා නිසාත්, දැන ගන්නා නිසාත්ය. අපි අවිද්‍යාවෙන් අවබෝධය කරා යමු. වැටහීම පහළ වන්නේ අවිද්‍යාව තුළිනි. දැන ගැනීම ඇති වන්නේ තොදැනී ම තුළිනි. පිරිසිදු බව ඇති වන්නේ කෙලෙසුන් තුළිනි. ඒවා ක්‍රියාත්මක වන ආකාරය එසේය.

අනිත්‍යතාවය හෙවත් බුදුන්වහන්සේ පිළිගැනීම - බුදුන් වහන්සේ තවමත් ඒවමාන ව වැඩ සිටිතියි කියන්නේ මෙයටය. බුදුන් වහන්සේ නිවතට වැඩියෙක් යයි පැවසීම අවශ්‍ය වශයෙන්

ම සැබු විය යුතු ඇත. ගැඹුරු අර්ථයකට අනු ව බලන විට උන්වහන්සේ තවමත් වැඩ සිටිති. එයත් හරියට අර “හික්ශුව” යන වචනය සඳහා අප දෙන අර්ථ කථනය හා සමානය. එය පිබු සිහා යන්නා වශයෙන් අර්ථ කථනය කළහොත් එහි අදහස ඉතා පූජ්‍ය එකකි. එය ඒ ආකාරයෙන් වුව ද අර්ථ කථනය කිරීමට හැකි වුවත් එය වුවමනාවට වැඩියෙන් හාවිතා කිරීම එතරම හොඳ දෙයක් නො වේ. එවිට අපේ ඉල්ලා ගැනීම තවත්වා දමන්නේ කෙදිනක ද කියා අපි නො දනිමු. මෙම වචනය රීට වඩා ගැඹුරන් විග්‍රහ කළ හොත් “හික්ශුව” යනු සංසාරයේ හය දැකින්නා යනුවෙන් පැවසිය යුතු වේයි.

මෙම අර්ථය වඩාත් ගැඹුරු වුවක් නොවේද? එය කළින් දැක්වූ අර්ථ කථනය මෙන් එක් පැන්තකට පමණක් බර නො වේ. එහි අර්ථය වඩාත් ගැඹුරට ගමන් කරයි. ධම් පූජ්‍යාණුව යනු මේ ආකාරයේ දෙයකි. ධම්ය මූලමතින් වහන නොගතහොත් එය දිස්වන්නේ එක් ආකාරයකටය. නමුත් මූලමතින් ම වහන ගතු ලැබුවහොත් වෙනස් ආකාරයකට දිස්වේයි. එය වටිනාකමක් කිරීමට තරම් අපහසු දෙයක් බවට පත් වේයි. එය සැනසිලි යුවයේ උල්පත බවට පත් වනු ඇත.

අප තුළ සතිය පවතී නම් අප සිටිනුයේ ධම්යට සම්ප වය. සතිය ඇති විට සැම දෙයක් තුළ ම පවත්නා අස්ථිර ස්ථාවය දකිමු. අපි බුදුන් වහන්සේ දැක ගනීමින් අපේ දුක මේ දැන් ම ජය නො ගනිමු නම්, අනාගතයේ යම් දිනක දී හෝ එය ජය ගනිමු.

අප ආයුෂීයන් වහන්සේලාගේන්, බුදුන් වහන්සේගේ හා ධමියේන් ගෙණ ගැන නොසලකා සිටිය හොත් අපේ පූජ්‍යාණුව එල රහිත එකක් බවට පත් වේයි. අප වැඩක යෙදී සිටියන්, වාච්‍යා හෝ නිකම් ම නිකම් හාන්සි වි හෝ සිටියන් පූජ්‍යාණුව තිරණරු ව ම පවත්වා ගත යුතුය. ඇසට රුපයක් පෙනෙන විට, කනට ගබාධයක් ඇසෙන විට, නැහැයට ගද සුවඳක් දැනෙන විට, මේ කොයි ම මොහොතක දී වුවත් බුදුන්වහන්සේ අත් නො හරින්න. බුදුන්වහන්සේගේන් ඇත් වී නො සිටින්න.

බුදුන්වහන්සේට සම්ප ව සිටින්නේන් උන්වහන්සේට ගරුසර දක්වන්නේන් එවැනි අයයි. බුදුන්වහන්සේට ගෞරව දැක්වීම සඳහා අප විසින් උදයට “අරහං සම්මා සම්බුද්ධයේ හගවා” පායය

සයකායනය කිරීම වැනි පුජෝපාහාරයන් පවත් වනු ලැබේ. මෙය බුදුන්වහන්සේට ගෞරව දැක්වීමේ එක් ක්‍රමයක් නමුත් එය මා මෙහි දී විස්තර කර දුන් ආකාරයට ගැළුරින් කරන ගෞරවයක් නො වේ. එය අර “හික්ෂු” යන වචනය ගැන පැවැසු පරිදි මෙහි. එම වචනය ඉල්ලා ගැනීමෙහි යෙදෙන්නා වශයෙන් විග්‍රහ කළ නොත් ඔවුනු දිගින් දිගට ම ඉල්ලා ගැනීමෙහි යෙදෙති. මක් නිසා ද එය විග්‍රහ කර තිබෙන්නේ ඒ ආකාරයට නිසාය. එය ඉතා නොදු විග්‍රහ කිරීමට නම් කිවයුත්තේ “හික්ෂුව” යනු “සංසාරයේ හය දකින්නා” යනුවෙනි.

දැන් ඉතින් බුදුන් වහන්සේට ගෞරව දැක්වීමත් මේ ආකාරයේ ම දෙයකි. පුජෝපහාර දැක්වීමක් වශයෙන් උරද්වත්, සවසටත්, පාලි ගාලා නිකම් ම නිකම් සහ්කායනය කරමින් ගෞරව දැක්වීම “හික්ෂු” යන වචනය “ඉල්ලා ගැනීමෙහි යෙදෙන්නා” යනුවෙන් අර්ථ දැක්වීමට සමානය. ඇසට රූපයක් සම්වත, කනට ගබ්දයක් ඇශෙන, නාසායට ගඳ සුවදක් දැනෙන, දිවට රසයක් දැනෙන, සිරුරට ස්ථානියක් දැනෙන, සිතට සිතුවීලි දැනෙන, කොයි යම් අවස්ථාවක වුව ද, අප තිරන්තරයෙන් ම අතිතා, දුක්ඛ හා අනාත්ම යන ත්‍රිලක්ෂණය වෙතට යොමු වුව නොත්, එය සංසාරයේ හය දකින්නා යනුවෙන් විග්‍රහ කිරීමට සමානය. එය බොහෝ දේවල් විනිවිද යන වඩාත් ගැළුරු අර්ථයකි. මෙම ඉගැන්වීම වචනා ගනු ලැබුව නොත් අප ප්‍රජාවෙන් මෙන් ම අවබෝධයෙන් ද වැඩෙනු ඇත.

මෙය හඳුන්වනු ලබන්නේ “පතිපදාව” යනුවෙනි. ඔබ ඔබේ පුහුණුව තුළින් මෙම ආකල්පය දියුණු කර ගත නොත් ඔබ ගමන් කරන්නේ තිවුරුදී මගෙහිය. ඔබ මේ ආකාරයට කළුපනා කිරීමෙහින්, මෙහෙහි කිරීමෙහින් යෙදුන නොත් ඔබේ ගුරුවරයා ඔබට ඇතින් විසුවත් ඔහු තවමත් සිටින්නේ ඔබ සම්පයෙන් මය. තම ගුරුවරයා සමග කායික වශයෙන් සම්ප වුවත්, ඔහු තවමත් ඔබේ මනසට මුණ ගැසී නොමැති තම් ඔබ මෙතෙක් කර ඇත්තේ ඔහුගේ අඩුපාඩු සෙවීම හා ඔහු අනුකරණය කිරීම සඳහා ඔබේ කාලය යෙද්වීමයි. ඔහු ඔබට ගුලපෙන යමක් කරන විට ඔබ පවසන්නේ ඔහු නොද අයකු බවයි. ඔහු ඔබ අකුමැති දෙයක් කරයි තම් ඔහු තියන්නේ ඔහු නොද අයකු බවයි. ඔබ ඔබේ පුහුණුව

సమిలన్‌దయెనే యైవెన ద్వర మెపుమణకి. వెనట అయికు డెసి బలా సిరిమెన్ తిబె కాలయ నాచేతికర ద్వారిం తులిన్ తిబె కిసివక్ రువ్ర కర గైనీమి నో బైక. నమ్రిక్ మెమ రుగైనీవిమ విపొ గైనీమి బైకి నమి తిబె మె మోహానే ల్, ఆయిసి ప్రదేగలయకు లిలి పత్ విమి పిలివన.

మా మె విపరే మగే పూర్తికి ఉత్సవయనీగెన్నుక్ అల్నట ఉత్సవయనీగెన్నుక్ ఆట వి వైబిప్పర బణ ధుమి రుగైనీవిమి నోయేడి సిరియే తిబె బై బైమ కెనాకు మ దేవల్ డెసి బైకి తరమ వెలావక్ బలాగెన సిరిమి బైకి విన్న పితోచియ.

మా మగే నవక ఉత్సవయనీ నమి, మెమ ఆఘ్రమయ తుల దీ పిలిప్పదియ ప్రత్తు “వైబిప్పర కతూ బహే నో యెడెనీన.” వైని శ్రీయా పద్మదితియక్ బా తీతి మాలావక్ దునపిమి సకపే కర దీ ఆట. అవచోదనివియ సద్భా పవిత్రునా మాంగియ ద్, మాంగి లల బా తీలీయా లైనిమ సద్భా పవిత్రునా తియమిత మివిమ ద లల్లంసనయ కిరిమి నో యనీన. మెమ మివిమ లల్లంసనయ కరన కవిరకు హే వెల్వా తిభ్ర తియమ ఆకారయెన ప్రభ్రమ్మ వినీకు నో వె. లవైని అయికు ఆటీనమి తిభ్ర మెహి పూతిణ ఆటీనే ప్రభ్రమ్మివ సద్భా పవిత్తు వెనితూవికినీ యైత్తు వ నో వె. ల వైని ప్రదేగలయకు సిరియ హోటీ తిభ్ర కెద్దినిక హే ద్క గైనీమి బలాపోర్యాత్తు వినీనే కుమక్ ద? తిభ్ర మా సత్తిపయే బైమ దినిక మ తిద్యాగెన సిరియనీ తిభ్రమ మా ద్క గైనీమి నోబైకి లెడి. ప్రభ్రమ్మివ నోయెద్న హోత్ బ్రెద్న విహనీచే సత్తిపయే మ తిద్యా సిరియనీ తిభ్ర బ్రెద్న విహనీచే నోద్కిన్న ఆట.

శిషే నమి, దితియ గైన ద్నిన గైనీమ హే శియ ద్వికీమ రద్యా పవతినీనే ప్రభ్రమ్మివ మంయ. తిబె తుల విఖీపయక్ ఆటి కర గనీన. తిబె బధివిత తిరిసిద్య కర గనీన. మెమ ఆరూమయే సిరిన బైమ తిక్షువక్ మ తమ తమతమనీగే సిటీ గైన అవిదియయెన సిరియ హోతీ తివునిగెన కిసివికువిన డెసి పూలవీమి హే ప్రశాంసా కిరిమి అవిశువువియక్ లద్యా నో విన్న ఆట. కిసివికు గైన బైక కిరిమి హే కిసివికు గైన హోదక్ కీమి అవిశువువియక్ ఆటి నోవిన్న ఆట. తిబె తుల కెనాకు కెరెహి తరహవక్ హే ఆక్కిమీనీక్ ఆటి వ్రివహోతీ శియ భ్రుదెక్ మనస తుల మ తివీమి ఉచి హరితిన పూబైదిలి లెసి ద్క బలా గత యైత్తు!

එ්වා දේසි බලා නිදීම දිගට ම කරන්න. එ්වායින් කිසිවක් තවමත් තිබේ නම් අප භාරා බැලිය යුත්තේ එතුනය. අපේ පරිග්‍රමය යෙද්වීය යුත්තේන් එතුනටය. සමහරු පවසන්නේ “මට එය කපා දැමීමට නො හැක. එය කළ නො හැකිය” යනුවෙනි. අප මේ වැනි දේවල් පැවසීමට ගිය නොත් මෙහි ඉතිරි වනු ඇත්තේ මැරිමෝල් බුරුත්තක් පමණි. මක්නිසා ද මවුන්ගෙන් කිසිවකුට තමන්ගේ කෙලෙසුන් කපා හැරීමට අවශ්‍ය නොවන නිසාය.

මෙය දෙයේමත් විය යුතුය. මෙට එය කපා හැරීමට තවමත් නොහැකි නම් තවතවත් ඇතුළට භාරන්න. කෙලෙසුන් තිබෙන තැන භාරන්න. එ්වා උගුල්වා දමන්න. එ්වා එසේ කිරීමට නොහැකි තරින් තද වී තිබුණන් කෙසේ හෝ උගුල්ලා දමන්න. ධමිය යනු ආභාවන් පසු පස යැම තුළින් ලංචිය හැක්කක් නො වේ. එසේ කරන විට මධ්‍ය මනස එක් දෙසකත්, සත්‍යය තවත් දෙසකත් පවතී. ඉදිරි පස බලන ගමන් ම පසු පස ගැනන් සෙවිල්ලෙන් සිටින්න. “කිසිවක් ගැන විශ්වාසයක් තැබිය නො හැක. සියල්ල ම අතිත්‍යයයි” කියා මා පවසන්නේ ඒ නිසාය.

බොහෝ අය තැමූරු වන්නේ, අතිත්‍යතාව ගැන සත්‍යය, ප්‍රහුඩ් හා පැහැදිලි, එහෙන් ගැමූරු බවින්, තිවුරදි බවින්, එන් මෙම සත්‍යය-ගණන් නොගෙන සිටීමටය. ඔවුන් තැමූරු වන්නේ දේවල් වෙනස් ආකාරයකින් දැකීමටය. යහපත වූවත්, අයහපත වූවත් දැඩි සේ අල්ලා නො ගන්න. මෙම ගති ලක්ෂණ මෙම ලෝකයට අයිති දේවල්ය. අප පුහුණුවේ යෙදෙන්නේ ලෝකයෙන් නිදහස් වීම සඳහාය. එම නිසා මෙම දේවල් අවසන් කර දමන්න. මක්නිසා ද, එ්වා දුක සඳහා හේතුවන නිසාය.

යට්ටාරීරිය දැකීම

පස්වග තවුසන් විසින් අත්හැර දමා යනු ලැබූ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මුවන්ගේ එම ක්‍රියාව, තමන් වහන්සේ වෙනුවෙන් ගෙන දුන් වාසනාවක් ලෙස දක ගත්හ. එසේ වූයේ උන්වහන්සේට බාධාවකින් තොරව තමන් වහන්සේගේ පුහුණුව දිගින් දිගට ම කරගත යාමේ හැකියාවක් ලැබුණ නිසාය. පස්වග තවුසන් පමණ එකට විසිම උන්වහන්සේට එතරම් සැනාසිලිදායක දෙයක් තො වූයේ ඉවු කිරීම සඳහා යම් වගකීම් තමන්වහන්සේ වෙත පැවැරි තුබූ නිසාය. පස්වග තවුසන් බෝසතාණන් වහන්සේ අත්හැර දමනු ලැබුවේ උන්වහන්සේගේ පුහුණුව නිසි ආකාරයට සිදු තොකෙරන බව හා කාමසුබල්ලිකානු යෝගය වෙත උන්වහන්සේ තැමුරු වී ඇති බව දක්නට වූ හෙයිනි. බෝසතාණන් වහන්සේ රිට පළමු ව තවුස් දහම හා අත්කිලම්පානුයෝගය තුළ වුවමනාවන් ම නිරත වී තුන්සේක. ආහාර පාන ගැනීම, තිදාගැනීම වැනි දේවල් සම්බන්ධයෙන් උන්වහන්සේ ඉතා දැඩි ලෙස ජීවාවට පත්වී සිටියන. එසේ වූවන් ඒ ගැන අවංක ව සිතා බැඳු උන්වහන්සේ එවැනි පුහුණුවීම් එලක් තොමැති ඒවා වශයෙන් වටහා ගත්හ. මානය හා තදින් අල්ලා ගැනීම තුළින් සිදු කෙරන එ වැනි පුහුණුවීම් පුදෙක් දැඡ්වීන්වලට ම අදාළවන කාරණයක් විය. ලොකික වට්නාකම් ගැන වැරදි ආකාරයෙන් වටහා ගෙන තිබූ උන්වහන්සේ “සත්‍යය” යන්නත් ඒවාමය යනුවෙනුත් වටහා ගෙන තිබුණි.

උදාහරණයක් වශයෙන් යම් කෙනකු ප්‍රගාසාවක් ලැබීමේ වෙතනාවන් යුතු ව තවුස් දම් වැඩිමට තීරණය කරනු ලැබුව හොත් එය “ලොකික පෙළඹිමක්” තුළින් මෙන් ම ප්‍රගාසාව හා කිරීමිය බලාපොරොත්තුවෙන් ම කරනු ලබන පුහුණුව ලොකික මාගියට අයත් කටයුතු සත්‍යයයි යනුවෙන් වටහා ගැනීමක් ලෙස හඳුන්වා දිය හැකි වෙයි.

පුහුණු වීම සඳහා ඇති තවත් ක්‍රමයක් වනුයේ “තමන්ගේ ම දැකීම්” සත්‍යය ලෙස වරදවා ගැනීමයි. ඔබ වශවාසය තබන්නේ ඔබ ගැනන්, ඔබේ පුහුණුව කෙරෙහින් පමණි. අනුන් කුමක්

පැවසු වත් ඒවා කෙරෙහි ඔබට ඇති පක්ෂපාතිත්වය තුළ ඔබ පැලපදියම් වී සිටින්නෙහිය. එපමණක් නො ව තමන්ගේ පුහුණුව ගැන සිලකා බැඳීමක් ද නො කරන්නෙහිය. මෙය “සත්‍යය” යන්න වැරදි ආකාරයෙන් වටහා ගැනීමක්.

මෙම ලෝකය සත්‍යය වෙයි, නැතහොත් ඔබ සත්‍යය වෙයි යනුවෙන් හාර ගනු ලැබුව ද ඒ සියල්ල පුදෙක් අද බව තුළින් සිදු කෙරෙන අල්ලා ගැනීමකි. මේ බව දුටු බේසතාණන් වහන්සේ ඒ තුළින් සත්‍යය දැක ගැනීමට පුහුණුවේම සඳහා ධමියෙහි පිහිටීමක් නො පවතින බැවූ දැක ගත්ත. උන්වහන්සේගේ පුහුණුව නිශ්චල එකක් වූයේත්, කෙලෙසුන් අත්හැර දැමීමට තවමත් නොහැකි වූයේත් ඒ නිසාය.

උන්වහන්සේ ආපසු හැරි, තමන් වහන්සේ විසින් මූල සිට ම සිදුකරනු ලැබු එම පුහුණුව තුළින් ලබා ගත්තා ලද ප්‍රතිඵලවලට අනු ව තමන් වහන්සේගේ පුහුණුව ගැන නැවතත් සිතා බැඳු සේක. තමන් වහන්සේ විසින් සිදු කරන ලද එම සම්පූණී පුහුණුවේ ප්‍රතිඵලය කුමක් ද? ඒ ගැන ගැඹුරින් සිතා බැඳු උන්වහන්සේට දැක ගත හැකි වූයේ එය කිසියේක් තිවැරදි එකක් නොවන බවය. එය මානයෙන් හා ලොකික ස්වභාවයන්ගෙන් පිරි ගත් එකක් බවය. ඒ තුළ ධමිය හෝ අනත්ත ස්වභාවය එනම් පුද්ගලයකු නැත යන සංඛ්‍යාව පිළිබඳ විද්‍රේශනා ඇානය මෙන් ම ඉන්නතාවය හෝ අත්හැර දැමීම නො තිබුණි. ඒ තුළ එක්තරා ආකාරයක අත්හැර දැමීමක් ද තැබුවා විය හැක. තමුන් එය අත්හැර දැමීම තවමත් සිදු නොකළ ආකාරයේ එකක් විය.

මෙම තත්ත්වය ගැන ප්‍රවේෂමෙන් සිලකා බැඳු බේසතාණන් වහන්සේට දක්නට හැකි වූයේ පස්වග තවුසන්ට මේවා ගැන යම් පැහැදිලි කිරීමක් කළ ද ඔවුනට එය තේරුම් ගැනීමට නොහැකි බවය. එම තවුසන් පුහුණුවේ විම හා දේවල් දැකීම සම්බන්ධයෙන් අනුගමනය කළ ඒ පැරණි ක්‍රමය තුළ තදින් සිර වී සිටි නිසා ඔවුනට එය පහසුවෙන් අවබෝධ කර ගැනීමට නොහැකි විය. මිය යන දිනය තෙක්, සමහර විට සාහින්න තුළින් මරණයට පවා පත් වන තෙක් ඔවුනට ඒ ආකාරයෙන් පුහුණුවේ යෙදීමට හැකි වූවත්, එයින් කිසි ප්‍රයෝගනයක් නොලැබේ යන්නේ එම

පුහුණුව ලොකික අගයන්ගේත්, මාන්තයේන් පෙළඹවීම නිසා සිදුවන්නක් වන හෙයිනි.

මෙම පුහුණුව ගැන ගැටුරින් සලකා බැඳු උන්වහන්සේට දැක ගත හැකි වූයේ: මනස නම් මනසමය, සිරුර නම් සිරුරමය යන නිවුරදී පුහුණුව හෙවත් සම්මා ප්‍රතිපදාවයි. සිරුර යනු ආකාවන් හෝ කෙලෙස් හෝ නො වේ. ගරීරය විනාග කිරීමට හැකි වූවත් ඒ තුළින් කෙලෙපුන් විනාග කළ හැකි නො වේ. කෙලෙපුන්ගේ හට ගැනීම සිදු වන්නේ ඒ තුළින් නො වේ. ගරීරය හැකිලි ගොස, රලි වැට් මු ප්‍රේතයකුගේ තත්ත්වයට පත් වූව ද, තුසිගින්නේ හෝ නිදි වර්ෂිත ව සිටිය ද, කෙලෙපුන්ගේ අවසානය ඒ තුළින් සිදු නො වේ. එසේ වූවත් ඒ ආකාරයෙන් කෙලෙපුන් පලවා හැරිය හැක යන අතත්තකිලමලානු යෝග විශ්වාසය එම පස්වග තවුපන්ගේ සිත් තුළට තදින් ම කා වැදි තිබුණි.

බේස්තාණන් වහන්සේ ර්ට පසු සාමාන්‍ය වශයෙන් සිදුකරන ආකාරයට ආහාර වැඩිපුර ගැනීමටත්, එසේ ම පුහුණු වීමටත් පටන් ගත්ත. උන්වහන්සේගේ පුහුණුව තුළ දක්නට ලැබූ මෙම වෙනස නිසා පස්වග තවුපන් විසින් සිතා ගනු ලැබූයේ උන්වහන්සේ තම පුහුණුව අත් හැර දම්මන් කාමසුබල්ලිකානු යෝගය වෙත නැවතත් නැඹුරු වී ඇති බවය. මෙම පුහුණුව ගැන බේස්තාණන් තුළ ඇති වූ අදහස නම් මතු සිටින් පමණක් දැකීම අහිඛවා ඒ තුළින් උස්ස මට්ටමක් කරා යැවත බවය. අනික් අයගේ අදහස වූයේ එය පිරිහිමක් හා සුඛ විහරණය වෙත ආපසු යැමක් බවය. අතත්කිලමලානු යෝගය පස්වග තවුපන්ගේ සිත් තුළට තදින් ම කා වැදිමට හේතු වූයේ ර්ට පෙර උන්වහන්සේ ඒ ගැන මුවුනට උගන්වා දී තිබු නිසාත් ඒ අනු ව පුහුණු වූ නිසාත්ය. උන්වහන්සේ විසින් දැන් කරන ලද්දේ ඒ තුළ වූ වරද දැක ගැනීමයි. උන්වහන්සේට එහි වරද පැහැදිලිව දැක ගැනීමට හැකි වූ නිසා එය අත්හැර දැමීමට ද හැකිවිය.

බේස්තාණන් වහන්සේ විසින් සිදු කරනු ලැබූ එම අත්හැර දැමීම දුටු පස්වග තවුපයේ උන්වහන්සේ පුහුණු වන්නේ වැරදී ආකාරයෙන් බවත් එම නිසා උන්වහන්සේ අනුගමනය නොකළ යුතු බවත් සිතමින් උන්වහන්සේ අත්හැර දමා ගියහ. තව දුරටත් අවශ්‍ය තරම් සෙවනක් ලබා නොදෙන ගසක් අත්හැර දම්මන් යන

කුරුල්ලන් මෙන් එසේ ම කුඩා හා අපවිතු නිසාත්, සිසිල් බවක් නොතිබෙන නිසාත්, තමන්ගේ දිය කඩිත්ත අත්හැර දමා යන මාලුන් මෙන් එම පස්චිග තවුසේ බෝස්තාණන් වහන්සේ අත්හැර දමා ගියහ.

ඉන්පසු බෝස්තාණන් වහන්සේ ධමිය ගැන මෙනෙහි කර බැලීම සඳහා තමන්ගේ සිත එකහ බවට පත් කර ගත්පෙක. උන්වහන්සේ ඒ සඳහා වඩාත් සුව පහසු අන්දමට ආහාර ගතිමින්, වඩාත් සුව පහසු ආකාරයෙන් ජීවත් වූහ. උන්වහන්සේ තමන්ගේ මනස පුදෙක් මනස වශයෙන් තිබීමටත්, සිරුර පුදෙක් සිරුර වශයෙන් තිබීමටත් ඉඩහැර සිටිසේක. උන්වහන්සේ ලෝහය, ද්වේශය හා මෝහයේ ගුහණය ලිහිල් කර ගැනීමට තරම් ප්‍රමාණයකින් මිස තමන් වහන්සේගේ පුහුණුව රේට වඩා සිදුකිරීම වෙනුවෙන් තම ගක්තිය නොයේද සේක. උන්වහන්සේ රේට පළමුවෙන් ගමන් කර තිබුයේ අන්ත දෙකකය. එයින් එකක් කාමසුබල්ලිකානු යෝගය විය. එය සතුවක් හෝ කැමැත්තක් ඇති වන විට එයින් ප්‍රමුදිත වී එයට ම ඇලී සිටිමයි. උන්වහන්සේ විසින් කරන ලද්දේ ඒ හා එක් වී එය අන් නොහැර සිටිමයි. උන්වහන්සේ සතුවක් දුටු විට එය තදින් ම අල්ලා ගත්සේක. දුකක් දුටු විටන් එය ද තදින් ම අල්ලා ගත් සේක. උන්වහන්සේ විසින් කාමසුබල්ලිකානු යෝගය හා අන්තකිලමලානු යෝගය යනුවෙන් හඳුන්වා දෙනු ලැබුයේ මෙම අන්ත දෙකය.

බෝස්තාණන් වහන්සේ සංස්කාරයන් තුළ සිර වී සිටියේ මේ ආකාරයෙහි. ගුමණයකු සඳහා වන මාගිය තුළ මෙම අන්ත දෙක ම නොපවතින බව උන්වහන්සේ පැහැදිලි ලෙස ම දැක ගත්හ. සතුව තදින් අල්ලා ගැනීම, දුක තදින් අල්ලා ගැනීම-ගුමණයකු එසේ කරන්නක නො වේ. උන්වහන්සේ එ වැනි දේවල් තදින් අල්ලා ගත් නිසා මෙම ලෝකය තුළත්, පුද්ගල සංඡාව තුළත් සිරවී සිටි සේක. උන්වහන්සේ ඒවා තුළ දිගට ම සිරවී සිටිසේක් තම ලෝකය ගැන පැහැදිලි ව දැක ගන්නක නොවනු ඇත. එසේ වූයේ නම් උන්වහන්සේට සිදු වන්නේ තිරතුරු ව ම එක් අන්තයකින් අතික් අන්තය කරා දුවමින් සිටිමටය. එම නිසා උන්වහන්සේ දැන් කළේ මනස ගැන අවධානය යොමු කරමින් එය පුහුණු කිරීමට තමන්ගේ සිත යෙදුවීමය.

ස්වභාව ධමියට අයත් ඇති සියල්ලක්ම ක්‍රියාත්මක වන්නේ සංස්කාර හේතුන් මතය. ඒවා ඒ පවත්නා ආකාරයෙන් ම තිබීම ගැන කිසි ම ප්‍රශ්නයක් නැත. උදාහරණයක් ලෙස ගැරිය තුළ ඇති වන ලෙඩි රෝග ගැන බලන්න. ගැරිරය වේදනාවන් හා උණු, ප්‍රතිගෘහව වැනි අසනීපයන් අත් දකිනි. මේ සියල්ල ස්වභාවයෙන් ම ඇති වන ඒවාය. මිනිසුන් ඇත්ත වශයෙන් තම ගැරිරයන් ගැන ව්‍යවමනාවට වඩා කරදර වෙති. ඔවුන් තම ගැරිර ගැන එතරම කරදර වන්නේන්, ඒවා තදින් අල්ලා ගෙන සිරින්නේන් වැරදි ලෙස දැකීමේ හේතුව නිසාය. අත්හැර දැමීමට නොහැකිවීමේ හේතුව නිසාය.

දැන් මෙහි තිබෙන මෙම ගාලාව දෙස බලන්න. අප මෙම ගාලාව ඉදි කිරීමෙන් පසු පවසන්නේ එය අපට අයිති එකක් කියාය. නමුත් කටුස්සේ ද පැමිණ ඒ තුළ ජීවත් වෙති. මියෝ හා පුන්නුද ජීවත් වෙති. අප නිතර ම කරන්නේ උන් එළවා දැමීමයි. මක්තිසා ද අප සිතන ආකාරයට අනු ව මෙම ගාලාව අයිති වන්නේ මියන්ටත්, කටුස්සන්ටත් නො ව අපටය.

අපේ ගැරියේ රෝගාධයන් ගැන බැඳුවත් පවතින්නේ එ වැනි තත්ත්වයකි. අප මෙම ගැරිරය හාර ගෙන ඇත්තේ අපේ නිවස ලෙසය. එය ඇත්ත වශයෙන් ම අපට අයිති එකක් ලෙසය. අපට හිස රුජාවක් හෝ බබේ රිදීමක් ඇති වූ විට අපි කනස්සල්ලට පත් වෙමු. එසේ වන්නේ ඒවායින් ඇති වන වේදනාව හා දුක අපට අවශ්‍ය නොවන නිසාය. මේවා “අපේ කකුල්ය” එම නිසා අපට ඒවායේ රිදීමක් අවශ්‍ය නැත. “මේවා අපේ අත්ය” එම නිසා අපට ඒවායේ රිදීමක් අවශ්‍ය නැත. අප මෙම හිස දකින්නේන් අපේ හිස ලෙසය. එම නිසා අපට ඒ තුළ වරදක් තිබීම අවශ්‍ය නැත. මේ වේදනාවන් හා රෝගාධයන් සියල්ල අප කොයි ආකාරයකින් හෝ නැති කර ගත යුතු ව ඇත.

අප මූලාවට පත් වී සත්‍යයෙන් පැන යන තැන මෙතැනය. අප මෙම ගැරියට නිකම් ම නිකම් ආගන්තුකයන් වෙමු. මෙම ගාලාව මෙන් ම මෙම ගැරියන් අපට ඇත්තෙන් ම අයිති නැත. කටුස්සන්, මියන් හා පුනන් මෙන් අපද පුදෙක් එහි තාවකාලික පදිංචිකරුවන්ය..... නමුත් අප ඒ බව දැන නො සිටීමු. මෙම ගැරියේ තත්ත්වය එවැන්නකි. ඇත්තටම කිවහොත් බුදුන් වහන්සේ

දේශනා කලේ තමා යයි කියා ගන්නා කෙනකු මෙම ගර්රය තුළ නොමැති බවය. නමුත් අපි එය තමා යයි කියා ගන්නා කෙනකු වගයෙන් ද, “අප” හා “මිවුන්” යනුවෙන් කියා ගන්නා කෙනකු වගයෙන් ද ගෙන එය තරයේ අල්ලා ගතිමු. ගර්රය වෙනස් වන විට එය එසේ වීම අපට අවශ්‍ය නැත. මේ ගැන කෙතරම් කරුණු කියා දුන්න ද අපට ඒවා නො තෝරයි. මා ඒ ගැන සූජුව ම ප්‍රකාශ කළ හොත් ඔබ දැන් මේ සිටිනවාටන් වචා රව්මීමට පත්වන්නෙහිය. තමා යන කෙනකු නැත කියා පැවුසුව හොත් ඔබ තව වැඩියෙන් නොමග යැමට පවා පිළිවන. තවත් වැඩියෙන් අපැහැදිලි තත්ත්වයකට වැළීමට පවා පිළිවන. ඔබේ පුහුණුව තුළින් පුද්ගල සංඳාව වැඩි දියුණුවේයි.

එම නිසා බොහෝ දෙනෙක් මෙම තමා යන්න ගැන නො දනිති. එය දැක ගනු ලබන්නේ මෙය පුද්ගලයකු හෝ පුද්ගලයකුට අයන් දෙයක් නො වේ යනුවෙන් දැක ගන්නා කෙනකු විසිනි. ඔහු විසින් තමා යන්න දැක ගනු ලබන්නේ එය ස්වභාව ධමිය තුළ පවත්නා ආකාරයෙනි. පුද්ගල සංඳාව තදින් අල්ලා ගැනීම නිසා ඇතිවන ගක්තිය තුළින් පහළ වන දැකීම නියම දැකීමක් නො වේ. තදින් අල්ලා ගැනීම නිසා අප කරන මෙම මුළු කායුසීයට ම බාධා ඇති වෙයි. මෙම ගර්රය පවත්නා ආකාරය ගැන අවබෝධයක් ලබා ගත නො හැකි වන්නේ උපාදානය මගින් සියල්ලක් දැකී ව අල්ලා ගෙන ඇති නිසාය.

එම නිසා ප්‍රජාවෙන් යුතු ව පැහැදිලි ලෙස දැකීම සඳහා අප පුහුණුවේ යෙදිය යුතු බව උගෙන්වා දී තිබේ. මෙයින් අදහස් වන්නේ සංස්කාරයන්ගේ නියම ස්වභාවයට අනු ව ඒවා ගැන විමර්ශනය කර බැඳීමයි. මේ සඳහා උපයෝගී කර ගත යුතු වන්නේ ප්‍රජාවයි. මබ සංස්කාරයන්ගේ සැබු ස්වභාවය ගැන දැක ගැනීම ප්‍රජාවයි. ඔබ සංස්කාරයන්ගේ සැබු ස්වභාවය නොදැන සිටිය හොත් ඒවාට නිතර ම විරුද්ධ වෙමින් ඒවා සමග ප්‍රශ්න සාදා ගත්තෙහිය. එසේ නම් වචා හොඳ සංස්කාරයන් අනෙර දැමීම ද, නොඑසේ නම් ඒවාට විරුද්ධ වීම හෝ එරෙහි වීමද? එසේ වුවත් අප ඒවායින් තවමත් ඉල්ලා සිටින්නේ අපේ පැතුම් ඉටු කර දෙන ලෙසය. ඒ අනු ව ඒවායේ පිළිවෙළක් ඇති කිරීමට හෝ ඒවා අපේ වාසයට හරවා ගැනීමට අපි නොයෙකුත් උපකුම

සොයුමු. ගේරය රෝගී බවට පත් වී වේදනාවෙන් පෙළෙන විට එය එසේ වීම අපට අවශ්‍ය නැත. එම නිසා අප කරන්නේ “බාත්කංගය, ධම්මවක්කප්පවත්තන, අනන්ත ලක්ඛණ” වැනි තොයෙකුන් සූත්‍ර දේශනාවන් කියවා ගැනීම සඳහා කටයුතු කිරීමය. අපට මෙම ගේරයේ වේදනාවක් තිබීම අවශ්‍ය නැත. අවශ්‍ය වත්නේ එය ආරක්ෂා කිරීමට හා පාලනය කිරීමටය. මෙම සූත්‍ර, තෘප්ත්‍යාච තුළ අප තව දුරටත් පැවලී සිටිමට හේතුවන යම් ආකාරයක ගුප්ත ගාන්ති කම්යියන් බවට පත්වේයි. එසේ වීමට හේතුව අප විසින් ඒවා සර්කධායනය කරනු ලබන්නේ ලෙඩ රෝග පළවා හැරීම, ආයුෂ දික්කර ගැනීම වැනි දේවල් සඳහා වන නිසාය. ඇත්ත වශයෙන් බුදුන් වහන්සේ මේවා දේශනා කලේ පැහැදිලි ලෙස දැකීම සඳහාය. නමුත් අවසානයේ අප කරන්නේ අපේ මුලාව වැඩිකර ගැනීම සඳහා ඒවා සර්කධායනය කරවා ගැනීමයි. රුප. අනිවිවා, වේදනා අනිවිවා, සංඡා අනිවිවා, සංඛාරා අනිවිවා...අප මෙම ව්‍යවහාර සර්කධායනය කරන්නේ අපේ මුලාව වැඩි කර ගැනීම සඳහා තො වේ. ඒවා මෙම ගේරය සම්බන්ධ ව පවත්නා සත්‍යය දැන ගනීමින් මෙම ගේරය අත්හැර දැමීමටත්, ඒ කෙරෙහි ඇති වන ආගාව නැති කිරීමටත් හැකි වනස් අපේ මතකය අවදි කරවීමේ වචනයි.

මෙම සූත්‍ර සර්කධායනාව දේවල් කෙටි කර ගැනීම සඳහා කෙරෙන්නක් බව සඳහන් වූවත්, අප නැඹුරු වී සිටින්නේ ඒ සියලුල දික් කර ගැනීමටය. එසේත් නැත්තම්, ඒවා දිග වැඩි යයි සිතන්නේ තම සර්කධායනය මගින් කෙටි කර ගැනීමට වෙර දැරීමටත්, ස්වභාව ධර්මය අපේ කුමැත්තව අනු ව පැවැතිමට එයට බල කර සිටීමටත්ය. මේ හැම දෙයක් ම මුලාවකි. මෙම ගාලාව තුළ එතුන ඒ වාචී සිටින අයගෙන් එක් කෙනකු හෝ තො හැර හැම කෙනකු ම මුලාවට පත් වී ඇති අයයි. ඒ සර්කධායනය කරන අයත්, එයට සවත් දෙන අයත් මුලාවට පත්වූ අයයි! ඔවුනට කළුපතා කළ හැකි එක ම දෙය “දුක මග හැර සිටීමට හැකි වන්නේ කෙසේද?” යන්නයි. එම නිසා ඔවුන් පුහුණු වීම සඳහා කෙදිනක හෝ යන්නේ කොහාට ද?

ලෙඩ දුක් ඇති වන විට ඒ ගැන දැනීමක් ඇති අය ඒවායේ කිසි අමුත්තක් තො දකිනි. මේ ලෝකයේ ඉපදීම තුළ ලෙඩ රෝග

අත්දැකීම ද ඇතුළන් ව ඇත. එය කෙපේ වුවත්, බුදුන් වහන්සේලා ඇතුළු ආයසීයන් වහන්සේලා දේවල් සිදුවෙමින් පවත්නා අතර වාරය තුළ රෝගී බවට පත් වුව ගොන් ඒ සඳහා පිළියම් යොදති. උන්වහන්සේලාට නම් එය මූලධාතුන්ගේ ක්‍රියාකාරීත්වය භුදේක් තිවැරදි කිරීමේ කායසීයක් පමණක් ම විය. උන්වහන්සේලා විසින් ඒ තිසා ම මෙම ගේරය අන්ධානුකරණයෙන් යුතු ව තදින් අල්ලා ගනු ලැබුවේවත්, ගුප්ත ගාන්ති කම්පියන් සිදු කළේ වත් නැත. උන්වහන්සේලා රෝග සඳහා පිළියම් යෙදුයේ හරදුකීම තුළ සිටීමින් ම මිස මුලාවට පත්වීමෙන් නො වේ. “එය සුව වන්නේ නම් සුව වනු ඇත, සුව නොවන්නේ නම් සුව නොවනු ඇත” උන්වහන්සේලා දේවල් දැක ගනු ලැබුයේ ඒ ආකාරයටය.

මේ කාලයේ තායිලන්තය තුළ පවතින බුදු දහම දියුණු වෙමින් ඇති බව සමහරු කියති. මා නම් එය දැකින්නේ සිරිනීමේ අන්තයට ම ගොස් ඇති ලෙසය. ධම් ගාලා නම් ධම්පියට සවන් දෙන්තවුන්ගෙන් පිරි ඇත. තමුන් මවුන් එයට සවනදීම සිදු කරන්නේ වැරදි ආකාරයටය. හික්ෂුන් අතර සිටින ප්‍රධාන ස්වාමීන් වහන්සේලා වුවත් එවැනිය. එම තිසා හැම දෙනා ම එකට එක්වී කරන්නේ එකිනෙකා දැන් සිටින තත්ත්වයටත් වඩා මුලාවන් කරා රැගෙන යුමයි.

තියම පුහුණුව පවතින්නේ මිනිසුන් බොහෝ වශයෙන් තැම්බුරු වී සිටින පැත්තේ නො ව ඊට හාත්පසින් විරුද්ධ පැත්තක බව මෙය දැකින කෙනකු වටහා ගනු ඇත. මෙම පැති දෙකෙහි ම ගමන් කරන අයට එකිනෙකා තේරුම් ගැනීමට හැකි වන්නේ ද මද වශයෙනි. බොහෝ මිනිසුන් තැම්බුරුවී සිටින දෙසට ගමන් කරන අය දුකු ජය ගැනීමට අදහස් කරන්නේ කෙදිනක ද? මවුනට සත්‍යය අවබෝධ කර දීම සඳහා මෙම සුතු පැවතියන්, මවුන් විරුද්ධ පැත්තට යොමු වී ඒවා යොදා ගනු ලබන්නේ තම තමන්ගේ මුලාව වැඩි කර ගැනීම සඳහාය. මවුහු තිවැරදි මාගීයට පිටු පාමින් සිටිති. එක් අයකු ගමන් කරන්නේ තැගෙනහිර දිසාවටය. අනෙකා ගමන් කරන්නේ බවහිර දිසාවටය. මවුන් දෙදෙනා එකට මුණ ගැසෙන දිනය කවදාද? එක් අයෙක් අනිකාට අහළකින්වත් නො සිටිති.

මල මේ ගැන සළකා බැඳුව් හොත් දැනට ප්‍රචිතින්නේ මේ වැනි තත්ත්වයක් බව වටහා ගන්නෙහිය. එසේ මුවත් ඔවුනට ඒ බව දත්ත්වන්නේ කෙසේද? හැම දෙයක් ම වාරෝතු ඉටු කිරීමක්, පුදු පූජා පැවැත්වීමක් හා ගාන්තිකම් සිදු කිරීමක් බවට පත්වී තිබේ. ඔවුන් සූත්‍ර සංශෝධනය කරන නමුත් එය සිදු කරන්නේ නැණුවත් බවින් තොර වය. ඒ මිසක ප්‍රජාවෙන් යුතු ව නම් නො වේ. ඉගෙනීමෙහි යෝදනක් එය ද කරනුයේ නැණුවත් බවින් තොර වය. දේවල් ගැන දන සිරියත් එය නැණුවත් බවින් තොර ව කෙරෙන්නක් මිස ප්‍රජාවෙන් යුතු ව කෙරෙන්නක් නම් නො වේ. එම නිසා ඔවුන් අවසානයේ කරන්නේ නැණුවත් බවින් තොර ව ම ඉදිරියට යැමයි. නැණුවත් බවින් තොර ව ම ජිවත්වීමයි. නැණුවත් බවින් තොර ව ම දතිමින් සිරීමයි. දනට සිදු වන්නේ මෙන්න මෙයයි. ඔවුන්ගේ ඉගැන්වීම....එම තුළින් ඔවුන් මේ දිනවල කරන එක ම දෙය අඳානයන් වීම සඳහා මිනිසුන්ට උගෙන්වා දෙන එකය. එසේ නමුත් ඔවුන් කියන්නේ දක්ෂයීන් වීම සඳහා මිනිසුන්ට උගෙන්වන බවයි. දැනුම ලබා දීම සඳහා ඔවුනට උගෙන්වන බවයි. නමුත් සත්‍යයට අනුව බලන විට ඔවුන් මිනිසුන්ට ඇත්තෙන් ම උගෙන්වන්නේ නොමග යැමව හා මූලාවත් තදින් අල්ලා ගැනීමටත්ය.

මුද්ද දේශනාවේ නියම පදනම වන්නේ “අත්ත” හෙවත් මේ “මා” යන්න නියමිත අනනාතාවයක් නැති, හිස් දෙයක් වශයෙන් දැකීමයි. මේ “මා” කියා කියන දෙය තුළ නෙසර්ගික වශයෙන් සිරීන්නා වූ පුද්ගලයකු නැත. නමුත් මිනිසුන් ධමිය ඉගෙනීමට යොමු වන්නේ මේ “මා” හෙවත් “තමා” යන හැඟීම දියුණු කර ගැනීම සඳහාය. එම නිසා ඔවුනට දුක හෝ දුෂ්කරතාවයන් අත්දැකීම අවශ්‍ය නො වේ. ඔවුනට අවශ්‍ය වන්නේ හැම දෙයක් ම සුවපහසුවෙන් තිබීමටය. ඔවුනට දුකෙන් අත්මිදීම සඳහා අවශ්‍යතාවයක් තිබීමට ද පිළිවන. නමුත් “මා” යන්නෙක් සිරින තාක් කළ ඔවුනට එය කිසි දිනක ඉටුකර ගැනීමට හැකි වෙයිද?

දැන් මල නිකමට මෙන් මෙසේ සිතන්න.....ඉතාමත් වට්නාකමකින් යුතු යම් දෙයක් අපට ලැබුණාය කියා සිතන්න. එය අපගේ සන්තකයකට පත් වූ මොහොන් සිට අපේ සිත වෙනස් වන්නට පටන් ගනී. මෙය තැබීමට සුදුසු තැන නොතැන ද? එතැන තැබුව හොත් එය සොරු ගෙන යැමව පිළිවන. එය

තැංම සඳහා තුනක් සෙවීමට අප කරන එම උත්සාහය තුළින් ම අපි කනස්සල්ලට පත් වේමු. එම කනස්සල්ල ඇති කර ගන්නා ලද්දේ අප විසින් මය. දැන් අපේ මතස තුළ එම වෙනස් විම ඇති වූයේ කොයි වෙළේද? එය වෙනස් වූයේ අර විටිනා දෙය ලැබුණ මොහොතේ දී මය. දුක පහළ වූයේ හරයට ම එම මොහොතේය. ඒ විටිනා දෙය කොතුනක තැබුවන් අපේ සිතට සැනසීමක් නැත. එම නිසා අප දැන් මේ හිමි කර ගෙන ඇත්තේ කරදරයකි. අප වාචි වී සිටියන්, ඇවිදිමින් හෝ භාත්සි වී හෝ සිටියන් අප සිටින්නේ කනස්සල්ලෙන් යුතු වය.

මෙය හැඳින්වනුයේ දුක වශයෙනි. එය පහළ වූයේ කොයි වේලාවේ දී ද? අපට යමක් ලැබුණ බව දැන ගත් සැනින් එය පහළ විය. දුක සැහැවී ඇත්තේ එතුනය. ඒ ලැබුණ දෙය ලැබීමට පෙරාතුව දුකක් නො තිබේ. එය එතෙක් පහළ නො වී තිබුණේ අල්ලා ගැනීමට දෙයක් නොතිබූ නිසාය.

මේ “අත්ත” හෙවත් “මා” යන දෙය ද එවැන්නකි. “මම” යන භාෂිතය තුළින් කළේපනා කළ නොත් අප භා පවත්නා භැම දෙයක් ම “මගේ” බවට පත් වෙයි. අවුල ඇති වන්නේ එවිටය. එය එසේ වීමට හේතුව කුමක් ද? එසේ වීමට හේතුව “මා” යන්නකු සිටීමයි. යථාර්ථය දැකීම සඳහා අපි මතු සිටින් පමණක් පෙනෙන දෙය ඉවත් නොකර සිටිමු. මේ “මා” යන්නක් මතුපිටින් පමණක් පෙනෙන දෙයක් බව අප දැන සිරිය යුතුය. යම් දෙයක හරය හෙවත් යථාර්ථය දැකීමට නම් මතුපිටින් පමණක් පෙනෙන දෙය ඉවත් කළ යුතුය. යථාර්ථය දැකීමට නම් අප මතුපිටින් පමණක් පෙනෙන දෙය කණ පිට හරවා බැලිය යුතුය.

දැන් මෙම තත්ත්වය නොකෙටු වී විලට සමාන කළ හැකිය. කෙනකුට වී කු හැකිද? ඇත්ත වශයෙන් පුරුවනි. නමුත් ඒ සඳහා මුළුන් ම එහි ඇති පොත්ත කොටා ඉවත් කළ යුතුය. පොත්ත ඉවත් කළ පසු ඒ තුළ ඇති බානා ඇටය දුක ගත හැකි වෙයි.

දැන් එම පොත්ත ඉවත් නොකළ විට භාල් ලබා ගැනීමට නො භැක. වී ගොඩික් මත නිද සිටින බල්ලකු මෙන් අපි එය නො දකිමු. බල්ලාගේ බඩ “පෝර්ක්, පෝර්ක්” ගාමින් පෙරලෙන නමුත් උංච කළ හැකි එක ම දෙය කැමුව දෙයක් පොයා ගන්නේ කෙපේද කියා සිතමින් වී ගොඩ මත ම නිදා ගෙන සිටීමයි. උං

බඩගිනි දැනෙන විට වී ගොඩින් ඉවතට පැන, ඉවත දැමු කැම රිකක් සොයමින් ඒ මේ අත දුවයි. තමා නිදාගෙන සිරින්නේ ආහාර ගොඩක් මත වුවත් උට ඒ එවක් නො දැනෙයි. ඒ මතද? උට ඒ තුළ ඇති කැම නොපෙනෙන නිසාය. බල්ලන්ට වී කැහුකිද? ඒවා තුළ කැම තුබුවත් උට ඒවා කැ නො භැකිය. අපට ඉගෙනිමක් තිබිය හැකි තමුත් ඒ අනු වි පූහුණු නොවුවහාත් අර වී ගොඩ මත අනවධානයෙන් යුතු වි ලැග සිරින බල්ලා මෙන් අපිත් කිසිවක් ගැන සැබුවින් නොදාන සිරිමු. බල්ලා වී ගොඩ මත නිදාගෙන සිරින තමුත් උට ඒ ගැන කිසිම දෙයක් නො දනී. උට බඩ ගිනි දැනෙන විට වී ගොඩින් ඉවතට පැන කැම සොයා වෙනත් තැනකට ගාවන්නට සිදුවෙයි. ඒක හරිම අපරාධයක්! එහෙම නොද?

බල්ලට බත් ලබා ගත හැකි භාල් තිබේ. තමුත් ඒවා වැසි ඇත්තේ කුමකින්ද? පොතකින් වැසි ඇත. ඒ නිසා උට ඒවා කැ නො භැකිය. දැන් අප සිරින තත්ත්වය ගැන බැලු විට එයක් එ වැනි දෙයකි. යථාර්ථය පවතියි. තමුත් එය වැසි ඇත්තේ කුමකින්ද? එය මතුපිටින් පමණක් පෙනෙන දෙයින් වැසි ඇත. මිනිසුන් පූහුණු වීමට නො භැකිව, යථාර්ථය දැකීමට නොහැකිව, අර වී කැමට නොහැකි ව වී ගොඩ මත නිදාගෙන සිරින බල්ලාගේ තත්ත්වය වැනි තත්ත්වයකට පත්කරවමින් මතුපිටින් පමණක් පෙනෙන දෙය විසින් යථාර්ථය වසා ගනු ලැබ ඇත. එම නිසා ඔවුන් නිතර ම කරන්නේ මතුපිටින් පමණක් පෙනෙන දෙය කෙරෙහි ඇලුන හෝ එමගින් කෙරෙන්නේ දුක ඔබ වෙනුවෙන් තැන්පත් වීමයි. එවිට හවය තුළිනුත්, උත්පත්තිය, මහැල විය, ලෙඩ රෝග නා මරණය තුළිනුත් ඔබට පිඩා විදීමට සිදුවෙයි.

එම නිසා මිනිසුන්ට අවහිර කරන වෙන කිසිවක් තැන. ඔවුනට අවහිර ඇති වන්නේ හරියට ම මෙන්න මේ තුළිනි. ධම්යෙහි සැබැඳු අර්ථය විනිවිද නොදැක ඒ ගැන ඉගෙන ගන්නා මිනිසුන් අර බත් ගැන දැනීමක් නොමැතිව වී ගොඩ මත නිදාගෙන සිරින බල්ලට සමානය. කැමට කිසිවක් සොයා ගත නොහැකිව උට කුසැහින්නේ සිටීමට පවා පිළිවන. බල්ලකුට වී කැ නො භැකිය. උට ඒවා තුළ බත් ඇති බවටත් නො දනී. ආහාරයක්

නොමැතිව දිග කලක් සිටින විට උර වී ගොඩ මත ම මිය යැමටත් පිළිවන! මිනිසුන්ගේ ස්වභාවය ද එවැනිය. බුදුන් වහන්සේගේ ධමිය කෙතරම් ඉගෙන ගත්ත ද අපි පුහුණුවේ නොයෙදෙමු තම් ධමිය නො දකිමු. එය දැකිය නොහැකි තම් ඒ ගැන දැනීමක් ද ඇති නොවනු ඇත.

පුජල් ඉගෙනීමක් හා පුජල් දැනීමක් ලැබීම තුළින් ඔබ බුදුන් වහන්සේගේ ධමිය දකින්නෙහිය කියා නොසිතිය යුතුය. එයත් හරියට අර ඇස් තුළු පමණින් පුදෙක් දකිය යුතු සියල්ල දක ගත්තෙහිය, කන් තිබූ පමණින් පුදෙක් ඇසිය යුතු සියල්ල අසා ගත්තෙහිය යන කිමට සමානය. ඔබ දැකිනවා විමට පිළිවන. නමුත් එම දැකීම සම්පූණී දැකීමක් නො වේ. එම දැකීම පුදෙක් බාහිර ඇසින් දකින දැකීමක් පමණි. එය අහාන්තර ඇසින් දකින දැකීමක් නො වේ. ඔබ ඒ අසන්නේන් “බාහිර කනින්” මිසා “අහාන්තර කනින්” නො වේ.

මතුපිටින් පමණක් පෙනෙන දෙය කණ්ඩාව හරවා බලමින්, යථාර්ථය හෙළිදරව් කර ගත හොත් ඔබ සත්‍යය වෙතට ලංච්වමින් පැහැදිලිව දකින්නෙහිය. ඔබ මතුපිටින් පමණක් පෙනෙන දෙය මුළුනුප්‍රවා දමා දැඩිව අල්ලා ගැනීමත් මුළුනුප්‍රවා දමන්නෙහිය.

එසේ වුවත් එය ද අර එක්තරා වහියක මිහිර පලනුරක් වැනිය. ඒ පලනුර මිහිර රසයෙන් යුක්ත එකක් විය හැකි නමුත් එහි රසය කුමන ආකාරයේ එකක් ද කියා දතා ගැනීමට තම් එය මැනේ අතට ගෙන එය කා බැඳීම කෙරෙහි විශ්වාසය තැබිය යුතුය. දැන් කවුරුන් විසින් හෝ කනු ලැබුවත් නැතත් එම පලනුරහි පවතින රසය ඒ ආකාරයෙන් ම පවතී. නමුත් කිසිවෙක් ඒ රසය නො දනිති. බුදුන් වහන්සේගේ ධමියන් එ වැනි දෙයකි. එක ම සත්‍යය එය ම වුවත් ඒ ගැන සැබැඳු වශයෙන් නොදන්නා අයට එය එසේ නො පෙනෙයි. එය කෙතරම් විභිජ්ට එකක් වුවත් කෙතරම් හොඳ එකක් වුවත් ඔවුනට එසින් වැඩික් නැත.

දැන් ඉතින් ඒ ආකාරයට මෙම මිනිසුන් දුක ම බදාගෙන සිටින්නේ මක්නිසාද? මේ ලෝකයේ සිටින මිනිසුන්ගෙන් තමන් විසින් තමන්ට ම දුක් පම්ණුවා ගැනීමට අවශ්‍ය වන්නේ කාඛටද? ඇත්ත වශයෙන් එ වැනි කිසිවකු හෝ නැත. එහෙත් මුවහු දුක ම සොයන්නාක් මෙන් එහාට මෙහාට යම්නේ දුක් ඇතිවීමේ හේතු

විහි කරමින් සිටිති. මිතිපුන් තමන්ගේ සිත් තුළින් සභුට ම සොයන්නේ ඔවුනට දුකශ අවශ්‍ය තැකි නිසාය. එය එපේ නම් අපේ මෙම මතස මෙතරම් දුක් ගොඩක් බිහි කරන්නේ මක්නිසාද? මේ තරමින් දැකීම වූවත් පුදෙක් ප්‍රමාණවත්ය. අපි දුකට අකුමැති වෙමු. එහෙත් අප දුක් ඇතිකර ගැනීමට හේතු අප විසින් ම ඇති කර ගනු ලබන්නේ මක්නිසාද? මෙය දැකීමට තරම් අපහසු දෙයක් නො වේ. එයට හේතුව දුක ගැන අපේ නොදැනීම පමණය. අපට දුක ගැන දැනීමක් තැත. එයට හේතුව ගැනද දැනීමක් තැත. එය තැති කිරීම ගැනත් දැනුමක් තැත. තැති කරන මාගිය ගැන ද දැනීමක් තැත. මිතිපුන් දැන් ඔය හැසිරෙන ආකාරයට හැසිරෙන්නේ අන්න ඒ නිසාය. දිගින් දිගට මේ ආකාරයෙන් හැසිරීමට හිය භාවත් ඔවුනට දුක් නො විද සිටීමට තැකි වන්නේ කෙසේද?

මෙම මිතිපුන් තුළ පවතින දෙය මිල්‍යාදුෂ්ථියයි. නමුත් ඔවුනු එය නො දැකිති. අපේ දුක සඳහා හේතු විය හැකි කුමක් පැවුසුවත්, කුමක් කළත්, ඒ සියලුල මිල්‍යාදුෂ්ථිය හෙවත් වැරදි දැකීම යන ගණයට ඇතුළත් වෙයි. දැකීම වැරදි ආකාරයේ එකක් නොවුව භාවත් ඒ තුළින් දුකක් හට නො ගනියි. එවිට අපි දුක, සභුට හෝ මොන ම සංස්කාරයක් හෝ වූවත් කිහිපෙන් තදින් අල්ලා නො ගනිමු. ගලා බසින ජලධාරාවක් පවතින ආකාරයට මෙන් අපි දේවල් තුළ පවත්නා ස්වභාවයට අනු ව ඒවා පැවතීමට ඉඩ හැර සිටීමු. අප එම ජලධාරාව හරස් කර වේල්ලක් බැඳිය යුතු තැත. ස්වභාවික ලෙස ඒ ගලන ආකාරයෙන් ම ගලා ගෙන යුමට එයට පුදෙක් ඉඩහැර සිටිය යුතුය.

දමියෙහි ගැලීම සිදු වන්නේන් ඒ ආකාරයටය. නමුත් අභාන මතසක් තුළින් සිදු වන ගැලීම, වැරදි ලෙස දැකීමේ ස්වරුපයක් ගනිමින් දමියේ ගැලීමට බාධා පැමිණ වීමට යන්න දරයි. එහෙත් වැරදි දැකීම අන් අය තුළ දැකීමින් එය රටේ හැම තැනකට ම පියාසර කරයි. එහෙත් වැරදි දැකීම පවතින්නේ තමන් තුළ ම බවත් චෙනත් ආකාරයකින් තම්, දුක පවතින්නේ එම හේතුව තිසා ම බවත් මිතිස්සු නො දැකිති. මෙය විමසා බැලීමට තරම් වටිනා දෙයකි. වැරදි දැකීම ඇති වන්නේ යම් විවෙකද දුක අන්දකිනු ලබන්නේන් එවිටය. එය මේ වත්මානයේ සිදු නොවුවත් හෝ ප්‍රකට වනු ඇති.

මිනිසුන් නියම මාගියෙන් පිට පත්‍රින්නේ හරියට ම මෙන්ත මෙතැනිනි. ඔවුනට අවහිරයක් ඇති කර වනු ලබන්නේ කුමකින්ද? දේවල් සම්බන්ධයෙන් මිනිසුන්ගේ පැහැදිලි දැකීම වළක්වාලමින් මතුපිටින් පමණක් දකින දෙය විසින් යථාර්ථය දැකීමට බාධා පමුණුවයි. මිනිසු පොත්පත්වලින් ඉගෙනීම කරති. ඒවා කටපාඩම් කරති. ඒ අනු ව පුහුණුවේ යෙදෙති. එහෙන් යායුතු මග වැරදුන අය මෙන් ඔවුන් පුහුණු වන්නේ අභාත බවින් යුතු වය. යා යුතු මහ වරදවා ගත් පුද්ගලයා තමන් යන්නේ තැගෙනහිර දිසාවටය කියා සිතමින් බටහිර දෙසට ගමන් කරයි. දකුණු දිසාවට යන බව සිතමින් උතුරු දිසාවට ගමන් කරයි. මිනිසු මේ තරම් ප්‍රමාණයකින් තොමග ගොස් සිටිති.

මේ ආකාරයෙන් කෙරෙන පුහුණුව තුළින් සැංචුවින් ම ඉවත් විය යුතු කුණු කන්දල් කොටසක් පවතී. එය ඇත්ත වශයෙන් ම අවුබූදායකය. එය අවුබූදායක වන්නේ ඔවුන් වෙනතකට හැර වැරදි දිසාවකට යන තිසාය. ඔවුන් අතින් ධම් පුහුණුවේ සැංචු පරමාලිය හිලිති යයි.

පුහුණුව සම්බන්ධයෙන් පැන තැනි ඇති මෙම තත්ත්වය දුක පහළ වීම සඳහා හේතු වෙයි. එහෙන් මිනිසුන් කල්පනා කරන්නේ අර දෙය කිරීම, මේ දෙය කටපාඩම් කිරීම, ඒක තැන්තම් මේක ඉගෙනීම දුක තැනි කිරීම සඳහා හේතු වන බවය. එයත් හරියට අර යම් අයකුට දේවල් රාහියක් අවශ්‍ය වන්නාක් මෙනි. සැහෙන තරම් දේවල් ලැබුණහාන් දුක තැනි වන්නේ ඒ තුළින්ය කියා සිතමින් එවැනි අය දේවල් හැකි තරම් රස්සිකිරීමට උත්සාහ කරති. මිනිසුන් කල්පනා කරන ආකාරය මෙය වුවත් එය තියම මාගියෙන් පිට පැන කරනු ලබන කල්පනාවකි. එයත් හරියට අර තමන් යන්නේ එක ම දිසාවකටය සි සිතමින් මිනිසුන් දෙදෙනකුගෙන් එක් අයකු උතුරු දිසාවටත් අනිකා දකුණු දිසාවටත් ගමන් කිරීම බදුය.

බොහෝ මිනිසුන් දුක් කන්දරාවක් තුළ තව මත් හිර වී සිටින්නේත්, සංසාරය තුළ තවමත් ගමන් කරන්නේත් ඩුදෙක් මේ ආකාරයෙන් කල්පනා කරන තිසාය. අස්ථිපයක් හෝ වේදනාවක් ඇතිවුවහාන් ඔවුනට කරන්තට හැකි එක ම දෙය එය තැනි කර ගන්නේ කෙසේ ද කියා දැන ගැනීමට කැමුත්තකින් සිටීමය.

මුවුනට අවශ්‍ය වන්නේ හැකි කරම් ඉක්මනට එය නැති කර දැමීමටය. මොන තරමේ වියදමක් දරා හෝ මුවුනට එය නැති කර ගත යුතු ව ඇත. ඔවුනු සංස්කාරයන්ගේ සාමාන්‍ය ස්වභාවය මේ වැනිය, කියා නො සිතකි. ගේරය වෙනස් වන විට එය විද දරා ගැනීමට හෝ නැවැත්වීමට මිනිසුනට නුපුලිවන. එයට මොන යම් දෙයක් හෝ සිදු මුවත් මිනිසුන්ට අවශ්‍ය වන්නේ එය නැති කර ගැනීමටය. නමුත් සත්‍ය පරාජයට පත් කළ නොහැකි නිසා මුවුනට අවසානයේ අත්වන්නේ පරාජයයි. මුවත් තුළ තුළ හැම බලාපොරොත්තුවක් ම බිඳ වැවෙයි. මිනිසුන්ට මේ දෙස බැලීම අවශ්‍ය නැත. මුවත් කරන්නේ තමන්ගේ වැරදි දැකීම දිගින් දිගට ම ගක්තිමත් කරමින් සිටිමය.

අපට කරන්නට තිබෙන දේවල්වලින් විශිෂ්ටතම දෙය ධීය අවබෝධ කර ගැනීම සඳහා පූඩුණුවේ යෙදීමයි. බුදුන් වහන්සේ දියුණු කරන්නට තුළ ඒ හැම පාරාමිතාවක් ම දියුණු කළේ මක්තිසාද? එසේ කළේ දීමය තමන් වහන්සේටන් අවබෝධ කර ගැනීමට හැකිවෙමින්, එසේ ම බරෙන් තිදහස් විම සඳහා අත්හැර දැමීමෙහි යෙදීමට හැකිවන සේ අනුන් විසිනුත් එය දැක ගනිමින් ඒ ගැන දැනීමක් ලබා පූඩුණුවේ යෙදීමින් දීමය හා එක් විමට මුවනටත් හැකියාවක් ලබා දීම පිළිසය.

“දේවල්වල නො එල්ලන්න,” එසේ නොමැතිව වෙනස් ආකාරයකින් පැවුසුවහොත් “දේවල් අල්ලන්න, නමුත් තදින් අල්ලා නොගන්න” යන්නත් නිවැරදිය. අපි යමක් දුටු විට “හා! මේ එක මයි” පවසමින් එය පැත්තකට විසිකර දමමු. වෙනත් දෙයක් දුටු විට එයත් අහුලා ගනිමු.....එය අල්ලන නමුත් අල්ලා ගන්නේ තදින් නො වේ. එය අල්ලා ගෙන සිටින්නේ ඒ ගැන සිතා බැලීමටත්, ඒ ගැන දැන ගැනීමටත් අවශ්‍ය තරම් කාලයක් ගත වන තෙක් පමණි. අපි එය ඉන්පසු අතහැර දමමු. බර අත්හැර නොදමා එය අල්ලා ගෙන ම සිටින්හෙහි නම් එසේ ම විසි නොකර උපුලාගෙන ම යන්නෙහි නම් ඔබට එම බර දැනෙන්නට පටන් ගනී. යමක් අහුලා ගනිමින් එය රික දුරක් උපුලා ගෙන යන විට එහි බර දැනෙන්නට වූ පසු එය විසි කර දැමීය යුතුය. ඔබ විසින් ඔබට ම දුක් ඇති කර නො ගන්න.

දුකු හටගැනීමට හේතුව මෙය බව වටහා ගත යුතුය. දුකු හට ගැනීමේ හේතුව කුමක් ද කියා දැන ගතහොත් එයට පහළ විය තොහැක. සතුට හෝ දුකු හෝ පහළ වීම සඳහා “අත්ත” හේවත් “මා” යන්නකු සිටිය යුතුය. ඒ සඳහා “මා” හා “මගේ” යන මතුපිටින් පමණක් දැකීම තිබිය යුතුය. මේ සියල්ල පහළ වන අතර වාරයේ මතස පරමාථිය වෙත යොමු වුවහොත් එය මතු පිටින් පමණක් පෙනෙන දේවල් ඉවත දමයි. එය අප අර අගය කරන දෙයක් තැකිවී තැවත සමු වීමෙන් පසු අප තුළ පවතින කනස්සල්ල දුරු වන්නාක් මෙහි.

අපේ මතසට අයත්, ඇසෙන් දුටුවහොත් ඒ තැකිවූ දෙය පියවි ඇසින් ම දැකීමට පෙර අපේ කනස්සල්ල දුරු වෙයි. මූලින් නම් අපි එය තැකිවූ බව සිතමින් ඒ ගැන දුක් වෙමු. නමුත් “ආන්න හරියට ම හරි, එය එතැන තිබු බව දැන් මතක් වෙනවා.” යනුවෙන් සිහි වන දිනයක් ද එයි. මෙසේ මතක් වී සත්‍යය දැක ගත් සැකීන් එම දෙය අපේ ඇස්වලින් තුදුවූ වත් අපි සතුටට පත් වෙමු. මෙය බාහිර ඇසෙන් දැකීම නො ව “අතුළතින් දැකීම” හේවත් මනේ තේතුය තුළින් දැකීම යනුවෙන් භැඳින්වෙයි. අප එම දෙය අපේ පියවි ඇසින් තුදුවූ වත් මනේ තේතුය තුළින් දුටුවහොත් එයින් ඇතිවූ දුකෙන් අප තිදහස් වූවා වෙයි.

අප මේ කරමින් සිටින දෙයත් ඒ හා සමාන දෙයකි. ධම් පුහුණුව දියුණු කරමින්, ඒ හා එක් වී ඒ ගැන දැන ගත් විට ගැටුවක් දකින කොයි මොහොතක දී වුවත් එය එතැන දී ම, එමෙන් ම ක්ෂණිකව ම තිරාකරණය කරමු. බර බිම තබා එයින් තිදහස් වූ පසු ගැටුව අතුරුදෙන් වෙයි.

දැන් ඉතින් බුදුන් වහන්සේට අවශ්‍යව තිබුයේ ධම්ය සමඟ අපේ එක් වීමය. නමුත් මිතිසුන් කරන්නේ විවන සමගත්, පොත් පත් හා පිටක ගුන්ප සමඟත් එක් වීම පමණය. මෙම ක්‍රියාව ධම්ය ගැන කියුවන දේවල් සමඟ එක්වීමක් මිස අපගේ එම ශේෂීය ගාස්තෘන් වහන්සේ විසින් උගන්වා දෙනු ලැබූ එම සත්‍ය ධම්ය සමඟ එක් වීම නො වේ. එම තිසා මිතිසුන් තිවුරුදිවත්, හොඳවත් පුහුණු වන බව කියනු ලබන්නේ කෙසේද? මවුන් සිටින්නේ ඊට බොහෝ දුරිනි.

බුදුන් වහන්සේ ලෝකය ගැන පැහැදිලි ආකාරයෙන් අවබෝධයක් ලබා ගත් නිසා ලෝක විදු යන තමින් හඳුන් වනු බෙන සේක. මබ එය දන් දකිමින් සිටින ආකාරයට වූවත් ලෝකය දකින බව සැබැය. එහෙත් එම දැකීම පැහැදිලි දැකීමක් නො වේ. දැන් කෙරෙන ආකාරයට ලෝකය ගැන මධ්‍යී දැකීම වූච්චිත තරමට එය වසා ගෙන ඇති අදුර ද වැඩි වෙයි. මක්නිසා ද එම දැකීම අදුරු එකක් මිය පැහැදිලි එකක් නොවන හෙයිනි. එය වැරදි සහගත දැකීමකි. එය ආලෝකමත් බවින් අඩු, දීප්තියෙන් ද අඩු, අන්ධකාරය තුළින් ලබා ගත් දැනුමක්, වශයෙන් හැඳින්විය හැකිය.

මිනිසුන් කරනුයේ පුදෙක් මේ තුළ ම සිර වී සිටීම පමණක් වූවත් එය සුළු කොට තැකිය හැක්කක් නො ව වැදගත් කරුණකි. බොහෝ මිනිසුන්ට හොඳ බව භා සතුට අවශ්‍ය වූවත් ඒවා ඇති වීම සඳහා හේතු මොනවා ද කියා නො දනිති. ඒ කෙසේ වෙතත් ඒවායින් සිදුවත අනාථ ගැන දැන නොගත හොත් ඒවා අත්හැර දැමීමට නො හැක. එය මොනතරම් තරක එකක් විය හැකි තමුන් එයින් සිදුවත අනාථ සැබැ ලෙසින් දැක නොමැති තම් එය අත්හැර දැමීමට තවමත් ම අපහසුය. කෙසේ වෙතත් අපට යම් කිසිවකින් සිදුවිය හැකි අනාථ අපි සැකයකින් තොර ව සැබැවින් ම දනිමු තම් එය අත් හැර දැමීමට හැකි වෙයි. යමකින් සිදුවිය හැකි අනාථයන්, එය අත්හැර දැමීම නිසා අත්වන යහපත් ප්‍රතිඵලන් දැකගත් වහා ම යම් වෙනසක් සිදුවෙයි.

අපට අවබෝධනවියට පත්වීමට හේ අත්හැර දැමීමෙහි යෙදීමට තවමත් නොහැකි වී ඇත්තේ මක්නිසාද? එසේ වන්නේ අපේ දැනුම අදුරු භා වැරදි එකක් නිසා අනර්ථය තවමත් පැහැදිලිව නොපෙනෙන හෙයිනි. අත්හැර දැමීම සිදු නොකළ හැක්කේ ඒනිසාය. අපත් බුදුන් වහන්සේ තැන්තම් උන්වහන්සේගේ රහතන් වහන්සේලා දැන ගත් පැහැදිලි ආකාරයට දන ගෙන සිටියේ තම් අත්හැර දැමීම ඇත්ත වශයෙන් ම සිදු කරනු ඇත. එවිට කිසි අපහසුතාවයකින් තොර ව අපේ ගැටලු මුළුමනින් ම විසඳෙනු ඇත.

අපේ කන්වලට ගබා ඇසෙන විට එම කායීය ඉටුකිරීමට ඒවාට ඉඩ දෙන්න. ඇස් රුප සම්බන්ධයෙන් ඒවාට අයන් කායීය ඉටු කරන විට එයට ඉඩ දෙන්න. නාසිය ගඳ සුවඳ සම්බන්ධ

කායීය ඉවු කරන විට එය ඉවු කිරීම සඳහා එයට ඉඩ දෙන්න. සිරුර ස්පෑභිය අත්දකින විට රේ අයත් එම ස්වාහාවික කායීය ඉවුකර ගැනීමට ඉඩ හරින්න. අපේ ඉන්දියයන්ට අයත් ස්වාහාවික කායීයන් ඉවුවීමට තුදෙක් ඉඩ හැර සිටිය හොත් ගැටලු බිජි වන්නේ කොතුනකින්ද? ඇතිවිය හැකි යම් ගැටලු වෙතොත් ඒවා බිජි නො වේ.

එම් ආකාරයට ම, මතු පිටින් පමණක් දැකීමට අයිති හැම දෙයක් මතු පිටින් පමණක් දැකීමට ඉතිරි කර, යථාර්ථය නම් දෙය ඒත්තු ගන්න. අරමුණක රදී නොසිට, එසේ ම දේවල් ගැන දැන ගනිමින් ඒවායේ පවත්නා ස්වහාවයට අනු ව පැවැතීමට ඉඩ හරින, නිකම් ම නිකම් දන්නා අයකු වන්න. හැම දෙයක් ම පවතින්නේ ඒවා තුදෙක් පවත්නා ස්වහාවයට අනු වය.

අප පරිහරණය කරන කුමක් හෝ වේවා ඒවා සැබුවින් ම අයිතිවන කිසිවෙක් හෝ පිටින්ද? ඒවා අයිති වන්නේ අපේ පියාට ද? මවට ද? නැත හොත් ඇාතින්ට ද? ඇත්ත වගයෙන් නම් ඒවා කිසිවෙක් ඒ කිසිවකුට හෝ නො ලැබේයි. හැම දෙයක් එසේ තිබෙන්නට හැර, ඒවා අත් හැර දමන මෙන් බුදුන් වහන්සේ දේශනා කළේ ඒ නිසයි. ඒවා සම්බන්ධ ව පැහැදිලි වැටහිමක් ඇති කර ගන්න. එසේනම් ඒවා අල්ලා ගනිමින් ඒවා ගැන දැන ගන්න. තමුන් තදින් අල්ලා නො ගන්න. දේවල් පරිහරණයට ගත යුත්තේ ඒවායින් ප්‍රයෝගනයක් ලැබෙන ආකාරයටය. එසේ නොමැති ව දුක පහළ වන තෙක් අන්තර්කාර ලෙස තදින් අල්ලා ගන්නා ආකාරයෙන් නො වේ.

ධමීය ගැන දැන ගැනීමට නම් ඔබ දැන ගත යුත්තේ මේ ආකාරයෙනි. එනම් දුක ජය ගන්නා ආකාරයට අනුව දැන ගත යුතුය. මේ ආකාරයෙන් ලබා ගන්නා දැනුම වැදගත් දැනුමකි. දේවල් තිර්මාණය කිරීම ගැන දැනුම, උපකරණ හාවිතය ගැන දැනුම, ලෝකයේ පවත්නා නොයක්ත් විද්‍යාවන් ගැන දැනුම වැනි දැනීම සඳහා උත්තරිතර ඇානයක් ලෙස ගත නො හැකිය. දමීය ගැන දැන ගත යුතු වන්නේ මා මෙතෙක් කියා දුන් ආකාරයට අනුවය. ඒ සඳහා දේවල් සම්බන්ධ ව විශාල ප්‍රමාණයේ දැනුමක් අවශ්‍ය නැත. දැන ගනිමින් අත්හැර දමන්න. දමීය ප්‍රහුණු වන්නකුට මෙපමණක් දැන ගැනීම ප්‍රමාණවත් වේයි.

මෙයින් අදහස් වන්නේ දුකා ජය ගැනීමට හැකි වන්නේ මියගිය පසුවය, වැනි දෙයක් නො වේ. ගැටුලු නිරාකරණය කිරීම ගැන දන සිටින ඔබ මේ ජීවිතයේ දී ම දුකා ජය ගන්නෙහිය. ඔබ මතු පිටින් පමණක් පෙනෙන දෙය ගැනත් දන්නෙහිය. යථාර්ථය ගැනත් දන්නෙහිය. පුහුණුවේ යෙදී සිටින අතර වාරයේ මේ ජීවිතයේ දී ම දුකා ජය ගන්න. එය වෙන කිසි ම තැනක දී කළ නොහැකි වේයි. දේවල් තදින් අල්ලා නො ගන්න. අල්ලන තමුත් තදින් අල්ලා නො ගන්න.

“මෙම ආචායී හිමියන් දිගින් දිගට මේ ගැන ම පවසමින් සිටින්නේ මක්නිසා ද?” යන්න දැන ගැනීමට ඔබ කැමුති වනු ඇත. සත්‍යය යනු මා මේ කියු ඒ එකම දෙය නිසා ඒ ගැන වෙනත් ආකාරයකින් කියා දෙන්නේ වත්, කථා කරන්නේට කෙසේ ද? සත්‍යය යනු මේ කියු දෙය ම වුවත් ඔබ එය වුව ද තදින් අල්ලා නො ගන්න! අද බවින් යුතු ව තදින් අල්ලා ගනු ලැබුවහාන් එය බොරුවක් බවට පත්වේයි. එය බල්ලකුගේ කකුලක් තදින් අල්ලා ගැනීමට උත්සාහ කිරීම මෙනි. උට යන්නට නොදී උගේ කකුල අල්ලා ගෙන ම සියෝහාන් උං ආපස්සට හැර ඔබ සපා කනු ඇත. නිකමට මෙන් මෙය අත්හදා බලන්න. මොන ම සත්‍ය වුවත් හැඩිරෙන්නේ ඒ ආකාරයවයි. උට යන්නට ඉඩ තුදුනහාන් සපා කැම හැරෙන්නට වෙනත් විකල්පයක් තැන. මේ මතුපිටින් පමණක් දකින දෙයන් ඒ ආකාරයේ දෙයකි. අප ජීවත් වන්නේ සම්මුතින්වලට අනුවය. ඒවා පවතින්නේ අප ගත කරමින් සිටින මෙම ජීවිතයේ පහසුව සඳහාය. ඒ මිසක ඒවා දුක් ඇති වීමට හේතු වන පරිදි තදින් අල්ලා ගෙන සිටිම සඳහා නො පවතියි. ඔබ කළ යුතුවන්නේ රදී තිබීමට ඉඩ නොහැර දේවල් පිටත් කර යුතුවේයි.

වෙනත් කිසි ම අයකුට හෝ කිසි ම දෙයකට සවන් නොදෙන තරමට අප නිවැරදිය කියා සිතන කොයි ම අවස්ථාවක දී වුවත් අපට හරියට ම වරදින කැන එතැනය. එය වැරදි දැකීමක් බවට හැරයි. දුකා පහළ වන විට එය පහළ වන්නේ කොතැනකින්ද? එය පහළ වන්නේ වැරදි දැකීම තුළිනි. එහි ප්‍රතිඵලය වනුයේ දුකයි. දැකීම හරි එකක් වුවහාන් එය දුක් බිජිවීම සඳහා හේතුවක් බවට පත් නොවනු ඇත.

“දේවල් තදින් අල්ලා නොගෙන ඒවාට යුමට ඉඩ හරින්න” යනුවෙන් මා පවසන්නේ අන්ත ඒ තිසාය. “හරිසි” කියා ගන්නා දෙය පුදු සිතීම් මාත්‍රයක් පමණි. එය නිකම් ම නිකම් යන්නට හරින්න. “වැරදිසි” යන්නත් මත්පිටින් පමණක් දකින තවත් දෙයකි. එය ඒ ස්වභාවයෙන් ම පැවැතීමට ඉඩ හරින්න. ඔබට “මා හරිසි” යන හැඟීම ඇතිවූ විට අනුන් ඒ ගැන ප්‍රශ්න කළ නොත් ඔවුන් භා වාදයට නොගොස් එම හැඟීම් යන්නට හරින්න. “හරිසි” යන හැඟීම ඇතිවූ සැකින්න් ම එය යන්නට හරින්න. සංපුර්ව ත්‍රියා කරන ක්‍රමය මෙයයි.

මිනිසුන් විසින් සාමාන්‍ය වශයෙන් අනුගමනය කරනු ලබන ක්‍රමය එය නො වේ. ඔවුනු බොහෝ විට එකිනෙකාට සවන් නො දෙනි. තමන් ගැනවත් ගැනීමක් තැනි බොහෝ මිනිසුන්, සමහර විට යෝගාවවරයින් පවා ප්‍රජාන දේවල් ම පැවසිය හැකි ව්‍යවත් තමන් ප්‍රජාවන්තයන් බව සිතා ගෙන සිටින්නේ ඒ තිසා විය යුතුය. ඔවුන් විසින් අනුන්ට අසා ගෙන සිටීමටවත් අපහසු අඡාන දෙයක් පවසනු ලැබුවත් ඔවුන් කළුපනා කරන්නේ තමන් දක්ෂ බවය. අනිකුත් මිනිසුන්ට නම් එය අසාගෙන සිටීමටවත් අපහසු තරම් දෙයකි. එහෙත් ඔවුන් කළුපනා කරන්නේ තමන් දක්ෂ බවය. එසේ ම තිවැරදි බවය. ඒ තිසා ම ඔවුන් ඒ තුළින් කරන්නේ තමන්ගේ අනුවණකම ලෝකයට ප්‍රකාශ කර සිටීම පමණය.

“අනිත්‍යභාවය ගැන නො සිලකා හරිමින් කරනු ලබන ක්‍රමන කථාවක් හෝ වුව ද එය ප්‍රජාවන්තයකුගේ කථාවක් නො ව මෝඩයකුගේ කථාවකි. දුක පහළවත්තන්හේ හරියට ම ඒ තුළින් බව නොදැන සිටින අයකු විසින් කරනු ලබන කථාවකි”, යනුවෙන් ප්‍රජාවන්තයින් විසින් පවසා සිටින ලද්දේ එහෙයිනි. මෙයට උදාහරණයක් වශයෙන් ඔබ හෙට දින බැංකොක් යුමට තීරණය කර ගත් පසු යම් කිසිවකු පැමිණ “හෙට ඔබ බැංකොක් යන්නෙහිද?” කියා ඇසු බව සිතන්න.

“මා බැංකොක් යුමට බලාපොරොත්තුවෙනුයි සිටින්නේ, බාධාවක් ඇති නොවුන හොත් මා එහි යුමට ඉඩ තිබේ” මෙය ධමියත්, අනිත්‍යතාවයන් සිතේ තබා ගනිමින්, ලෝකයේ පවත්නා අනිත්‍ය භා අස්ථිර ස්වභාවයේ සත්‍යය සැලකිල්ලට ගනිමින් කරන

කරාවක් ලෙස හැඳින්විය හැකිය. ඔබ පුදෙක් ම “මා සේපිර වශයෙන් ම හෙට යතවා” වැනි දෙයක් නො කියන්නෙහිය. එහි යැමුව තොහැකි තත්ත්වයක් උදා වූවහාත් ඔබ කරන්නට අදහස් කරන්නේ කුමක් ද? ඔබ එහි යන බව ඔබ විසින් දත්ත්වනු ලැබූ ඒ භැං කෙනකුට ම ඒ ආරංචිය දත්ත්වා යවන්නෙහිද? එයට දෙන පිළිතුර “මධ්‍ය” නම් එය තිකම් ම තිකම් විකාර කරාවකි.

මේ තුළ මිට වඩා වැඩි යමක් තිබේ. ධම් පුහුණුව වඩ වඩාත් සියුම් බවට පත් වන්නකි. තමුත් ඔබ ඒ බව තොදැක සිටින්නෙහි නම් ඔබේ භැං වෘත්තයකින් ම කෙරෙන්නේ දේවල්වල යථා ස්වභාවයෙන් පිට පැන වැරදි අන්දමුව කරා කිරීමක් වූවත්, එය තිවැරදි ආකාරයෙන් කෙරෙන බව ඔබ කළුපනා කිරීමට පිළිවන. ඔබ තවමත් කතා කරන්නේ සත්‍යය කියාත් කළුපනා කිරීමට පිළිවන. සරල ලෙස පැවසුව හාත් එයින් පැවසෙන දෙය මෙයයි. එනම්: දුක පහළ විමට හේතු වන කුමක් පැවසුවත්, කුමක් කළත් එය දැකිය යුත්තේ මිල්‍යාද්‍යැමිය වශයෙහි. එය මුළාවකි. එසේ ම අනුවත් කමකි.

හාවනා යෝගීන් බොහෝමයක් ම කළුපනා කරන්නේ මේ ආකාරයෙන් නො වේ. ඔවුන් කළුපනා කරන්නේ තමන් කැමැති භැං දෙයක් ම හරි ලෙසය. ඒ නිසා ඔවුහු දිගින් දිගට ම ඒ ගැන විශ්වාස කරමින් සිටිති. උදාහරණයක් වශයෙන් ඔවුනට යම් හාණ්ඩියක්, තුවු පවුරක්, නොලැසේ නම් ගොරව නාමයක් එසේත් තැත්තහාත් ප්‍රශ්නයාත්මක ව්‍යවහාර කිහිපයක් ලැබීමට පිළිවන. එසේ වූ විට ඔවුන් කළුපනා කරන්නේ එය හොඳ දෙයක් ලෙසිනි. එය හාර ගනු ලබන්නේ සේපිරව පැවැතිමට යන දෙයක් ලෙසිනි. ඔවුහු එම නිසා උඩහුකමින් ද, මාන්නයෙන් ද ඉදිමෙනි. ඔවුහු මා කවරෙක්ද? මා තුළ මිය කියන තරම් හොඳ ගුණයක් පවතින්නේ කොතුනක ද? එය මට ආවේ කොහොන්ද? ඒ හා සමාන දේවල් අනික් අයටත් තිබේද? යනුවත් ඒ ගැන කළුපනා නො කරති.

බුදුන් වහන්සේ දේශනා කළේ අප සාමාන්‍ය ආකාරයෙන් හැසිරය යුතු බවය. මෙම කාරණය ගැන හොඳින් හාරා අව්‍යුස්ථමින්, මිරිකමින් සලකා බැලුව හාත් එයින් අදහස් වන්නේ කිදා ගොස් ඇති ලෙසකින් අර ඉහත කී ආකාරයේ අදහස් අප තුළ තවමත් පවතින බවය. එයින් තැවතත් අදහස් වන්නේ මේ වැනි දේවල්

අපේ හදවත් තුළ තවමත් සැහැවී පවතින බවය. වස්තුව තුළත්, නිලතල හා ප්‍රඟාසාච තුළත් අප තවමත් ගිලි සිටින බවය. එවා නිසා අපි වෙනත් අයකු බවට පත් වෙමු. අප කළේපනා කරන්නේ කලින් සිටියාට විභා අප හොඳින් සිටින බවය. විශේෂ තත්ත්වයකට පත්වී ඇති බවය. එම නිසා අප තුළ විවිධාකාරයේ කැළඹීම් සිතිවිලි පහළ වෙයි.

සත්‍යයට අනු ව සලකා බැඳුව හොත් මිනිසුන් තුළ සැබු වගයෙන් පවතින කිසිවක් නැත. අප කුමත ආකාරයකින් සිටියත් එය සම්මුති ක්ෂේත්‍රයට ම පමණක් අයන් වුවකි. සම්මුතිය අතහැර යථාර්ථය දැක ගනු ලැබුව හොත් ඒ තුළින් දැකිය හැක්කේ අප තුළ කිසි ම දෙයක් නොමැති බවය. එහි ඇත්තේ භුදෙක් ම විශ්ව ස්වභාවයක් වූ මුදින් ම උත්පත්තියකුන්, මැද දී වෙනස්වීමකුන්, අවසානයේ විනාග වීමකුන් පමණි. ඒ තුළ ඇති සියල්ල එපමණකි. භැම දෙයක් පවතින්නේ මේ ආකාරයටය කියා වටහා ගනු ලැබුව හොත් ප්‍රශ්න ඇති වීමක් සිදු තොවනු ඇත. මෙය වටහා ගැනීම තුළින් අපට සැනසීමත්, සතුවත් ලැබෙනු ඇත.

කරදර ඇති වන්නේ අර පස්වග තවුසන් කළේපනා කළ ආකාරයට කළේපනා කරන විටය. මුවන් විසින් පිළිපදිනු ලැබුවේ තම ගුරුවරයාණන් වූ බෝසතාණන්ගේ උපදෙස්ය. තමුන් උත්වහනන්සේ තම පුහුණුව වෙනස් කළ විට, උත්වහනන්සේ සිතු දෙයත්, දැනගත් දෙයත් දැන ගැනීමට එම තවුසන්ට තොහැකි විය. එම නිසා මුවන් තීරණය කළේ බෝසතාණන් වහනසේ තමන් වහනසේගේ පුහුණුව අතහැර දමා නැවතන් ඉන්දියන් පිනවීම වෙත යොමු වූ බවය.

අප වුවත් එම තාපසයන්ගේ තත්ත්වයේ සිටියේ නම්, තොනුමාන වගයෙන් ම කළේපනා කිරීමට ඉඩ තිබුණේ ඒ ආකාරයෙනි. අප පැරණි දේවල්වල ම එල්ලෙමින් පහත් ආකාරයෙන් කළේපනා කළත් ඒ කළේපනා කරන්නේ උසස් අන්දමින්ය, කියා විශ්වාස කිරීමට ඉඩ තිබුණි. ඒ පස්වග තවුසන් සිතුවාක් මෙන් අප ද සිතන්තට ඉඩ තිබුණේ බෝසතාණන් වහනසේ තම පුහුණුව අතහැර දමා ඉන්දියන් පිනවීම වෙත යොමු වූ බවය. මුවන් වසර කෙතරම් ගණනක් පුහුණුවේ යෙදී සිටියේ ද යන්ත ගැනත්,

එහෙත් ඒ තුළින් නොමග ගොස්, සාර්ථකත්වයක් ලබා ගැනීමට තවමත් නොහැකිවි සිටි ආකාරය ගැනත් සලකා බලන්න.

පූජුණුවේ යෙදෙන ලෙසත්, එහි ප්‍රතිඵල දෙස බලන ලෙසත් මා ඉල්ලා සිටින්නේ ඒනිසාය. ගැටීමක් පවතින නිසා බැලීමට අකුමැත්තක් පවතින තැන විශේෂයෙන් බැලිය යුතුය. ගැටීමක් නැත්තම් ප්‍රශ්නයක් ද නැත. දේවල් නිසියාකාර ව ඒ තුළ කියාත්මක වෙයි. ගැටීමක් ඇත්තම්, නිසියාකාර ව කියාත්මක වීමක් නැත. එසේ වන්නේ ආකාචන් කන්දරාවක් වැනි දේවල් තුළින් සණත්වයක් බිඟි වන නිසාය. ඒ තුළින් භූවමාරුවක් සිදු නො වෙයි.

බොහෝ මිනිසුන් මෙන් ම භාවනායෝගීන් ද නැඹුරු වන්නේ මේ ආකාරයෙන් සිටීමටය. අතිතයේ කල්පනා කළ යම් ආකාරයක් ඇත් නම් ඔවුන් දිගට ම කල්පනා කරන්නේ ඒ ආකාරයටය. මවුනු වෙනස් වීම ප්‍රතික්ෂේප කරන අතර මෙනෙහි කිරීමක් ද නො කරනි. තමන් නිවැරදි නිසා ඔවුන්ට වැරදිය නොහැකි බව මවුනු කල්පනා කරනි. බොහෝ අයට දැකගත නොහැකි වුවන් “වැරදි බව” ඇත්ත වශයෙන් ම සැහැලි තිබෙන්නේ “නිවැරදි බව” තුළය. ඒ කොහොමද? “මෙක තමා හරි”.....නමුත් වෙනත් අයකු එය වැරදිය කියා කිව නොත් ඔබ එය ලෙහෙසියෙන් අත නො හරින්නෙහිය. ඒ ගැන වාද කරන්නෙහිය. මෙය කුමක් ද?.....ඒ තමා “දිවිධිමානය”. “දිවිධී” යනු අදහස්ය. මානය යනු ඒවාට ඇලී සිටීමයි. කිසිවක් භා එකඟ නොවෙමින්, නිවැරදියි යනුවන් පවසනු ලබන දෙයට පවා ඇලී සිටිය නොත් එය වැරදි දෙයක් බවට පත්වෙයි. නිවැරදියි කියා පවසනු ලබන දෙයට තදින් ඇලී සිටීම පුදෙක් මමත්වයේ පහළ වීමකි. ඒ තුළ අත්හැර දැමීම නම් වූ දෙය නොමැත.

මෙම කාරණය ඉතා වැදගත් එකක් බව දැන සිටින භාවනායෝගීන්ට හැර අතික් අයට නම් එය බොහෝ වශයෙන් කරදර ගෙන දෙන තැනකි. මවුනු ඒ ගැන සැලකිලිමත් වෙති. ඔවුන් කරා කරමින් සිටින විට තදින් අල්ලා ගැනීම ඒ තුළට දිව එන්නේ තරගයකට දිව එන ආකාරයෙනි. එය ටික වේලාවක් පැවැතීමට පිළිවන. සමහර විට ද්වසක්, දෙකක්, මාස තුනක් හෝ භතරක්, අවුරුදුක් හෝ දෙකක් වුවන් පැවැතීමට පිළිවන. එය එසේ වන්නේ භාවනාව හිමිහිට පිහිටන අයටය. ඉක්මන් අයගේ

ප්‍රතිචාරය ක්ෂේත්‍රයකින් සිදු වෙයි....මුවුන් කරන්නේ පුදේක් අතැඟුර දැමීමෙහි යෙදීමයි. තදින් අල්ලා ගැනීමක් සිදු වූ වහාම අත්හැර දැමීමත් සිදු වෙයි. එය එම මොහොන් ම අත්හැර දමන මෙන් මුහු තමන්ගේ මතසට බලකර සිටිති.

මෙම කායීයන් දෙක ක්‍රියාත්මක වන්නේ කෙසේ ද කියා මබ විසින් දැක ගනු ලැබිය යුතුය. දැඩි ලෙස අල්ලා ගැනීමක් සිදු වෙමින් පවතී. දැන් එම දැඩි ලෙස අල්ලා ගැනීමට විරුද්ධව ක්‍රියා කරන්නේ කවුරුන් විසින්ද? සිතිවිල්ලක් අත්දකින මොන ම අවස්ථාවක දී වුවත් මෙම කායීයන් දෙක ඔබේ නිර්ක්ෂණයට හසු විය යුතුය. දැඩි ලෙස අල්ලා ගැනීමක් ඇති විට එයට තහංචි දමන අයෙක් ද සිටිති. දැන් නිකමට මෙන් මේ දෙක ලෙස බලා සිටින්න. දැඩි ලෙස අල්ලා ගැනීම අත්හැර දැමීමට පෙර ඒ තුළ මොහො වේලාවක් රදී සිටීමට පවා සිදුවීමට පිළිවන.

මේ ආකාරයට මෙනෙහි කිරීමේ යෙදෙමින් නිරතරු ව හාවනා පූහුණුවේ යෙදෙන විට දැඩි ලෙස අල්ලා ගැනීම කුමයෙන් ලිභිල් බවට පත් වී, එහි බලය විකෙන් වික අඩු වන්නට පටන් ගනියි. වැරදි දැකීම කුමකුමයෙන් අව පක්ෂයට යමින් නිවැරදි දැකීම දියුණුවට පත්වෙයි. තදින් අල්ලා ගැනීම අහෝසි වී තදින් අල්ලා නොගැනීම පමණක් ඉතිරි වෙයි. මෙය හැම කෙනකු වෙනුවෙන් ම එකාකාරව පවතී. මෙම කාරණය සැලකිල්ලට ගන්නා මෙන් මා ඔබට පවසා සිටින්නේ ඒ නිසාය. ප්‍රශ්න නිරාකරණය කිරීම වත්මාන මොහොන් දී ම සිදු කිරීමට ඉගෙන ගන්න.



අචාන් වා හිමි 1918 දී තායිලත්තයේ රිසන දිග පුදේශයේ මෙක උපත ලැබූවේය. ඔහු තුඩා කළම පැටිද ධිමට ඇතුළු වී වයස අවරැඳු විස්සේ ද උපසම්පූර්ණ ලැබූය. උන්වහනයේ වහනාසි තික්ෂ්වක් ව අනිද්‍ය්කර දූශ්‍යාග සිලය සමාදන් ව අවුරැඳු ගණනක් වහනයේ වාසය කරන්නේ පිත්තිඩාතයෙන් ම යැපෙමින් වන්දනා ගමන්වල ද යොදුනාහ. මේ අතර උන්වහනයේ ව්‍යුත මහත් ප්‍රසිද්ධියට හා ඉමහත් ගෞර්වයට පාතුව සිර අචාන් මත් වැනි භාවනා ආචායීයන් වහන්සේ ලාභටෙන් භාවනා පුහුණුව ලැබූහ.

අචාන් මත් ආචායීයන් වහන්සේගේ භාවනා තුම මාඟැරි උපදෙස් හා ශිලයේ තීර්මලත්වය අචාන් වා හිමි කෙරෙන තිලපාන එදී. මේ නිසාම පසු කළක ද අචාන් වා හිමි උගත් තීර්මල දීමියන්, භාවනා තුමයන් අවශ්‍ය වූවන් සඳහා තොමදු ව ලබා දුන්හ.

උන්වහන්සේගේ ඉගැන්වීම් සිත් ඇදුන්නා තරමින් සරලය. උන්වහන්සේ දේශනා කලේ ව්‍යුත් සිතියෙන් ඉන්න, සියිම දෙයක ව්‍යුත්ගෙන, ඇදුගෙන තොසිරින්න, සිදුවීම් අනුව ජ්‍යෙව වහුදු තොවී යථා තත්වයෙන් පිළිගන්න යනුවෙති.

දිගු කළක රෝගාතුරව සිර උන්වහන්සේ ලේක ධර්මයේ අනිත්‍යතාවය දක්වමින් 1992 ජනවාරි මස 16 වන එ දේශීන් රාජධානී පුදේශයේ වට් බා පොං නමැති ආරාමයේ දැසින තුවත්තින් දුක්තව අපවත් වහ.

අඛරමිනයේ දී අචාන් වා හිමියන්ගේ භාවනා තුමයෙන් පැවති උන්තාවන් වූ අපැහැදිලි බව හා තිසිමග යොමු තොවීම තිවෘත් දී තිරමෙහි ලා අචාන් මත් ආචායීයන් වහන්සේ ගෙන් ලැබූන් අමතක කළ තොහැකි ආහාසයකි. මේ නිසා ම පසු කළකදී අචාන් වා හිමි දිමාවබේදිය සොයා වෙන්නවින් සමග තමාගේ අත්දැකීම බෙඳා හඳු ගතිමින් ස්වාධීන පිරිප්‍රන් භාවනා ආචායීයන් වහන්සේ කෙනකු බවට පත් වුන.

BPS

Buddhist Publication Society Inc.
P.O. Box 61, 54, Sangharaja Mawatha
Kandy, Sri Lanka
Tel: +94 81 2237283 Fax: +94 81 2223679
E mail: bps@slt.net.lk
Website: <http://www.bps.lk>